


සිංහල අධ්‍යාපනාංශයේ වෘත්ත්තාත්ත්‍ය

ලංකා විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය



සිංහල අධ්‍යාපනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය

සිංහල අධ්‍යාපනාංශයේ වෘත්තාත්ත්‍ය
ලංකා විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය



සිංහල අධ්‍යාපනාංශයේ වෘත්තාත්ත්‍ය

ලංකා විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය

සංස්කරණය

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය

සඳගෝමී කේරරහෝවා

බ්‍රැ.ඩී. (කොළඹ) විම්.ඩී. (ලැයේකැස්ට්‍රිප්) විම්.ඩුල් (පේරාදෙණිය)
පිච්චි.ඩී. (කේම්බ්‍රිප්)

සිංහල අධ්‍යාපනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය

සිංහල අධ්‍යාපනාංශයේ වෘත්තාන්තය

සංස්කරණය

මහාචාර්ය සඳගෝම කේපරහේවා

සංස්කරණ සභාය

සිංහල අංශයේ සහකාර කිරීකාචාරය මණ්ඩලය
වයෝ.වි.ප්‍රායකර, හැඳුණ මධ්‍යාත්මක, හැසින් තෝරන්, බැඩිලිවී.අයි.දේශානි, බැඩිලිවී.ලේ.වින්.සඳමාලි,
අර්.විම්.විස්.විම්.කරුණාරත්න, කේ.ඩී.කේ.විම්.කුරුප්පු

පිටකවරය - කිරීකාචාරය අවිත්ත බණ්ඩාර

ප්‍රථම මුද්‍රණය 2019

© සිංහල අධ්‍යාපන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

ISBN: 978-955-97102-4-0

මෙම ලිපි සාගුහයේ ඇතුළත් ලිපිවල අදහස් වීම රචකයන්ගේ විනා සිංහල අංශයේ අදහස්
නොවන බව සැලකුව මතා ය. පද බෙදීම ලේඛකයන්ගේ අනිමතය පරිදි ය.

ප්‍රකාශනය

සිංහල අධ්‍යාපන අංශය

කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ 3

දුරකථන / ගැක්ස් 0112500453

මූල්‍යය

ප්‍රිත්‍රේක් විස්ටැබිලිෂ්මන්ට් පුද්ගලික සමාගම

දුරකථන - 0112 815 816

පටුන

උපකුලපතිතුම්යගේ පණිවිධිය
ගාස්තු පීධාධිපතිතුමාගේ පණිවිධිය
හැඳින්වීම

1.	ලංකා විශ්වවිද්‍යාලයේ කිංහල අධ්‍යාපනාංශයේ ආරම්භය හා විකාශනය: 1943 සිට 1967	12
	කේ. වින්. ඩී. ධර්මලාස	
2.	කොළඹ විශ්වවිද්‍යාලයේ කිංහල අධ්‍යාපනාංශයේ ගමන්මග රෝහිණී පර්තුවිතාන	71
3.	සරස්වි දුවියේ මතක සටහන් ලේ. ඩී. දිසානායක	107
4.	විශ්වවිද්‍යාලය, කිංහල අංශය සහ මම - මතක සටහන් කුසුමා කරුණාරන්න	124
5.	කොළඹ කිංහලාංශයේ මතක සටහන් අනුර විකුමසිංහ	138
6.	කිංහල අංශය සමග මගේ දැක්ම සූත්‍ර ඇගලකඩ සිරිසුමන හිමි	147
7.	කිංහල අංශයේ මගේ අත්දැකිම් ලතා ගුරුසේංහ	156



ලංකා විශ්වවිද්‍යාලයේ කිරීත අධිකාරීන්ගේ ප්‍රධානත්වය දැරූ ආචාර්ය හවතුන්

මහාචාර්ය විම්. ඩී. රත්නසුරිය (1944 - 1951)

මහාචාර්ය සි. එ. තෙව්‍රේම්‍යාරච්චි (1951 - 1968)

කොළඹ විශ්වවිද්‍යාලයේ කිරීත අධිකාරීන්ගේ ප්‍රධානත්වය දැරූ ආචාර්ය හවතුන්

මහාචාර්ය ඇම්. ඩී. ආරියපාල (1968 - 1979)

මහාචාර්ය හේමපාල විපයවර්ධන (1980 - 1985)

මහාචාර්ය කුසුමා කරණුරත්න (1986 - 1991)

මහාචාර්ය ඩේ. ඩී. දිසානායක (1991 - 1992)

මහාචාර්ය කුසුමා කරණුරත්න (1993 - 1995)

මහාචාර්ය තිස්ස ජයවර්ධන (1996 - 1999)

මහාචාර්ය ඒ. ඩී. දිසානායක (2000 - 2002)

මහාචාර්ය රෝගීන් පරණවිතාන (2003 - 2005)

මහාචාර්ය අනුර විකුමසිංහ (2006 - 2007)

මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර (2007 - 2009)

මහාචාර්ය ප්‍රසාද ප්‍රසාදසිංහ (2010 - 2015)

ආචාර්ය මතා ගුරුසිංහ (2016 - 2018)

මහාචාර්ය සඳගෝම කේපරණේවා (2019 -)



උපකුලපත්තිත්මියගේ පත්‍රිවිධිය

පෙන්තු මහාචාර්ය වහුදුකා වින්. විජේරත්න



ංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයක් පිහිටුවා වසර 75ක් සහිතමේ උත්සවය 2019 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මූලිකත්වයෙන් සංවිධානය කිරීම ගැන මම පළමුව සතුව වෙමි.

1870 දී කොළඹ වෛද්‍ය විද්‍යාලය අරණා ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ 150 වන සංවත්සරය 2020 දී පැවත්වීමට නියමිත අතර 1921 දී කොළඹ ගුහ්වර්සිට කොළඹිපිය (University College) ආරම්භ කිරීමෙන් මානව ගාස්තු හා විද්‍යා විෂයයන් පිළිබඳ උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමේ සියවස 2021 දී සම්පූර්ණ වෙයි. මෙබඳ පසුබිමක් යටතේ ලංකාවේ විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යාපන අංශයක් පිහිටුවීමේ 75 වන සංවත්සරය කොළඹ සිංහල අංශය මූලික වී සැමරීම ඉතා ම කාලෝචිත කර්තව්‍යයක් ලෙස හඳුන්වා දීය හැකි ය.

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කිරීමෙන් ඉතිහාසයක් ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ගමන්මග අරබයා මෙබඳ ලිපි සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීම ගැන මගේ සතුට මෙන්ම පැසසුම ද සිංහල අංශයට පුද කිරීමට කැමතැන්තේම්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අනිමානවත් ඉතිහාසය මෙරට විද්‍යාත් ජන ප්‍රජාව වෙත බඩා දීම සඳහා සිංහල අංශ ප්‍රධාන මහාචාර්ය සඳහෝම් කෝපරැක්ස්වා ප්‍රමුඛ සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලය දරන ප්‍රයත්නය සඳහා මගේ ගුහාකිංසන වික් කරන අතර සිංහල අංශයේ ඉදිරි කටයුතු සඳහා පුබ පතමි.

මෙම ප්‍රතිච්ඡල ප්‍රතිච්ඡල ප්‍රතිච්ඡල



ගාස්තු පීධාධිපතිතුමාගේ පත්‍රිචිජය

පෙන්ත්ද මහාචාර්ය ජෞලකුමාර ද සිල්වා



ලංකාවේ විශ්වවිද්‍යාලයක සිංහල අංශයක් පිහිටුවා වසර 75ක් සැපිරිම නිමිත්තෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය පළ කරන විශේෂ රේඛි සංග්‍රහය සඳහා ගාස්තු පීධයේ පීධාධිපති මෙස පත්‍රිචිජයක් නිකුත් කරන්නට ලැබේම ගැන සතුවූ වෙමි.

ලංකාවේ මානව ගාස්තු අධ්‍යයනයේ ප්‍රමුඛස්ථානයක් නිමි කර ගන්නා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පසුගිය අධිසිය වසකට වැඩි කළක් මූල්‍යෝගී සිංහල භාෂාව, සාහිත්‍ය හා සංස්කෘතිය ගෙන අංශවල අතිවෘද්ධිය උදෙසා විශිෂ්ට මෙහෙවරක් ඉටු කර ඇත. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිංහල විෂයයේ පෝෂණය සඳහා කැප වුතු දෙස් - විදෙස් පෑවාත් උපාධි සුදුසුකම් ඇති ආචාර්ය මණ්ඩලයක් කොළඹ සිංහල අංශයේ සේවය කරන අතර තම විෂයයේ ගාස්ත්‍රීය සම්පූද්‍ය ආරක්ෂා කර ගනිමින් විද්‍යාර්ථීන්ට යානය සම්පාදනය කිරීමට කැප වීම ගැන මම සතුවූ වෙමි. කොළඹ විශ්වවිද්‍යාලයේ ගාස්තු පීධයේ වැඩි ම විද්‍යාර්ථීන් පිරිසක් හඳුරන විෂයන් අතර ද සිංහල විෂය සඳහා මුළු තැනක් නිමි වෙයි.

ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයක් පිහිටුවීම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සිදු වූ සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුළත් මේ මිශ සංග්‍රහය ලංකාවේ මානව ගාස්තු අධ්‍යාපනය ගැන මෙන්ම කොළඹ ගාස්තු පීධයේ ඉතිහාසය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ද ප්‍රයෝගනවත් කෘතියක් වනු ඇත. ව්‍යවත්ති කටයුත්තක් සඳහා නායකත්වය ලබා දුන් සිංහල අංශ ප්‍රධාන මහාචාර්ය සඳහා ගැනීම් කේපරහෙවා මහතාට සහ රීට සහයෝගය ලබා දෙන සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලයට ද මගේ සුබ පැනුම් නිමි වේ.

මෙම පත්‍රිචිජය මෙහෙයුම් සඳහා ප්‍රාග්ධනය වෙයි.



හැඳින්වීම

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන
මහාචාර්ය සඳගෝම කෝපරහෝවා

ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යායන අංශයක් හා සිංහල මහාචාර්ය තුළ ප්‍රධාන පිතුවෙන් පිහිටුවා වසර 75 ක් සපිරිම නිමිත්තෙන් පළ කෙරෙන ලිඛි සංග්‍රහය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන ලෙස මේ සටහන ලියන්නේ මහත් සෞම්භයීනි.

ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉතිහාසය කොළඹ විශ්වවිද්‍යාලය සමග බැඳී පවතී. සිංහල, පාලි, සංස්කෘත පිළිබඳ උසස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1921 දී කොළඹ විද්‍යාල මන්දිර ගොඩනැගිල්ලේ පිහිටුවනු ලැබූ යුතිවර්සයේ කොලීජයේ (University College) දී ය. ඉන්පසුව 1942 දී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන් ඉගෙන්වීම සිදු වූයේ ප්‍රාථිමික අධ්‍යායන පිළියෙන් ය. 1943 දී ප්‍රථම වරට ලංකා විශ්වවිද්‍යාලයේ ස්වාධීන සිංහල අධ්‍යායන අංශයක් පිහිටුවීම සිදු වූ අතර 1944 දී ආචාර්ය ව්‍යු. ඩී. රත්නසුරු මහතා ප්‍රථම සිංහල මහාචාර්යවරයා වශයෙන් වැඩ බාර ගත්තේය. 1951 දී ඔහුගේ අනුගමනය සිදු වූ අතර මේ කාලයේ දී කොළඹ පිහිටි ලංකා විශ්ව විද්‍යාලය ප්‍රේරාදෙණියේ ඉදි වුණු නව ගොඩනැගිලි වෙත ගෙන යාම ද සිදු විය.

1963 දී නැවත වරක් ප්‍රේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධව කොළඹ දෙවන ගාස්තු පිළියක් ආරම්භ කිරීමත්, ඉන්පසුව, 1967 දී කොළඹ විශ්වවිද්‍යාලය වෙන ම පර්පාලනයකට යටත් වීමත් සමග සිංහල අධ්‍යායන අංශය ප්‍රේරාදෙණිය හා කොළඹ වශයෙන් දෙකක් බවට පත් විය. මේ අවදිය වන විට විදෙස්දාය හා විද්‍යාලංකාර යන පිරවෙන් විශ්වවිද්‍යාල බවට පත් වී විම ආයතනවල ද සිංහල අධ්‍යායනාංශ ස්ථාපිත වී තිබිණා. 1978 දී රැහුණු විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව විනි ද සිංහල අංශයක් ආරම්භ කිරීම සිදු විය. වර්තමානයේ කොළඹ, ප්‍රේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර (විදෙස්දාය), කැලණිය (විද්‍යාලංකාර) හා රැහුණු වශයෙන් සිංහල අධ්‍යායන අංශ පහක් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වේ.

ශ්‍රී අනුව අප 2019 වසරේ දී සමරත්තේ 1944 දී ප්‍රථම වරට ලංකාවේ විශ්වවිද්‍යාලයක සිංහල අංශයක් පිහිටුවා වසර 75ක් සඡිරීමේ සංවර්කරය යි. එම ගෙවුණු 75 වසරක කාලය තුළ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිංහල අංශ වෙතින් විද්‍යාර්ථීන් දස දහක් ගණනක් ශිල්ප ලබා ඇති අතර සිංහල අධ්‍යාපනයේ නිම් වලඳු ද ප්‍රථම් වී ඇත. සිංහල භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය භා කළා ශිල්ප යන ව්‍යුහයන්හි ප්‍රාමාණික යූනයක් අත්පත් ගතිමින් ස්වකිය ව්‍යුහය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ දෙස් විදෙස් ප්‍රජාත් උපාධි සුදුසුකම් මැයි උගෙන් රෝකගේ මෙහෙවර ද ගෙවුණු අවදියේ දී දැක ගත හැකි විය. ආදාළ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිංහල අධ්‍යාපනාංශවල ඉතිහාසය භා ගමන්මග නැවත විමසා බැඳීමට ද කාලය ව්‍යුත් ඇත.

මේ ලිපි සංග්‍රහයේ අරමුණ වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක 1944 දී සිංහල අංශයක් භා සිංහල මහාචාර්ය ඩුරයක් ස්ථාපිත කිරීමට ඇති වූ පසුබීම සහ 1967න් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉතිහාසය සටහන් කර තැබීම යි.


මේ ලිපි සංග්‍රහයට ඇතුළත් වන්නේ කොළඹ සහ පේරාදෙණිය සිංහලාංශ බිජිවීමේ පසුබීම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉතිහාසය සහ මතක සටහන් අප්‍රාප ලියාවුණු රචනා සම්විච්‍යකි. සම්මානිත මහාචාර්ය කේ.වින්.ඩී. ධර්මදාස විසින් සම්පාදිත ලිපියෙහි අරමුණ වන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශය "කොළඹ අවධියෙහි භා"පේරාදෙණිය අවධියෙහි" පැවති ආකාරය විමසා බැඳීම ය. සිංහල අධ්‍යාපන අංශය කොළඹ ආරම්භ වී ඉන්පසුව පේරාදෙණියට ගෙන යන තෙක් සිංහල පාදමාලාවල පැවති තත්ත්වය සහ 1950 දැකගෙන් සිට 1967 වන තෙක් සිංහල අධ්‍යාපන අංශයේ ගාස්ත්‍රීය අනිලාජනයන් භා ව්‍යුහමාලාවන්හි සිදු වූ වෙනස්කම් පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් විම ලිපියේ අඩංගු වෙයි.

සම්මානිත මහාචාර්ය රෝහිණි පරණාච්චිතාන විසින් රැවිත ලිපිය වෙන් වී ඇත්තේ 1967 දී කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව කොළඹ සිංහල අංශයේ ඉතිහාසය පැහැදිලි කිරීමට ය. ලංකා විශ්වවිද්‍යාලයෙන් වෙන් වී ස්වාධීන සිංහල අධ්‍යාපන අංශයක් ලෙස කොළඹ සිංහල අධ්‍යාපන අංශය වර්තමාන අවධිය දක්වා සංවර්ධනය වූ ආකාරය විහි පැහැදිලි කෙරේ.

මේ ලිපි සංග්‍රහයේ අනෙක් ලිපි වෙන් වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ දිගු කළක් සේවය කළ සම්මානිත මහාචාර්ය ලේ. ඩී.දිසානායක, සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරන්න, නිව්‍ය මහාචාර්යවරයු වූ අනුර විතුමසිංහ

සහ සිංහල අංශ ප්‍රධාන දුරය ඉසිලිස මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරසුමන හිමි, ආචාර්ය ලතා ගුරුජිංහ යන ආචාර්ය භවතුන්ගේ මතක සටහන් ඉදිරිපත් කිරීමට ය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉතිහාසය, ගමන්මග හා සිංහල අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අංශවල විශේෂයෙන් යොනයක් ලබා ආචාර්යවරුන් පිළිබඳ තොරතුරු රැසක් මේ ලිපිවත්ත් හෙළි කර ගත හැකි වේ.

මෙරට උසස් අධ්‍යාපනයේ සිංහල හාමා සාහිත්‍ය අධ්‍යාපනය ගෙවීම්තුය කරන විද්‍යාර්ථීන්ට මෙන්ම මෙරට මානව කාස්තු විෂයක බුද්ධිමය ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන්ට ද මේ කෘතිය ප්‍රයෝගනවත් මූලාශ්‍යක් වනු ඇත. ලංකා විශ්වවිද්‍යාලයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයේ 75 විසරක වෘත්තාන්තය සනිටුහන් කරන මේ ලිපි සංග්‍රහය සඳහා අපගේ අරයුම පිළිගෙන මහත් කැපවීමෙන් යුතුව කෙරී කළකින් ලිපි සම්පාදනය කළ සියලු දෙනාටත් ඒ වෙනුවෙන් උපකාර කළ සැමවත් අපගේ ස්තරිය හිමි වෙයි.




1

ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශයේ ආරම්භය හා විකාශනය 1943 - 1967

සම්මානිත මහාචාර්ය කේ. වින්. ඩී. ඩේමලුස

 ලංකාවට විශ්වවිද්‍යාලයක් ලබා දීම සැබුසුම් කරනු ඒනිස බූතාන්ත රජය විසින් 1928 දී මහා බූතාන්තයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහාපති වේශ්ට්‍රේල් බූතාන්ත - රඩිල්ගේ ප්‍රධානත්වයෙන් කම්ටුවක් පත් කරන ලදී. විම කොමිසමේ වාර්තාව 1929 දී නිකුත් විය. වින් කියවුතේ යෝජිත විශ්වවිද්‍යාලය "විකිර වූත් තේවාසික වූත්" ආයතනයක් විය යුතු බව ය (De Silva,1995:6-7). මින් පසුව වසර 10 ක පමණ කාලයක් "ස්ථානය ගැන යුද්ධිය" (Battle of the Sites) සඳහා ගෙවුණි. විම "යුද්ධිය" වූයේ කොළඹ ද ? නුවර ද ? යන ප්‍රශ්නය අරහණය ය. දීර්ඝ වාද්‍යවාදවලින් පසු 1938 සැස්නෑම්බර් 20 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාව යෝජිත විශ්වවිද්‍යාලය පේරාදෙණියෙහි පිහිටුවිය යුතු යැයි තීරණය කළේය. විනෝත් අභාගසසම්පන්ත ලෙස ලේඛක මහා සංග්‍රාමය 1939 අග වන විට ඇරුණි තිබුණෙයි. තවත් වසර පහක් පමණ විශ්වවිද්‍යාලය ගොඩනැගීමේ කටයුතු ප්‍රමාද වූයේ යෝජිත පේරාදෙණිය තුළු අග්නිදිග අසිය භමුදා මූල්‍යභානය බවට බූතාන්ත බලධාරීන් විසින් පත් කර ගත් බැවිනි. අවසානයේ පේරාදෙණියේ විශ්වවිද්‍යාල ගොඩනැගීම් ඉදිවීම ඇරණීන්නේ 1945-46 කාලයේ දී ය.

විම ඉතිහාස පුවත් අනුව පේරාදෙණියේ ගොඩනැගීම් ඉදිවන තෙක් ප්‍රථම උපකුලපතිවරයා ලෙස පත්ව සිටි අයිවර් ජේනිංග්ස් කළේ මයිමට සූභානම් වූයේ නැත. ඔහු මෙරටට පැමිණි 1941 මාර්තු අග සිට නව විශ්වවිද්‍යාලයට අවශ්‍ය අත්‍යන්තර රාජ්‍ය මන්ත්‍රණ සභාව මගින් සම්මත කරවා ගැනීමෙන් පසු 1942 ජූලි 1 වන දින දී විවකට යුතිවර්සිට් කොළඹයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගීම්ල වූ "කොලෝජී භවුස්"හි සඳහා විශ්වවිද්‍යාල දිජය විසවීමෙන් ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළේය (Jennings,2005:120). විසේ ස්ථාපිත ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශයට අදියර තුනක ඉතිහාසයක් ඇත්තේ විම ඉතිහාසය හා සමග අනුල්ලංස්ථීය ලෙස බඳී ඇති බැවිති. පළමු අදියර වන්නේ ලංකා විශ්වවිද්‍යාලය කොළඹ පැවති 1942-1952 තෙක් වූ කාලය යි. දෙවන අදියර ඇරණීන්නේ 1952 දී පේරාදෙණියෙහි ඉදි වූතු නව ගොඩනැගීම් වෙත විශ්වවිද්‍යාලය ගෙනයාම සම්පූර්ණ වූ 1952 ඔක්තෝම්බර් 6 වන දින දීය. විම දිනයේ දී උපකුලපති කාර්යාලය හා පරිපාලන අංශය පේරාදෙණියේ සභාවන මන්දිරයේ ස්ථාපනය වූයේ ය. විනැහි සිට ඇරණීන දෙවන අදියර 1967 දී කොළඹ පැරණි විශ්වවිද්‍යාලය (හා රීට පෙර යුතිවර්සිට් කොළඹය) පැවති ගොඩනැගීම්වල නව විශ්වවිද්‍යාලයක් "කොළඹ ලංකා විශ්වවිද්‍යාලය" නම්න් ඇරණීම හා සමග ය. ඉන් පසු සිංහල අධ්‍යාපනාංශය පේරාදෙණියේ හා කොළඹ වශයෙන් දෙකක් බවට පත් වුණි.



මෙම ලිපියෙහි අරමුණ වන්නේ 1942 පිහිටුවන ලද ලංකා විශ්වාසාලයේ සිංහල අධ්‍යාපනාංශය “කොළඹ අවධියෙහි” හා “පේරාදෙළීය අවධියෙහි” පැවති ආකාරය විමසා බැඳීම ය.

අපේ විශ්වවිද්‍යාල ඉතිහාසය ඇරඹින්නේ 1921 පිහිටුවන ලද “සිලෝන් යුතිවර්සර් කොලෝජී” (Ceylon University College) යන ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ වූ විය විසින් නිර්මිත පාදමල උගෙන්වුවා සේ ම ලන්ඩන් උපාධිය ප්‍රචානය කළා වූ ද ආයතනයෙහි. විත් ‘සිංහල, පාලි හා සංස්කෘත යන විෂයන් තුන සඳහා ම තිබුණ් වික තත් අධ්‍යාපනාංශයකි. ඒ අතර ඉංග්‍රීසි, බටහිර සම්භාවන සංස්කෘතිය, ඉතිහාසය (මෙහි ලංකා ඉතිහාසය නොතිබුණි.) භූගෝල ගාස්තුරු හා උරුණනය (බටහිර) යනුවෙන් තව අධ්‍යනාංශ පහක් විය. සැබඩින් ම දේශීය අධ්‍යනයන් සඳහා තිබුණු නොවැදුගත් ස්ථානය ලංකාවේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ යුතු ය යනුවෙන් 1906 දී සංවිධානයක් පිහිටුවා ගෙන උද්‍යෝගීතා විසින් ප්‍රාග්ධනය කළ සියලුහු ප්‍රාග්ධනයක් වූයේ නැත. වීම උද්‍යෝගීතා තැනක් ගෙන ක්‍රියා කළ ශ්‍රීමත් පොන්නල්බලම් අරුණාවලම්ගේ (1833-1924) වදන්වලින් පවසනාත්;

ලංකා විශ්වවිද්‍යාලයේ පධාන අරමුණ විය යුත්තේ ඉංග්‍රීසි අධ්‍යනයනය සහ බටහිර සංස්කෘතිය සමාග්‍රහණය සඳහා මනා ලෙස ඉඩකඩ සමසා දෙන අතර අපේ තරඟා පරපුර ස්වකිය මවිධසටන් සිය අතිත ඉතිහාසය හා සම්ප්‍රදායයන්ට ආගත්තකයන් ලෙස හැදෙනු වැඩෙනු නොවන බවට වග බලා ගැනීම ය. මෙහි දී ඔවුන් තම මවිධස නිවැරදිවත් පහසුවෙනුත් හාවිතය ඉගෙන ගන්නවා ඇතේ. ස්වකිය සම්භාවන භාෂාවන් හා සාහිත්‍යයන්හි සෞන්දර්යය අගය කිරීමට ඉගෙන

ගන්නවා ඇත. (විම අධ්‍යක්ෂණ නිසා) සමකාලීන දේශීය භාෂා සාහිත්‍යයන් විභාජන පාණුචිතය පුද්ගලිකයෙන් හා නිසරු අන්තර්ගතයෙන් මුද්‍රවා ගනු ලබ බවහිර හා පෙරදිග සංස්කෘතීන්හි වැදගත් ම අංග ප්‍රචාරණය සඳහා මාධ්‍ය බවට පත් වනු ඇත. ... (Alwis ed.2013,vol.1:35)

විම දේශමාමක විද්‍යාත්‍යාගෝන්ගේ අපේක්ෂා සිඟු පරිදි ඉටු තොවීමට හේතු තිබුණි. පළමුවැන් නම් යුතිවර්සිරී කොලීජ ආයතනය තුදෙක් “අනුබද්ධ ආයතනයක්” වූවා මිස ස්වාධීන වූ ස්වකිය පාඨමාලා තමන් ම සකස් කර ගත් ආයතනයක් තොවීම ය. දෙවනතිව, ජාතිමාමකයන් තුළ කෙතරම් ඉහළ අපේක්ෂාවන් තිබුණාන් විදා “ස්වභාෂා” වූ සිංහලය හා දෙමළ විශ්වවිද්‍යාල මට්ටම්න් අධ්‍යාපනය බඩා දීමට තරම් පොහොසත් ගාස්ත්‍රීය පදනමක් ගොඩනගා ගෙන තිබුණේ නැත. සමහර විට 1857 දී මලදාස විශ්වවිද්‍යාලය පිහිටුවා මට්ටම නිසා දෙමළ බස නැව්‍යකරණය වී තුතන උසස් අධ්‍යාපනයක් සැපයීම පිනිස හැකියාවක් ගොඩනගා ගෙන තිබුණා විය හැකි ය. විහෙන් සිංහලයෙන් නම් විසිවන සියවසේ පළමු දැක වන විට විඛු සාහිත්‍යයක් ගොඩ නැගීමට ඇරුණුම්න් තිබුණා පමණි.

යුතිවර්සිරී කොලීජයෙහි සිංහල, පාලි හා සංස්කෘත ඇතුළත් “ඉන්දු ආර්ය” නම් වූ විෂයය උගන්වන ලදී. ඒ උගන්වීම සඳහා ගොඩ ගැනුණේ ඉංග්‍රීසි මාධ්‍යය ය. ඉන්දු ආර්ය අධ්‍යක්ෂණ සඳහා යුතු යුතු ප්‍රථම පිළිබඳ මිසින් ලියා තිබුණු පොතපත හාවිතයට ගැනුණේ ඒ පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමන් අධ්‍යක්ෂණය කළ හැකි වික ම පොත් වේවා වූ බැවිති. ඒ කෙසේ වුව ද “යටත් විෂ්තර සංස්කෘතියකින් හා අධිරාජ්‍යවාදී වානාවරණයකින් යුත්” යුත් ව තිබුණු යුතිවර්සිරී කොලීජයෙහි මෙම ප්‍රතින් අධ්‍යක්ෂණයක් කෙරේ ද වේවා උගත් අය කෙරේ ද “පහත්” කොට සැලකීමක් තිබුණි (සරවිත්ද, 1985:52). විම තත්ත්වය යටතේ “ස්වදේශතිමානයක්” ඇති කිරීමට සිංහල, පාලි හා සංස්කෘත අධ්‍යක්ෂණයන් මහාචාර්ය පදනම් දැරුණ ජී.ඩී.මලලසේකර (1899-1973) මහතා උගුණු යෙන් ක්‍රිය කළ ආකාරය සර්විච්න්ද පවසා තිබේ. මලලසේකර මහතා විම පදනම් පත් වූයේ විම අධ්‍යක්ෂණයන් හාර්ථ සිරී සුරියගෙබ සුම්ගල නිමියන් ඉල්ලා ඇස් වීමෙන් පසු 1927 දී ය. උග්‍යිවනන්දේ විවකට විංගලන්තයේ විශ්වවිද්‍යාල අතර පාලි අධ්‍යක්ෂණය සඳහා පහසුකම් තිබුණු ඔක්සෑෆෝබි සරස්වියෙන් B.Litt නම් පර්යේෂණ උපාධිය බඩා තිබුණි. මලලසේකර මහතා ඒ වන විට පාලි හා සංස්කෘත අධ්‍යක්ෂණය සඳහා පහසුකම් තිබුණු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පාලීන හා ප්‍රාග්‍රාම්‍ය අධ්‍යක්ෂණය ගාස්ත්‍රීය මෙහෙන් විශ්වාසීය සඳහා සිංහල විශ්වාසීය සඳහා සිල්ප හැඳුළුමටවත් පොතපත විදා තිබුණේ නැත. සිංහල විෂයය හැඳුරුය හැකි ව තිබුණේ “ඉන්ටර්නිජිවෝරි”නම්න් හැඳුන්වුණු පළමු වසර

අවසාන විනාගය සඳහා පමණි. විහෙයින් විද්‍යාර්ථීන් අවසානයේ ලැබූ ගාස්තුවේදී (ඩී.එෂ්.ලන්ඩන්) උපාධිය “ඉන්දු- ආර්ය” විෂයයෙන් ලත් උපාධියක් වූයේය. මලලසේකර මහතාගෙන් පාලි හාමා සාහිත්‍යය හැදුරු ශිෂ්‍යන්ට සංස්කෘත හාමා සාහිත්‍යය ක්ෂේත්‍රය උගැන්වූයේ විම විෂයයෙන් ගාස්තුපති උපාධියක් කළේකටා විශ්වවිද්‍යාලයෙන් ලබා සිටි ප්‍රජන රුමික්වැල්ලේ සිද්ධාචාර නිමියන් (අපවත් විම 1941) විසිනි. උන්වහන්සේ සම්හාවන සාහිත්‍යය පිළිබඳව විශාරදයෙක් වූහ (හඳුරුකෙන්ද 2016 : 474).

පසුව ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් අනතුරුව සිංහල අධ්‍යයනාංශය ආලෝකමත් කළ විශිෂ්ට ආචාර්යවරුන් අතර උපාධියක් සියලු දෙනාම යුතිවර්සිටි කොළඹයේ ඉන්දු-ආර්ය උපාධිධරයේ වූහ. විනම් ඩී.රී. හෙට්ටිජරවිච් (1931), විදුරිලිර සරච්චන්දු (1936), ව්‍යුල්.ඩී.ආර්යපාල (1942), ඩී.ලේ. විලේර්න්හාන් (1941) සහ ඩී.රී.ඩී.ප්‍රහාන්ද (1940) යෙනුවෙති. 1942 ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව ඉන් ප්‍රථම උපාධිය 1946 දී ලබා සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය ධරුයක් ලැබූ පළමුවන්නා ආනන්ද සාල්ගාල කුමුදිය දී.

යුතිවර්සිටි කොළඹයේ වික ම අධ්‍යයනාංශයකට ඇතුළත් කොට තිබුණු සිංහල, පාලි, හා සංස්කෘත විෂයයන් ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසු අධ්‍යයනාංශ තුනකට වෙන් කරන ලදී. මෙම අධ්‍යයනාංශ පිහිටුවීම සිදු වූයේ 1943 වර්ෂයේ දී බව පාලන වාර්තාවෙහි සඳහන් වේයි. ඒ හා සමගම මෙම අධ්‍යයනාංශ තුනත් දේමළ අධ්‍යයනාංශයන් ඊට අමතරව අරාධී අධ්‍යයනාංශයන් ඇතුළත් කොට නව අධ්‍යයන පිධියක් “ප්‍රාථීන අධ්‍යයන පිළිය” (Faculty of Oriental Studies) යෙනුවෙන් ස්ථාපනය විය. කරුණු වාර්තා වී ඇති පරිදි මෙම පිධිය පිහිටුවීමට වසරකට පමණ පෙර දී යෝජනා කරන ලද්දේ විවකට යුතිවර්සිටි කොළඹයේ ප්‍රධානාචාර්යවරයා වූවා සේම යෝජිත විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ලෙස නියමව සිටි ශ්‍රීමත් අයිවර් ජෙනිං්ග්ස් විසිනි. වර්ෂ 1941 අගෝස්තු 12 දින යෝජිත විශ්වවිද්‍යාලයේ සැලැස්ම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යැබූ ලිපියකින් ඔහු පවසා ඇත්තේ ප්‍රාථීන විෂයයන් වඩා කාර්ය සාධක ලෙස උගැන්වීම පිළිස “ප්‍රාථීන අධ්‍යාපන පිධියක්” පිහිටුවීම අවශ්‍ය බවය.

ප්‍රාථීන විෂයයන් එලඟයි ලෙස උගැන්ම සඳහා ප්‍රමාණවත් බලතල නොමැති විම කෙරේ (අධ්‍යාපනය පිළිබඳ) කාරක සහාවේ අවධානය යොමු කළ යුතුය යන



ශ්‍රීමත් අයිවර් ජෙනිං්ග්ස්



මහාචාර්ය ප්‍රං. මලළසේකර

තීරණයට මා විළුණියේ යෝජිත විශ්වවිද්‍යාලයෙහි සැලැස්ම පිළිබඳ කෙටුම්පත දින කිහිපයක් තිස්සේ අධ්‍යාපනය කිරීමෙන් පසුව ය. මා විශේෂයෙන් කළුපනා කරන්නේ ප්‍රාථීම අධ්‍යාපන පීධියක අවශ්‍යතාව ගැන ය (Alwis ed: vol 5, 2013:303).

ගාස්තුවන්තයෙකුගේ ඇයින් මේ රටේ ප්‍රධාන දේශීය අධ්‍යාපනයක් වන සිංහල, පාලි, සංස්කෘත, දෙමළ ආදි විෂයයන්ට පෙර ද්‍රව්‍ය යුතිවර්සිරී කොළඹියේ පාවති “දුබල” තන්වය තව දුරටත් පවත්වාගෙන යාමේ අමතෙශ්‍යාලය ජේනිංග්ස් විසින් පසක් කරගෙන තිබුණු බව මින් පෙනේ. ඔහුගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාථීම අධ්‍යාපන පීධියක් ව්‍යවස්ථා විශ්වවිද්‍යාල කර්තවයන්හි දී පියා දිරාවලියෙහි ප්‍රථම ස්ථානය තිබුණේ ද මෙම ප්‍රාථීම අධ්‍යාපන පීධියට ය.

මෙතනේ දී මෙම වෘත්තාන්තයට අදාළ තවත් සිද්ධියක් සඳහන් කළ යුතු වේ. “ප්‍රාථීම අධ්‍යාපන” පමණක් නොව “ප්‍රාථීම නාම සහිත උපාධි” ප්‍රථානයට ද ලංකා විශ්වවිද්‍යාලය යොමු විය යුතු යැයි ජේනිංග්ස් ආචාර්යතාවා ව්‍ය මේ ලිපියේ සඳහන් කර තිබුණි. සැබැවින්ම යුතිවර්සිරී කොළඹිය තුළ මලුවෙකර මහාචාර්යතාවා මුල් වීමෙන් “විද්‍යා විගාරද” නම් උපාධි පාදමාලාවක් 1941 දී ආරම්භ වී තුන් වසරක් පවත්වාගෙන යන ලදී. ඊට අැතුළත් කරගත් ශිෂ්‍යයන් වූයේ “ප්‍රාථීම අවසාන” නම් ප්‍රාථීම නාමෝපකාර සම්බන්ධියේ පැවතෙන් වූ විහාරයෙන් සමත්ව සිරි තික්ෂ්‍යන් වහන්සේලා ය. මෙම පාදමාලාවට පිරිවෙන්වල උගන්වන්නේ නැති බවහිර ද්‍රාශනය, බවහිර ත්‍රේක ගාස්තුය ආදිය ද උගන්වන ලදී. කොළඹියේ උපාධි පාදමාලාවල මෙන් නොව මෙහි අධ්‍යාපන මාධ්‍ය සිංහල විය. වසර තුනකට පසු (පළමු ශිෂ්‍ය පිරිස නික්ම යාමෙන් පසු) ව්‍ය පාදමාලාව අත් හැර දමන ලද්දේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ධාරාව කෙරේ සිත් යොමු වීම නිසා බව පෙනේ. (හඳුරුකන්ද 2016:511-512)

ප්‍රාථීම අධ්‍යාපන පීධියක් ආරම්භ කිරීමේ යෝජනාව විවකට කොළඹියේ ප්‍රාථීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි ප්‍රමුඛාචාර්යවරයා වූ මහාචාර්ය ප්‍රං. ප්‍රං. මලුවෙකර ඉමහත් උදෙස්ගයෙන් පිළිගත් බව ඔහු විසින් 1941 සැප්‍ර 24 දින ප්‍රධානාචාර්යවරයා වෙත යැබූ ලිපියකින් පෙනේ. ඔහු මෙසේ පවසා සිරියේ ය.

දෙබැංගයෙන් භා දුර දැක්මෙන් යුතු කිසිවෙකු විසින් මෙම පියවර යුතිවර්සිරී කොළඹිය ඇරඟු අවස්ථාවේ ගෙන තිබුණි නම් රටේ “ප්‍රාථීම” අධ්‍යාපනයන්හි තත්වය විය අද පවතින තත්වයට වඩා වෙනස් වන්නේ ය. ඔබේ උදෙස්ගය සැබැවින්ම වින්තපසාද දැනවා (Alwis ed: vol 5, 2013:309).




STANDING L TO R.—Mr. M. B. J. Silva (Editor) Mr. N. J. Waidiyaratna (Vice-President) Mr. M. B. Aryapala (General Secretary) Mr. W. M. O. Perera (Committee Member)

SEATED L. TO R.—Miss D. V. B. W. Kannangara (Committee Member) Mr. A. Ginigó (Senior Treasurer) Prof. R. Marrs (Patron) Mr. W. D. J. Wijayaratne (President) Dr G. P. Malalasekera (Senior President) Miss I. W. de S. Jayatilake (Junior Treasurer)

පිටමාන භාෂාවක් වන සිංහලය නුතන අධ්‍යාපනය සඳහා සංවර්ධනය වීමට විසේ උසස් අධ්‍යාපනය තුළ රීට පිළිගැනීමක් ලැබේ තිබුණි නම්, ඉඩ තිබුණු බව නිසැක ය. විම පිළිග ඇත්ම විදා (1921) නොතිබුණෝ මලලසේකර මහතා ප්‍රසාද ආකාරයේ “දැක්මක්” කොළඹය ස්ථාපනය කළවුන් අතර නොතිබුණෝ හේතුවෙනි. අනෙක් අතර ඉංග්‍රීසි අධ්‍යාපනය හා බටහිර සංස්කෘතිය වැළැඳුගැනීම විවාසිතාව වී තිබුණු සමාජ පර්සරයක විඛන්දක් සිදුවීම උගහට විය.

එම කොශේ වුවද විශ්වවිද්‍යාලය ඇරුණුමට ආසන්න අවධියෙහි දී විහි සිංහල අධ්‍යාපනයට විශේෂ තැනක් දිය යුතු යැයි කියා පෑ දේශීය විද්‍යාත්ම්භ ද වූහ. “හෙළ බස ඔසොවුව” සඳහා හෙළ භවුල 1941 නම් සංවිධානයක් පිහිටුවා ගෙන ප්‍රබල භාෂානුරාතී ව්‍යාපාරයක නිරත වෙමින් සිරි කුමාරතුංග මූතිදාසයේ ලංකාණ්ඩාකාරවරයාර “විළියේ පින්ණයක්” තමා සංස්කෘතාකත්වය දැරූ ‘සුඩස’ හා “The Helio” යන සාගරාවල පළ කරමින් විශ්වවිද්‍යාලය තුළ සිංහලය වෙනුවෙන් ඉටු විය යුතු මෙහෙවර ගැන සඳහන් කළහ (කොළඹරජෝවා.1999:93).

යුතිවර්සිටි කොළඹයේ මුල් අවධියෙහි දී ප්‍රාවීන භාෂා ගාස්තුයන්ට නොවැදුගත් තැනක් ලැබේමට විශේෂ හේතුවක් වූයේ රාජ්‍ය සේවයේ ඉහළම පදවී අයන් වූ “සිවිල් සේවය” සඳහා බලවා ගැනීම සිදු කළ විභාගයට මෙම විෂයයන් ඇතුළත් ව නොතිබුණෝ මලලසේකර මහතා මේ ගැන විශේෂ අවධානය යොමු කරමින් බලධාරන්ට කළ ඉල්ලීම්



THE COMMITTEE OF THE SINHALESE SOCIETY, 1941-42

(ලංකා විශ්ව විද්‍යාලයේ කිංහල සමීක්ෂක උපකුලපති අධිකරණයේ සමඟ විද්‍යාල මත්දිර ගොනිගැල්ල අඩුයක)

නිසා 1935-36 අධ්‍යාපන වර්ෂයේදී පාලි හා සංස්කෘත විශේෂ උපාධිය හෝ ඉන්දු ආර්ය සමාගම් උපාධිය ලැබූවන්ට සිවිල් සේවය ව්‍යෙන විය (භාෂුරුකන්ද 2016 : 469-70). පසුව සිවිල් සේවාවේ විශිෂ්ට බවට පත් වූ ව්‍යු. මේ. පෙරේරා ඉන්දු - ආර්ය උපාධියාරු යුතුයි.

ලංකා විශ්වවිද්‍යාලය 1942 පිළිවුවන ලද අවස්ථාවෙහි එහි පීඩ සතරක් තිබුණි. එහි පාලීන අධ්‍යාපන, කාස්තු, විද්‍යා සහ වෛද්‍ය යුතුවෙහි. පාලීන අධ්‍යාපන පීඩය තුළ සංස්කෘත, පාලි, කිංහල, දෙමළ හා අරාබි යන අධ්‍යාපනානු තිබුණි. උපකුලපති ජෙතින්ගේ තමා ගොඩනැගු විශ්වවිද්‍යාලයෙහි ඉහළම ප්‍රමිතින් සංරක්ෂණය ගැන උත්සුක වූයේ අධ්‍යාපනානු ප්‍රධානියා නියම සුදුසුකම් ඇති මහාචාර්යවරයෙකු විය. පාලි අධ්‍යාපනානු සඳහා විශිෂ්ට විද්‍යාත්මක රෙස අව්‍යාප්‍යයෙන් පිළිගෙන තිබුණු මහාචාර්ය මෙලෙස්කර පත් කර ගැනුණි. සංස්කෘත අධ්‍යාපනානුයේ සිරි ආචාර්ය ඩී.ව්‍යු. දී.ව්‍යු. පෙරේරා ආචාර්ය උපාධියක් තිබුණු මුත් ඔහු පොත පත ලිය තම හැකියාවන් විෂ දක්වා නොතිබුණු භූ තිබුණු ප්‍රමාණයෙන් පාලීන හා අප්‍රිකානු අධ්‍යාපන කාස්තුලයේ ජෙතින්යේ සිරි පාලී ආචාර්ය ප්‍රමාණය ප්‍රමාණය සඳහා විවිකර ලන්ඩිනයේ පාලීන හා අප්‍රිකානු අධ්‍යාපන කාස්තුලයේ ජෙතින්යේ සිරි පාලී ප්‍රමාණ පාතික බෙරේ හඳුමාන් මෙහෙවිය පත්කරගනු ලැබේනි. ජාත්‍යන්තර කිරීතියක් තිබුණු සංස්කෘත භාෂා කාස්තු පමණක් නොව භාර්තීය දුරුණු පිළිබඳව ද විද්‍යාත්මක වූ ඇ ලංකා විශ්වවිද්‍යාලයේ ගත කළ සිවි වසර (1945-49) ඉතා උදෙස්ග යෙන් සංස්කෘත විෂය ජනප්‍රිය කරන ලද කාලවකවානුවක් වූයේ ය. ඒට පැහෙන



මහාචාරය එම්.ඩී. රත්නසුරය

නිදසුන් ලෙස 1945 වසරේද සංස්කෘති විශේෂ හිජා සංඛ්‍යාව පස් දෙනෙකු පමණක් වූවත් 1949 වන විට විය විසිනත් දෙනෙකු තෙක් වැඩි වූ අයුරු වාර්තා වී තිබේ (හඳුරුකෙන්ද, 2016: 480).

සිංහල අධ්‍යානාංශයේද 1943 දී අධ්‍යානාංශ වෙන් කරන අවස්ථාවේ සිරියේ කළුකාචාර්ය ඩී.එ. හෙරිට්‍රාරූපි (ඩී.එ. ලන්ඩින්; විම්.ඩී. කල්කට්ටා) සහ සහාය කළුකාචාර්යවරයා සී.ඩී.ගොඩකුමුර (ඩී.ඩී. ලන්ඩින්) යන දෙදෙනා පමණි. විහෙයින් සිංහල මහාචාර්ය පදවිය සඳහා විවකර ලන්ඩිනයේ පා. අ.අ. ගා යේ කළක් සේවය කරමින් සිරි ආචාර්ය එම්.ඩී. රත්නසුරය පත් කරගන්නා ලදී. ලංකාවේ යුතුවර්යා කොළඹයෙන් ප්‍රථම උපාධිය බඩා සිරි ඔහු ලන්ඩිනයට ගොස් 1931 වසරේද පා. අ.අ. ගා යෙන් ආචාර්ය උපාධිය බඩා තිබුණේ *An Examination of the Sikhavalanda* (සිංහල පිළිබඳ විමර්ශනයක්) නමින් යුත් උපාධි තිබන්ධනය සඳහා ය. මෙය සිංහල විෂය අරහාය යුතුවේ විශ්වවිද්‍යාලයකින් බඩා ගැනුණු ප්‍රථම ආචාර්ය උපාධිය ලෙස ඉතිහාසගත වෙයි. විවකර ලන්ඩින් විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක් වූ පා. අ.අ. ගා හි ආචාර්ය පදවියක් දරමින් සිරි හෝ 1944 දී ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සිංහල මහාචාර්යවරයා ලෙස වැඩි භාර ගත්තේ ය.

රත්නසුරය මහතා විසින් සිංහල විෂයය විනෝක් පැවති පටු සිමාවන්ගෙන් මුදවා ගෙන සිංහල අධ්‍යානයන් ප්‍රතිඵල් පදනමක පිහිටුවීම සඳහා අවශ්‍ය දැක්මක් තිබුණු අයෙකු බව ඔහු විසින් ලියා පළ කොට ඇති (ඉතා ස්වල්ප) මිශ්‍ය ලේඛනයන්ගෙන්ද ඔහුගේ හිජායන් වාර්තා කොට ඇති අයුරින්ද ද පෙනේ. *The Evolution of the Sinhalese Language and Literature* (සිංහල භාෂාවේ භා සාහිත්‍යයේ පරිණාමය) යනුවෙන් ඔහු මිදු ලිපියක් 1948 පළ කරන ලද *Souvenir of the Pageant of Lanka*, ed. G. P. Malalasekera නම් මිශ්‍ය සංග්‍රහයෙහි පළ වී ඇත. මෙම මිශ්‍යයෙහි දී සිංහල සාහිත්‍යයේ සමාරම්භක අවස්ථාවේ සිට සංවර්ධනයන්, භාෂාව ප්‍රාකෘත අවධියේ සිට සංවර්ධනය වූ ආකාරයන් මෙන්ම (අතින් අදින ලද සටහන් සහිතව) සිංහල අක්ෂර මාලාව ත්‍රි.පු. 2 වන සියවසේ සිට 10 වන සියවස තෙක් පරිණාමය වූ ආකාරයන් සැකෙවින් විස්තර කොට තිබේ.

සිංහල සාහිත්‍යයේ පරිණාමය පිළිබඳව ඒ වන විට භාවිතයට ගත හැකි ව තිබු අධ්‍යයන දෙකක් තිබුණෝය. විනම් 1852 දී ලේමිස් ද අල්විස් විසින් තම සිදන් සගරා ඉංග්‍රීසි පර්වර්තනය සඳහා ලියා තිබුණු පිටු 254 කින් යුත් ප්‍රස්තාවනාව ය. අනෙක 1946 දී මාර්ඩින් විතුමසිංහ ලියා පළ කොට තිබුණු ‘සිංහල සාහිත්‍යයේ නැගීම’ ග්‍රන්ථය ය. රත්නසුරය මහචාර්ය තුමා වීම කාන් දෙකම පරිශ්වනය කරන්නට ඇත. විහෙත් විතුමාගේ ස්වාධීන

නිරක්ෂණ ගණනාවක් නිසා විතුමාගේ ලිපිය සිත් අදැගහ්නාපූල විකක් වූයේය. “සිංහලය සිය කොදෙවි නිවහනෙහි ස්වාධීන භාෂාවක් ලෙස ගොඩ හැගෙන්නට ඉඩ ලද” බව පටවසන ඔහු “විහි නිවහල් වර්ධනයට සිමා පැනවීමට පාණිනී කෙහෙකු සිටියේ නැත” යයි ද සඳහන් කරයි. සිංහලයේ මුළු අවධිය සමස්ත දකුණු ආසියා පසුබෑම තුළ බහා දැකීමට සමත් වූ පළමු විද්වතා වූයේ රත්නසූරය මහාචාර්ය තුමා ය. විතුමා විදා කළ තවත් නිරක්ෂණයක් නම් බුද්ධිසේෂුජ ආචාර්යපාදයන් විසින් හෙළවුවා පාලියට නගනු ලැබුවාට පසු “මහාචාර හික්ෂුන් බුද දහම පාලියෙන් ම සුරක්ෂා කරගැනීමේ අතිලාජයෙන් මධ්‍යන මද්දානු තමන් මෙහෙක් සිංහල භාෂාවට දැක්වූ අනුග්‍රහය තවතාලුහ, යන්නය. විසින් සිංහලයෙහි වර්ධනයට බාධා පැමිණුණු බව විතුමාගේ මතය විය. ඒ ආකාරයේ ස්වාධීන වූ ද විවාදයට තුළ දිය හැකි වූ ද අදහස් ඉදිරිපත් කිරීමෙන් පෙනෙන්නේ රත්නසූරය මහාචාර්ය තුමා භුදු ‘පොතේ ගුරෙකු’ නොවී විවාරණීලි ව කරගතු පිරික්සීමට නොඩියට ඉදිරිපත් වූ විශ්වවිද්‍යාලයකට ම ඔධින ගාස්තුවන්තයෙකු වූ බව ය.

සිය අධ්‍යයනාංශයේ ගාස්ත්‍රීය අතිලාජයන් පූලිල් කිරීමේ අදහසින් “සංස්කෘතිය” පිළිබඳ අධ්‍යයන කෙරේ මහාචාර්ය රත්නසූරය අවධානය යොමු කළ බව පෙනේ. සිංහල විද්වතුන් අතර “සංස්කෘතිය” යන විෂයය ගාස්ත්‍රීය ව්‍යුහුමකින් සලකා බැඳු ප්‍රථමය වූයේ ඔහු ය. “සංස්කෘතිය” යන මැයෙන් ඔහු මිනු මිනු මිනු මිනුගේ ශ්‍රී ප්‍රජාත්‍යාමාත්‍රතා විසින් 1952 - 53 කාලයේ අරමින එද සංස්කෘති සගරාවේ 1957 පස් අවුරුදු සංවර්සර කළාපයේ පළ කොට ඇත. වම ලිපියේ දී සංස්කෘතිය යන කුමක් දී? යන්න විමසා බලමින් විය හා සහනත්වය අතර ඇති සබඳතා ද විමර්ශනයට භාජනය කොට තිබේ. ඒ අනුව Social Anthropology, Cultural Anthropology ආදී යුරෝපීය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයනය වූ මානව විද්‍යා ක්ෂේත්‍රය භා බිඳී කොට ශ්‍රී ලංකාවේ “සංස්කෘතිය” පිළිබඳ අධ්‍යයන සිදු කළ හැකි බවට ඉගියක් ලැබේ. රත්නසූරය මහතාගේ ශ්‍රී ප්‍රජාත්‍යාමාත්‍රතා වි (සංස්කෘති සගරාවේ සමාරම්භකවරයෙකු ද වූ) ආචාර්ය අමරදාස වීරසිංහයන් පටසා ඇති පරිදි “සංස්කෘතිය” පිළිබඳ අධ්‍යයන සිංහල අධ්‍යයනාංශය තුළ සිදු කිරීම සඳහා ඉදිරි දැක්මක් රත්නසූරය මහතා තිබුණු නමුත් සිය 49 වන වියේ දී විතුමා අහාවප්‍රාප්ත වීමෙන් ඒ ක්‍රියාත්මක කිරීම අඩා විය (විරසිංහ, 1980:3-4). රත්නසූරය මහතා අපේක්ෂා කළ අයුරින් නොවුවත් “සංස්කෘතිය” යන මාත්‍රකාව යටතේ විරාගත සිංහල සංස්කෘතිය පිළිබඳවත් පොදුවේ මානවවිද්‍යා අධ්‍යයන පිළිබඳවත් පාධිමාලා සිංහල අධ්‍යයනාංශයේ කනිෂ්ඨ කටිකාචාර්යවරයෙන් වූ ආචාර්ය විමි. ඩී. ආරියපාල සහ ආචාර්ය පී. රී. ප්‍රතාන්දු විසින් 1950 - 60 දැක්වා ප්‍රත්වා ගෙන වන ලදී. රත්නසූරය මහතා විසින් විකතු කරන එද අගනා සන්නී භා කෝලම් වෙස් මුහුණු විකතුවක් විතුමාගේ අහාවයෙන් පසු පේරාදෙනිය ප්‍රස්තකාලයට පරිත්‍යාග කරන ලද ව දැනට විහි ප්‍රදර්ශනය වෙමින් පටති. මහාචාර්ය රත්නසූරය මහතා “සංස්කෘතිය” පිළිබඳ මිනු මිනු ඉහත සඳහන් ලිපිය 1948 දී මහනුවර පටත්වන එද සිංහල සංස්කෘතිය පිළිබඳ සම්මන්ත්‍රණයකදී කියවන ලද්දකි. විසේ තුදෙක් විශ්වවිද්‍යාලයට සිමා නොවී සමාජයේ සිදු වූ සංවාද, සම්මන්ත්‍රණ ආදියට සහභාගි

විමෙන් විතුමා සිය ජේජ් සිය විශ්වවිද්‍යාල සගයා වූ මහාචාර්ය මලුලසේකර මෙන් අගනා මෙහෙවරක යෙදුම්හේ සිටි බව පෙනේ. මහාචාර්ය රත්නසුරිය අතින් මියැවුණු අවසාන ලිපිය ලෙස සඳහන් කළ හැකියෙක් 1951 අප්‍රේල් මස සිදු වූ ඔහුගේ අනාවයෙන් පසුව ආ වෙසක් උත්සවය නිමිත්තෙන් පළ වූ දිනමිනා වෙසක් කළාපයට ඔහු මිය "ලෝක සාමයට රංකාවෙන් දිය හැකි සහයෝගය" යන මැයෙන් වූ මිලිය ය. (මෙය ද සංස්කෘති සඟරාවේ දස අවුරුදු මහා අංකය, 1962 - 63 පළවී ඇත.) පෙරවාදී බුදු දහමෙහි කේත්දුස්ථානය වූ ශ්‍රී ලංකාව විසින් විවකට (1950 දැකු මුල) පැවැති තුන්වන ලෝක සංග්‍රාම අවබ්‍රූහා හමුවේ සාමය සඳහා ලබාදිය හැකි දායකත්වය කෙඩිලු ද යහ්න පෙන්වා දී ඇත්තේ හැවත වරක් පුලුල් දෑරුණුයකින් යුත්තව ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාව අතර ඉටු කළ හැකි මෙහෙවරක් පෙන්වා දෙමිනි.

රත්නසුරිය මහතාගේ අනාවයෙන් නිස් වූ සිංහල මහාචාර්ය පදවියට විවකට සිංහල අධ්‍යාපනාංශයේ සිටි ජේජ් සියලු පෙන්වනු ලබයා විවිධ සුදුසුකම් තිබූ ආචාර්යවරයා වූ ඩී. ඩී. ගෙවිට්ඩාරව්චි පත් කරන ලදී. 1951 සිට (විවකට) විදෙන්දය විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවිය හාර ගැනීමට 1968 ඉවත්ව යන තෙක් විතුමා සිංහල අධ්‍යාපනාංශයටත් සිංහල භාෂා ගාස්තුයන් සඳහා මහඟ මෙහෙවරක් ඉටු කළ බව කිව යුතු ය.

හෙටිට්ඩාරව්චි සුරිනු සිය පාසල් දුවියේ සිට ම පාලි හා සංස්කෘත භාෂා කෙරේ ඇල්මක් දැක් වූ බව ඔවුන් පවසා තිබේ. පසුව සිලෝන් යුතිවර්සිට් කොලිඡයේ දී වම භාෂා හා සිංහලය ඇතුළත් ඉන්දු-ආර්ය පාඨමාලාව හඳුරා 1932 දී ප්‍රථම පානි ගෞරව උපාධි නිමා කරගත් විතුමාට විවකට ශ්‍රීමත් ඩී. ඩී. ජයතිලකයන් ප්‍රධාන කර්තා පුරුෂ දැඩ් සිංහල ගෙඩකේෂ ව්‍යාපෘතියෙහි උපකරණ පදවියක් ලැබුණි. වහි වික කළක් සේවය කීරුමෙන් පසු ජයතිලකයන්ගේ අනුදානුම ඇතිව සංස්කෘත හා ප්‍රාකෘත උසස් අධ්‍යාපනය සඳහා හේ කළේකා විශ්වවිද්‍යාලයේ වෙත ගියේ වහි සිටි පුවිණා ආචාර්යවරන් ප්‍රසාදය දිනා ගනීමින් වීමි.ඩී.උපාධිය ලැබුමට සමත් විය (මිගස්කුමුර 2017). පෙරලා 1937 දී ලක්දිවට පැමිණා යැයි ගෙඩකේෂ කාර්යාලයේ සේවය කරන අතර යුතිවර්සිට් කොලිඡ අවධියෙහි දී විතුමාගේ පාන්ධිතය ගැන තොද අවබෝධයක් ලබා සිටි විතුමාගේ ආචාර්යවර මෙහෙවේ සුරිනු විසින් කොලිඡයේ සංස්කෘත හා සිංහල ගැනීම්විම සඳහා විතුමා පත් කරන ලදී.1942 වසරේ දී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවා වහි ප්‍රාවීන අධ්‍යාපන සඳහා වෙන ම පිධියක සිංහල පාලි හා සංස්කෘත ස්වාධීන අධ්‍යාපනාංශ බවට පත් කෙරුණු අවස්ථාවේ දී හෙටිට්ඩාරව්චි සුරිනු සිංහල අධ්‍යාපනාංශයට අනුයුත්ත වුහ. පසුව ආචාර්ය උපාධි අධ්‍යාපනය සඳහා සුපුරුදු කළේකටා විශ්වවිද්‍යාලයට ගිය හෙටිට්ඩාරව්චි තරඟණයා, විවකට වහි සිටි මහාචාර්ය සුනිති කුමාර වැටර්ප වැනි විද්‍යාත්මක ගැරුණු ලැබ සිංහල සේවයන්ගේ ඉතිහාසය නම් නිධනයෙහි ඉදිරිපත් කර 1946 දී ආචාර්ය උපාධිය ලබා ගැනීමට සමත් විය. පෙරලා ලක්දිවට පැමිණා සේවය කරමින් සිට ලන්ඩියෙය් ප්‍රා.අ.අ.ඉ. වෙත ගිය ඔහු 'වෙසනුරු දා සන්නේ' නැමැති පොලොන්නරු අවධියට

අයත් ව්‍යාඩකාන ග්‍රන්ථය විවාරාත්මක සංස්කරණයකට භාජනය කොට 1948 දී ලන්ඩන් පිවිචි.ඩී. උපාධිය ද ලබා ගත්තේය (මෙම කෘතිය මුද්‍රණ්ද්වාරයෙන් නිකුත් කොට ඇත). ඉත් පසු පෙරපා ලක්ශ්වට පැමිණ තොබෝ කලකින් දෙවන සිංහල මහාචාර්ය පදුවිය ලැබේමට විතුමාට හැකි විනි.

හෙරිට්‍රාර්වි මහාචාර්යතුමා විසින් ලිය පළ කොට ඇති කෘති අතර 'පැරණි දූෂ්ඨව කාහිත්‍යය' (1946) 'ජ්‍යාකෘති සංග්‍රහය' (1947) මුල් ම යුගයට අයත් ය. ජ්‍යාකෘති සංග්‍රහය විනාති ප්‍රාක්කත භාෂාවන් පිළිබඳව සිංහල පාදකයන්ට තොරතුරු සපයා දෙන ප්‍රථම ග්‍රන්ථය විය. විතුමාගේ විශේෂ අවධානය යොමු වූ සාහිත්‍ය ක්ෂේරුය වූයේ ව්‍යාඩකාන ග්‍රන්ථය. **වෙශකුරු බු සන්නේ කෘතිය ආචාර්ය උපාධි අධ්‍යානය සඳහා තොරාගන්නට ද ඇත්තේ විඛැවිනි.** සිංහල ව්‍යාඩකාන ග්‍රන්ථ අතර දැනට ඇති පැරණිතම කෘතිය වන 10 වන සියවසේ සම්පාදන දීමිකිය අවුව ගැටපදය පිළිබඳව හෙරිට්‍රාර්වි මහතාගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ සිංහලයෙහි ඉතිහාසය පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාජියක් විහි ගැඩිව ඇති බැවිනි. මෙම කෘතියෙහි අගය විස්තර කරම්න් ඔහු ලියු ප්‍රථම ලිපිය A Short Study of the Dhampiya Atuva Getapadaya නම් විය. විය රාජකීය ආසියාතික සම්මි ලංකා ගාඛාවේ සගරාවේ XXXII, 86, 359-71 පිටුවල පළ විය. වම ග්‍රන්ථයෙහි අගය සිංහල පාදකයන්ට හඳුන්වා දෙමින් සිල්මිනා ගාස්ත්‍රීය අතිරේකයට 1936 පෙරදරවාරී සිට අප්‍රේල් තෙක් සරිපතා තොකඩ්වා එසි පෙළක් විතුමා විසින් සපයා තිබේ. දීමිකිය අවුව ගැටපදය ගැන සිය අවධානය අඛණ්ඩව යොදා සිටි හෙරිට්‍රාර්වි මහාචාර්යතුමාගේ වම අධ්‍යානයන්හි කුටාප්‍රාප්තිය වූයේ 1974 දී පිටු 96 ක දිර්ස ප්‍රස්තාචනාවකින් යුක්තව පළ කළ ධෙළ දීමිකිය අවුව ගැටපදය සංස්කරණය. වම ප්‍රස්තාචනාවේ දී අන් කිසිදු පාඨම්වරයෙකු තොකළ අයුරින් සිංහලය අන් ඉන්දු-ආර්ය භාෂා වන විඛැවිනි, හින්දි, මරාතී, ගුජරාති ආදි භාෂා සාහිත්‍යයන් අතර ස්ථානගත වන්නේ කොසේද? යන්න විමසා බලා තිබුණි. විතුමා විහිදී පෙන්වා දී තිබුණ් ස්වකිය වූ ලැබිත සාහිත්‍යයක් ගොඩනගා ගත් ප්‍රථම නව ඉන්දු-ආර්ය භාෂාව සිංහලය වූ බව ය (හෙරිට්‍රාර්වි, 1974:xxii-xxx-iii).

විශිෂ්ට භාෂා තත්ත්වයෙකු වූ හෙරිට්‍රාර්වි මහතා භාෂා 13ක ප්‍රවීණයෙක් වූයේය. ඒ අතර විවිධ විෂයයන් පිළිබඳ පාපුල යූහයක් ද විතුමා සතුව තිබුණි. මේ හේතුවෙන් 1955 වර්ෂයේ දී බුද්ධ ජයන්තිය සමරන අවස්ථාවේ රජයේ වැඩපිළිවෙළට අයත්ව තිබුණු සිංහල විශ්වකේෂය සම්පාදන කාර්යය භාර දීමට ඉතාම සුදුස්සා විතුමා බැවි තීරණය වී විහි ප්‍රධාන කර්තා දුරක්ෂ විතුමා වෙත පැවරැණි. ඉතා භාරදුර කර්තව්‍යයක් වූ මෙම ව්‍යාපෘතිය සැලැසුම් කොට ප්‍රථම කර්තා මත්ස්‍යලය ද බඳවා ගෙන විහි කාර්යාලය පෙරාදෙනියේ ලංකා විශ්වවිද්‍යාල පරිශ්‍යයෙහි ම ස්ථාපනය කෙරුණේ ප්‍රස්තකාල පහසුකම් මෙන්ම විවිධ විද්‍යාත්මක්ගේ උපදේශ ද මෙහි දී ලබා ගත හැකි බැවිනි. මුලික සංවිධාන කටයුතුවලින් පසුව විශ්වකේෂ කාණ්ඩ නිකුත් කිරීම 1963 දී ඇරුණුණි. වම



මහතාචාර්ය ස්‍රී රුද්‍ර පෙරේරාවනිට්ටි

වසරේ සිට 1976 තෙක් කාලය තුළ දී ප්‍රථම කාණ්ඩ නය නිකුත් කිරීමට හැකි විය.

මංකා විශ්වවිද්‍යාලය සිය නියමිත භූමිය වූ ජේරාදෙනියට 1952 දී පැමිණුන්නේ වහි සිංහල අධ්‍යාපනාංශයේ මහාචාර්ය හෙරිට්‍රාර්චිවිගේ ප්‍රධානත්වය ලබා නොබෝ දිනකිනි. අප ඉහත සඳහන් කළ පරිදි සිංහල අධ්‍යාපනාංශයේ දෙවන හා දිප්පේමත්ම අදියර වූයේ ජේරාදෙනි අවධිය බව තිව යුතුව ඇත. 1952 වර්ෂයේ දී සිදු වූ ජේරාදෙනිය ප්‍රයාණය තවත් අතිශය වැදගත් සිද්ධියක් හා සම්බන්ධ විය. සිංහල අධ්‍යාපනාංශයට සුවිශේෂ වූ විම සිද්ධිය නම් 1944 දී පාලි අධ්‍යාපනාංශයේ කැට්කාචාර්යවරයෙකු බවට පත් ව සිරි ආචාර්ය එදිරිචිර සරචිවන්ද (B.A., M.A., Ph.D ලුන්ඩ්) සිංහල අධ්‍යාපනාංශයට අනුයුත්ත කර ගැනීම ය. මෙම අනුයුත්ත වීම තුදෙක් සිංහල අධ්‍යාපනාංශයට පමණක් නොව සමස්ත ලංකා විශ්වවිද්‍යාලයට ම වැදගත් වූ සිද්ධියක් බව පසුව කරගතු යෙදුණු අයුරින් ප්‍රත්‍යක්ෂ විය.

මේ අනුයුත්ත වීම ගැන ස්විස්තර තොරතුරු අප අත නැතත් විය සිංහල අධ්‍යාපනාංශයේ ප්‍රමුඛාචාර්ය හෙරිට්‍රාර්චිවි මහාචාර්යතුමාගේ උදෙස්ගෙය නිසා සිදු හුවක් බවට සැක නැත. කුමක් නිසා ද යත්, අංශ ප්‍රධානවරයෙකුගේ මැදිහත් වීමක්න් තොරව විඛන්දක් සිදු වීම දුෂ්කර වන, විසේ නොවේ නම් අනව්ච වන, බැවිති. මෙහිදී අපට පෙනෙන්නේ හෙරිට්‍රාර්චි මහාචාර්ය තුමාගේ දුර දක්නා තුවනා හා අධ්‍යාපනාංශය ගොඩ නැගීමේ දී ගත යුතු තිවැරදි පිළිවෙතට අනුගත වීමේ සංස්කීර්ණත්වය සි. 1950 දැකකා වන විට අතිනයේ තුනන සිංහල සාහිත්‍යය පිළිබඳව පක්වරුන් තුළ තිබුණු නොසැලකිල්ල වෙනස් විය යුතු බව වැටහෙමින් තිබුණි. සරචිවන්ද විසින් පවසා ඇති පරිදි තුනන සිංහල සාහිත්‍යය පිළිබඳ වීම ආක්ල්පය විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන් ඇතර ද තිබුණි.

නවීන සිංහල සාහිත්‍යයක් තිබේද කියාවත් විය අපේ සාහිත්‍ය විඛානයේ නවීන යුගය වශයෙන් පිළිගත යුතු යයි කියාවත්ය පාරමිපරික සිංහල පක්වරුන් පමණක් නොව විශ්වවිද්‍යාල අදුරෝ ද විකල නොසිනු (සරචිවන්ද, 1985:131).

තුනන සිංහල සාහිත්‍යයෙහි කිසියම් ක්ෂේත්‍රයක් අරහා ලියන ලද ප්‍රථම විවාර්ත්මක අධ්‍යාපනය වූ සරචිවන්දගේ *Modern Sinhalese Fiction* කෘතියෙන් සිදු වුණු කාර්යය ගැන මෙහි දී සඳහන් කළ යුතු වන්නේ විය විශ්වවිද්‍යාල මට්ටමෙන් සිංහල සාහිත්‍ය හැදුරුම කෙරේ සාපුව බලපෑ හෙයිනි.

1943 පළ වූ *Modern Sinhalese Fiction* කෘතියේ සරචිවන්ද සමකාලීන ප්‍රබන්ධ කරා රචකයෙන් පිළිබඳව ඇගුණම ආරම්භ කළේ පියලාස සිරිසේනයෙන්ගේ නවකරා

පිළිබඳ විමසුමකිනි. "විම අවධියෙහි පැවති බටහිරකරණ ප්‍රව්‍යතාතා මෙන්ම ක්‍රිස්තියානි මිශනාරීවරුන්ගේ බලපෑමට විරෝධිව නැගුණු ප්‍රතිචාරයන්හි කුටප්‍රාජ්‍යිය දක්නා ලැබෙන්නේ පියදාස සිරසේනයන්ගේ නවකථාවෙහිය." යනුවෙන් ඇරුමෙන විම විවරණයේ දී කතුවරයා කියා සිරියේ "පියදාස සිරසේන කතා මූල්‍යවේ විනෝදය සැපයීම සඳහා හෝ වර්ත නිරෑපත්‍රය සඳහා හෝ නොවේ. සමාජයේ ඔහුට පෙනෙන පරදි බොහෝ කොට අයහපත්ව පවතින මනුෂය ස්වභාවයන් සංශෝධනය" සඳහා බවය. විම නිරික්ෂණය ස්ථුට කිරීම සඳහා පියදාස සිරසේනයන් සිය "යන්තම් ගැලවුණා" (1934) කෘතියේ දී පවසා ඇති "අපේ පොන්වල ධර්ම කාස්ට්‍රිය කරුණුවලින් සිටසේනර කිසිවක් නැත" යන්න ද උප්‍රවා දක්වා තිබේ. රේඛාට සිරසේනයන්ගේ "ඡයතිස්ස හා රෝසලින්" නවකථාවේ වර්ත නිරෑපත්‍රයෙහි දුබලතා දක්වන සර්විචන්ද වේ වර්තයේ අභවා වූවා සේම "මනුෂය වේශයෙන් පොන් පිටු අතරින් නැග් නොසිරිති" යැයි පවසා ඇත. සිරසේනගේ නවකථා සියල්ලේම වර්ත "වික්කො" කළ ය නැතිනම් සුදු ය. විනම් උපදේශ දායකයා නිරෑපත්‍රය කරන සුදුන ය" යනු ඔහුගේ නිගමනය විය. සමකාලීන සමාජයේ පැවති ඇතැම් විංචා, දූෂණ ආදිය හෙළිදාරවි කරන සමාජ විවේචනයෙකු වූ නමුත් සිරසේන තුළ වූ වික් දුබලතාවයක් සර්විචන්ද මෙයේ පෙන්වා ද තිබේ: "සැම උමතු පාතිකවාදියෙකු මෙන්ම ඔහු කණුගාටුදායක ලෙස බටහිරකරණය හා පර්හානිය යන දේ සමග නිවේකරණය පටලවා ගත්තේය."

විදා සමාජයේ ඉතා ජනප්‍රිය නවකථාකරුවෙකු ලෙස සම්මානයට පාතු වී සිටි පියදාස සිරසේන ගැන වූ විම විවේචනය බොහෝ පාධකයන්ගේ උදාහසට හේතු වූවාට සැක නැත.

සර්විචන්ද රේඛාට සිය විවාරාක්ෂිය ගොමු කලේ බඩිලිවි. ඒ. සිල්වාගේ කෘති වෙතට ය. විම විමර්ශනය ඔහු අරඹින්නේ "පියදාස සිරසේනගේ සිට බඩිලිවි. ඒ. සිල්වාගේ නවකථා වෙත පැමිණීම අස්වයිල්ලක් වන" බව පවසුමිනි. සිල්වාට කිසියම් අරගලයක යෙදීමට අවශ්‍ය නොවූ බව පවසන සර්විචන්ද ඔහුට අවශ්‍ය වූයේ "ඩනා කිමට නොව කියවීමට පහසු ප්‍රධින්ද කතා ගෙතිමට" බව සඳහන් කර සිටි. "සාහිත්‍ය ස්වර්චපයක් ලෙස නවකථා කියවීමේ රැවිය සමාජයේ ඇති කිරීම සඳහා සමකාලීන අන් කිසිදු ලේඛකයෙකුට වඩා මෙහෙරයක් සිල්වා විසින් ඉටු කර ඇති" බව සර්විචන්ද පෙන්වා දැන්නේය. රේඛාට සිල්වාගේ නවකථා පිළිබඳ විවේචනයක් කරන සර්විචන්ද විම නවකථා වැවෙන්නේ "යරාර්ථයෙන් පළායාමේ නවකථා" (escapist novels) ගණයට බව පවසයි. ඒවාගේ "පර්මාදර්ශි කතානායකයෙකු හා නාසිකාවක සිටින අතර ප්‍රේමයෙන් බැඳෙන මුහුන් විවිධාකාර බාධක රාජියකට මුහුණු දී අවසානයේ යහතින් විසිමේ භාග උදාහර ගන්නා අතර 'දුෂ්චරියාර' සුදුසු දුවුම් ලැකිමේ ගතානුගතික සැලස්ම" දැක්ක හැකි බවද පෙන්වා දෙන ලදී. සර්විචන්ද 1943 දී කළ මෙම නිරික්ෂණය නිවැරදි බව පසුව ස්ථුට විය.



විදා (1943) සරච්චරිත්‍ය විප්පු නිගමනයන් සාරච්චරිත්‍ය උසස් සාහිත්‍ය කෘති හඳුනා ගැනීම සඳහා යෙදිය හැකි නිර්ණ්‍යයක අනුගමනය කරමින් විප්පු නිගමන වේ. මේ බව ස්ථූර කරන කරණක් උපට දක්වනු කැමත්තේමේ. බඩිලිච්.ලී. සිල්වා අවසන් වරට ලිය පළ කළ කෘති වන්නේ “අමාත හස්තය” (1957) නම් කෙරිකතා සංග්‍රහය ය. වහි ප්‍රස්තාවනාවේ දී ඔහු කරණු මතා ලෙස අනාවරණය කරන ප්‍රකාශයක් කර තිබේ. ප්‍රබන්ධ කතාකරුවකු වශයෙන් තමා ආහාසය ලැබුවේ කුමන කතුවරුන්ගෙන් ද යන්න ඔහු පවසා ඇත. “විදා තරේණායන් හැම දෙනාගේම පාහේ අතේ පැවතී” “හෝල් කේන්”, “ග සිඩුන්ධි” වැනි කතුවරුන්ගේ කෘති තමා ඉරු කොටගත් බව සිල්වා පවසා තිබේ. හෝල් කේන් පිළිබඳව කරණු සේව මට *Cambridge Encyclopaedia of Modern Literature* (1989) කෘතියෙහි ඔහු ගැන මෙසේ පවසා තිබුණු අයුරා දැක්ක හැකි විය. “රී.එච්. හෝල් කේන්ගේ නවකතා ස්වර්ජපයෙන් වූ භාවාතියය කෘති නමත් සඳහන් තොකාට බිජැර කළ යුතු වේ.” (ගසිඩුන්ධි යන නම පාවා ඉංග්‍රීසි සාහිත්‍ය ඉතිහාසවල නැත) ලිඛිතාන්‍ය විවාරකයීන්ගේ මෙම නිගමනය විදා (1940) සරච්චරිත්‍යයන්ගේ නිගමනය භා මතාව ගැඹුලේ.

1950 දැකිය වන විට ශිෂ්ටයෙන් ගොඩනැගෙමින් පැවති තුතන සිංහල සාහිත්‍ය පිළිබඳ අධ්‍යායනයක් විශ්වවිද්‍යාල පාදමාලාවට අයුළත් කරගත යුතුය යන්න වටහාගේ හෙරේරූපාර්වි ප්‍රමුඛවාර්ය තුමා ඒ කර්තව්‍යය පැවතීම සඳහා විශ්වවිද්‍යාලය තුළ මෙන්ම සමස්ත ශ්‍රී ලංකොය සමාජය තුළ ද සිටි විකම සුදුස්සා ආචාර්ය සරච්චරිත්‍ය බව පසක් කළ බව පෙනේ. ඒ වන විට *Modern Sinhalese Fiction(1943)*, *The Sinhalese Novel(1950)* සිංහල නවකථා: ඉතිහාසය භා විවාරය (1950) සහ සාහිත්‍ය විද්‍යාව (1949) යන කෘතීන් මෙන්ම රැකියන් කෙරිකථා පරිවර්තනය (ලී.ඩී.ගුණුරත්න සමග 1946) ප්‍රංශ කෙරිකථා පරිවර්තනය (ලී.ඩී.ගුණුරත්න සමග 1947) සහ කුප්පා කපෝරි පරිවර්තනය (ඩී.ඩී. විලේරත්න සහ ලී.ඩී.ගුණුරත්න සමග 1946) යන කෘති ඔහු අතින් ධිහි වී තිබුණි. මෙම කෘතිවලට අමතරව මාර්ටින් විකුමසිංහගේ “සිංහල සාහිත්‍යයේ නැගීම” කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් සරච්චරිත්‍ය විසින් 1949 දී පළ කොට තිබුණි. ඉහත සඳහන් ලිපි ලේඛන මගින් ප්‍රකට වූයේ සරච්චරිත්‍ය පොදුවේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය ගැනන් විශේෂයෙන් තුතන සාහිත්‍යට අදාළ නවකතාව, කෙරිකතාව භා කාව්‍යය(සාහිත්‍ය

විද්‍යාවෙහි පරිවිශේෂ නතෙන් පහක්ම ඇටුවෙන් කාචින භාෂාව විග්‍රහය සඳහා ය.) යන ක්ෂේත්‍ර පමණක් නොව නාට්‍ය ක්ෂේත්‍රය ද අරහය අන් කිසිදු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු විසින් විතෙක් කර නොතිබූතු අධ්‍යාපන සම්බාදයක් කර ඇති බව ය. කපුවා කපෝති නාට්‍යයේ පෙළ 1946 දී මුද්‍රණය කරන ලද අවස්ථාවේ දී රීට ප්‍රස්ථාවනා වශයෙන් "Some Observations on the Sinhalese Drama" යෙදෙන් පිටු 23 ක උපයක් ද "සිංහල නාට්‍යය" යන මැයෙන් පිටු 19 ක උපයක් ද එක් කරමින් සිංහල නාට්‍යය පිළිබඳ ප්‍රථම ගාස්ත්‍රිය විමර්ශනය ද සරව්වහ්ද විසින් කරනු ලැබ තිබුණි. විහෙයින් මෙම අනුයුත්ත වීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන් වූ සියාධිපති මලලස්කරණයෙන්ගේන් මෙන්ම සිය ආචාර්ය මණ්ඩලයේ "සුදුසුකම්" ගැන විමසිල්ලෙන් සිටි උපකුලපති ජේනිංග්ස්ගේන් අනුමතිය ලබා ගැනීම දුෂ්කර නොවන්නට ඇත.

මෙම "අනුයුත්ත වීම" දෙස වපරයින් බැඳුවේ ද වුහ. ඒ බව සිංහල අධ්‍යාපනාංශයෙහි හෙරිට්‍රාර්ට්‍රි මහාචාර්ය තුමා පැහැදිලි පෙෂ්ඨ්ධියාව සිටි ආචාර්ය එම්.ඩී.ආරයපාල සඳහන් කර ඇත. සරව්වහ්දයන් පාලි අධ්‍යාපනාංශයේ ද ආරයපාලයන් සිංහල අධ්‍යාපන අංශයේ ද සහකාර කිරීකාචාර්ය පදනම්වලට පත් වූයේ 1944 දී ය. විහෙයින් වෙනත් අධ්‍යාපනාංශයක සිටි අයෙකු තම අධ්‍යාපනාංශයට පැමිණිමෙන් තම උපස්ථිත්වයට භාතියක් සිදු වෙතයි සිතීමට ආරයපාලයන්ට හේතු තිබුණ් සරව්වහ්දයන් තමන්ට වඩා වඩා වසර 05 කට ඉහත බි.එෂ. උපාධිය ලබා සිටි බැව්වන්ට් වැඩිපුර ගාස්ත්‍රිය උපයක් සහ තමාට පෙර(1949) ආචාර්ය උපාධිය ලබා සිමිත් නිසාය. විහෙයින් ඇතැමුන් තමන්ට මෙම "අන්තරාය" ගැන දැනුම් දෙමින් මෙම අනුයුත්ත කිරීමට විරැද්ද වන ලෙස කිවත් ඒ නොත්‍ය තමන් වීම සඳහා සාර්ථකය සහයෝගය දුන් බවත් තමා සිතීපත් කරන්නේ සොමිනසින් බවත් පසු කෙළෙක මහාචාර්ය ආරයපාල පවසා ඇත. (ආරයපාල, 1991:XX)

සිංහල අධ්‍යාපනාංශයට සරව්වහ්දයන්ගේ ආගමනය හා සම්ග විහි පාඨමාලා යුතිවරිසිරි කොරෝන සෙවනාල්ලෙන් මුදාගෙන ස්වාධීන විශ්වවිද්‍යාලයකට සර්ලන ලෙස සකස් කිරීමේ පියවර ගනු ලැබුවේ සිංහල "සාමාන්‍ය උපාධිය" සහ "විශේෂ උපාධිය" යන පාඨමාලා සම්පූර්ණ විපර්යාසයකට භාජනය කරමිනි. විම විපර්යාසය සමස්ත ප්‍රාවීන අධ්‍යාපන පීධියේ හා ගාස්ත්‍රි පීධියේ පාඨමාලා සංශෝධනයක් හා සම්ග සම්ගාමිව සිදු කොට තිබුණි.

මීට පෙර තිබූතු පාඨමාලාවේ කොටස් හය සහ ප්‍රශ්න පත්‍ර හයක සැබුස්මේ පහත සඳහන් පරිදි වෙනස් කරන ලදී. "පළමු වසරේ කලීන් ගෝගතා විහාරය" සමත් වීමෙක් පසු සාමාන්‍ය උපාධි 1 වසර සඳහා ප්‍රශ්න පත්‍ර දෙකක් ද සාමාන්‍ය උපාධි දෙවන(අවසාන)වසර සඳහා ප්‍රශ්න පත්‍ර දෙකක් ද විය. විශේෂ උපාධියට සුදානම් වහ්නවුන් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ දී "විශේෂ යෝගතා" පරික්ෂණයකට මුහුණ දිය යුතුව තිබුණි. ඉන් සමත්

වූ පසු විශේෂ දෙවන වසර සඳහා ප්‍රශ්න පත්‍ර හතරක පරික්ෂණයකුත් විශේෂ තුන්වන (අවසාන) වසර සඳහා ප්‍රශ්න පත්‍ර හතරක පරික්ෂණයකුත් තිබුණි. මෙම සැලැස්ම පසුව තවත් වෙනස් විය (විස්තර පසුව දැක්වේ).

විශ්වවිද්‍යාලය කොළඹ පැවත්තු මූල්‍ය කාල පරිවේශීදය පුරාම, විනම් සිංහල අධ්‍යාපනාංශය කොළඹ පැවති වසර නවයක කාලය අවසන් වී ජේරාදෙනි අවධිය ඇරැමින තෙක්ම, සිංහල පාඨමාලාවන්ටම තම වේතිනාසික උරුමය වූ දුනිවර්සිටි කොළඹ සම්පූර්ණයෙන් විභාගයේම තොහැකි විය. අධ්‍යාපනාංශය පිහිටිවූ 1943 සිට 1952 විය ජේරාදෙනියට ගෙන යන තෙක් සිංහල පාඨමාලා පැවතුණේ පැරණි ලන්ඩන් පාඨමාලාවල සෙවනුවෙළේ යටතේ ය. මේ හේතුවක් වන්නට ඇත්තේ ප්‍රාථිනි අධ්‍යාපන පිධියේ වූ භාෂාධියන වික්තරා පොදු රාමුවකට අනුගතව පැවතීම විය හැකි ය. විනාග සැලැස්ම අනුව ප්‍රශ්න පත්‍ර හයකට සූදානම්ව සෑම අධ්‍යාපනාංශයකට පොදු කරුණාක් විය. විසේ බාහිර සැලැස්ම පොදු වික්තරා වූවත් අවශ්‍ය නම් වී ඒ පාඨමාලාවන්හි අනුසන්තරය තම අධ්‍යාපනාංශයේ අවශ්‍යතා හා අපේක්ෂා අනුව වෙනස් කළ හැකිව තිබුණි. විහෙන් විඛ්‍ය දැක්වී පියවරක් මෙම කාලය තුළ ගැනුණේ හැත. අප ඉහත සඳහන් කළ පරිදි විඛ්‍ය නම්හතාවක් මහාචාර්ය රත්නසුරුය මහතා තුළ තිබුණු බවට සාධක අනත් ඔනු අතින් පවා වෘත්ත පියවර ගැනුණේ හැත. විහෙනින් ජේරාදෙනියට යන තෙක්ම සිංහල පාඨමාලා පැරණි සම්පූර්ණයට අනුගතව පැවතිණි. උඩාහරණ වශයෙන් 1948 විශ්වවිද්‍යාල ප්‍රවේශය (හෙවත් ප්‍රාරම්භ Preliminary) විනාගය පහත දැක්වෙන පරිදි විය.

මෙහි පැය තුනේ ප්‍රශ්න පත්‍ර දෙකකි.

- ප්‍රශ්න පත්‍රය - නිර්දිශ්ට ගුන්පවල උස්දයන් ඉංග්‍රීසියට පරිවර්තනය සහ වීම උස්දයන්හි භාෂා, විස්තු විෂයය පිළිබඳ ප්‍රශ්න. මෙයට පදන්, ගැන් හෝ විවාරාත්මක ලේඛන ඇතුළත්ය.**
- ප්‍රශ්න පත්‍රය - අනිර්දිශ්ට පාඨයන් ඉංග්‍රීසියට පරිවර්තනය, සිංහල වාක්‍ය රචනයක්, සිංහල සාහිත්‍ය ඉතිහාසය විශේෂයෙන් සිංහල නවකතාව සහ නාට්‍යය අනුවාද නූතන සාහිත්‍ය අවධිය පිළිබඳ ප්‍රශ්න (The Calendar of The University of Ceylon, 1948 : 176)**

මෙහි දී පැහැදිලිව පෙනෙන්නේ සිංහලයෙන් ඉංග්‍රීසියට පරිවර්තනයට මෙම විනාගයේ දී කෙතරම් වැදගත් තැනක් දී තිබුණේ ද යන්නය. විය එදා පැවති ඉංග්‍රීසිය ප්‍රධාන තැන ගත් අධ්‍යාපන තුමයේ ස්වභාවය අනුව සිදු වූවකි. වී හා සමග ම සිංහල අධ්‍යාපනය පැත්තෙන් බලන කළ අගනා දීවිනාෂකත්වයක් තිම් කරගත් උපාධිකාරීන් පිරිසක් මෙම සැලැස්ම තුළ බිජි වූවයේ ය.

ප්‍රාරමින විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළ තූතන සිංහල සාහිතය, විශේෂයෙන් නවකථාව සහ නාට්‍යය කෙරේ අවධානය යෙදුවේම අප සඡලක්ල්ලට භාජනය කළ නොත් පැහැදිලිව පෙනෙන සිද්ධිය වන්නේ වම විෂයන් පිළිබඳව විධිමත් ගාස්ත්‍රිය අධ්‍යයනයන් කර තිබුණේ සර්වීචන්ද විසින් පමණක් බවය. ඔහු ව්‍යවක සේවය කළේ පාලි අධ්‍යයනාංශයේ ය. විශ්වවිද්‍යාලය විසින් වම විෂයන් කෙරේ අවධානය ගොමු කිරීම මිහුර සිංහල අධ්‍යයනාංශයට ඇතුළු වීමට මග පැඳු බවට සාක නැත.

ව්‍යවකට විශ්වවිද්‍යාලයේ ගාස්ත්‍රිවේද (B.A.) පාදමාලා කෙබඳ විද යන්න මිළගට සෘකා බලමු.

1948 කැලැන්බරයේ සඳහන් පරිදි “මෙම පාධමාලාවට භාෂාවත්, විෂි ව්‍යාකරණයන් සාහිතය හා ඉතිහාසයන් පිළිබඳ සාමාන්‍ය අධ්‍යයනයක් ඇතුළත් වනු ඇත. තවද, රීට නිර්දිශ්ට ග්‍රන්ථ පිළිබඳ අධ්‍යයනයක් ද ඇතුළත් වේ. ඒ හා සමග පහත සඳහන් මාත්‍යකා අතුරේන් තෝරාගත් මාත්‍යකාවක් පිළිබඳ අධ්‍යයනයක් ද ඇතුළත් ය:

විභාගය පැය තුනේ ප්‍රශ්න පත්‍ර හයකින් සමන්විත වනු ඇත. වම ප්‍රශ්න පත්‍ර මේ අයුර්න් බෙදුනු ඇත.

1 සහ 2 - නිර්දිශ්ට ග්‍රන්ථවලුන් ඉංග්‍රීසියට පරිවර්තනය. ඒ සමග භාෂාව, වක්තු විෂයය හා සාහිතය විවාරය පිළිබඳ ප්‍රශ්න ද ඇතුළත්ය.

3 හා 4 ප්‍රශ්න පත්‍ර - අනිර්දිශ්ට ග්‍රන්ථවලුන් ඉංග්‍රීසියට පරිවර්තනය. සරල දෙමළ පාධයක් ඉංග්‍රීසියට පරිවර්තනය, සංස්කෘත හා පාලි පාධයන් ඉංග්‍රීසියට පරිවර්තනය, සංස්කෘත, පාලි හෝ දෙමළ අනු විෂයය ලෙස අධ්‍යයන කරන අපේක්ෂකයන් වම විශේෂ භාෂාවෙන් කෙරෙන පරිවර්තනයට ඉටුරුපත් වන්නේ නැත. (විශේෂ අවධානයට ගොමු විය යුත්තක් නම් දෙමළ භාෂාවට සිංහල පාධමාලාවේ තැනක් දී තිබීමය.)

5 ප්‍රශ්න පත්‍රය - ලංකාව හා ඉන්දිය අර්ධ මහද්වීපයේ ආගමික, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක සංවර්ධනයන් පිළිබඳ ප්‍රශ්න 6 ප්‍රශ්න පත්‍රය - (ඉහත සඳහන්) විශේෂ විෂයය පිළිබඳ ප්‍රශ්න (Calender.1948;p.177)

මීට අදාළ පරිදි ප්‍රාරමින විභාගයේ (විශ්වවිද්‍යාල ප්‍රවේශ) නිර්දිශ්ට ග්‍රන්ථ වූයේ,
දූෂ්‍යවලුය, xii සිට xvi තෙක් පරිවේශේද
ගුත්තිල කාව්‍යය, 91 - 317 ක්වී
මාර්තින් විතුමසිංහගේ ගම්පෙරලිය

විම විහාග සැලැස්ම ම ක්‍රියාත්මක වූ සාමාන්‍ය උපාධිය සඳහා නිර්දිශ්ට ගුන්ථ වූයේ,
අමාවතුර xi - xvii පරිචීතේද

දහම් සරණ, 226 - 337 පිටු

කවිසිල්මිණ, vi - viii සර්ග

හංස සන්දේශය

ප්‍රාතිහාර්ය ගතකය

මිළුගට සිංහල (විශේෂ) උපාධිය සඳහා (1949 - 50) නිර්දිශ්ට පාඨ ගුන්ථ වූයේ,
Epigraphia Zeylanica, vol 2, pp 133 - 153

EZ, vol 14, pp 16 - 27

බමිකියා පුවුලා ගැටිපදය, 59 - 126 පිටු

අමාවතුර, 8 - 17 පරිචීතේද

සියඛස්ලකර, 156 - 258 හි

කවිසිල්මිණ, vi - viii සර්ග

මයුර සන්දේශය

රාජාවලිය

සද්ධිර්මරත්නාවලිය, i - xv පරිචීතේද

ඇඟැල්ලෙනෝ වර්ණනාව යන කාති ය.

සිංහල (විශේෂ) විහාගයේ අවසාන ප්‍රශ්න පත්‍රය වූයේ විශේෂ මාතෘකාවක් අරහතය “
සාරවත් නිබන්ධයක්” ඉදිරිපත් කිරීම ය. ඒ ඒ වර්ෂවල නියමිත මාතෘකාවන් වූයේ,

1949 සඳහා “සිංහල අනිලේඛන විද්‍යාව”

1950 සඳහා “4 වන සියවස සිට 10 වන සියවස තෙක් ශිලාලේඛන”

1951 සඳහා “10 වන සියවසේ සිට 13 වන සියවස තෙක් සිංහල සාහිත්‍යය”

වේ භා සමගම උපාධි අපේක්ෂකයන් සඳහා කියවීම් ලැයිස්තුවක් ද නිර්දේශ කොට
තිබුණි. විකල විශ්වවිද්‍යාල අධ්‍යාපනය දේශන මත යැපෙන්නේ නැතිව ස්වාධීන අධ්‍යාපන
මගින් දැනුම වර්ධනය කර ගැනීම කෙරෙනි අවධාරණය තැබුවක් වූයේය. දේශනවලදී
කරන ලද්දේ මාතෘකාවකට අභ්‍යන්තර මූලික කරුණු කිය දී එවා ගැන කියවිය යුතු පොත
පත සඳහන් කිරීමය. ඒ නිසා මෙම කියවීම් මගපෙන්වීමක් වූ බව පෙනේ. විම කාති
වූයේ, ධර්මප්‍රදීපිකාව ; ගුන්තිල කාව්‍යය ; සැලුලිනින් සන්දේශය ; *The Sinhalese Novel*
යන කාති ය.

(මෙම වන විට සිංහල නවකථා : ඉතිහාසය හා විවාරය කාතිය පළ වී නොතිබුණා විය
හැකි ය උපාධි පාඨමාලා සඳහා මේට වඩා විශාල කියවීමේ ලැයිස්තුවක් තිබුණි. වහි


සාහිත්‍ය විවාරය, සංස්කෘත සාහිත්‍ය වැනි විෂයයන් සම්බන්ධ ඉංග්‍රීසි පොත් කිහිපයක් ද විය.)

විම නිර්දිශ්ටව ගුන්ට සහ අනිර්දිශ්ටව ගුන්ට මගින් පෙන්නුම් කෙරෙන්නේ නුතන සාහිත්‍යය කෙරේ අවධානය තුමයෙන් යොමු වෙමින් පැවැති බවයි. විහෙන් සිංහල විෂයය උගත් විද්‍යාර්ථීන්ට අධ්‍යාපනය කරන්නට තිබුණේ ප්‍රධාන වශයෙන් සම්භාවන සාහිත්‍යය හා භාෂාවේ ඉතිහාසය ය. මෙකල සිංහල අධ්‍යාපනාංශයෙහි උගත්ටු ආචාර්ය මත්ස්බලය ලෙස බලා මුළුන්ගේ ප්‍රවේශනා කෙබඳ වී ද යන්න වටහා ගැනීමෙන් ද සිංහල අධ්‍යාපනාංශය තුළ වූ ගාස්ත්‍රිය අනිලාපනයන් කෙබඳ වී ද යන්න මැන ගත හැකිය :

1948 වර්ෂය

විම්. ඩී. රත්නසුරය	(ඩී. ඩී ; පිච්චි. ඩී. ලන්ඩන්)
	මහාචාර්ය හා ප්‍රමුඛචාර්ය
ඩී. එම්. නෙවිට්ඨරවිච්චි	(ඩී. ඩී ; පිච්චි. ඩී. ලන්ඩන් ; විම්. ඩී. ; පිච්චි. ඩී. කල්කට්වා)
	කරිකාචාර්ය
විම්. ඩී. ආරියපාල	(ඩී. ඩී. ලන්ඩන්)
	නිවාඩු පිටර. සහකාර කරිකාචාර්ය
ඩී. එම්. එම්. ප්‍රනාන්දු	(ඩී. ඩී. ලන්ඩන් ; විම්. ඩී. ලන්ඩන්)
	සහකාර කරිකාචාර්ය
විජ්‍රා රත්නසුරය මිය	(ඩී. ඩී - ලන්ඩන් ; විම්. ඩී - ලංකා)
	සහකාර කරිකාචාර්ය
ඩී. රම්මන්ඩල	(ඩී. ඩී - ලන්ඩන් ; විම්. ඩී - ලන්ඩන්)
	සහකාර කරිකාචාර්ය
ඩී. එම්. විජේරත්න	(ඩී. ඩී - ලන්ඩන්)
	සහකාර කරිකාචාර්ය

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු නව කරුණක් තිබේ. විනම් 1950 කැලැප්පිරය තුළ සිංහල අධ්‍යාපනාංශයේ කොටසක් වශයෙන් සිංහල ගැඩිකෝෂය ද සඳහන් කොට විවක විනි සේවය කළ කරුණ මත්ස්බලය ද නම් සහිතව ඇතුළත් කොට තිබේමය. මෙම කාරණයේ දී අවධානයට යොමු කළ යුත්තක් නම් 1942 දී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවන මද අවස්ථාවේ දී සිංහල අධ්‍යාපනාංශයට විශේෂ වගක්මක් ලෙස සිංහල ගැඩිකෝෂයේ පර්පාලනය පවරන ලද්දේ උපකුලපති අසිවර් පෙනිංග්ස්ගේ යෝජනාවක් අනුව බවය (Alwis ed. vol 5, 2013: 303). ගැඩිකෝෂයේ ප්‍රධාන කරුණ දුරය සිංහල මහාචාර්යවරයා වෙත පැවරෙනි (මෙහිලා සඳහන් කළ යුතු වේතිනාසික සිද්ධි දෙකක් ඇත. විනම් 1950 දී ගැඩිකෝෂය සිංහල අධ්‍යාපනාංශයෙන් ඉවත් කොට විය පුරුණ කාලීන ප්‍රධාන කරුණවරයෙකු යටතේ විශ්වවිද්‍යාලය තුළ ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගෙන



ඉභාවාරිය එදීරිචර සරච්චන්ද

වින ලදව 1972 දී රජයේ සංස්කෘතික කටයුතු භාර අමාත්‍යාංශය යටතට පත් කරන ලද බවයි.) (හන්දුරුකන්ද, 2016 : 496 - 97)

යලි සිංහල අධ්‍යාපනාංශයේ අභ්‍යන්තර කටයුතු වෙත අප ආපසු ගොස් අප ඉහත සඳහන් කළ ආචාර්ය මණ්ඩලයේ ප්‍රධීනාතා සහ ගාස්ත්‍රීය නම්නතා පිළිබඳ විමසුම නොත් පෙනෙනු ඇත්තේ විම ආචාර්ය මණ්ඩලය ප්‍රධාන වශයෙන් සම්භාවන සිංහල සාහිත්‍යය අධ්‍යාපනය සහ සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දැක්වූ අයගෙන් සමන්විතව තිබුණු බව ය. අප ඉහත කළ පරිදි මහාචාර්ය රත්නසුරය “සංස්කෘතිය” යන පුලුල් මාතකාව ඔස්සේ සිංහල කළ ශිල්ප, ජනගුරුතිය හා ජන ඇදුතිලි විශ්වාස ආදිය ගැන උනන්දුවක් සහිතව සිරි නමුත් විම විෂයයන් ගැන විධිමත් අධ්‍යාපනයක් ඔහුගෙන් සිදුව තොතිබනි. ඔහුගේ අනාවයෙන් පසු අධ්‍යාපනාංශයේ විම විෂය ක්ෂේත්‍රය කෙරේ උනන්දුවක් දැක්වූවේ නම් විම. ඩී. ආරෝපාල සහ ඩී. ඩී. එ ප්‍රහාන්ද යන සහකාර කිරීකාචාර්යවර ය. (මුවන්ගේ අධ්‍යාපන පිළිබඳව පසුව සම්භාවනක් විය). ඒ හා සමග සරච්චන්ද ද 1952 පළ කළ **සිංහල ගැම් භාවකය** කෘතිය තුළ මානව විද්‍යාත්මක අධ්‍යාපනයකට සම්පූර්ණ නැති නාට්‍ය කළාවේ ප්‍රාකෘතික අංග අධ්‍යාපනය කළේය. ඒ කෙසේ වුව ද 1949 දී අප ඉහත සඳහන් කළ ආචාර්ය මණ්ඩලය පෙනෙන පරිදි තුතන සිංහල සාහිත්‍යය කෙරේ ගාස්ත්‍රීය උනන්දුවක් යොදවා මිශ්‍ර ලේඛන මගින් විය ප්‍රකට කළ කිසිදු ආචාර්යවරයෙක් සිංහල අධ්‍යාපනාංශයේ සිරියේ නැත. 1952 පේරාදෙනී ප්‍රයාමාය හා සමග සරච්චන්ද සිංහල අධ්‍යාපනාංශයට අනුයුත්ත වීමෙන් පසු ඒ අඩුව පිරිමැසුනි.

පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශයේ “ස්වර්ණමය අවධිය” 1952 න් ඇරඹි 1972 න් අවසන් වන විසි වසර වේ. මේ කාල වකවානුව ආරම්භ වන්නේ විශ්වවිද්‍යාලය හා සිංහල අධ්‍යාපනාංශය පේරාදෙනීයේ ස්ථාපනය විම හා සරච්චන්දයන් සිංහල අධ්‍යාපනාංශයට අනුයුත්ත වීම යන සිද්ධීන් හා සමගය. විය අවසන් වන්නේ 1972 ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද University of Ceylon Act No.1 of 1972 මගින් පේරාදෙනීය ඇතුළු සියලු විශ්වවිද්‍යාලයන්හි ස්වාධීනත්වය අනෙකුසි කොට වේවා වික් මධ්‍යම අධිකාරියකින් පරිපාලනය වන “මණ්ඩප” බවට පත් කිරීමත් තද්‍යනත්තරව පත් වූ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් සිංහල, පාලි, සංස්කෘති, දෙමළ ආදි ප්‍රාථිත භාෂා ගාස්ත්‍රීයන් අවප්‍රමාණයට හාජනය කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමත් හා සමගය. 1952 - 72 විසි අවුරුදු කාල පරිවිශේෂය තුළ පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ ද ස්වර්ණමය අවධිය බවට පත් කිරීමට සිංහල අධ්‍යාපනාංශයේ දැයකත්වය ප්‍රබල සාධකයක් වූ බවට සැක නැත. ඒ හා සමග ම 1950, 60 දැනකයන්හි දී පේරාදෙනීයේ ගාස්ත්‍රීය පියා ද විශිෂ්ට විද්‍යාත්මකයෙන් යුත් අධ්‍යාපනාංශ ගණනාවකින් සමන්විතව පැවති අයුරු සඳහන්

කළ මහා ය. (මෙම පිළියට සාපුව ම අදාළ නොවන හේදින් විය විස්තර නොකෙලේ). සමස්තයක් වශයෙන් විකල පෙරදිග ලෝකයේ පැවතීම් ඉහළ ම පිළිගැන්මක් තිබුණු විශ්වවිද්‍යාල අතර පේරාදෙනීය ද විකක් වූ බවත් විදා විභි පැවතීයේ විශ්ච්ච ගාස්ත්‍රීය වාතාවරණයක් බවත් සඳහන් කළ යුතු වේ (Pieris, 1995:112).

බංකා විශ්වවිද්‍යාලයෙහි මෙම අවධිය පිළිබඳව සමාලෝචනයක යෙදෙන මහාචාර්ය ජ්. එච්. පිරස් ඒ සඳහා හේතු නූත වූ කාරණා මෙයේ විස්තර කොට ඇත :

මෙම කාල වකවානුව පුරාම පේරාදෙනීයේ විශ්වවිද්‍යාලය විස්තර ඉහළ ගාස්ත්‍රී ප්‍රමිතීන් සංරක්ෂණයට සකසෙන අවධාරණයක් යොදවන ලදී. ගාස්ත්‍රී පීඩයේ අධ්‍යයන ක්ෂේත්‍රවල දී විද්‍යාර්ථීන්ගේ ස්වාධීන උත්සාහන ගක්ෂතාව, (විශ්චයෙන් ප්‍රස්ථාකාලය භාවිතයෙන් බහින දැනුම ඔස්සේ) මත අවධාරණය යොදනු ලැබේය. ‘පන්ති’ සාමර්ථයන් දීමේ දී පියා ඉතා දැක්වා පිළිවෙතක් අනුගමනය කරන ලදී. ප්‍රමිති සංරක්ෂණය සඳහා අනුගමනය කෙරෙනු තවත් පිළිවෙත් වූයේ උසස් ගණයේ විදේශීය ආචාර්යවරෙන් බඳවා ගැනීම, ස්විර සේවයට ආචාර්යවරෙන් බඳවා ගැනීමේ දී පරෙක්සම් වීම සහ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රමිතිකරණය සහ උත්තර පත්‍ර දෙවන ලකුණු කිරීම සඳහා කිරීම්ත් විදේශීය (සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය) විශ්වවිද්‍යාලයන්හි ආධාරය ලබා ගැනීම ආදිය ය. විකම අධ්‍යාපන මාධ්‍ය වූයේ ඉංග්‍රීසිය ය (Pieris, 1995 : 112).

විකි ප්‍රමිති සංරක්ෂණය සමස්ත විශ්වවිද්‍යාලයේ ම පොදු පිළිවෙත වූ හේදින් ප්‍රාවීන අධ්‍යයන පීඩයේ ද සිංහල හා දෙමළ අධ්‍යාපන මාධ්‍ය වූ අවස්ථාවන්හි බාහිර විද්‍යාත්මකයෙන් සේවය ලබා ගැනීමේ ද ඒ ඒ විෂයයන් පිළිබඳ කිරීම්ත් පාඨම්පතෙන්ගේ සේවය ලබා ගැනුණී. මෙම පිළිවෙත් 1960 දැක් මැද පමණ වන තෙක් පැවතුණු අතර සේවභාෂා මාධ්‍යය භාවිතයට ගැනීම හා සමග ඇතැම් ගාස්ත්‍රී පීඩ අධ්‍යාපනයාංශ හා සමග විදේශීය විශ්වවිද්‍යාලයන්හි වූ සඩනාව ගිලිහි ගියේය.

අප සිංහල විෂය පිළිබඳ සලකා බැඳීම වෙත යැලි අවධාරණය යොමු කළ නොත් පෙනෙනු ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යය වූ ගාස්ත්‍රී පීඩ විෂයයන්ට තිබුණු වාසිය සිංහල විෂයය අරහා නොතිබුණු බව දි. සිංහල විෂයයට උසස් ප්‍රමිතියෙන් යුත් පාඨ ගුන්ත තිබුණේ ඉතා ස්වල්පයකි. ප්‍රස්ථාකාලයෙහි විමර්ශනය සඳහා ද නිරදේශ කළ හැකි කෘති ද අල්ප වූ අයුරු ඉහත උපයා දැක් වූ පොත්පත් ලේඛනයෙන් පෙනෙන්නට ඇත. තුනන විශ්වවිද්‍යාලයක භාවිතය සඳහා 1940 දැක් අවසාන වන තෙක් පැවතුණේ විග්‍රහසිංහගේ සිංහල සාහිත්‍යාලා කරා (1932) විචාර ලිං (1941) සහ සිංහල සාහිත්‍යයේ නැගීම (1946) කෘති සහ අප ඉහත සඳහන් කළ සරව්ච්චුගේ සාහිත්‍ය විද්‍යාව (1949) කෘති පමණි. මෙහි දී විශ්චයෙන් සඳහන් කළ යුත්තක් නම් “නුතන සිංහල සාහිත්‍යය

කියා දෙයක් නොමැති” බව අදහනු පාරමිපරික පස්බිටරැන්ගේ මේ සඳහා උපකාරයක් ලැබේම උගහට වූ බවය. විහෙයින් විබුදු කාස්ථීය උපකාරයක් ලැබිය හැකිව තිබුණේ විකුමසිංහ වැනි ද්විනාශක විද්වත්තුන්ගෙනි.

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සඳහා නිර්දේශ කළ හැකි ආකාරයේ උසස් ගණයේ නිර්මාණ කෘතින් ද, විනම් නවකරා සහ කෙරිකරා ද මේ වන විට ඩිජි වී තිබුණේ ඉතා ස්වල්පයක්. විම කෘති ද ඩිජි කොට තිබුණේ ද්විනාශක විද්වත්තුන් විසිනි. සරච්චන්ද මුලින් ඉංග්‍රීසියෙන් පළ කළ සිය ප්‍රබන්ධ කරා පිළිබඳ අධ්‍යාපනය විසේ කිරීමට හේතු දක්වමින් 1950 දී විම අධ්‍යාපනය කිංහල නවකරා: ඉතිනාසය හා විවාරය යනුවෙන් පළ කළ අවස්ථාවේ මෙසේ පවසා සිටියේය.

වර්තමාන ලේඛකයාගේ... නිර්මාණ ගක්තිය පැන නැගීමට මුලික හේතුව බවහිර සාහිත්‍යයෙන් ලැබෙන පෝෂණය ය. මෙකල පළ වී තිබෙන ඉතා වැදගත් කෘති තිකුත් වූයේ බටහිර සාහිත්‍ය උදාහරණයේ තිතර සංවාරය කොට විත දී පිළි තිබුණු විසිනුරු ප්‍රම්ප වර්ගයන්ගේ සුවුද බොහෝ සෙයින් ආසානය කළ ලේඛකයන්ගේ අතින් බව කීම යුත්ති සහගතය.

සරච්චන්දයන්ගේ මෙම අදහස බොහෝ පාරමිපරික උගතුන්ගේ යෙදා මත්බිලයට ගුහනුය නොවූයේ නම් ඒ පුද්ගලයක් නොවේ. තුනන කිංහල සාහිත්‍යය යනුවෙන් කිසියම් කෘති සම්බුද්‍යයක් පිළිගැනීමට පවා අසමත් වූවන් “බටහිර සාහිත්‍යය අසුරෙන් නව සාහිත්‍යයක් ගොඩ නැගීම” අවස්ථාවෙන් බැහැර කරන්නට ඇති බව සැක නැත. විහෙත් කිංහල සමාජයේ හා සංස්කරණයේ අන්‍ය අංශ මෙන් සාහිත්‍යයන් නවීකරණය වෙමින් පැවතුණි. විම පසුබිම තුළ පිළිගත යුතු යථාර්ථයක් වූයේ නවීකරණය වෙමින් තිබුණු කිංහල සාහිත්‍යය නිසි මගකට ගොමු කිරීමේ ගක්තිය බුද්ධිමය වශයෙන් මෙන්ම රැවීකර්වය අතින් ඇත්තේ කිංහල - ඉංග්‍රීසි ද්විනාශක උගතුන්ට බව ය. සමකාලීන ලේක සාහිත්‍යයෙහි සම්මත විවාර මිනුම් අනුව ඇගැයිය හැක්කා වූ නව කිංහල සාහිත්‍යයක් ගොඩ නැගීමේ උපනිශ්චය සම්පත්තිය ඇත්තේ විම ද්විනාශක උගතුන්ට බව සරච්චන්දගේ විශ්වාසය වූයෙන් ඔවුන් කිංහල සාහිත්‍යය වෙතට නැඹුරු කරවීමේ අනිප්‍රාය විසි කෘති ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ කිරීමෙහි වූ බව ඔහු පවසා සිටියේය(Sarachchandra, 1950 (21- 22).

සරච්චන්ද පවසන ආකාරයේ “බටහිර සාහිත්‍ය උදාහරණයෙහි පිළි තිබුණු නාහා විධ ප්‍රම්පයන් ගේ” ආසානය එද ලේඛක පිරිසක් විසින් සියවස මුල් හාගයේ දී කිංහල සාහිත්‍ය නිර්මාණ කරුවා ඇති අතර වූ බව මෙකල ඩිජි වූණු නවකරා, කෙරිකරා හා කාව්‍ය නිර්මාණ මගින් පෙනේ. මාර්ටින් විකුමසිංහ හා ඩිජි.ලී. සිල්වාට අමතරව විම්. සි. විං. පෙරේරා, ඇලෙක්සන්ඩර් වැල්ටිට, ව්‍යුම්හන්ඩ් ගුණරත්න, ඩිජිලිටි. විස්. රත්නසිංහ, හේමපාල මුහිලාස, වින්. ජී. ඩී. විමලනාර, වි. ඩී. ද ලැනරේල්, ජී. ඩී. උයනගේ, ඩී. සි. රී. පින්දාස ආදි කතුවරුන් ඇතැමෙකුගේ කෘති කෙරියෙන් හෝ විමසා බලන සරච්චන්ද

අවසානයේ පටිසා ඇත්තේ “තුමයෙන් විවාරාත්මක වී ගෙන වීන පාඨක රැවිය විසින් කළකදී මේ කෘති තෝරා බෙරා හරින විට ව්‍යාපිත් අතලෙස්සකට විභා සාහිත්‍යයට ඇතුළත් වේද යනු සැක සහිතය” යනුවෙති. (සරච්චර්ච, 1968 : 116).

විම නවකරා හැරැණු විට මෙම අවධියෙහි කෙරීකරා නිර්මාණයෙහි යෙදුණු බවහිර සාහිත්‍යයෙන් ආහාසය ලැබූවේ ද කිප දෙනෙක් වූහ. මාර්ටින් විතුමසිංහ සහ බඩ්. සිල්වා හැරැණු විට සේමපාල මුතිදාස, රී. ජී. බිඩිලිච් ද සිල්වා, සයිමන් ද සිල්වා දේශගැනීතුමා සහ ජී. ඩී. සේනානායක යන කතුවරු 1950ට පෙර සාහිත්‍යය නිර්මාණයට බව කෙරීකරා කරවන් ලෙස සරච්චර්ච සඳහන් කරයි. ඔවුන් අතුරෙන් රී. ජී. බිඩිලිච් ද සිල්වා මහතා උපහාසය ගැංඩී වූ කෙරීකරා රවනය ගැන දැක්වූ කුසලතාව විසින් ඔහු ජනපිය සාහිත්‍යකරුවෙකු බවට පත් කර ඇති බව පෙන්වා දෙන සරච්චර්ච මුල ද සමාජයේ පටින දුබලතා හෙළිදරවී කරමින් සිත් අදනාසුළ නිර්මාණ බිජි කළ ඔහු පසු කලෙක තුදෙක් “මිනිසුන්ට විනෝදය ගෙනදීම පමණක් අරමුණු කර ගත් කරා ගෙත්මෙන් පිරිමිට පත් වන” බව පෙන්වා දී තිබේ. හේමපාල මුතිදාස මහතා ද කෙරීකරා රවනයට බව මුළු අවධියෙහි දී “හොඳුන් කරාවක් ගළපන්හර ඔහු තරම් හැකියාවක් දැක්වූ අන්‍ය ලේඛකයෙකු නොවූ” බවත් “පාඨකය තම කරා පාශයෙහි බහා තබා ගෙන මුළ සිර ප්‍රීත්‍යානය කරමින් අඟ දක්වා ගෙන යාමට ඔහු තුළ අද්වීතීය ගක්තියක් තිබුණු” යයි පටිසහ සරච්චර්ච විහෙත් ඔහු පසු කාලයේ දී “පාඨකයන් පිහිටීම සඳහා කාමුක හැඟීම් උපද්‍රවන අශේර්ල කරා ලියන්නට විය” යැයි සඳහන් කරයි. (සරච්චර්ච, 1968 : 97).

මෙම කාලයේ සාහිත්‍ය නිර්මාණයට අවතිර්ණ වූ ඇතැම් කතුවරුන් මුහුණා පෑ තත්ත්වයක් කෙරේ මෙහි දී විචාරක සරච්චර්ච අවධානය යොමු කර ඇත. විනම් “ලිවීම ජ්‍යෙෂ්ඨ වෘත්තියක් කොට ගත් ලේඛකයෙකුට” විභා ශ්‍රී ලංකාවේ ඉහත කී ආකාරයේ ඉරණුමකට භාරනය වීමට ඇති ඉඩකඩ වැඩි විය. ඔහු පෙන්වා දුන්නේ,

පාඨකයන්ගේ අනිරැවිය සවිචාරක අනිරැවියක් නොවන හෙයින් ඔවුන් පිහිටීම හා උසක් කෘති ලිවීමන් විකර වික නොගැළපෙන පරමාර්ථ දෙකක් වේ. විහෙයින් පාඨකය ප්‍රීත්‍යානය නොකළාත් මුදල් නොලැබේ. ඔහු පිහිටුව නොත් බොහෝ විට තම නිර්මාණයන්ගේ තත්ත්ව පහළ බිසි යැයි ද පෙන්වා දෙයි. (සරච්චර්ච, 1968 : 98).

මෙම අවධියෙහි සාහිත්‍ය නිර්මාණයෙහි නියුත කතුවරුන් බොහෝ දෙනෙකු මුල ද ධර්මෝපදේශ දානයෙන් පාඨකයන්ගේ සිත් ඇද ගැහීමට සමත් වූහ. විහෙත් 1930, 40 දැකක වන විට පාඨක ජනයාගේ රැවිය පුද විනෝදය කරා බර වීම නිසා විහි අන්තරය ගොස් කාමුක හැඟීම් දහනවන පොත පත බිජි වහ්නට කරැණු යෙදුණි. විශේෂයෙන් 1940 දැකකයෙහි ප්‍රකටව පෙනුණු මෙම ප්‍රවණතාව “යුද සමයේ රැවිකත්වය” (war - time taste) ලෙසින් ද හැඳින්වය හැකි ය (Dharmadasa, 1980:80 - 2).

“පහත් රැචිකන්වය” යනුවෙන් නැඳින්විය යුතු වීම ව්‍යසනයට ගොදරු නොවූ ප්‍රධාන උබකයන් වූයේ මාර්ටින් විකුමසිංහ සහ ජී. ඩී. සේනානායක ය. විකුමසිංහ ප්‍රබන්ධ කරා රචනයට බර මුල් යුගයෙහි ලිඛා (1914) කෘතියෙන් පටන්ගෙන සීනා (1923) කෘතියෙන් අවසන් කළ කෘති හතර ඔහුගේම වදන්වලින් පවසනාත් “නිසරු නවකථා” විය. ඔහු විසින් පවසා ඇති පරිදි ඔහුගේ රැචිකන්වය සම්පූර්ණ වෙනසකට පත් වූයේ බටහිර සාහිත්‍යයේ ග්‍රේෂ්ඨ කෘතියක් ලෙස සැලකෙන වෝල්ස්ට්‍රේයිඩ්ගේ “අභා කැරනිනා කියවීමෙන් පසුව” බව පවසන විකුමසිංහ තමා ඉන්පසු කළ නිර්මාණ ගැන මෙයේ පවසා ඇත :

විය මගේ හඳ බුද්ධිය භා ගතානුගතික සඳාවාර දහම් තැනීම දෙදාරවූ කරාවකි. මා මාගේ මිරිගුව මිලිවේ 1924 දිය. විය පළ කරනු ලැබුවේ 1924 දිය වෝල්ස්ට්‍රේයිඩ්ගේ ඇභා කැරනිනාත් මෝපසාන්ගේ ඇතැම් කථාත් කියවීමෙන් පිබිඳුනු මගේ කළුපනා ශක්තියෙහි සමහර අංග මිරිගුවෙන් තෙපිවෙයි. මගේ ගැමී අත්දැකීම් ගුරු කොට ගෙන ලියු හොඳම කේරී කථා ගැහැනියක් පොතෙහි ඇත. විය පළ වූයේ 1924 දිය (විකුමසිංහ, 1971:33).

අප ඉහත බිඛිලිවි. ඩී. සිල්වා සහ මාර්ටින් විකුමසිංහ යන සමකාලීකයන් සහඳුම්න් පෙන්වා දුන් පරිදි හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණු ද්වීභාෂකයන් වූ මේ දෙදෙනා එකම කෘති කියවීන්නට ඇති නමත් දෙමගක ගියේ ඔවුන්ගේ පොදුගෙවික රැචිකන්වය ප්‍රධාන සාධකය වූ නිසා බව පෙනේ. සිල්වා ගුරු කොට ගත්තේ හෙවල් කේන් වැනි අපර ගණයේ නවකථාකරුවන් වූ අතර විකුමසිංහ ආහාසය ලැබුවේ වෝල්ස්ට්‍රේයිඩ්, මෝපසාං වැනි විශිෂ්ට ප්‍රබන්ධ කථාකරුවන්ගෙනි. විකුමසිංහයන්ගේ සාහිත්‍යය කළාවන් පිළිබඳව රැචිකන්වය වර්ධනය වූ ආකාරය ඔහු විසින් ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනය කෙරෙහි සිදු කරන ලද සුවිශේෂ බලපෑම වටහා ගැනීමට පූර්විකාවක් ලෙස අවශ්‍ය වන්නේ ය.

විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද නමත් ස්වොත්සාහයෙන් නොද ඉංග්‍රීසි දැනුමක් ගොඩනා ගත් විකුමසිංහ තරේනා වියේදී බ්‍රිතාන්‍ය හේතුවාදී සංගමයේ ප්‍රකාශන සහ බටහිර දැරුණිකයන් වූ පෙළේරික් තීරිණේ විද්‍යාඥයන් වූ වාල්ස් බාවින් ආදින්ගේ කෘති මෙන්ම වෝල්ස්ට්‍රේයිඩ් වැනි ප්‍රධාන කථාකරුවන්ගේ ද කෘති කියවීමෙන් සිය යුතුන පරිය ප්‍රථම කර ගත්තා සේම රැචිකන්වය ද වර්ධනය කර ගත්තේ ය (ගුණස්කර, 1979). දිනම්තු ප්‍රවත්පතට ලිය මිශ මැයින් පරිණාමවාදය (1916) වෝල්ස්ට්‍රේයිඩ් පිළිබඳව සිංහල පාදකයින් ප්‍රථමවරට දැනුවත් කරන ලද්දේ ඔහු විසිනි. උබකයකු වූ මුල් අවධියෙහි සීනා (1914) සහ ගාස්ත්‍රීය ලේඛන (1919) යන ඔහුගේ පළමු කෘතිවල දක්නට ලැබුණු විශේෂතාවක් නම පිළිගත් මතිමතාත්තර හා සාම්ප්‍රදායික වින්තන ප්‍රශ්න කරනා විවේතාන්මක ආක්‍ර්‍යය ය (බරුමලුක, 2016: 565).

අප ඉහත උප්පට දැක්වූ පරදි රෝල්ස්ටෝදිගේ ඇනා කැරණිනා නවකථාව කියවීමෙන් පසු මනුෂ්‍ය ස්වභාවය පිළිබඳවත් විය ප්‍රබන්ධ කථාවක පිළිබඳ විය යුතු ආකාරය පිළිබඳවත් පරිණාත අවබෝධයක් ලැබූ විකුමසිංහ ඒ අනුව මිරුදිය (1925 පසුව මිරුව නම් වූ) නවකථාව බිජිකිරීමෙන් පසු වසර 19ක් ම යැවැ නවකථාවක් පළ කළේ නැත. මෙම කාල පරිවිශේදය තුළ කෙරිකථා සංග්‍රහ කීපයක් හැර ඔහුගෙන් පළවුයේ සම්භාවන සිංහල සාහිත්‍ය විමර්ශනයට ලක් කරන සිංහල සාහිත්‍යය දැයුණු කථා (1932) සහ විවාර ලිපි (1941) යන කිතීන් සහ කෙරිකථා සංග්‍රහ දෙකක් පමණි. ඉන්පසු ඔහු බිජි කළ ගම්පෙරලිය (1944) නවකථාව තුතන සිංහල සාහිත්‍යයේ අමරණීය සිත්වටනයක් විය. විසේම ඔහු 1946 දී පළ කළ සිංහල සාහිත්‍යයේ නැගීම නම් සිංහල සාහිත්‍යයේ ඉතිහාසය පිළිබඳ විවාරාත්මක අධ්‍යනය විම විෂය පිළිබඳ අසාහය පාඨ ග්‍රන්ථයක් බවට පත් විය.

සම්භාවන සිංහල සාහිත්‍ය අධ්‍යයනයෙහි ල විකුමසිංහ ගත් ගමන් මග විතෙක් පැරණි පොත පත අධ්‍යයනය කරන ලද සාම්ප්‍රදායික පිළිවෙත වූ 'ග්‍රන්ථ නාමය' 'කර්තාගේ අභිජාය' 'කර්තාවරයා' 'ප්‍රමාණය' 'ප්‍රයෝගනය' ආදි මාත්‍රකා ඔස්සේ යාම බැඡැර කොට විම සාහිත්‍ය කිතීන්හි අන්තර්ගතය බිජි වූ සමාජ පරිසරය, නිර්භිත විරිත විග්‍රහ ආදි වශයෙන් නවමු දැක්මකින් එවා අධ්‍යයනය කරන්නක් වූයේ ය. විහැයින් සම්භාවන සිංහල සාහිත්‍ය සැබැ ජීවිතයෙන් ඇත් වූ අභිජාය දෙයක් නොව ජීවිතයට සම්පූර්ණ ප්‍රතිඵලිය මෙහින් මෙසේ අගයා තිබේ.

(විතෙක් කල්) සිංහල සාහිත්‍යය අධ්‍යයනය වූයේ කතුවරණ්ගේ පුද්ගල නාමයෙන් නොර බෙහෙවින් තීර්ණාමික මළ සාහිත්‍යයක් ලෙසට ය... ඒ ඒ විතුවරයාගේ පුද්ගලන්වය පිවම් කර නගාසිටුවා ඔවුන්ගේ ගෙවුරුය සහ ජීවන දෘශ්‍රිය ඒ පුද්ගලභාවය හා සම්බන්ධ කොට විකුමසිංහ පැරණි කෘත්වලට පත් පෙනු හැරී විශ්මයාවහා (සරවිච්ඡ 1975).

විකුමසිංහයෙන් විසින් සම්භාවන සිංහල සාහිත්‍යය දෙස නව දෘශ්‍රියකින් බැඳීමට පාඨකයින් යොමු කළා පමණක් නොව සම්භාවන සාහිත්‍ය ගාස්ත්‍රිය විෂයක් ලෙස අධ්‍යයනය කිරීමට තුළ දෙරුව හැර දුන් බව පෙනේ. ඒ සාහිත්‍ය කිතීන් බිජි වූ සමාජ පසුබීම විරිතයන්ගෙන් විත්තාභ්‍යන්තරය වැනි ඉස්වී ඔස්සේ විවාරකරණය යොමු කිරීමට විද්‍යාර්ථීන් උත්සුක කරවීමෙනි. මේ අයුරින් සම්භාවන සිංහල සාහිත්‍යය විශ්වවිද්‍යාලය තුළ දී අධ්‍යයනය විය යුතු ආකාරය පෙන්වාදීමෙන් සිංහල අධ්‍යනයන්හි නිම් වළුල පුලුල් කිරීමට මහග දැයකත්වයක් විකුමසිංහයෙන්ගෙන් සැපයුණි.

කාව්‍ය විවාරය අරහාය ද විකුමසිංහයෙන්ගේ දැයකත්වය තීරණාත්මක සාධකයක් වූයේ ය. අධ්‍යයනයෙහි දී සාම්ප්‍රදායික විළුණුම වූ අර්ථ විවරණය, අලංකාර හාවිතය, ජන්දස්

භාවිතය වෙනුවට යළිත් සම්හාචාර සිංහල කාචා කෘතීන්හි අන්තර්ගතය හා වර්තන නිරෝපණයන් ක්වේයාගේ දැංච්ලේය හා මනුෂය වේශ්ටා නිරෝපණය කළ ආකාරයන් කෙරේ ඔහුගේ අවධානය යොමු කරන ලද ආකාරය ගුන්තිල ගිහෙ (1943) කෘතියෙන් පෙනේ. ඒ හා සම්ගම කාචා විවාරය සඳහා දේශීය මූහුණුවරක් ගත් විවාර න්‍යායක් ගොඩනගාගත හැකි අයුරු ඔහු මෙසේ පෙන්වා දුන්නේ ය.

වර්තමාන බටහිර කුමකට නොදෙළවෙනි විවාර කුමයක් නිපදවා ගැනීමට උවමනා සිද්ධාන්ත කිහිපයක් අමෙන්තා ආකාර කාස්තුයෙහි ඇත. රසවාදය, මූල්‍යතාවාදය, ධිව්‍යතාවාදය තුන මෙකම ගෙනා පදන ගෙනා පදන විවාරයෙහි මූලධර්ම විය යුතු තරම් අලුත් ය. අවරුදු විස්සක තිහක කාචා තුළ උසස් ඉංග්‍රීසි විවාරකයන් විසින් සකස් කරන ලද විවාර කුමයට මූලාශ්‍යයන් වියේ මේ අමෙන්තා සුඛුයන්ට අසමාන සිද්ධාන්ත නොවේ (විකුමසිංහ, 1954, සංයුෂ්පනය).

විම රස, ධිව්‍යතාවාදී විවාර සිද්ධාන්තයන්හි සංකලනය සරව්වහිංළ සිය **සාහිත්‍ය විද්‍යාව** කෘතියෙන් ද හඳුන්වා දෙන ලද විවාරක න්‍යාය වේ. විශ්වවිද්‍යාලයෙහි සාහිත්‍ය ඇග්‍රෙම හා විවාරය සඳහා මෙම න්‍යාය භාවිතයට ගැනුණු ආකාරය මින් පසු අවධායෙහි දී පැහැදිලිව දක්නා ලැබුණි.

1930 - 1940 දැනුගියෙහි ප්‍රකටව පෙනුණු තවත් ද්විනාෂික විද්‍යාවකු වූ කුමාරතුංග මූහුණාසයන්ගේ ආක්ල්‍යාපය වූයේ බටහිර සාහිත්‍යයන්ගෙන් ගුරුහරුකම් නොලැබිය යුතුය යන්න වූ බඩ් පෙනේ. ඔහුගේ දැංච්ලේයාදය ප්‍රකට කළ හෙළ හවුල සංවිධායනයන් විෂ්ට වාර ප්‍රකාශන වූ **සුඛිස** සහ *The Helio* සඟරාවන්හි පළ වූ ලිපිවලත් විම ආක්ල්‍යාපය දැක්ක හැකි විය. කුමාරතුංගයන්ගේ විස්තරා ප්‍රකාශනයක් නිසා 1920 දැනුගියේ සිදු වූ කුක්වී වාදයේ අතරතුර මාර්ටින් විකුමසිංහ “විෂ්ත මනුවර්ත්තා” යන ආරෘථ නාමයෙන් දිනමින් ප්‍රවත්තනට ලියු ලිපියක සඳහන් කළේ බටහිර සාහිත්‍යයන්හි විලියම් ශේක්ස්පීයර් තම විශිෂ්ට නිර්මාණ ගක්තිය ප්‍රකට කළේ තමාගේ නිර්මාණයන්හි ඇතුළත් වර්තයන් පිටමාන ආකාරයන් ඉදිරිපත් තිරිමෙන් බවත් වැඩඳ කුසලතාවයක් ශ්‍රී රුහුල හිමියන්ගේ න් ද ප්‍රකට වන බවත් ය. මේ අදහස බැහැර කළ කුමාරතුංග දියා සිටියේ “අභැජුහ් සිස්ටේලියාවන් ගෙන ආ ඉංග්‍රීසි පොනකින් සිංහල උගන්නන්ට තැන් දුරන්” බව පවසමිනි (වීරසේකර සංස්, 1938, 212 - 23 පිටු).

මාර්ටින් විකුමසිංහ ගත් මග වූ බටහිර සාහිත්‍යයේ ප්‍රහාව ලබන අතර ස්වකිය සම්පූද්‍යට අනුගත වූ විවාරක න්‍යායයක් ගොඩනගා ගැනීම සහ ප්‍රබන්ධ කතා විෂයෙහි බටහිර නවකථා හා කේරීකථා නිර්මාණයන් ගත් මග යම්න් දේශීය ප්‍රවිත්තිය පිළිබඳ දැනුගියේ සිංහල විෂය සඳහා නිර්දේශීත කෘති අතර විකුමසිංහගේ ප්‍රබන්ධ කථා හා විවාර ගුන්ට දිගටම දක්නට ලැබුණි (මේ පිළිබඳ විස්තර පසුව දැක්වේ).

1940 දැකයේ දී උසස් රැවිකත්වය පිළිබඳ කරන නිර්මාණ කිහිපයක් සිංහල පාදකය අතට පත් කළ අනෙක් සාහිත්‍යකරුවා වූයේ ජී. ඩී. සේනානායක ය. විකුමසිංහ මෙන් විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය තොලඩා ස්වාධීන කියවීම මගින් සිය සාහිත්‍ය රැවිය ගොඩනගාගෙන සිටි සේනානායකගේ සුප්‍රකට කියමහක් වූයේ “කොළඹ මහජන ප්‍රස්ථකාලය මගේ විශ්වවිද්‍යාලය විය” යන්නය (සේනානායක, 1984 : 151). තොද ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා සිටි ඔහු තමා සිංහල සාහිත්‍ය කෙරේ නැඹුරු වූයේ “බටහිර සාහිත්‍ය පිළිබඳව මහා අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව” බව පවසා ඇත. (සේනානායක, 1975 : 250). ඒ නතර නුතු බවහිර සාහිත්‍යය අනුකරණයක් තොවන අතර පැරණි සම්ප්‍රදායේ ද වහා බවට පත් තොවී “අපේම මගක ය යුතු” බව ඔහුගේ ස්ථාවරය වූයේ ය (ධර්මදාස, 1985 : 248). සේනානායක සඡැඩැවීන්ම සර්වීවන්ද අපේක්ෂා කළ අන්දමට බටහිර සාහිත්‍ය මහාව ප්‍රග්‍රහණ කළ ඒ අනුසාරයෙන් සිංහල සාහිත්‍යය ප්‍රවැධනය කිරීම සඳහා ඉදිරිපත් වූ ද්විනාෂක විද්‍යාතෙකි. ඔහු ඔහුගේ දුරක්ෂාන් නැති ලෝකය (1945) සහ ප්‍රලිභාෂණ (1946) යන කේරිකරා සංග්‍රහයන් ගැන සඳහන් කරන සර්වීවන්ද ඔහුගේ කේරිකතාවක් “මිල්ප කුමවලට මුල් තැන දී තම කෘතියේ නැඩාය රැකගෙන කේරිකරාව ඔපමටිටම් කළ මානිකයක් සේ ඉදිරිපත් කළ” බව පවසා ඇත (සර්වීවන්ද, 285).

කේරිකතා නිර්මාණයට අමතරව සේනානායක සිය ද්විනාෂකත්වය උපයෝගී කරගනීම් විවාර ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ද දායක විය. 1946 දී පළ කළ නවකරා කළාව වහාහි ප්‍රධාන්ද කතා කළාව පිළිබඳව සිංහලෙන් ටියවුතු ප්‍රම න්‍යායාත්මක කෘතිය වූයේ ය. ඔහු විසින් 1954 දී පළ කරන ලද විවාර ප්‍රවේශය අපේ සම්හාවන සාහිත්‍යය මෙන්ම ජන සාහිත්‍යය ද රසවිහ්ද්‍යය කළ නැති ආකාරය රස දිවති ඔව්වීත්‍ය ආදී විවාර න්‍යායන් උපයෝගී කරගනීම් සම්පාදිත කෘතියක් විය. ඉන් පසු බවහිර ග්‍රේෂ්න නවකතා (1955) සහ සාහිත්‍ය සේකන් (1957) බවහිර සාහිත්‍යයේ අනුස්මරණීය නිර්මාණ සිංහලයන්ට හඳුන්වා දුන් කෘති විය. විසේ සිංහල- ඉංග්‍රීසි ද්විනාෂා විද්‍යාත්න් කිප දෙනෙකු විසින් සාහිත්‍යාදී කළවන් පිළිබඳ උසස් රැවිකත්වය වර්ධනය කිරීමේ ව්‍යාපාරය 1940 දැකයේ අගදී හා 1950 දැකයේ දී සිදු කරන දේදේ සිංහල පාදක ජනකා මෙන්ම ඇතැම් සාහිත්‍යකරුවන් අතර පැවැති අඩුපාඩුවකට පිළියම් වශයෙන් බව පෙනේ. විය විශ්වවිද්‍යාලයේ සිංහල විෂයය අධ්‍යයනයට ද රැකුලක් විය.


1940 දැකයේ ඉතා ජනප්‍රිය ජනප්‍රියට පැවැති “කොළඹ යුගයේ කවී” නම් නැඹුන්වුතු කාවන නිර්මාණ පිළිබඳව පළමු විවේචනය බිති වූයේ 1950 දී ය. ඒ විවකර ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යාපන අංශයේ සහකාර කිරීකාවාර්යවරයෙකු වූ බී. ඒ. විස් (සිර) ගුනසිංහ විසින් ලියන ලද The New Note in Contemporary Sinhalese Poetry (සමකාලීන සිංහල කවියේ නව ලක්ෂණ) යන ලිපිය ය. විදා ඉතා ජනප්‍රියට පැවැති කොළඹ කවින්ගේ නිර්මාණ අර්ථ රසයන් හෝ නව කාවන සංක්ෂෑපයන්ගේ වියුක්ත “සුසුම්පද” (Sob Words) බහුල කෘති මෙහි විවේචනය කර තිබුණි. ගුනසිංහගේ විවේචනය

විශේෂයෙන් විල්ල වූයේ විභා කවියන් අතර විරසම්හාවිත පිළිවෙත වූ ජන්දස් කුමය හාවිත කරමින් කාච නිර්මාණ කළ යුතුය යන අදහසට ය. ඔහුගේ අදහස වූයේ විම ජන්දස් බහ්ධනයෙන් තොර නිදහස් කළේ මගක් ගත යුතු බව ය. මේ පූර්වාදුරුණයක් බටහිර Free verse අනුගමනය කරමින් ඒ.ඩී සේනානායක විසින් 1946 පළ කළ සිය පලිග නීම කෙරිකතා සංග්‍රහයේ කතා දෙකක් අතර පළ කළ “ගදුය හා පදුය අතරමදී” නිර්මාණ කිපයක් මගින් පෙන්වා දී තිබුණේ පසුව 1950, 60 දැකව්වල ඉතා ජනප්‍රිය වූ “නිසැලුයේ පදුයයේ ”අරමිහය සහිතුහන් කරමිනි. ගුනසිංහගේ උප්පාරෝපණයට හාජනය වූ සඳුස් රාමුවට අනුගත වීමේ උප්පාය මහාව පිළිබිඳු කරන වික්තරා පදු නිර්මාණයක් 1941 දී යුතිවර්සයට කොළීපියේ ශිෂ්‍ය ගණය අතරන් පළවී තිබුණි. වහම් කොළීපියේ සිංහල, පාලි හා සංස්කෘත ආචාර්යවරයෙහි වූ පූර්ණ රුහුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන්ගේ අපවත්වීම අරහය ඔවුන් විසින් පළ කොට තිබූ ශේෂ ප්‍රකාශ කළේ පෙළකි. විනි වික් කවක් පහන උපටා දැක්වේ.

වන්නම් කියන්නට තිබුණෙන් විකම	කටයි
දැන් එ් කටත් මරුවගේ යට්පතුල	යටයි
තුන් සිංහලේ ඇස්වල අද කදුල්	නටයි
මින් පසු අපේ සාහිත්‍යයට කපුටො	කොටයි

මෙම කවිය ඇතුළු කළේ පෙළ දැක් විවේචනයට ලක් කළ විවකට හෙළ හවුල නම් සංවිධානය පිහිටුවා ගෙන හාඡා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල ව්‍යාපාරයක නිරත වී සිටි කුමාරතුංග මුහිදාසයන් මෙබඳ නිර්මාණ සරසවියෙන් ධිඛ විම ගැන ලංකා විශ්වවිද්‍යාලය සිහිව්ම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටි ශ්‍රීමත් අධිවර් ජෙනිං්ස්ට් පැමිණිලි කරමින් කියා සිටියේ විභා සරසවි ඇඳුරන් උගන්වන සිංහලයේ තරම ඉන් පිළිබිඳුව ඇති බව ය (කුමාරතුංග 1941).

සංඛ්‍යාවේ කුමාරතුංගයන්ගේ විවේචනය සාධාරණ වූවකි. විභා උච්චතානුවිත විවේක බුද්ධිය යනුවෙන් පසු කෙලෙක මාර්ටින් විකුමසිංහ සඳහන් කළ ආකාරයේ වූ සංවේදී රැව්කන්වයක් සරසවි සිසුන් මෙස හැඳින්වුනු යුතිවර්සයට කොළීපියේ විද්‍යාර්ථීන්ට ලැබේමේ ඉඩක් තිබුණේ නැති බව පෙනේ. කුමක් හෙයින් ද යන්, ඔවුන්ට සිංහල යැයි උගන්වන දද්දේ සම්හාච සාහිත්‍යයේ අරුත් වටහා ගැනීම හා එවා ඉංග්‍රීසියට පරිවර්තනයන් වූ බැවැති. මාර්ටිනය වැනි විවාරාත්මක සංකල්පයක් ගැන ද ඔවුන්ට කියා දිමේ පාධමාලාවක් විභා තිබුනු පාධමාලා සැලැස්ම තුළ ඉන්ද -ආර්ය නමින් හැඳින්වුනා පොදුවේ සිංහල, පාලි, සංස්කෘත ගැනීමෙන් විශ්වාස ක්ෂේත්‍රය යුතු නොවිය. විනි දී අවධානය යොදී තිබුණේ හාඡාවේ ඉතිහාසය, ව්‍යාකරණය සහ ඉංග්‍රීසියට පරිවර්තනය කෙරෙහිය. විවිත වූ සංස්කෘත සාහිත්‍යය හාච කාච සේන්දුරුයවේදය ආදී අංග ගැන අවධානය යොමු කිරීමට විනි තිබුණේ මඟ ඉඩකි. කාච සංකල්පයන්හි හා කාච



හානාවෙහි “ධිවතිනාර්ථ” සහ “මාචිත්තය” පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් සිංහල පාඨකයන්ට හඳුන්වා දුන්නේ සරච්චිවන්ද විසින් සිය සාහිත්‍ය විද්‍යාවෙහි (1949 දී ය (ධර්මදාස 2014). විම සංකල්ප විකුමසිංහ විසින් 1942න් පසු පළ කළ සම්භාවන සිංහල සාහිත්තය කෘති විමර්ශනයේ දී ගොඳා ගෙන තිබුණි (ධර්මදාස, 2016).

පොදු මහත් සමාජයේ ද විශේෂයෙන් උසස් අධ්‍යාපනය පතන්නාවුන්ගේ ද “රැවිකත්වය” ඉහළ නැවතු වස් කැප වුතු වාර සංග්‍රහයක් සමාජගත වන්නේ මේ වසර දහයකටත් පසුව ය. විම වාර ප්‍රකාශනය නම් ලංකා විශ්වවිද්‍යාලයේ උපාධියාරයන් හා උපාධි අපේක්ෂකයන් විකතු වී 1953 අරඹින ද සංස්කෘති තෙළමාසික සගරාව ය. මෙම සගරාවේ

අරමුණු වූයේ සමාජයේ විදා ශිෂ්‍යයෙන් පැවතිරෙමින් පැවති වානිජකරණය නිසා නිස ඕසවමින් තිබුණු පහත් රැවිකත්වය මධ්‍ය පවත්වා විවාරණී ප්‍රතිදින් කළා රැවිකත්වයක් ගොඩනැගීමට දායක වීමය. ප්‍රධාන්ධ සාහිත්තය, කාච්‍යා, විෂ්වවිද්‍යාල, නාට්‍යය යන ක්ෂේත්‍රයන්හි මෙන්ම ප්‍රවත්තන් හා (විකල පැවති විකම විද්‍යාත් මාධ්‍යය වූ) ගුවන් විදුලියෙහි ද අනිෂ්ට ප්‍රවණතාවන් විවේචනයට භාජනය කරන ලිපි මෙහි නිරතුරුවේ ම පළ විය. උදාහරණ වශයෙන් ගණනාර ඔබෝස්කරගේ “ගැම් සය්කෘතිය නැස්මට උදුවි වන විෂ්වවිද්‍යාලයක්: කැලැස හඳු” (සංස්කෘති, 1,2,1953:46-50); විදුරිලීර සරච්චිවන්දගේ “සිංහල විෂ්වවිද්‍යාලය ජාතියට අගෙනුවයකි”. (සංස්කෘති, 1,2,2:1953 11-21); අමරදාස විරසිංහ ලේ.පී.කුරුණගේ සහ තිලක් රත්නායකගේ “විරෝධාත ලංකාවේ සංස්කෘතික රටාව හා ප්‍රවත්ති පත්‍රය” (සංස්කෘති, 7,2:1959:9-32); මාරුන් විකුමසිංහගේ “සිනාවෙන් සිංහල නාට්‍යය දියුණු කළ හැකි නොවේ. (සංස්කෘති, 2,2:1953 4-10) අමරදාස විරසිංහගේ “විකාෂ ප්‍රධානයක් කර ගෙන යන තවත් මගක් : ගුවන් විදුලිය” (සංස්කෘති, 3:1959:1-8) හා සමාජ සම්කාලීන සිංහල සාහිත්තය වෙත ද විවාරක්ෂය ගොමු වූ ලිපි අතර විවකට ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු වූ ආරිය රාජකරණයාගේ “නුතන සිංහල කාච්‍යා: ඉතිනාසය හා විවාරය” (සංස්කෘති, 3,4:1956 සිට 4,2:1956 තෙක් කොටස් තුනකින් පළ විය). විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. විම ලිපි සම්භාදකයන් අතර අමරදාස විරසිංහ 1940 දැක්කය අග දී විශ්වවිද්‍යාලය කොළඹ පැවති අවධියේ උපාධිය ලැබුවෙකි. සංස්කෘති සාහිත්තය සාහිත්තය විශ්වවිද්‍යාලය කොළඹ පැවති අවධියේ උපාධිය ලැබුවෙකි. සංස්කෘති සාහිත්තය සාහිත්තය විශ්වවිද්‍යාලය කොළඹ බලපෑස සාහිත්තා දී කළා විෂ්වවිද්‍යාලය සාධක කවරේ ද යන්න විමසා බැඳු ය යුතුය. සංස්කෘති සාහිත්තය සාහිත්තය කොළඹ විශ්වවිද්‍යාලය යන මින්න් අතර වූ විස්.පී.සමරසිංහ, ලේ.පී. කුරුණගේ, බරමසිර ඒකනායක ආදිනු ද ලංකා

විශ්විද්‍යාලය කොළඹ පවතින අවධියෙහි විහි සිංහල ව්‍යුහය හැඳුරුවේන් බව පෙනේ. ඉහත නම් සඳහන් මූල්‍ය ලේඛකයෙන් අතර වූ ගණනාට ඔබෝස්කර විශ්විද්‍යාලය කොළඹ පවතින්දේ විහි ඉංග්‍රීසි අධ්‍යාපනාංශයෙන් ශිළ්ප හදාරා පේරාදෙනී ප්‍රයාත්‍යායන් පසු ඉංග්‍රීසි (විශේෂ) උපාධිය ලැබුවෙකි. මෙකල ඔහු කෙරේ ඉහත සඳහන් “නවන විචාරය” බලපෑ බවට සැක නැත. ආරු රාජකරණයා ඔහු තුන සිංහල කාච්චය විචාරක්ෂයට යොමු කරන අවධියේ විශ්විද්‍යාලයේ සිංහල ව්‍යුහය හදුරු උපාධි අපේක්ෂකයෙක් විය. ඒ සරව්චන්දුගේ මග පෙන්වීම යටතේ තුන සිංහල සාහිත්‍ය විහි අධ්‍යාපනය ඇරඹු වියේන් පසුවය.

කලාවන් පිළිබඳ නවන දෘශ්‍රීය විශ්වාසීය සරව්චන්දු ආදි පුරෝගාමීන් විසින් ගොඩනග ගෙන තිබුණු අවධියක විය සමාජගත කිරීම පිතිස සංස්කෘති සාහරාව වැනි ප්‍රකාශනයක් මහෝපකාරී වූ බව පෙනේ. ඊට අමතරව 1950 දැකශයේ දී සරව්චන්දු ලංකා ගුවන්විදුල් සේවාවේ සිංහල අංශයෙන් ඉදිරිපත් කළ “යොවන සමාජය” වැනි වැඩසටහනක් මගින් ද 1950 දැකශය අග භා 1960 දැකශයේ පුවත්පත් කළාවේදීත් බවට පත් වූ විශ්විද්‍යාලයේ උපාධිධරයන් අතින් සහ, විශේෂයෙන් වැදගත් පිරිසක් වූ උපාධිධර පාඨාලාවාර්යවරෙන් මගින් ද නව විචාර දෘශ්‍රීය රට පුරා පැනවර ගියේය. පේරාදෙනීයෙන් බිජි වූ උපාධිධරයන් පරිපාලන සේවයේ ඉතා වැදගත් තැන් වූ අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ පදන්‍ය ලබා සිටී ම ද මෙම ව්‍යුහාරයේ ප්‍රධාන ආධාරකයක් විය. “පේරාදෙනී ගුරුකුලය” (හෝ අවශ්‍ය සහගතව “පේරාදෙනී ක්‍රේය”) යනුවෙන් හැඳින්වුණු සාහිත්‍ය ව්‍යුහාර සාහිත්‍ය කළාවන් කෙරේ සිදු කළ දික බලපෑමට පදනම වූයේ වම සාධකයයි.

අප ඉහත සඳහන් කළ පරිදි 1952 දී සරව්චන්දුයන් සිංහල අධ්‍යාපනාංශයට අනුගත වීමෙන් පසු තුමයෙන් තුන සිංහල සාහිත්‍ය අධ්‍යාපනාංශයේ ව්‍යුහමාලා අතර වැදගත් තැනක් ගන්නට විය. සිංහල අධ්‍යාපන ක්ෂේත්‍රය සාරවත් කරමින් විහි තිම් වළුල් කිරීම අදරමුනේ කෙසේ ද යන්න දැන් විමසා බලමු. මෙම වෙනසට පාදක වූයේ ප්‍රාථින අධ්‍යාපන භා ගාස්තු පීධියන්හි සමස්ත පාඨමාලා ව්‍යුහය භා විනාශ ව්‍යුහය ප්‍රාථිල් කිරීම භා සමඟ ය.

වර්ෂ 1954 සඳහා වූ ලංකා විශ්විද්‍යාල කැලැඳුව්ධිරයෙහි සඳහන් පරිදි සිංහල පාඨමාලා පුරුණ විපර්යාසයකට භාජනය වී තිබුණි. ලංකා විශ්විද්‍යාලය 1942 දී අරමින දිනයෙහි සිර දොලුස් වසරකට පසුව සිදු වූ මෙම ඉදිරි පියවර ලේතිහාසික සිද්ධියකි. අප පසුව දැන ගන්නා පරිදි සිංහල ව්‍යුහය මාලාවෙහි සිදු කිරීමට සරව්චන්දු නැවත වරක් 1969-70 අවධියෙහි දී ද මූලික විය. වර්ෂ 1954 දී සිංහල පාඨමාලාවන් හි සිදු වූ විපර්යාස දැන් සලකා බලමු.

විශ්වවිද්‍යාලය ඇරඹූ දින සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන ලද්දේ විශ්වවිද්‍යාලය ම විසිනි. විය උසස් පාඨමාලා සහතික පත්‍ර සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය (Higher School Certificate and University Entrance Examination) යනුවෙන් හැඳින්වුති. විය පවත්වන ලද්දේ විශ්වවිද්‍යාලය විසින්ම ය. ප්‍රාථීම අධ්‍යාපන පීධිය හා ගාස්තු පීධිය පොදු විෂය මාලා පැවති හෙයින් ඒ දෙක අන්තර්ගත විෂයයන් විශ්වවිද්‍යාලයේ දී අධ්‍යාපන කිරීම සඳහා අපේක්ෂකයේ ප්‍රවේශය පැතුතු. ඒ අනුව සංස්කෘති, පාලි, සිංහල, දෙමළ, භුගෝල ගාස්තු, රංකා ඉතිහාසය, යුරෝපා ඉතිහාසය, රාජ්‍ය පරිපාලන ආදි විෂයයන් ගණනාවක් (මෙහි සඳහාත් කළේ කිහිපයක් පමණි) අතරත් නතරාභාව පෙනී සිටිය යුතු විය. විකල ඉතිහාසය විෂයය රුමකා හා යුරෝපා යන ඉතිහාස අධ්‍යාපන දෙකකට බෙදු තිබුණු අතර රාජ්‍ය පාලනය (Government) යනු පාසල්වල පහළ පත්ති තුළ Civics යනුවෙන් හැඳින්වුණු විෂය යි. විකල ආර්ථික විද්‍යාව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විෂයයක් වූයේ නැත. විශ්වවිද්‍යාලයේ දී ආර්ථික විද්‍යාව අධ්‍යාපනය කිරීමට අපේක්ෂා කළ වුන් ප්‍රවේශ විභාගයේ දී පෙනී සිටිය යුතු වූයේ රාජ්‍ය පාලනය විෂයයට යි.

ප්‍රාරම්භක විභාගය (Preliminary Examination) යනුවෙන් හැඳින්වුණු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ දී අපේක්ෂකයන්ට තමන් තෝරා ගත් විෂයයන් අනුව වික් විෂයකට පැය තුනේ ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණු පැමෙට තිබුණි. සිංහල සඳහා වූ ප්‍රශ්න පත්‍ර මෙසේ විය:

- I ප්‍රශ්න පත්‍රය : නිර්දිශ්ට ගුන්ප්‍රවල තෝරා ගැනුණු ජේදයක් ඉංග්‍රීසියට පර්වර්තනය සහ භාෂාව වස්තු විෂයයන් පිළිබඳ ප්‍රශ්න. මේ අමතරව පදන හෝ ගැනු ජේදයක් සාහිත්‍ය විවාරය සඳහා ඉදිරිපත් කොට තිබුණි.
- II ප්‍රශ්න පත්‍රය : අනිර්දිශ්ට කෘතියකින් ජේදයක් ඉංග්‍රීසියට පර්වර්තනය. සිංහල වාක්‍ය රචනයක්. සිංහල සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව තුනන සිංහල නවකථාව හා නාට්‍යය ගැන විශේෂ අවධානයෙන් යුතුව අසනු බඩන ප්‍රශ්න

මෙහි දී සිදුව තිබුණේ යුග පෙරපියකි. වෙතෙක් සිංහල අධ්‍යාපන නාංශයේ පාඨමාලා පැවතුණේ යුතිවර්සසිර කොළඹිපියේ පැවති ඉංදු ආර්ය අධ්‍යාපනයකට බර වූ තත්ත්වයෙන්ම ය. වෙති සිංහල භාෂා සාහිත්‍යය ස්ථාපිතව අධ්‍යාපනය කරනවාට වඩා සිදු වූයේ සංස්කෘත හා පාලි භාෂාවල සෙවනාල්ල යටතේ විය හැඳුන්ම ය. ඉංග්‍රීසියට පර්වර්තනය තවත් ප්‍රකටව තිබුණු පාඨමාලා අංශයක් වූයේය. මේ තත්ත්වයෙන් සිංහල අධ්‍යාපනයක් මුදා ගැනුණේ 1952 වසරෙන් පසු හෙටෙරිඡාර්විච් හා සර්විචන්ද ආචාර්යවරුන්ගේ උද්යෝගය හා මගපෙන්වීම යටතේ ය. කෙසේ වූවද 1950 දැක්ගයේ දී සිදු වූයේ ක්ෂණික වෙනසක් නොවේ. සිදුල්ල විකවර වෙනස් වූයේ නැත. සිදුවූයේ මුළ පිරිමක් පමණි. වෙනත් වෙනස ඇරඹුණි.

විශ්වවිද්‍යාල ප්‍රධාන පත්‍රය දෙක තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ දෙකක් විය. පළමුව ඉංග්‍රීසි සිංහල ද්‍රීඩ්හාජකත්වය කෙරේ යොඳු තිබූ අවධානය (මෙය යුතිවර්සිටි කොළඹ අවසානයෙහි සිට හාජා අධ්‍යානයන්හි තිබූ විශේෂ ලක්ෂණයකි) සහ තුතන සාහිත්‍යය විශේෂයෙන් නවකතාව සහ නාට්‍ය පිළිබඳ අධ්‍යානයන්හි ඕනෑමයන් උත්සුක කරවීම යන ලක්ෂණ ය.

විශ්වවිද්‍යාල ප්‍රධානය හෙවත් ප්‍රාරම්භක විභාගය සඳහා 1955 දී නිර්දිශ්ට ගුන්ප වූයේ

1. දුර්ලභත්ත් නැති ලේකය - ඩී.ඩී.යේභානායක
2. වහල්ලු - මාර්ටින් විකුමසිංහ
3. ප්‍රංශ කේරිකතා - පරිවර්තනය රී.අං.ද ඇස්. සරච්චිවන්ද සහ ඒ.ඩී.ගණරත්න
4. ගුත්තිල කාව්‍යය - (114-318 කවී)
5. ප්‍රජාවලිය - (12-16 පරිච්ඡේදය)

නිර්දිශ්ට ගුන්ප පහ අතුරේන් තුනක්ම තුතන සාහිත්‍යයට අයත් විය. මෙහි දී අපගේ විශේෂ අවධානයට ලක්විය යුත්තේ ඩී. ඩී. යේභානායක, මාර්ටින් විකුමසිංහ යන ලේඛකයන්ට අමතරව විශ්වවිද්‍යාල ආචාර්ය සරච්චිවන්ද විසින් සම්පාදිත කෘතියක් ද නිර්දිශ්ට ගුන්ප අතර තිබේම ය. විදා උසස් ප්‍රම්තියෙන් යුත් සාහිත්‍ය කෘති ලෙස අධ්‍යානය කිරීමට වෙනත් කෘති නොතිබේම මේ හේතුවයි. විසේ වූවත් විශ්වවිද්‍යාල ඇතුළු වූ පසු ඔබේ තිබුණි. ඩී. සිල්වා, මීමන ජ්‍යෙෂ්ඨත්‍රී ආදින් සම්පාදනය කළ කෘති අධ්‍යානයට ද ඉඩ සළසා තිබුණි.

විශ්වවිද්‍යාල ඇතුළු වූ පළමු වසර අග දී “සාමාන්‍ය කලා යෝග්‍යතා” යනුවෙන් හැඳින්වුනු පළමු වසර පරික්ෂණයට මුහුණ දිය යුතු විය. සිංහල සඳහා වූ පාය තුනේ ප්‍රශ්න පත්‍ර දෙක මෙයේ ය:

- 1 පත්‍රය: නිර්දිශ්ට ගුන්පවල හාඡාව හා වස්තු විෂයය පිළිබඳ ප්‍රශ්න
- 2 පත්‍රය: අනිර්දිශ්ට ගුන්ප: ව්‍යාකරණය: රචනය: සිංහල සාහිත්‍යයේ ඉතිහාසය මෙහි දී නිර්දිශ්ට ගුන්ප වූයේ

1. බුද්‍යාණ්ඩා අමානාරය
2. පදන්‍යවලිය - විස්. පළන්සුරය(සංස්)
3. නවීන පදන්‍ය රචනා පළමු කොටස - මීමන ජ්‍යෙෂ්ඨත්‍රී(සංස්)
4. බුන්සරණ (නාලාගිරි දෙමනයේ සිට ගංගාරෝගනු වර්ණනාවේ අග තෙක්)
5. විජා - මාර්ටින් විකුමසිංහ
6. රත්නාවල් නාට්‍යය - දෙනිගස්සේ ප්‍රජාසාර පරිවර්තනය

මෙහි දී සාගර පළන්සුරය හා මීමන ජ්‍යෙෂ්ඨත්‍රී යන කොළඹ යුගයේ ක්වියන් සම්පාදනය කළ ප්‍රධාන වශයෙන් කොළඹ යුගයේ ක්වියන්ගේ නිර්මාණ අන්තර්ගත පදන්‍ය සංග්‍රහයක්

අධ්‍යයනයට භාජනය වීම සැලකිය යුතු කරනුයි. මෙහි ලා සඳහන් කළ යුත්තක් නම් මෙම කාව්‍ය රචනා “රස වින්දුනයට” වඩා “විවේචනයට” භාජනය කිරීම විදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතින් සිදු වූ බවයි. මිට උඩාහරණ වශයෙන් ව්‍යවහාර විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකවරයෙකුව සිටි ආරය රාජකරණා විසින් සංස්කෘති තෙළමාසික සගරාවට කොටස් තුනකින් සමන්විතව ලියන ලද තුනන සිංහල කාව්‍යය: ඉතිහාසය හා විචාරය ලිංග පෙළ දැක්විය හැකි ය (රාජකරණා, 1953-54). කොළඹ යුගයේ කවිය මෙයේ දැක්වී විවේචනයට භාජනය කිරීම සඳහා මුළු පුරන ලද්දේ අප ඉහතින් සඳහන් කළ පරිදි ව්‍යවහාර සංස්කෘති අධ්‍යයනාංශයේ කාචාචාරයවරයෙකුව සිටි ආචාර්ය සිටි ගුනසිංහ විසින් 1952 දී පළ කරන ලද ලිපියකිනි.

පළමු වසර පාදමාලාවේ තිබුණු තවත් විශේෂ ලක්ෂණයක් වූයේ සිංහල ව්‍යාකරණ අධ්‍යයනය රීට ඇතුළත් කොට තිබීම ය. මෙය සිද්ධා සගරාව පදනම් කොටගත් සාම්ප්‍රදායික ව්‍යාකරණා අධ්‍යයනයක් විය.

මීපෙරට දෙවන වසරේ දී ශිෂ්‍යයන්ට විශේෂ උපාධිය හෝ සාමාන්‍ය උපාධිය සඳහා ලිය පදිංචි විය හැකිව තිබුණි. සාමාන්‍ය උපාධිය පාදමාලාව වසර දෙකකින් සමන්විත වූ අතර ඒ සඳහා ප්‍රාථිත අධ්‍යයන පිළියෙන් හෝ ගාස්තු පිළියෙන් තෝර ගත් විෂයයන් දෙකක් සහිතව විෂයයන් තුනක් උගත යුතුව තිබුණි. මෙහි දෙවන වසරේදී,

- (i) නිරදිශ්ට ග්‍රන්ථ, විනම් නවකරා, භාව්‍යය ඇතුළුව විහි භාෂාව හා වස්තු විෂයය පිළිබඳව, අධ්‍යයනය
- (ii) අනිරදිශ්ට ග්‍රන්ථ වාක්‍ය රචනය සිංහල සාහිත්‍ය ඉතිහාසය යන පාදමාලා ද

තුන්වන වසරේ දී, (විනම් සාමාන්‍ය උපාධි අවසන් වසරේ දී)

- (i) ශිලාලේඛන හා නිරදිශ්ට ග්‍රන්ථ, භාෂාව හා වස්තුවිෂයය පිළිබඳ අධ්‍යයන
- (ii) සිංහල භාෂාවේ ඉතිහාසය සහ සිංහල සෑස්කෘතිය යන පාදමාලා ඇතුළත් විය. මෙම සාමාන්‍ය ගාස්තුවේදී උපාධියෙහි නිරදිශ්ට ග්‍රන්ථ වූයේ,

 1. මූවදෙවිදුවන
 2. හංස සංදේශය (104 සිට අවසානය තෙක් කවි)
 3. විෂයභා කොළුලය - ඩිඩ්.එෂ. සිල්වා
 4. කප්පා කපෝකි - විදුවේරි සරවිචන්ද, ඩී.ලේ. විලේරන්න සහ ඒ.ඩී. ගුණරත්න

මෙම ග්‍රන්ථ නිරදේශ කිරීමේ දී ඩිඩ්.එෂ. සිල්වාගේ වේතිහාසික නවකරාවක් වූ විෂයභා කොළුලය හෝර ගෙන තිබීම වැදගත් සිද්ධීයකි. සිංහල අධ්‍යයනාංශයෙහි තුනන සිංහල පාදමාලාවන්හි නියමුවා වූ සරවිචන්ද තම සිංහල ත්‍යාකාභාවේ ඉතිහාසය සහ විචාරය කෘතියේ දී පමණක් කොට රීට පෙර ලිංග Modern Sinhala Fiction කෘතියේදීත් සිල්වා අනුගමනය කළ ජනප්‍රිය නවකතා ස්වර්චපාය විවේචනයට භාජනය කර තිබුණාත්

සිල්වාගේ වේතිභාසික නවකතාවල ගුණාත්මක භාවයක් දැක තිබුණි.

සාමාන්‍ය ගාස්තුවේදී උපාධිය දෙවන කොටස, විනම් සාමාන්‍ය උපාධි පාධමාලාවේ තුන්වන (අවසාන) වසරට අදාළ නිර්දිශ්ට ගුන්ථ වූයේ

1. *Epigraphiya Zeylanica* හිලාලේඛන සංග්‍රහයේ ජ්‍යෙෂ්ඨ වෙළුම, අංක 4, 71 - 100 පිටුවල මිශ්‍ර
2. ක්‍රිසින්මිනා (X-XIII ස්ථාන)
3. බරමපුද්‍රිකාව (පුලුකුලුදාවන)
4. දහම් සරණ (මස මහවක කතාව සිට අවසානය තෙක්)
5. ඇහැලේපොල වර්ණනාව

සාමාන්‍ය ගාස්තුවේදී උපාධි පාධමාලාව තුළ තුනන සාහිත්‍ය අධ්‍යායනය සඳහා කාව්‍ය, නවකතා සහ භාරිත අධ්‍යායනය සිදු වූ බව මින් පෙනේ. පැරණි සාහිත්‍යයෙන් අනුරූපුර අවධියේ අග හිලා ලේඛනයන්හි සිට මහනුවර අවධිය තෙක් පැඩිතයන් නිර්දිශ්ට වී තිබුණි. මෙම පාධමාලාව මගින් සිංහල සාහිත්‍යය පිළිබඳ පුලුල් අවබෝධයක් ලැබුණු බව කිව යුතු ය.

මීපුගට සිංහල විශේෂවේදී උපාධි පාධමාලාව සකස් වී තිබුණු අයරු සලකා බෙමු. සිංහල විශේෂ උපාධි පාධමාලාව හැදුරුමට අපේක්ෂා කරන්නවන්ට දෙවන වසර අඟේ “විශේෂ යෝග්‍යතා” පරේක්ෂණයට මුහුණ පැමුව තිබුණි. වහි කොටස් හතරක් විය.

- i. නිර්දිශ්ට ගුන්ථ (නුතන) හා ව්‍යුතු විෂයය පිළිබඳව ප්‍රශ්න ඇතුළුව
- ii. අනිර්දිශ්ට ගුන්ථ; ව්‍යාකරණය හා රචනය
- iii. ක්.ව. 16 වන සියවසේ සිට සිංහල සාහිත්‍ය ඉතිභාසය
- iv. සිව්වන ප්‍රශ්න පත්‍රය අනෙක් භාෂා අධ්‍යායනාංශයක සාමාන්‍ය උපාධි පළමු වසර පාධමාලාවක ප්‍රශ්න පත්‍රයක් විය. (විනම් පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි ආදී) මෙම වසරක පාධමාලාව අතිශය දුෂ්කර විකක් වූ බවට සැක නැත. පසුව මෙය වෙනස් විය. විශේෂයෙන් ඡ්‍යෙන් යටතේ වූ කොටස විශේෂ පළමු වසර (විනම් විශ්වවිද්‍යාලයේ තුන්වන වර්ෂය) වෙතට මාරු විය.

සිංහල විශේෂ යෝග්‍යතා විභාගය 1955 සඳහා නිර්දිශ්ට ගුන්ථ වූයේ,

1. නවීන පදනම රචනා - මීමන ප්‍රේමතිලක
2. විමලතිස්ස භාමුදුරුවන්ගේ මුදල් පෙරිටිය - පියදාස සිරසේන
3. විජයබා කොල්ලය - ඩිඩ්ලිව්.ලී. සිල්වා
4. අපේ විත්ති - මාර්ටින් විතුමසිංහ
5. දුන්පතුන් නැති ලේකය - ඩී.ඩී. සේනානායක

මෙම දී නිර්දිෂ්ටව ගුන්ප අතර කොළඹ යුගයේ කාව්‍ය නිර්මාණ පියලුස සිරසේනගේ නවකතාවක්, ඩබ්ලුවී.ල්. සිල්වාගේ නවකතාවක් යන සරව්චන්ද ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විවේචනයට ලක් වූ නිර්මාණ මෙන්ම මාරුන් විකුමසිංහ හා ජී. සේනානායක යන විම විවාරකයින්ගේ පැසසුමට ලක් වූ කැතින් ද පැවතීම අපේ අවධානයට ගොමු විය යුත්තකි. මෙම පිළිවෙත අද ඇතමුන් විවේචනය කළ හැකි ව්‍යවත් විදා පැවති පාඨ හිගය ගැන සිතන විට යුත්ත වූ බව පෙනේ.

සිංහල විශේෂ උපාධි පාදමාලාවේ පළමු වසර සඳහා නිර්දිෂ්ටව ගුන්ප වූයේ,

1. අමාවතුර iv,vii,xii,xv පරිවිශේෂ
2. කවිකිරීමින් X - XII.
3. හංස සංදේශය, 104 කව සිට අවසානය තෙක්
4. බුන්සරණ - මිශ්‍ර කථා කාණ්ඩය

යන කැතින් ය. අවසාන වසරේ විනම් විශේෂ දෙවන වසරේ පාදමාලාව සඳහා නිර්දිෂ්ටව ගුන්ප වූයේ,

1. *Epigraphiya Zeylanica* ශ්‍රීලංකාවේ සංග්‍රහයේ 1 වෙළුම අංක 5,6,7 යන ශ්‍රීලංකාවේනත් තුන්වන වෙළුමේ අංක 3, අංක 26 ශ්‍රීලංකාවේනත් 4 වන වෙළුමේ අංක 16 ශ්‍රීලංකාවේනත් ය.
2. ධම්පියා අවුවා ගැටපදය
3. සිඛවළද හා එහි විනිශ්චය
4. සියඝංකර

විශේෂ දෙවන වසර නිර්දිෂ්ටව ගුන්ප මතින් අනුරාධපුර හා පොලොන්නරු අවධීන්හි සම්භාවන සාහිත්‍යය, විශේෂයෙන් විහි හාජාව, කෙරෙහි අවධානය ගොමුව තිබුණි.

කම්න් සඳහන් වූ සිංහල විශේෂ පාදමාලාවේ I වන වසරේ අධ්‍යාපන ක්ෂේත්‍ර හතරක් විය. විනම්, ඉහත සඳහන් පරිදි (1) නිර්දිෂ්ටව ගුන්ප (2) අනිර්දිශ්ච ගුන්ප සහ වේතිනාසික ව්‍යාකරණාය, වාක්‍ය රචනය (3) 15 වන සියවසේ සිට සිංහල සාහිත්‍ය ඉතිහාසය - සංස්කෘතික පසුඩීම ද සහිතව, සහ (4) උප විෂයයක් ලෙස සංස්කෘත, පාලි, බෙඟද්ද අධ්‍යාපන, දෙමළ, ඉංග්‍රීසි ආදි අධ්‍යාපනාංශවල ගැනීමුනු සාමාන්‍ය උපාධි I වසර මට්ටමේ පාදමාලාවක් යෙදුවෙනි. මෙහිදී තුනන සාහිත්‍ය ක්ෂේත්‍රයට කිසියම් අවධානයක් විනි නම් ඒ 15 වන සියවසේ සිට සාහිත්‍යය ඉතිහාසය පාදමාලාවේ දීය.

සිංහල විශේෂ උපාධියේ දෙවන වසර, විනම් අවසාන වසරේ දී විශේෂ ක්ෂේත්‍ර හතරක් නියමව තිබුණි. විනම්,

1. ඉහත සඳහන් පරිදි ශ්‍රීලංකාවේනත් සහිතව නිර්දිෂ්ටව ගුන්ප

2. අනිර්දිශ්ටව ගුන්ප ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය, සාහිත්‍ය විවාරය
3. සිංහලය කෙරෙහි විශේෂ අවධානය සහිතව ඉන්දු ආර්ය වාග් විද්‍යාව, සාහිත්‍ය ය විෂයයක් පිළිබඳව වාක්‍ය රචනය
4. අධ්‍යාපනාංශය විසින් තියම කරන පරිදි පහත සඳහන් මාත්‍රකා විකක් ගැන අධ්‍යාපනයක්: පුරාක්ෂර විද්‍යා මූල ධර්ම සමග සිංහල ශිලාලේඛන, ඉතිහාස සාහිත්‍ය, සංදේශ කාච්, ප්‍රශ්නය කාච්, ජන්දක් අලංකාර, සිංහල නවකතා, සිංහල නාට්‍යය.

මෙම අවසාන වර්ෂයේ නිර්දිශ්ටව ගුන්ප වූයේ අප ඉහතින් සඳහන් කළ පරිදි අනුරාධපුර භා පොලොන්නරු අවධියේ ලිපි ලේඛනය. තුතන සාහිත්‍ය සම්බන්ධයෙන් විතරම් විශාල පොත් සමුහයක් ලියැවී නොතිබුණු පසුඩුම්ක සිංහල නවකතාව හා සිංහල නාට්‍ය ගැන රචන ප්‍රාමාණික කෘති වූයේ සරව්චන්දුයන්ගේ සිංහල නවකතා ඉතිහාසය සහ **විවාරය** කෘතියන් *The Sinhalees Folk Play* (1952) කෘතියන් මේ වන විට පළවෙමින් පැවැති සංස්කෘති සගරාවේ ලිපි කිපයක් පමණි. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් 1954 සඳහා වූ ලංකා විශ්වවිද්‍යාල කැලුණුවිරෝ 466 වන පිටුවෙහි උපාධි අපේක්ෂකයින්ගේ කියවීම සඳහා නිරදේශීත ගුන්ප මාලාවක් මගින් කිසියම් මග පෙන්වීමක් සිදු කොට තිබුණු බවය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා නිරදේශීත ගුන්ප වූයේ: මාර්ඩින් විතුමසිංහගේ සිංහල සාහිත්‍ය කතා, සිංහල සාහිත්‍යයේ නැගීම; සරව්චන්දුයන්ගේ සිංහල නවකතා, සාහිත්‍ය විද්‍යාව; ජී.ඩී. ඩේනානායකගේ නවකතා කළුව යන කෘති ය.

සාමාන්‍ය ගාස්තුවේදී උපාධිය සඳහා කියවීමට නිරදේශීත ගුන්ප මෙසේ විය: මාර්ඩින් විතුමසිංහගේ **විවාර ලිපි**, **සිංහල සාහිත්‍යයේ නැගීම**; ඩී.ඩී. ජයතිලක, **සිංහල සාහිත්‍ය ලිපි**; **රී.අර්. සරව්චන්දු**, **සිංහල නවකතා**; **ජී.ඩී. ඩේනානායක**, **නවකතා කළුව**; **Rhys Davids, Buddhist India**; **W.Rahula, Early History of Buddhism in Ceylon**. ඊට අමතරව පහත සඳහන් කෘති පරිශීලකයට යොග්‍ය යැයි සඳහන් විය. **Brooks and Warren, Understanding Poetry**; **Brooks and Warren, Understanding Fiction**; **P.Gurry, The Understanding of Poetry** අමතරව සාමාන්‍ය උපාධි 1 වන හා 2 වන විසර සඳහා පහත සඳහන් පොත් නිරදේශ වී තිබුණි. **W.Geiger, A Grammar of the Sinhalese Language**; කොටග්‍රෑන් පැක්දුක්‍රාක්තිත්ති තීම්, **සාහිත්‍ය කළා**, **සාහිත්‍ය හා සමාජය**; **A.B.Keith, Classical Sanskrit Literature**; **N.K.Siddhanta Heroic Age of India**; **G.P.Malalasekara, Pali Literature of Ceylon**; **R.K.Mukherji, Hindu Iivation**; **Ranlinson, Cultural History of India**; **Vincent Smith, Fine Arts in India and Ceylon**; **S.Paranavithna, The Stupa in Ceylon**; **J.Ph.Vogel, Buddhist Art in India, Ceylon and Java**.

මෙම ලැයිස්තුවෙන් පෙනෙනු ඇත්තේ ඉංග්‍රීසි පොත් සඡනෙහි සංඛ්‍යාවක් පරිශීලනය කිරීමට නිරදේශ වී ඇති අයුරු සි. විකාල පාසල්වල සිංහල, ඉංග්‍රීසි ද්විභාෂකන්වය

පුරුණ කරන ලද බැවින් මෙය ප්‍රශ්නයක් වූයේ නැත. 1945 දී සිදු කරන ලද අධ්‍යාපන මාධ්‍යය ස්වභාෂාව කිරීමේ ප්‍රතිපත්තිය තුළ වුවද පැහැදිලි තැනක් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට නිමි ව තිබුණි (Jayasuriya,nd:488). මේ භාෂා යුතු තුළනය බිඳී ගියේ 1956 පෙරලිය භා සමගය. “ඉංග්‍රීසි සිනෑම නැත” වැනි ආක්‍රේෂයක් ස්ථාපිත විය. ඒ අනුව ඉංග්‍රීසි ඉගෙනීමට සහ ඉගෙන්වීම ද සම්පූර්ණයෙන්ම පාසල්වලින් තරන් විය. ඉංග්‍රීසි පමණක් නොව පාලි, සංස්කෘත භාෂා ඉගෙන්වීම කුමයෙන් අනුවයට ගියේ ය. 1972 දී විම සම්භාවන භාෂා අවප්‍රමාණ කිරීමේ ප්‍රතිපත්තිය (පහත දැක්වේ) හමු වේ. අවසානයේ ඉතිරි වූයේ සිංහල ඒක භාෂක උගත් පිරිසකි. මේ පිරිසට විශ්වවිද්‍යාල ආචාර්යවරු ද අයත් වූහ.

අප 1950 දැකගේ වෙත ආපසු ගියහෝත් පෙනෙනුයේ සිංහල පාඨමාලාව නිශ්චරණය වීම මෙන්ම ප්‍රසාරණය වීම ද 1950 - 60 දැකගෙන්හි දී සිදු වූ බව ය. විනි උච්චාවාසක්සාල ලෙස සැලකිය නැක්කේ 1960 දැකගේ මැද දී. මේ වන විට සිංහල අධ්‍යයනයනාංශයේ ඉත්දු - ආර්ය භාෂා අවධියෙහි සිට සිංහලයෙහි පරිණාමය පිළිබඳව අධ්‍යයනයක් කොට තිබූ අතර භාෂාව සාහිත්‍යය පිළිබඳව මෙන්ම සම්භාවන අවධියෙහි සිංහල පිළිබඳව විශ්චේද දැනුමක් තිබුණු මහාචාර්ය හෙටෙරිජරව්ලි, ආචාර්ය රම්මණ්ඩ්ල ආදින් මෙන් ම සිංහල සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ මතා පරිවායක් ලබා සිටී ආචාර්ය ආනන්ද කුලස්සරය වැන්නන් ද මෙහි සේවය කර ඇත. නුතන සිංහල සාහිත්‍යය පිළිබඳව ව්‍යවකට ලක්දීව සිටී විශ්චේදතම ප්‍රතිච්චය වූ විනි විය. ඒ භා සමග නුතන වාග් විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා සිටී ප්‍රථම විශ්චේද්‍යාල ආචාර්යවරය වූ ආචාර්ය විම. ඩිජිලිටි.විස්. (පුගතපාල) ද සිල්වා සුරින් මෙන්ම භාරතීය සෞන්දේරය ගාස්තුරය පිළිබඳව භාරතයෙහි පුහුණුව ලත් විකම විශ්චේද්‍යාල ආචාර්යවරය වූ මහාචාර්ය හේමපාල විජයවර්ධන සුරිනු ද විනි වූහ. මේ භා සමගම ජපානයට ගොස් පෙරදිග නාට්‍ය ක්‍රාන්ක පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා තිබුණු ප්‍රථම විශ්චේද්‍යාල ආචාර්යවරය වූ ආරිය රාජකරණා සුරිනු ද මේ අවධියෙහි සිංහල අධ්‍යයනාංශයේ සේවය කළහ. මේ භා සමගම මධ්‍යකාලීන සිංහල සාහිත්‍යය භා සමාජය පිළිබඳව විශ්චේදයූ දැනුමක් තිබුණු ආචාර්ය විම.ඩී.ආරියපාල සුරින් මෙන්ම දෙමළ භාෂාව පිළිබඳව විශ්චේදයූයෙකු වූ ආචාර්ය විවි.විවි. පිටර් සිල්වා සුරිනු ද සිංහල අතිශේෂ පිළිබඳව මෙන්ම පැරණි සිංහල ක්‍රාන්ක සිල්පය පිළිබඳව විශ්චේදයූ දැනුමක් තිබුණු ආචාර්ය වි.රි.රි. ප්‍රනාන්ද සුරිනු ද මේ අධ්‍යයනාංශය බැඩැලවූ ආචාර්යවරු වූහ. ඒ භා ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් දිවයිනේ අන් විශ්චේද්‍යාලයක සිංහල අධ්‍යයනාංශයක කිසිවිටක නොසිටී බව ඉඳුරා පැවසිය නැති ය.

මෙම විශ්චේද ආචාර්ය මණ්ඩලයේ ඉගෙන්වීමේ අනුව 1960 දැකය මැද දී අධ්‍යයනාංශයේ කටයුතු සිදු වූ ආකාරය පිළිබඳ කරන වික් සලකුණක් ලෙස විදා සිංහල විශ්චේද උපාධිය සැලැහුවා වූ ප්‍රශ්න ප්‍රතිපත්තිය තැනක් ඉංග්‍රීසි භාෂාව සිංහල විශ්චේදයූ දැනුමක් තිබුණු ආචාර්ය විම.ඩී.ආරියපාල සුරින් මෙන්ම දෙමළ භාෂාව පිළිබඳව විශ්චේදයූයෙකු වූ ආචාර්ය විවි.විවි. පිටර් සිල්වා සුරිනු ද සිංහල අතිශේෂ පිළිබඳව මෙන්ම පැරණි සිංහල ක්‍රාන්ක සිල්පය පිළිබඳව විශ්චේදයූ දැනුමක් තිබුණු ආචාර්ය වි.රි.රි. ප්‍රනාන්ද සුරිනු ද මේ අධ්‍යයනාංශය බැඩැලවූ ආචාර්යවරු වූහ. ඒ භා ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් දිවයිනේ අන් විශ්චේද්‍යාලයක සිංහල අධ්‍යයනාංශයක කිසිවිටක නොසිටී බව ඉඳුරා පැවසිය නැති ය.

සිංහල විශේෂ පාධමාලාව සඳහා ප්‍රශ්න පත්‍ර නවයකට පිළිබුරු සැපයිය යුතුව තිබුණි. ඒ අතරින් දෙකක් උපාධි පාධමාලා තුන්වන වසරේ දී ද හතක් සිව්වන වසරේ දී ද වූයේ ය. තුන්වන වසරේ වූයේ “අනු විෂය” යනුවෙන් හැඳින්වුණු පාචීන අධ්‍යාපන පිළියෙළ හෝ කාස්තු පිළියෙළ අදාළ පාධමාලා අතුරින් විම වසරේ සාමාන්‍ය උපාධි අවසාන වසරේ ප්‍රශ්න පත්‍ර දෙකකි. අදාළ පාධමාලා වූයේ පාරි, සංස්කෘත, ඉතිහාසය, ඉංග්‍රීසි, දෙමළ. බවහිර සම්භාවන සංස්කෘතිය ආදි වූ පාධමාලාවන්ට අයන් ප්‍රශ්න පත්‍ර ය. අපට ඉහත සඳහන් කළ සිංහල අධ්‍යාපනාංශයේ විශිෂ්ටත්වය පිළිබුණු කිරීමේ කාරණායට අදාළ වන්නේ සිංහල පාධමාලා අතුරින් ශිෂ්ටයන්ට පුහුණුව ලබා දෙන ලද ප්‍රශ්න පත්‍ර හත සම්බන්ධව ය. අද විද්‍යාර්ථීන් මෙහි දී මතක තබා ගත යුතු කරගතාක් නම් මෙම උගැන්වීම් ක්ෂේත්‍රයන් සමස්ත අධ්‍යාපන ව්‍යුහය පුරාම සිදු වූ අතර පුස්තකාලය පර්තරණයෙන් ස්වාධීන දැනුම ව්‍යාපාරය ගැනීමටද අපේක්ෂිත වූ බව යි.

සිංහල 1 ප්‍රශ්න පත්‍රය “ඹිලා ලිපි හා නිර්දිශ්ට ගුන්ප” නම් විය. මෙහි දී සිංහල ප්‍රාකෘතිය, පුරානන සිංහල හා මධ්‍යකාලීන සිංහල අවධින්ට අයන් ශිලා ලේඛන ගණනාවක්ද ධමිකියා අවුවා ගැටපදය, ජාතක අවුවා ගැටපදය, සිජිර ගී, සියබක්ලකර වැනි කාති හා එවායේ සිංහලයේ ආදිතම අවධින්ට අයන් හාජාව පිළිබඳ දැනුමක් අවශ්‍ය විය. මේ දැනුම ලබා දෙන ලද්දේ මහාචාර්ය හෙරිට්ඩ්‍රාව්, පුරා විද්‍යා මහාචාර්ය පරණාලීතාන, ආචාර්ය පිටර් සිල්වා ආදින් විසිනි.

සිංහල 2 ප්‍රශ්න පත්‍රය සඳහා “නිර්දිශ්ට ගුන්ප” අධ්‍යාපනය ඇතුළත්ව තිබුණි. මෙහි දී ක්විසිලිමිනා නියමිත සර්ග කිහිපයක් අධ්‍යාපනය කොට තිබීම අනිච්චය විය. මේ අමතරව සහළුවන, බුන්සරනා, අමාවතුර, සඳ්ධීර්මරන්නාවලිය, මුදුර සන්දේශය සහ කිදත් සහරාව නිර්දිශ්ට ගුන්ප වූයේ ය. මෙය උගැන්වන ලද්දේ මහාචාර්ය හෙරිට්ඩ්‍රාව්, ආචාර්ය ආරයජාල ආදි විද්‍යාත්මක විසිනි.

සිංහල 3 ප්‍රශ්නයට අදාළ පාධමාලාව “අනිර්දිශ්ට ගුන්ප ”නම් විය. මේ සඳහා විශේෂයෙන් සම්භාවන අවධියෙහි සිංහල හාජා සාහිතය පිළිබඳ ප්‍රථම දැනුමක් අවශ්‍යව තිබුණි. 1964 වසරේදී සිව්වලද හා එක විනිසු, ක්විසිලිමිමිනා, කාවස්කේබරය යන කාතීන්ගෙන් ගත් පාධ සරල සිංහලෙන් ඉදිරිපත් කළ යුතු විය. මේ අමතරව 1940 දැනුගෙන් සිටම පැවති හාජාන්තර ඇෂානය පුරුණ කරවීමේ අරමුණු පිළිබුණු කෙරෙන ඉංග්‍රීසි පාධයක් සිංහලයට නැගැම් මෙන්ම දේශීනාගර් අකුරින් වූ සංස්කෘත පාධයක් (මෙවර නලෝපනාන්තයෙන්) සිංහලයට නැගැම් ද අපේක්ෂිත වූයේ ය. උගැන්වීම් මහාචාර්ය මහාචාර්ය හෙරිට්ඩ්‍රාව්, ආචාර්ය රම්මන්සිල ආදිනු සිදු කළහ.

සිංහල 4 ප්‍රශ්න පත්‍රය “සාහිතය ඉතිහාසය සහ විවාරය ” නම් විය. මෙහි පළමු ප්‍රශ්නය වූ සාහිතය විවාරය ප්‍රශ්නය අනිච්චය වූ අතර ඒ පිළිබඳ පුහුණුව ලබා දුන්නේ

මහාචාර්ය සරච්චරිත්සු ය. මෙම වකසරේ දී තිබුණේ මූලදෙව්ඩාවකෙහි මෙත්තී වර්ත්තානාව පදන සම්මුහය ය. සාහිත්‍ය ඉතිහාසය සම්බන්ධයෙන් බුත්සරණ, ශ්‍රාත්‍යවලිය, කතිකාවන් සහරා, නටන් කවී ආදිය ගැන මෙන්ම ධර්මකිරීති පරපුර සාහිත්‍ය සේවාව ගැනත්, සාලා ඇලේ මණිරතන හිමියන්ගේ කෘති ගැනත් ප්‍රශ්න අසා තිබුණි. මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ ඉගන්වීම් බොහෝ කොට සිදු වූයේ ආචාර්ය ආනන්ද කළඹරිය අතිනි.

සිංහල 5 ප්‍රශ්න පත්‍රය “වර්තමාන සිංහල සාහිත්‍යය” නම් විය. මෙම පාඨමාලාවේ අන්තර්ගතය මැන ගැනීමට වර්ෂාවසාහයේ පැවැත්වූ ප්‍රශ්න පත්‍ර උපයෝගී කර ගත හැකි ය. මෙහි දී කාචා කලාවේ භාෂාව, ස්වභාවික සම්ප්‍රදායෙහි භාව්‍යවල ගීත භා නැවුම් ඇතුළත් වේ, නවකතාවේ සහ්දුර්හය, ලමා සාහිත්‍යය, කෙරී කතා කලාව කෙරෙහි බවතිර බලපෑම භා තීරාතන සාහිත්‍යයෙහි අසාසය යන මාත්‍යකා ගැන මෙන්ම මළවුන්ගේ අවුරුදු දා, වාරුඩුබි, ගුරුවරයුතුගේ කතාව, හෙවනැල්ල යන නවකතා අතරන් විකක් පිළිබඳ විවාරයක් යන ප්‍රශ්න ඉදිරිපත්ව තිබුණි. මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ සාකච්ඡා පහ්ති මහාචාර්ය සරච්චරිත්සු සහ ආචාර්ය රාජකරුතා යන ආචාර්යවරුන් විසින් පවත්වන ලද අතර බොහෝ දුරට අපේක්ෂිත වූයේ හිමියන් ස්වක්ෂිය කියෙවීම මගින් අවශ්‍ය පරිවය බඩා ගැනීම ය. විශේෂයෙන් මෙම ප්‍රශ්න පත්‍රයේ දී අසා තිබුණු ප්‍රශ්න වූ “නූතන සිංහල කාචාය සම්ප්‍රදානෙන් බවතිර කවියේ බලපෑමට හසු නොවූයේ විරපරිවිත සාහිත්‍ය ස්වරූපයක් ලෙස සිංහල කවිය පැවතීම නිසාය” වැනි මාත්‍යකාවක් ගැන විමසීම පහ්ති කාමරුයක ඉගන්වීමකින් කරනවාට වඩා ස්වාධීන අධ්‍යයනය මගින් සිදු කළ යුතු කර්තවයක් වූයේ ය. “කියවන විට ලියාගෙන විය විනාග ගාලාවේ දී ලියා දැක්වීමේ පිළිවෙත” විදා තිබුහේ නැත. “දේශන යනු මග පෙන්වීම් පමණක් විය. හිමියන් ස්වාධීනව පොත පත කියවා තම දැනුම විනාගයේ දී සඳහන් කළ යුතුව තිබුණි.

සිංහල 6 ප්‍රශ්න පත්‍රය “සිංහල වාර්ශිකී විද්‍යාව සහ තින්දෝලංකාර” නම් වූයේ ය. මෙහි දී වේතිහාසික වාර්ශිකී විද්‍යාව අධ්‍යනයක් වූ සිංහලය ඉහළ-ආචාර්ය අවධියේ සිට පරිත්‍යාමය වූ ආකාරය මෙන්ම ප්‍රධාන වශයෙන් සිදුක් සහරාව ආශ්‍රිතව වේතිහාසික ව්‍යාකරණය පිළිබඳ දැනුමක් මෙන්ම තුතන වාර්ශිකී විද්‍යා මූලධර්ම ද දැන සිරිය යුතු වූයේ ය. ඒ හා සමාජ භාරිතය සෞන්දුරුය ගාස්තුය පිළිබඳ දැනුමක් ද අපේක්ෂිතව තිබුණි. ප්‍රශ්න පත්‍රය කොටස් තුනකට බෙදා තිබුණේ ඉහත කි සැම දැනුම් ක්ෂේත්‍රයක ම ප්‍රවීත්තාවක් ලැබේම අතිචාර්ය කරන අවශ්‍යතාවයි. ප්‍රශ්න පත්‍රයට අදාළ වේතිහාසික වාර්ශිකී විද්‍යා දැනුම මහාචාර්ය හෙරිටිජාර්වි, ආචාර්ය රම්මණ්ඩ්ල භා ආචාර්ය පීටර් ද සිල්වා ඇදින්ගෙන් ද තුතන වාර්ශිකී විද්‍යා යුතුය ආචාර්ය සුගතපාල ද සිල්වා ඇදුරුණුමන්ගෙන් ද හාරිතය සෞන්දුරුයවාදය පිළිබඳව යුතුය ආචාර්ය හේමපාල විශේෂයෙන් සුරීන්ගේ ද සපයා දෙනු ලැබේ ය.

සිංහල 7 ප්‍රශ්න පත්‍රය “සිංහල සංස්කෘතිය” නම් විය. මෙහිදී ප්‍රධාන වශයෙන් සම්භාවන සිංහල කළා හිළුප් විනම් ප්‍රතිමා හිළුප්ය, විශු කළාව, විශේෂයෙන් මහායාන සංක්ලේෂණයන්හි

බලපෑම, හින්දු ප්‍රතිමා කලාවේ හා වාස්තු විද්‍යාවේ ආහාසය ආදි පූජීල් ක්ෂේත්‍රයක දැනුමක් අවශ්‍යව තිබුණි. ව්‍යුහමෙන් හොට හික්ෂාන්ගේ දේශපාලන භූමිකාව, නාගයන් පිදීම ගැනන් විෂ්ණු හා උපූද්‍රවන් පිළිබඳ මතිමතාන්තර ගැනන් ප්‍රශ්න අසා තිබුණ් ය. මේට අමතරව සිංහල අභිචාර විධි පිළිබඳව සාමාන්‍ය දැනුමක් ද විද්‍යාර්ථීන් සතු විය යුතුව තිබුණි. මෙම ප්‍රශ්න පත්‍රය අදාළ දැනුම මහාචාර්ය පර්‍යාවතාන, ආචාර්ය පී.රී.රී. ප්‍රනාන්ද, ආචාර්ය ව්‍යුම්.ඩී.ආරියපාල ආදින් විසින් ලබා දෙන ලදී.

මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් ඒ ඒ ප්‍රශ්න පත්‍රවල තම තමන්ට අදාළ උත්තර ලකුණු කිරීම කරන ලද්දේ ඒ මාත්‍යකා ගැන දැනුම ලබා දුන් ආචාර්යවරුන් විසින් වීම ය. මේ අවධිය ගැන සඳහන් කරන කළ විශේෂයෙන් පැවසිය යුතු දෙයක් නම් අප විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කිරීමෙන් ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා විහි සමාරම්පක උපකුලපති ශ්‍රීමත් අයිවර් ජේනිං්ස් විසින් ස්ථාපනය කරන ලද බාහිර පරීක්ෂක කුමය සෑම උපාධි පාඨමාලාවකම අනිච්චය අංශයක් විය (අවසාන විභාගයන්හි ප්‍රශ්න පත්‍ර ඒ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්‍යාත්මක් වූ බාහිර ආචාර්ය, මහාචාර්යවරුන් වෙත යටත ලදී. උත්තර පත්‍ර ද අන්තර්ගතර පරීක්ෂකයින් ලකුණු කළාට පසු දෙවන ලකුණු කිරීමක් සඳහා ඒ ඒ බාහිර ආචාර්ය, මහාචාර්යවරුන් වෙතම යටත ලදී). 1950 දැකකයේ අවසානය වන තෙක් අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි වූ හෙයින් (සිංහල හා දෙමළ හැර) අන්‍ය විෂයන්හි දෙවන පරීක්ෂකවරුන් වූයේ කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ්, මැන්වේස්ටර් වැනි බ්‍රිතාන්‍යයේ උසස් සරස්විච්චර ආචාර්යවරුන් ය. සිංහල සඳහා ආචාර්ය රී.ඩී.විල්මිඩ්. ආචාර්ය සී.රී. ගොඩකුමුර සහ පසු කෘෂික මහාචාර්ය විමල් බලග්‍රේලේ, මහාචාර්ය ඒ.වි. සුර්ඝීර ආදි විද්‍යාත්මක දෙවන පරීක්ෂකවරු වූහ.

අප ඉහත සඳහන් කළ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ස්වර්ත්‍යාලය අවධිය අවසාන වන ලකුණු 1970 වනවීට පහළ වී තිබුණි. වර්ෂ 1964 ද සිංහලයට වාර්ශ විද්‍යා පාඨම්‍ය පාඨම්‍ය ද එහිෂ්ට්‍ර ප්‍රයෝගාලී මෙහෙබරක් ඉටුකළ ආචාර්ය සුගතපාල ද සිල්වා සුර්ඝ විංගලන්තයේ යෝංක් විශ්ව විද්‍යාලයේ ආචාර්ය පදවියක් ලබා මව බිමෙන් සමුගෙන ගියහ. මහාචාර්ය හෙරිට්ඩාර්විච් විද්‍යාලය විශ්ව විද්‍යාලයේ උපකුලපති පදවිය හාර ගතිමත් 1968 දී තිකුත්ව යාමත් මහාචාර්ය ආරියපාල කොළඹ පිහිටුවන ලද නව විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්ය පදවිය හාර ගැනීම සඳහා 1967 දී තිකුත්ව යාමත් ආචාර්ය හේමපාල විෂයවර්ධනයන් ද කොළඹ විශ්වවිද්‍යාලයට යාමත් සිදුව තිබුණි.

වර්ෂ 1968 දී මහාචාර්ය හෙරිට්ඩාර්විච් පේරාදෙනියෙන් නික්ම යාමන් පසු එවකට විහි සම මහාචාර්යවරයා සිරි සරව්ච්චන්දයේ අංශාධිපති පදවියට පත් වූහ. මෙම සිද්ධිය සිංහල අධ්‍යාපනයන්හි තවත් වැදගත් විෂයාසයන් සඳහා මුල් විය. 1950 දැකකයේ ද සරව්ච්චන්දයන්ගේ මැදිහත් විමෙන් සිංහල පාඨමාලා නවීකරණය වූ අයුරු ඉහත සඳහන් කළේමු. 1960 දැකකය අගඩී සිදුවියේ ඒ හා සමාන තවත් විපර්යාසයකට මුළ

පිරීමය. 1950 දැඟකයේදී සාහිත්‍ය ක්ෂේත්‍රය අරහා තිබුණු යාවත්කාලීන කිරීම 1960 දැඟකය ඇග වන විට භාෂා අධ්‍යාපනය පිළිබඳ ක්ෂේත්‍රය කෙරෙහි ද යෙදුවිය යුතු බව විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ සර්වග්‍රාහී දැක්මක් තිබුණු සර්ව්‍ය සාහැරුණු බව මින් පැහැදිලි වේ. විතුමා විහෙයින් විනෝක් කළේ සිංහල අධ්‍යාපනයාංශයේ පළමු වසර පාඨමාලාවේ පැවැති ගේප්පෙනගිය පිළිවෙත වූ තුදෙක් සිද්ධින් සාරාව අනුව ව්‍යාකරණය හැඳුරුමට සිමා කිරීම අතහැර දීමා භාෂාධ්‍යාපනයන් පිළිබඳව ඒ වන විට මෙවැටුව සිදුව තිබු සංවර්ධනයන්ට අනුරූපව පාඨමාලාව සකස් කිරීමට පියවර ගත්තේ ය.

පළමු වසරේ විනම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අරුණින පදනම සකස් කරන වර්ෂය සඳහා භාෂාවත් සාහිත්‍යයන් පිළිබඳ ප්‍රාල්ල් අවබෝධයක් ලැබෙන පරදි “සාහිත්‍ය ප්‍රවේශය” සහ “භාෂා ප්‍රවේශය” යනුවෙන් කොටස් දෙකකින් සමන්විත විය යුතු බව සර්ව්‍ය සාහැරුණු තිරණය කළහ. ඔහු ඒ දෙක හැඳින් වූයේ Approach to Literature සහ Approach to Language යනුවෙති. පාඨමාලාවේ පැවැති තුදෙක් නිර්දිෂ්ම් ග්‍රන්ථයක් හැඳුරුමට භාෂාහිත්‍ය රසවිහාරණය වෙනුවට මාත්‍රකා කිතිපයක් ඔස්සේ සාහිත්‍යය හැඳුරුමට ඉඩ සැලක්වුණි. සාහිත්‍යය යනු කුමක්ද, සහිත විවාරණය මුලධර්ම, සාහිත්‍යය භාෂාව ආදි වශයෙන් පෙර අපර දෙදිග සාහිත්‍යයන් අසුරුන් මෙම හැඳින්වීම සිදු විය. මෙම පාඨමාලාව සැලසුම් කොට පවත්වන ලද්දේ මහාචාර්ය සර්ව්‍ය සාහැරුණු විසිනි. “භාෂා ප්‍රවේශය” පාඨමාලාව සැලසුම් කොට උගැන්වීම භාර දෙන ලද්දේ (ශේ වන විට විංගලන්තයේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් තුන වාර්ග විද්‍යා පිළිබඳ ප්‍රශ්නයේ අසුරුන් මෙම හැඳින්වීම සිදු විය. මෙම පාඨමාලාව සැලසුම් පෙර පාඨමාලාව සැලසුම් කොට උගැන්වීම භාර දෙන ලද්දේ (ශේ වන විට විංගලන්තයේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් තුන වාර්ග විංගලන්තයේ සැලසුම් පාඨමාලාවට භාෂාව සන්නිවේදන මාධ්‍යයක් ලෙස හැඳින්වීම, භාෂාවේ සංස්කීර්ණය, භාෂාවේ ව්‍යාපෘතිය හෙවත් විම් අනු ප්‍රහේද, භාෂා පරිණාමය, භාෂාවේ අර්ථ නිර්පෙනු විධිනම ආදි කොටස් ඇතුළත් වූ අතර විනෝක් විශ්වවිද්‍යාලය භාෂාධ්‍යයන පාඨමාලාවන්ති අඩුපාඩුවක් සපුරාලමින් “සම්මත සිංහල ලෙස ලේඛන ව්‍යාපෘතිය” ද හඳුන්වා දෙන ලදී. මෙහි ලා විශ්වාසයෙන් සඳහන් කළ යුත්තක් නම් ජේරාදෙනියේ සිංහල අධ්‍යාපනයාංශයේ විසින් ග්‍රන්හා ලද මෙම ප්‍රයෝගාලී පියවර ඉන් පසු සිංහල ව්‍යාපෘතිය උගැන්වූ කොළඹ, කැලුණිය හා ශ්‍රී ජයවර්ධනපුර යන විවකට තිබුණු සම් විශ්වවිද්‍යාලයකම අනුගමනය කරන ලද බව ය.

මංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනයාංශය ජේරාදෙනියේහි පැවති අවධියේ වියට ඉමහත් කිරීම් විනෝක් ගෙන දුන් ආචාර්යවරයා වූයේ මහාචාර්ය විදුර්වීර සර්ව්‍ය සාහැරුණු ය. ඔහු අතින් සිදු වූ ගාස්ත්‍රිය සේවාව ඉහත සඳහන් විය. කලාකරුවෙකු වශයෙන් ඔහුගේ සුවිශ්ච දායකත්වය ලැබුණ් සිංහල භාව්‍යයට ය. ඔහුගෙන් සිංහල භාව්‍ය ක්ෂේත්‍රයට සිදු වූ සේවාව කෙතරම ද යන් ඔහු ව්‍යාපෘතාන සිංහල භාව්‍යයේ පිත්‍යවරයා ලෙස සැලකේ. ජේරාදෙනිය විශ්වවිද්‍යාලයෙහිදී ඔහු අතින් ලියා නිෂ්පාදනය වූ භාව්‍ය වන්නේ රත්තරන් (1954) එකට මට ගිනා ගිනා (1954) දේශීය භාව්‍ය කැලුවේ ගක්ෂනා විද්‍යා දැක්වූ මනමේ (1956) කදු වළු (1958) එමෙළුව ගිනින් මෙලෙව ආචාර්යවරයා (1959) වෙළ්වැඹුම් (1960)

දේශීය නාට්‍ය කලාවේ මුද්‍රන්මල්කඩ ලෙස සැලකෙන සිංහභාෂා (1961), මහාකාර (1968) සහ පෙමතෝ ජායත්‍රී සේකෝ (1969) යන නිර්මාණ ය.

සරව්චින්දුගෙන් විසින් සාහිත්‍ය විවාර - රසවින්දුන කාර්යය විස්තර කරමින් රචිත කළේපනා ලේඛනය (1958) සහ විශිෂ්ට නවකතාවක් ලෙස විවාරකයින් සලකන මළඹිය ඇත්තේ (1959) මෙන්ම වල්මත් වී හසරක් තුදුටිම් (1962), මළුවුන්ගේ අවරුදු එළ (1965), ලොකු දූතා නොහොත් බන්දුලගේ පරාවර්තනය (1971) ද පේරාදෙනීයෙන් බිජි විය.

සරව්චින්දුගෙන් විසින් සිංහල කලා ක්ෂේත්‍රය කෙරේ සිදු කළ බලපෑම විම අවධියේ (1950-60 දැකකායන්හි) අන් කිසිදු සාහිත්‍යකරුවකු හෝ කලාකාරයකු අතින් සිදු වූවාට වඩා ප්‍රබිල විය. මෙයට වික් ප්‍රධාන හේතුවක් වූයේ ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙහි ආචාර්යවරයකු විම බව පෙනේ. විම අවධියෙහි පේරාදෙනීය කේත්ද කරගෙන සිදු වූ සාහිත්‍ය හා කලා ප්‍රංශීයය (අප ඉතත් සඳහන් කළ පරිදි) “පේරාදෙනී ගුරුකුලය” විසින් සිදු කරන ලද්දකායේ ඇතැමුන්ගේ අදහස විය. විහෙන් තමා කිසිවේක සිතා මතා ගුරුකුලයක් සංවිධානය නොකළ බව සරව්චින්දු පැහැදිලිව ම පවසා තිබේ (සරව්චින්දු, 1985; 214).

“පේරාදෙනී සාහිත්‍යය” යන මධ්‍යස්ථාන භාමයෙන් විය හැඳින්වුවහොත් විම සාහිත්‍ය නිර්මාණයන්හි විශේෂ ලක්ෂණාය වූයේ සිංහල සාහිත්‍යය ලේඛන සාහිත්‍යයෙන් විශේෂයෙන් සමකාලීන බටහිර සාහිත්‍යයේ තිබුණු ප්‍රවත්තතාවන්ට විවෘතව තිබේමය. සිංහල සාහිත්‍ය හැඳිකරණය සඳහා ඉන් සුවිශේෂ මෙහෙවරක් ඉටු විය. මෙකළ පේරාදෙනී සාහිත්‍ය කරුවන් ලෙස හඳුනා ගැනුණු ගුණදාය අමරසේකර (රණ රෝකමල, 1952; භාව තිත, 1955; කරුමක්කාරයේ, 1955; පිවත සුවිද, 1558; උයනක තිදු මිශ්‍ර කව්, 1957; අමල් බිසේ, 1961; යළු උපන්නෙම්, 1960; දෙපා නොලද්දේ, 1961 යන කැටින් බිජි කළේ මෙම අවධියෙහිය. අමරසේකර විකළ පේරාදෙනීයේ දහ්ත වෙළුන පිළියේ සිල්ප හැදෙර අතර ඔහු හා සරව්චින්දු අතර සම්පූර්ණ මිත්ත්වයක් තිබුණි. පේරාදෙනී සාහිත්‍යයාරායෙන් පේරාදෙනී සාහිත්‍යය විවේචනය ඉහන සඳහන් විය. ගුණසිංහ ය. ඔහු “කොළඹ කවිය” ගැන ලියු ආන්දෝලාන්මක විවේචනය ඉහන සඳහන් විය. ගුණසිංහ විසින් මස් ලේ නැති ඇට (1956); හෙවනැල්ල, 1960; අධිනික්මන, 1958; රණ කැකුල, 1902 යන නිර්මාණ ද මෙම අවධියෙහි බිජි කරන ලදී. වර්ෂ 1958 ආරම්භ කොට වසර ක්ෂේපයක් පවත්වා ගෙන එහි උද නිසැලැස නම් කරී සාරාව ද, පේරාදෙනී කව් කව් සාරාව ද මෙකළ පේරාදෙනීයෙන් බිජි වූ සාහිත්‍ය සංග්‍රහ විය.

මෙම අවධියෙහි දක්නා ලැබුණු පේරාදෙනී විරෝධය ද සඳහන් කළ යුතු සිද්ධියකි. උදාහරණ වශයෙන් රාජ්‍ය සහිත්‍ය මත්දිලය විසින් 1958 දැඩිදෙනීයේ පවත්වන ලද සාහිත්‍ය සම්මන්ත්‍රණයේදී සුප්‍රකට ප්‍රවත්පත් කළවේදී ශ්‍රී වත්දුරත්න මානවසිංහයන් විසින් “පේරාදෙනී සාහිත්‍යකරුවන් විශේෂයෙන් ගුණදාය අමරසේකර හා සිර ගුණසිංහ

කවියන් වෙත දැක්වූ ප්‍රහාරයක් විශ්ලේෂණ කරන ලදී (සම්මෙන්තුතා සටහන්, 1959). ඒ හා සමග සාහිතය කොළඹය (දේශීඨත්තු, 1961) සහ විවාර විවරණය (විශ්ලේෂණය, 1959) වැනි ග්‍රන්ථ ද පේරාදෙනී සාහිතය විවේචනය කරමින් පළ විය. ඒ හා සමගම සාහිතයය නම්නා වාර සංග්‍රහයක් 1902 දී පළ කළ සිංහල සාහිතයය මත්ස්‍යලුය නම් සංවිධානය ද පේරාදෙනී සාහිතයය විවේචනයෙහි යෙදෙනුයේ.

1960 දැකකෝදේ දෙවන හාගයේ දී පේරාදෙනීයේ සිංහල අධ්‍යාපනාංශය අනෙක්ෂිත ඕලයක් ප්‍රහාරයට ලක් විය. විනම් විම අධ්‍යාපනාංශයේම ආචාර්යවරයෙකු වූ ආචාර්ය විම. විවි. පිටර් සිල්වා විසින් 1965 නොවැම්බර 25 දින සිලෝන් බේලු නිවුස් ප්‍රවත්පතට මියු ලිපියක් මෙනිනි. ඔහු කියා සිරියේ සමකාලීන සිංහල ප්‍රබන්ධ කතා බටහිරන් ආ මතිමතාන්තර අවිවාරයෙන් වැළඳුගත් කාම රාග අවශ්ස්‍යන, දේශීය සංස්කෘතියට නොගැලුපෙන ස්වර්ණපයක් ගෙන ඇති අතර සාහිතය විවාර විවාරයේ ද බටහිර සංක්‍රාන්තියන් දේශීය සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වන්නක් බවය (පිටර් සිල්වා, 1966). අනෙක්ෂිත ප්‍රතිචාරයක් විම ලිපියට ලැබුණේ පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය විවි. වී. පසේ මහතාගෙනි. තමා සිංහල සාහිතයය ගැන නොදුන්නා මූන් සිංහල භාව්‍යයේ ප්‍රගතිය ගැන සතුරින් සිරින බව පැවසු පිටර් සිල්වා මහතාගේ ලිපිය කිසිදු හේතු සාධකයක් නොදැක්වූ තුදු මතවාද ප්‍රකාශනයක් පමණක් බව විතුමා කියා සිරියේ ය. මේ අවස්ථාවේ දී මහගත්කත්වර මාර්ටින් විකුමසිංහයන් විවාදයට එක් එ කළ උප්‍රායෝග්‍රැෆ්‍යුලය “පේරාදෙනී සාහිතයය” අයය කළවුන්ගේ කම්පනයට හේතු වූ බව සැක නැත “නුතන සිංහල සාහිතයය හා ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශය” යන මැයෙන් වූ ඔහුගේ ලිපිය ඇරඹුණේ “ලංකා විශ්වවිද්‍යාලයේ විශ්වාස සිංහලයට සිදු වන හානිය” පෙන්වා දීම කිය අරමුණ බව ප්‍රස්ථාපන මූල්‍ය මුද්‍රා වූ යොමු වියේ “නුතන සිංහල ලේඛකයන්ට අසිංහිත ග්‍රාමය බසක් හාවිතා කිරීමට” සිංහල අධ්‍යාපනාංශයෙන් අනුබල දෙන බව ය (විකුමසිංහ, 1966).

අපේක්ෂිත පරිදිම මෙම වෛද්‍යාචාර්යන්ට පිළිතුරු දීමට සරව්වන්ද ඉදිරිපත් විය. ඔහු පළමුව කියා සිරියේ ආචාර්ය පිටර් සිල්වා නුතන සාහිතයයේ සිදුවන සංවර්ධනයන් ගැන තම නොසුට පළ කර ඇත්ත් තම අදහස් තර්කානුකුලව හා සහේතුකව ඉදිරිපත් කිරීමට ඔහු අසමත්ව ඇති බව ය. රිළයට විකුමසිංහයන්ගේ විවේචනය ගැන සරව්වන්ද පවසා සිරියේ ඔහු වෛද්‍යාචාර්ය කළ පරිදි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශය හාමාධ්‍යාපනය හෝ සාහිතය අධ්‍යාපනය කෙරෙන ආකාරය ගැන කිසිදු වැටහිමක් විකුමසිංහයන්ට නොමැති බවය. ඒ හා සමගම ඒ වන තෙක් හෙලිදුරුවී නොකළ කරුණුක් ද සරව්වන්දයන්ගේ ලිපියේ සඳහන් විය.

ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශය නොතිබෙන්නට වර්තමාන ලේඛකයන් පිළිබඳ කිසිදු හඳුනා ගැනීමකට ඉඩක් තිබුණා යැයි සිතිය නොහැකිය. පැරණි

අදහක් සිතට කාවද්දාගෙන තිබුණු සමාජයේ ඉදිරි ගමන පිළිගැනීම නොරැස්ක්නා යම් යම් උගතුන් කොටසක් මහත් සේ විරැද්ධිකම් පාද්දී විශ්වවිද්‍යාලයේ සිංහල හඳුරන උපාධි අපේක්ෂකයන්ට වර්තමාන ලේඛකයන්ගේ කෘති හැඳුක්මට පොන් පත් නිර්දේශ කරන ලද බව විකුමසිංහ මහතා තම මතකයට නංවා ගත යුතු කරනු කිරීමෙක් (සරුව්වන්ද, 1966).

විශ්වවිද්‍යාලය තුළ පවතින අධ්‍යාපන සැලැස්ම අනුව උගත්වන පාඨමාලාවක් වෙනස් කිරීමට හෝ නව පාඨමාලාවක් නැඹුන්වා දීමට නම් විය පළමුව අධ්‍යාපනාංශ රස්ක්වීමක දී සම්මත කරවාගෙන ඉන්පසු පිය රස්ක්වීමක දී සම්මත කරවා ගෙන අවසන සහාතන සහාවේ අනුමතැතිය ලැබිය යුතු වේ. අප මෙම ලිපියේ සඳහන් කළ පරිදි සිංහල අධ්‍යාපනාංශයේ පාඨමාලා වෙනස්කම් හා නැව්කරණ භාවිතාවට ගෙන ඇති බව අප දකින නමුන් ඒ ක්‍රියාවලිය පිළිබඳ විස්තර අපට ලැබේ නැත. 1950 දැඟකයේ සිංහල අධ්‍යාපනාංශයේ කළ වෙනස්කම්වලට වින් විශ්වවිද්‍යාලයේ යම් යම් අංශවලින් විරෝධාතා පැන නැගුණු බවට හෝඩ්වාවක් ඇතත් විස්තර දැන ගත නොහැකිය.

“පේරාදෙනී සාහිත්‍යයෙහි” ර්ප්‍රග ආර්ථිදය පැන නැගුණේ 1969 දී ය. වීම වසරේ පූති 7 වන දින සිල්විනා ප්‍රච්චර්පතට “ගුණාදාස අමරසේකරගේ පාපොච්චාරණය” යන මැයෙන් ලිපියක් ලිය ගුණාදාස අමරසේකර තමා ලිය යැලි උපන්හෙම් සහ දෙපා නොලද්දේ නවකතා “බටහිර සාහිත්‍යයෙන් බ්‍රාගෙන දිර්වා ගැනීමට අසමත් වූ” දේ ඇසුරෙන් ලියන ලද බවත් දැන් තමා ඒවා ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටියේ ය. මේ ප්‍රකාශය එවා පළ වූ අලුත එවා තුළ ලිංගික වර්යාවන් අවසාන ලෙස නිර්පත්‍ය කිරීම ගෙන ප්‍රජාසා කළ සර්විත්ද මහත් අපහසුතාවකට පත් වුවාට සැක නැත. ගුණාදාස අමරසේකරගේ පාපොච්චාරණයට ඉහත ආවාරිය පිටර් සිල්වා විල්ල කළ විවේචනය සාධාරණ විකක් බව ඔප්පු කරන සාධිකයක් වුවා සේම පේරාදෙනී සාහිත්‍යයට කළක් තිස්සේ විල්ල වෙමින් පැවති වෝද්‍යාවක් ද සැබැං කරන්නක් ලෙස ගිණිය හැකි විය. ඒ අතර මාරුළින් විකුමසිංහ 1965 පළ කළ නවකතාංශ හා විරාගය විවාර ගුන්තයේ පරිඹ්ඡාව නම් වූයේ “පේරාදෙනී සාහිත්‍යය හා සිංහල සංස්කෘතිය” යෙදුවෙනි. විනි දී ඔහු වෝද්‍යා කළේ “සරුව්වන්ද, ගුණාසිංහ හා වෙනත් පේරාදෙනී සාහිත්‍යකරුටේවත් පශ්චාත් යුද්‍යමයේ ඇමරිකාවේ හා ජපානයේ පිරිහුණු නවකතා කළට අනුකරණය කරමින් සිංහල සංස්කෘතිය නරුම ලෙස හෙළු දකින” බව කියා සිටියේය. මෙම වෝද්‍යාවන්ට ද සරුව්වන්ද විසින් පිළිතුරු සපයන ලදී. සාහිත්‍යය ඇගැයුමේ දී විකුමසිංහ සහ අමරසේකර හාවිතා කරන “සංස්කෘතිය” නිර්ණායකය සැම විටම හාවිතා කළ හැක්කක් ද යන ප්‍රශ්නය පැන නැගින බව ඔහු පෙන්වා දුන්නේය. තමා කළකට ඉහත අමරසේකරගේ ඇතැම් කෘතියක අගය දුටුවේ ඒ අවධියේ පැවති වාතාවරණය තුළ විසින් සාහිත්‍යයේ ඉදිරි ගමනට රැකුලක් වනු ඇත යන අදහසින් බව පැවත්ත ඔහු අමරසේකරගේ කෘතිවලට පසසන අතර එවාගේ තිබු ඇතැම් අඩුපාඩු ද පෙන්වා දුන් බව ඔහු මතක් කළේය (ධරම්බාස, 2016:559).

ඒ අයුරින් මුල දී පේරාදෙනී සාහිත්‍යය කණ්ඩායමට ඇතුළත් ලෙස සැලකුණු විරිත අතර සට්ටිවන ඇති වූ නමුත් කාලයාගේ ඇවශේමෙන් ඔවුන් අතර අනෙක්නා සුහදාතා යළු ගොඩනැගුණි. සරච්චන්දු විසින් 1975 දී පළ වූ කොළඹ මහා ප්‍රාදුෂා නම් විතුමසිංහට පිළිගැන්වුණු අනිස්තව සංග්‍රහයට මිය “මාර්ටින් විතුමසිංහ: සැමරැමි සටහන් ස්වල්පයක” මිපියෙන් ද 1985 පළ කළ පිං ඇති සරස්වි වරමක් දෙන්නේ සැමරැමි සටහන් කෘතියේ ද තමා තුතන සාහිත්‍ය විෂයය මෙන්ම මානව විද්‍යාව ආදී විෂයන් කෙරේ උනන්දුවක් ජනිත කර ගේන්තේ මාර්ටින් විතුමසිංහ හා සමග ඇසුරෙන් බව තොමසුරුව පවතා තිබේ. ඒ අතර අමරසේකර මිය පළ කළ සිංහල කාචා සම්ප්‍රදාය ගුන්ථයෙහි සරච්චන්දුයන් හඳුන්වා දී ඇත්තේ තොටෙමුවේ ශ්‍රී රාජු හිමියන්ගෙන් පසු සිංහලයේ පහළ වූ විශිෂ්ටතම ක්‍රිය ලෙසට ය.

මෙම අවධියෙහි, විනම්, 1950 - 70 කාලය තුළ පේරාදෙනීයේ පැවැති සාහිත්‍යයාදී කළ ප්‍රබෝධයෙන් ආවේශය ලැබූ ව්‍යවකට ශිෂ්‍යයන්ට සිටි කීප දෙනෙක් වෙති. විනම් වසන්ත ඔබේසේකර, ඩී.ඩී. නිහාල්සිංහ සහ ධර්මසේන පතිරාජ වැනි විතුපට අධ්‍යක්ෂවර, දායානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, නාමෙල් විරමුණි, සේමලතා සුඩිසිංහ, වෙක්. හත්තොටුවේගම, ඩී. බන්දුල ජයවර්ධන, ජයලත් මහෝරත්න සහ කේ.ඩී. හේරත්, මාලති රණසිංහ, නිශ්චාක දිද්දුෂේනිය යන භාව්‍යකරුවන්, මිල් ගුණසේකර, ඩී.වී. සුරවීර, දායාසේන ගුණසිංහ, පියසිල් විදේමාන්න යන ප්‍රබන්ධ කතාකරුවන්, විමල් දිසානායක, ගාමණි වේරුගම, ගාමණි සුමනසේකර වැනි කළා විවාරකයන්, ක්‍රියෙන් පේරාදෙනීයෙන් ඩිජි වූ උපාධියර සාහිත්‍ය කළාවේදිනු වෙති. විමල් දිසානායක විවාරකයෙකු වශයෙන් ද නමක් දිනා ගත් අතර සරත් අමුණුගම ද ක්‍රියෙකු හා විවාරකයෙකු ලෙස ප්‍රකට ය. සේන තොරදෙනීය ද ප්‍රබන්ධ කථා ක්ෂේත්‍රයේ මෙන් විවාරක ක්ෂේත්‍රයේ ද නමක් දිනා ඇත.

පේරාදෙනීයේ සිංහල අධ්‍යක්ෂයෙන් ස්වර්ණමය අවධිය ලෙස ගැනෙන ප්‍රශ්න 1950 - 1970 අවධියෙහි විම අධ්‍යක්ෂයෙන් ස්වර්ය කළ ආචාර්යවරයන් හා ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රයන් මෙහිලා සඳහන් කළ යුතු වේ.


මහාචාර්ය ඩී.රී. නොවුම්පෑරි සහ මහාචාර්ය විඛිර්වීර සරච්චන්දු පිළිබඳවත් ව්‍යවකට ඩේශ්ඨ ආචාර්ය වර්යාය සිටි ආචාර්ය විම්.ඩී. ආරියපාලයන් ගැනත් ඉහත සඳහන් විය. **ආචාර්ය ඩී.රී. ප්‍රකාශන්ද** (ඩී.ඩී) උපාධිය ලැබූවේ යුතිවර්සිටි කොළඹයෙහි. සිංහල අධ්‍යක්ෂයනාංශයෙන් ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනුණු මහු පසුව මන්ධින්ති ප්‍රා.අ.අ.ගා. වෙත ගොස් අනිලේඛන හා සාහිත්‍ය මූලාශ්‍රයන් පදනම් කර ගෙන Arts and Crafts in Ancient Ceylon නම් උපාධි නිධන්ධනය ඉදිරිපත් කොට 1954 දී ආචාර්ය උපාධිය ලැබූවේය. අනිලේඛන අධ්‍යක්ෂය කෙරේ විශේෂ උනන්දුවක් දක්වූ විතුමා සිංහල අක්ෂර මාලාව මුල් බ්‍රාහ්ම් අවධියේ සිට ස්වාධීන අක්ෂර මාලාවක් බවට පත්වන තෙක් වූ පරිණාමය විස්තර කෙරන The Paleographical Development of the Brahmi Script

From 3rd Cen B.C to 7th Cen A.D නම් ලිපිය *Univrsty of Ceylon Review* සංග්‍රහයෙහි පළ කළ ඇත (මෙහි සිංහල පරිවර්තනයක් හි ලංකා ගුන්ට සංවර්ධන මණ්ඩලය විසින් මෙතක පළ කොට තිබේ).

ආචාර්ය ප්‍රනාන්දගෙන් ඉටු වූ සුවිශේෂී සේවාවක් නම් 1960 දැඟකයෙහි විශ්වවිද්‍යාල පාදමාලා ස්වභාෂාවන්ගෙන් උගෙන්වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවුණු අවස්ථාවේ සියලුම ජීධයන්ට අවශ්‍ය සිංහල හා දෙමළ පාරිභාෂික වචන නිෂ්පාදනය කරන ස්වභාෂා කාර්යාලය හාරව කටයුතු කිරීම ය. පසුව මෙම කාර්යාලයේ කටයුතු රජයේ ස්වභාෂා දෙපාර්තමේන්තුවට හාර දෙන ලදී.

ආචාර්ය ඩී.ජේ. විජේරත්න දී යුතිවැසිටි කොළඹයෙන් ප්‍රථම උපාධිය ලබා කළක් සිංහල ගැඩිදැක්ෂ කාර්යාලයේ සේවය කොට 1948 දී සිංහල අධ්‍යාපනයට බිඳවා ගනු ලැබේය. පශ්චාත් උපාධි අධ්‍යාපන සඳහා ලන්ඩන්හි ප්‍රා.අ.අ.ඛ. වෙත ගිය ඔහු *The Morphological Development of the Sinhalese Language From the 3rd Cen B.C to 10thc A.D* යන උපාධි නිඛන්ධනය ඉදිරිපත් කොට 1951 දී ආචාර්ය උපාධිය ලැබේය. ඔහු විසින් *The History of the Sinhalese Noun* නම් ගුන්ටය 1956 දී පළ කරන ලදී. (මෙහි සිංහල පරිවර්තනයක් මෙතක දී පළ විය) විජේරත්නයන් අතින් සිදු වූ සුවිශේෂී මෙහෙවරක් වූයේ ලන්ඩනයේ යටත්විජිත හාර කාර්යාලයෙන් “ඉන්දිය කාර්යාලයෙහි” ගෙයි ගැසි තිබුණු සිංහල පුස්කොළ පොත් සමුහය පිළිබඳව අන්තර්ගතය ගැන සටහන් සහිත සවිස්තර ගුන්ට නාමාවලිය සම්පාදනය කිරීම ය. 1962 වසරේදී නිම වූ මෙම විකාෂනයේ අවසන අදියටේ දී ආචාර්ය ආනන්ද කුලසුරිය ද සහනාති විය. 1967 දී විවකත විද්‍යාලංකාර (පසුව කැලුණිය) විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්ය පදවිය ලබා විහි ගිය මහාචාර්ය විජේරත්න 1973 දී විශාම ලැබේය.

වරිෂ 1942 දී හි ලංකා විශ්ව විද්‍යාලයේ පිහිටුවා විහි සිංහල අධ්‍යාපනයාගය සේවාධීන අධ්‍යාපනයනාගයක් බවට පත්කිරීමෙන් පසුව විහි සිංහල විශ්වවිද්‍යාල ලබා අධ්‍යාපනයනාගයේ කළුකාචාර්ය පදවියට පත් කරනු ලැබූ පළමු වැන්නා ආනන්ද සළ්ගාඳ කුලසුරින් ය. 1946 දී ප්‍රථම උපාධිය ලත් හේ කළක් සිංහල ගැඩිදැක්ෂ කාර්යාලයේ සේවය කරමින් සිට සිය පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා පැරිස් විශ්වවිද්‍යාලයට හියේ සංස්කෘත මූලාශ්‍යන්හි සඳහන් වනුරු වර්තු (කුල) ක්‍රමය පිළිබඳව ලිංග උපාධි නිඛන්ධනයක් සඳහා ආචාර්ය උපාධිය 1951 දී ලැබේය. එම තෙක් ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාවීන අධ්‍යාපන පිළියෙන් වූ පාලි, සංස්කෘත, සිංහල ආචාර්යවරුන් සාමාන්‍යයෙන් අනුගමනය කළ පිළිවෙත වූ මන්ඩනයේ ප්‍රා.අ.අ.ඛ. වෙත තොගාස් පැරිස් විශ්වවිද්‍යාලයට පශ්චාත් උපාධි අධ්‍යාපන සඳහා යාමේ පිළිවෙත සංස්කෘත අධ්‍යාපනයනාගයේ එම.විව.වින්. ජයසුරිය සහ ඩී.එෂ.විස්. සිර ගුණසිංහ විසින් ද අනුගමනය කරන ලදී.




මහාචාර්ය ආචාර්ය දුලංජරිය

පෙරලා සිංහල අධ්‍යානාංශයේ සේවයට පැමිණි ආචාර්ය කුලසුරිය ආචාර්ය සම්පත්න ගුරුවරයෝක් විය. ඔහු උගැන්වූ පාඨමාලා ඉතා විධිමත් ලෙස සංවිධානය වී තිබුණි. ඒ හා සමගම විශ්වවිද්‍යාල ආචාර්යවරයෝගේන් අපේක්ෂිත නව දැනුම උත්පාදනයෙහි ද විතුමා අනුලස්ව නිරත විය. සම්භාවන සිංහල සාහිත්‍යය, ලංකා ඉතිහාසය, සිංහල ව්‍යාකරණය, තුතන සාහිත්‍යය, පැරණි ග්‍රන්ථ සංශෝධන - සංස්කරණ ත්‍රියාවලිය ආදි විෂයයන් අරහාය විතුමන් අතින් ලියවුතු සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර රාජියක් විද්‍යාත් සාගරාවන්හි

පළ වී ඇත. වෙළුම් හතරකින් යුත්ත ව විතුමා පළ කළ සිංහල සාහිත්‍යය නම් ග්‍රන්ථය සමාරුම්පනයේ සිට මහනුවර - මාතර අවධිය තෙක් සිංහල සාහිත්‍යය පිළිබඳව විධිමත් ප්‍රාමාණික කාරියක් ලෙස විද්‍යාර්ථීන් අතර සම්භාවනාවට පාතු වී ඇත. කුලසුරිය මහාචාර්ය තුමා අතින් ඉටු වූ තවත් සුවිශේෂ සේවාවක් නම් සිංහල බොඳ්ද ජනතාව අතර ඉමහත් සම්භාවනාවන් යුතුව සැලකුම් ලබන පන්සිය පනක් ජාතක පොන මූලාශ්‍ර රාජියක් හාවිතා කරමින් (සිංහල අධ්‍යානාංශයේ අන්තර් ද සහනාගි කරවාගෙන විධිමත් සංස්කරණයකට භාජනය කිරීමය. මෙම ව්‍යාපෘතිය 1987 දී ඇරුණු ඇතර 2002 වසරේදී නිමාවට පත් විය. ජාතික ප්‍රස්ථානය භා ප්‍රමේණය සේවා මත්ඩලය විසින් මෙය 2004 දී මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලදී.

අප සාකච්ඡාවට හාවිතාකළ සිංහල අධ්‍යානයේ විශිෂ්ටතම අවධියෙහි ද විහි සේවය කළ තවත් ආචාර්යවරයු වූයේ සම්භාවන සිංහල සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබුණු ආචාර්ය එම්.ණු. රම්මණ්ඩ්ල ය. සිය ප්‍රශ්නාත් උපාධි අධ්‍යානය සඳහා ලන්ඩන්හි ප්‍රා.අ.අ.භ. වෙත ගිය රම්මණ්ඩ්ල මහතා *A Critical Edition of the Dharmapradipikava* නම් නිබන්ධනය සඳහා 1954 දී ආචාර්ය උපාධිය ලැබුවේය. විතුමා සතුව තිබුණු පාලී හා සංස්කෘත භාෂා පිළිබඳ විශාරද යුතුනය මෙහිදී උපයෝගී වන්නට ඇත. සිංහල අධ්‍යානයෙහි සම්භාවන සිංහල සාහිත්‍යය, ජන්දක්, අමාත්‍යාර ආදි විෂයයන් විතුමා උගැන්වූයේය.

මෙම අවධියෙහි සිංහල අධ්‍යානාංශයේ සේවය කළ තවත් ආචාර්යවරයු වූයේ දෙමළ බිස හා සාහිත්‍යය පිළිබඳ විශ්වාෂ්‍යයු වූ ආචාර්ය එම්.ඩීර්ජ සිල්වා ය. කළක් පාසල් ගුරුවරයු ලෙස සේවය කරමින් සිට විශ්වවිද්‍යාලයේ සේවයට බැඳුණු විතුමා සිය ප්‍රශ්නාත් උපාධි අධ්‍යානය සඳහා මිස්ස්ලරීඩ් සරස්වයට ගියේ *The Influence of Dravida on Sinhalese* උපාධි නිබන්ධනය ඉදිරිපත් කොට ආචාර්ය උපාධිය ලැබුවේය. අධ්‍යානාංශය තුළ විතුමාගේ උගැන්වීම් සම්භාවන සාහිත්‍යය හා ව්‍යාකරණය පිළිබඳව විය. සිල්ව්ස්ට්‍රිකාරම් සහ මණ්ඩේකලෝදී යන දෙමළ මහා කාව්‍ය සිංහලයට නැගීම විතුමාගෙන් සිදු වූ විශිෂ්ට සේවාවකි.



ආචාර්ය ම.ව. සුගතපාල ද සිල්වා

1950 දැකකදේ දී ආචාර්ය මණ්ඩලයට ඇතුළත්ව සිංහල භාෂාධියනයන් කෙරේ අතිවිශේෂ බලපෑමක් කළ ආචාර්යවරයෙකි 1954 දී ප්‍රථම පංති සාමර්ථ්‍යයක් ලබා ආචාර්ය මණ්ඩලයට බඳවා ගන්නා ලද **ම.ව. සුගතපාල ද සිල්වා** ඇදුරුණු ය. සිය පැහැදිලි උපාධි අධ්‍යයන් සඳහා විතුමා තෝරා ගත්තේ විතෙක් සිංහල අධ්‍යයනයන්හි අඩුපාඩුවක්ව පැවති තුතන වාග් විද්‍යාව ය. මෙම තෝරා ගැනීමේ දී අධ්‍යයනාංශ ප්‍රධාන හෙරිටාර්චි මහාචාර්ය තුමාගේ ද සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබඳව විවක තිබූ වාග් විද්‍යා යොතා උපයෙක් කරගෙන තිබුණු ආචාර්ය ඩී.ලේ. විලේරත්නයන්ගේ ද දිරිගැනීම ඔහුට ලැබුණි. ලන්ඩිනයේ යුතිවර්සිරී කොළඹ ආයතනයේ වාග් විද්‍යා මහාචාර්යවරයා වූ ජේ.රු. ගර්ත් සහ විවකට විහි කිරීතිධිර ආචාර්යවරුන් වූ ආර්.විඩ්.රෝඩ්ස්ස්, විම්.කේ. හැරුදේ ආදින්ගෙන් ගුරුභරුකම් ලැබූ සුගතපාලයේ *The Noun Phrase in Colloquial Sinhalese: A Phonological Study* නම් උපාධි නිඛන්ධනය ඉදිරිපත් කොට ගස්සේතුපති උපාධිය ලැබූහ. විම අධ්‍යයනය විවකට ලන්ඩින් වාග්විද්‍යා ගුරුණුලය විසින් භාවිතා වූ න්‍යායාත්මක පදනම අනුව සැකසුණේ වී නමුත් ලන්ඩිනයේ සිල්ප හැදුරුණ කාලය තුළ අමරිකාවේ විවකට ජනරියව තිබුණු ව්‍යුහාත්මක (structural) වාග්විද්‍යාව පිළිබඳ ප්‍රථිශ්‍රාපක් ද විතුමා ලබා ගත්තේ ය. පෙරලා පේරාදෙනීයට පැමිණි සුගතපාල ද සිල්වා සුරින් විසින් තුතන වාග්විද්‍යා විෂයය සිංහල අධ්‍යයනාංශයේ සිල්ප හැදුරුණ විද්‍යාරීන්ට හඳුන්වා දෙමින් කළ මෙහෙවර දීර්ඝ කාලීන ප්‍රතිච්‍රිත ලබා දුන්නකි. විතුමාගේ ශිෂ්‍යයන් වූ ජේ.ඩී දිසානායක, පී.ඩී. මිගස්කුඩුර සහ කේ.වින්.ඩී. ධර්මදාස වාග්විද්‍යා විෂයය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ උගෙන්වීම සිදු කළ පුරෝගාමී ආචාර්යවරු වූහ.

වාග් විද්‍යාව පිළිබඳ ප්‍රථම සිංහල පාඨ ග්‍රන්ථය වූ **විග්‍රහාත්මක වාග්විද්‍යාව**(1963) සහ **භාෂා විමර්ශනය** (1963) ධිති වූයේ ද සුගතපාලයන් අතිනි. විම පොත් පළ වී වසර පහතකට අධික කාලයක් ගත වූවද විම කැති තවමත් පාඨ ග්‍රන්ථ ලෙස භාවිතයේ පවතී. සුගතපාල ද සිල්වා ඇදුරුණුමන් අතින් ඉටු වූ තවත් විශේෂ කාස්ට්‍රීය මෙහෙවරක් නම් ලක්දිව ආදිවාසී ජනතාව වන වැදු ජනතාවගේ භාෂා ව්‍යවහාරය වාග් විද්‍යාත්මක ගවේෂණයකට භාජනය කිරීම ය. විම පර්යේෂණයෙහි ප්‍රතිච්‍රිත විතුමා ලන්ඩින් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ *A Structural Analysis of the Vedda Language Spoken in the Badulla and Polonnaruwa Districts of Ceylon* නම් උපාධි නිඛන්ධනය සඳහා 1965 දී ආචාර්ය උපාධිය දිනා ගැනීමට විතුමාට හැකි විය.වැදු බස සාමාන්‍ය පාධකයන්ට හඳුන්වා දෙන දූභාගේ වැදු බස (1958) සහ *The Vedda Language of Ceylon : Texts and Lexicon* (1972) යන කැති ඔහු පළ කළේය. විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම්

ස්වකීය වාග් විද්‍යා යුතුනය වැඳි බස වෙත ගොමු කළ සුගතපාලයන් විසින් වන්මන් වැඳි ව්‍යවහාරය යනු මූල තුළ වැඳි භාෂාව (*Original Veda Language*) සහ සම්භාවන සිංහල අතර මධ්‍යකාලීන අවධියෙහි සිදු වූ සංස්පර්ශයේ ප්‍රතිඵලයක් වශයෙන් පිරිත වූ සංස්පර්ශ භාෂාවක් (Contact Language) ය යන්නය. (මෙම අදහස විස්තාරණය කරමින් මා විසින් “The Creoloization of an Aboriginal Language :The case of Vedda in Sri Lanka” ලිපිය *Anthropological Linguistics* vol,16,1,1974,79-106 ලෙස පළ කොට තිබේ. විහි විස්තීර්ණ සිංහල අනුවාදයක් මතු පළ වන සමාජවාග්විද්‍යා උෂ්ඨනයෙහි විසි).

ආචාර්ය සුගතපාල ද සිල්වා විසින් 1963-4 කාලයේදී The Linguistic Society of Ceylon නම් ව්‍යවකර ලංකා විශ්වවිද්‍යාලයේ භාෂාධියනයෙහි නිරතව සිරි සියලු අධ්‍යයනාංශවල ආචාර්යවරන් සහනාතී කර ගත් සංවිධානයක් පිහිටුවන ලදී. විහි සහාපති වුයේ ප්‍රාථින භාෂා විශාරදයෙකු වූ පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානය. ලේකම් පදවිය සුගතපාල ද සිල්වා ඇදුරුනුමන් විසින් දරන ලද අතර විහි විධායක කම්ටුව සිංහල,දෙමළ භා ඉංග්‍රීසි අධ්‍යානාංශයන්හි භාෂා විෂය ඉගැන්වූ ආචාර්යවරට ඇතුළත් වූහ.සංගමයේ සමාජකයන්ගේ පර්යේෂණාත්මක ලිපි ඇතුළත් *Transaction of the Linguistic Society of Ceylon* නම් ලිපි සංග්‍රහය 1964 දී නිකුත් විණි.

සුගතපාල ද සිල්වා ඇදුරුන් කළ තවත් සුවිශේෂ කර්තව්‍යයක් නම් සිංහල භාෂාව උගැන්ම සඳහා ලංකා විශ්වවිද්‍යාලයට පැමිණි යුරෝපීය, ඩීන, ජපන්, ආදි විදේශීය හිම්යන්හි සඳහා පාඨමාලාවක් සංවිධානනය කිරීම ය. විහි භාවිතය සඳහා සිංහල අධ්‍යයනාංශයේ ම තවත් ආචාර්යවරයෙකු වූ ඩී.ඩී. ද දේරම් මහතා සමග වික්ව *Spoken Sinhalese for the Beginners* නම් පාඨ ගුන්පාය සම්පාදනය විය. පසු කෙළෙක සුගතපාලයන් විසින් ඇමෙරිකාවේ කොළඹලේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගෝඩින් ගොඛන්ස් හා සමග වික්ව *Introduction to Literary Sinhalese* (1968) සහ *Introduction to Colloquial Sinhalese* යන වෙළුම් දෙක මෙම විෂයය අරහා වූ වැදගත්ම කෘති ලෙස සලකනු ලැබේ.

විංගලන්තයේ ගෝඩින් නව විශ්වවිද්‍යාලයක් 1963 දී ඇරඹිණි. විහි භාෂාධියන අංශය (Department of Language) නම් වාග්විද්‍යාත්මක ව්‍යුහාමකින් භාෂා විෂයය අධ්‍යයනය වන, විසේ ම ලේකයේ විධිව පුද්ගලවලට අයන් භාෂා කෙරේ උනන්දුවක් දක්වන, නව අධ්‍යයනාංශයක් අරඹින උදින් ඒ කෙරේ උනන්දුවක් දැක්වූ සුගතපාල ද සිල්වා ඇදුරුන්ට විම අධ්‍යයනාංශයේ ආචාර්ය පදවියක් ලැබුණි.ශී අනුව 1964 වර්ෂයේදී ලංකා විශ්වවිද්‍යාලයට ම්‍යුඩිමටත් සමු දුන් සුගතපාලයේ විංගලන්තයෙහි වාසයට ගිහෙ.ගොඩින් විශ්වවිද්‍යාලයේ භාෂාධියන අංශය තුළ දකුණු ආසියා අධ්‍යයන කේන්ද්‍රයක් ඇරඹූ විනුමා විසින් සිංහල පමණක් නොව හින්දි, වංග ආදි භාෂා ඇතුළත් දකුණු ආසියාවේ භාෂාවන් පිළිබඳ අධ්‍යයන ගණනාවක නිරත වීම රේගු දශක කිපය තුළ සිදු විය.ගොඩින්හි ගත කළ 16 වසර තුළ දී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි ආධිතික

කළේකාචාර්යවරුන්ට පශ්චාත් උපාධි අධ්‍යායන සඳහා හිම්හත්ව පහක් ද රෙෂජ්ඩ් ආචාර්යවරයෙකු සඳහා ආගන්තුක ආචාර්ය පදුච්චයක් ද ලබා දීමෙන් විතුම සිය රටට කළ මෙහෙවර අමරණිය වේ (මෙය විශේෂයෙන් සඳහන් කරන්නේ මෙරට විශ්වවිද්‍යාලයට සිට පිටරට විශ්වවිද්‍යාලයන්හි සේවයට ගිය අන් කිසිවෙකු මේ හා සාමාන මෙහෙවරක් අප රටට කර නැති බැවිනි) යොර්ක් විශ්වවිද්‍යාලය විසින් භාෂාධියනයන් සඳහා සුගතපාලයන් කළ මෙහෙවර අගයම්න් ඔහු වෙත ප්‍රාචාර්ය (Reader) පදුච්චයක් පිරිනමන ලදී (ඩ්‍රාන්ඩ් විශ්වවිද්‍යාල සැලැස්ම තුළ අධ්‍යායනාංශයක සිරින්නේ වික් මහාචාර්යවරයෙකු පමණක් වූ අතර බුරුවලියේ රීලය පදුච්චය ප්‍රාචාර්ය පදුච්චය සි.) සිය 49 වන වියෙනි සිටිය දී 1980 සිදු වූ මහාචාර්ය සුගතපාල ද සිල්චාගේ ඇදුරුදුගේ අනාචාය වාච්විද්‍යා ක්ෂේත්‍රයටත් පොදුවේ සිංහල භාෂාධියනය ක්ෂේත්‍රයටත් ඉමහත් පාඨම්වක් වූයේ ය.

ඉහත සඳහන්වූ ආචාර්ය ඩී.ඩී.ද සේරම් මහතා ද මෙම අවධියෙහි සිංහල අධ්‍යායනාංශයෙහි සේවයෙහි නිරත වූවෙකි ඔහුගේ විශේෂයෙන් නිමුණෝ අධ්‍යාපන විද්‍යාව කෙරෙහි ය. විහෙයින් විතුමා ගාස්තු ජීධියේ අධ්‍යාපන අධ්‍යායනාංශයෙහි ද ඉගැන්වීම කටයුතුවල නිරත විය.

විවකර සිංහල අධ්‍යායනාංශය තුළ සිටි තරුණා විද්‍යාත් දෙපළක් වූයේ ආචාර්ය හේමජාල විශ්වවිද්‍යාල සහ ආචාර්ය අරය රාජකරණය ය. මේ දෙදෙනා පුරුම පංති සාමාර්ථයන් සහිතව සිංහල විශේෂ උපාධි ලැබූවේ 1958 දිය. **හේමජාල විශ්වවිද්‍යාලයන්ගේ** විශේෂ අනිලාෂය වූයේ භාරතීය සෞන්දර්ය ගාස්තුය උගැන්ම කෙරෙහි ය. 1940 දැකගෙයේ සිට සංස්කෘත සෞන්දර්ය ගාස්තුය පිළිබඳව මාරින් විකුමසිංහ සහ විදිරිඹිර සරව්වන්ද විසින් සිය පොනේපතෙහි කරුණු අන්තර්ගත කොට නිමුණු නමුත් ඔවුන් භාරතයට ගොස් පැවත්වාත් ඇසුරෙන් නොව පොනපතින් ලත් දැනුම උපයෙන් කර ගත් බව පෙනේ. විශ්වවිද්‍යාලයන් කලේ සුපුකර භාරතීය විශ්වවිද්‍යාලයක් වන පුනාදි බෙකෑන් කොට්ඨර වෙත ගොස් විහි සිට ඒ වන විට විශාම ලබා සිටි ඒ. ශ්න්කරන් නමැති පස්වරයා යටතේ භාරතීය සෞන්දර්ය ගාස්තුය මූල ගුන්ත ආශ්‍යයෙන් ම හැදැරුම ය. ව්‍යබදු දැනුමක් ලබා ගත් පළමු ශ්‍රී ලංකිකය ඔහු වේ. පෙරපා ලක්දිවට පැමිණා *The Influence of Sanskrit Poetics an Early Sinhalese Poetry* නම් උපාධි නිඛන්ධනය ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ඔහු වෙත 1963 දී ආචාර්ය උපාධිය පිරිනමන ලදී. ඉන් පසු සංස්කෘත කාච විසින් බිහි කරන ලද්දේ සිංහල පාඨකයන් මෙහෙක් කළු නොදැන සිටි ගාස්තුය ගැවේෂනා පුද්ගලයක් ඔවුන්ට විවාත කර දෙනු පිණිස ය. ඒ හා සමගම තමා වික් රස් කර ගත් සෙක්න්තික කරුණු විසින් *Outline of Sanskrit Poetics* නම් කෘතිය සම්පාදනය කළ ඔහුට විය නව දිල්ලියේ සුපුකර මේන්තුලාංඡල බරාණාසිද්ධී ප්‍රකාශනයක් ලෙස විෂ්වවිද්‍යාලය හැකි වුණි. විතුමාගේ උපාධි නිඛන්ධනයේ සෙධාන්තික කොටස මැතකදී සිංහලෙන් පළ වී තිබේ. ජේරාදෙනියෙහි සේවය කරන කාලයේ දී විතුමා දක්ෂ

ගුරුවරයෙකු ලෙස ප්‍රකට වූයේ සාමාන්‍ය උපාධි පාඨමාලාවේ මෙහේම විශේෂ උපාධි පාඨමාලාවේ **කවිකිතම්ති** පිළිබඳ දේශන පැවැත්වූ ආචාර්යවරයා වශයෙනි. පසුව කොළඹ විශ්වවිද්‍යාලය පිහිටු වූ විට විහි මහාචාර්ය පදනම් ලබ විහි සේවය කළ විතුමාගෙන් ඉටු වූ සුවිශේෂ මෙහෙවරක් වූයේ සම්භාවනීය සිංහල ගැඹු කැටියක් වන සද්ධීර්මරන්නාවලිය සංස්කරණය යි. අධ්‍යාපනාංශයේ සෙසු ආචාර්යවරෙන් ද සහභාගී කර ගෙන ඉටු කළ මෙම කර්තවිය අගනා ගාස්ත්‍රීය මෙහෙවරක් ලෙඛ සැලකේ. මහාචාර්ය විශේෂවර්ධනයේ 2007 දී අනාවපාජ්‍රත්ව වූහ.


මහාචාර්ය ආරිය රාජකරුණාගේ විශේෂ අවධානය ගොමු වූයේ නාට්‍ය කළාව කෙරෙහි ය. මෙහේදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් මෙම 1950 දැඟකයේ දී සිංහල අධ්‍යාපනාංශයේ තියාමකයන් වූ මහාචාර්ය හෝටිඡාර්චිව් සහ මහාචාර්ය සරචිචින්ද දෙදෙනා විසින් අධ්‍යාපනාංශය විධිමත් පදනමකින් ගොඩනැගීම සඳහා තරඟා ආචාර්යවරෙන් සුවිශේෂ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙත ගොමු කරන ලද බවය. නාට්‍ය කළාව අධ්‍යාපනය සඳහා තරඟා රාජකරුණා ජ්‍යාහායට ගියේ සරචිචින්දයන්ගේ ආක්ර්වාද සහිතව බව පෙනේ. තොකියෝවෙහි වූ වෙසෙද විශ්වවිද්‍යාලයේ නාට්‍ය කළාව සහ සිනමාව පිළිබඳ අධ්‍යාපනයන්හි තිරන වූ ඔහු විම විෂයයන් පිළිබඳ ගාස්ත්‍රීපති උපාධිය ලැබුවේ විඛ්‍යා විධිමත් අධ්‍යාපනයක් ලද ප්‍රථම ශ්‍රී ලංකිකයා වෙමිති.

පෙරළා පේරාදෙනීයට පැමිණි රාජකරුණා ආචාර්ය තුමා තුතන සිංහල සාහිත්‍යය උගෙන්වීම ඇරුණුවේ සිංහල නාට්‍යය ද එර් ඇතුළත් බැවිති. ඔහු විසින් උපාධි අලේක්ෂක අවධියේ ම්‍රියා පළ කළ තුතන සිංහල කාව්‍ය අධ්‍යාපනය තවත් විස්තර සහිතව වෙළුම් දෙකකින් තුතන සිංහල කාව්‍ය 1 සහ 2 යනුවෙන් 1962 දී පළ විය. ජපන් බස පිළිබඳ ලක්ෂ්‍යව වෙසෙන විශිෂ්ටතම ප්‍රස්ථාරයෙකු වන ඔහු අතින් ජපන් කෙරී කිරා ගණනාවක් ද රුජාමොහ් කැටිය ඇතුළත් විතුපට තිරනාටක ගණනාවක් ද සිංහලයට හැඟී ඇත.

ඉහත සඳහන් කළ ජේෂණ්ධ ආචාර්ය පරපුරෙන් සිල්ප හඳුරා සිංහල අධ්‍යාපනාංශයට 1960-70 දැඟකයේ ඇතුළත් වූවේ සිවි දෙනෙකි. මහාචාර්යවරෙන් ලෙස දැනට විශාම ගොස් සිටින මොවුන් නම් පි. ඩී. මිගස්කුමුර ,කේ. වින්. ඕම්. බේර්මදාස, බඩුලිව්. විම්. ගුණතිලක සහ පියසිල් විශේෂන්නය. ආචාර්ය සුගතපාල ද සිල්වා සුරින් හා මහාචාර්ය්. රු. හෝටිඡාර්චිව් සුරින් ඇසුරින් භාෂාධ්‍යයනයට අවතිරෙනා වූ මිගස්කුමුර සුරිනු පළමුව විශ්වාස්ථාපන වාශ්වවිද්‍යා න්‍යාය අනුව ව්‍යවහාර සිංහලයේ නාමපද ගෝජනය නමින් ඉදිරිපත් කළ උපාධි නිඩන්ධනය සඳහා පේරාදෙනී විශ්වවිද්‍යාලයෙන් 1966 දී ගාස්ත්‍රීපති උපාධිය දිනා ගත්ත. තදනන්තරව, ආචාර්ය උපාධි අධ්‍යාපන සඳහා පුනාදි සුප්‍රකට බෙකින් කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් විහිදී තදනන්තරව කළ Proto New Indo-Aryan Phonology : A comparative Re - Construction of the Patent Indo Aryan Language Based on Sinhalese, Sindhi, Bengali, Oriya, Gujarathi, Marathi, Punjabi, Bhojpuri and Hindi යන මහාර්ක උපාධි නිඩන්ධනය ඉදිරිපත් කොට 1970 දී ආචාර්ය උපාධිය

දිනා ගැහ්මට හේ සමන් විය.

මීගස්කුමුර ආචාර්යතුමන් විසින් සිංහලයේ ඉතිහාසය, අර්ථ විවාරය, ජනුෂාණිය



මහාචාර්ය ආරිය රාජකරුණා



මහාචාර්ය කි.ඩී. මීගස්කුමුර



මහාචාර්ය කේ.එන්.ඩී. ඩර්මදාස

ආදි වූ විවිධ විෂයයන් අරහාය ලියන ලද සගරා එපි හා ග්‍රන්ථ පරිවිශේද හැටකට අධික ය. (මෙයින් සමහරක් විනුමාගේ ශිෂ්‍යයන් විසින් සම්භාදිත වූ උර්ධ්‍ර සංග්‍රහයක පළ වීමට නියමිත ය) තවද, වැදු ජනයාගේ ආගමික විශ්වාස අරහාය ඔහු මිය වැදු ජන පුරාණය (1995) කෘතිය විම විෂයය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක ප්‍රතිඵල වේ. මීගස්කුමුරයන් විසින් මහාචාර්ය හේමපාල විශේෂඛනයන් හා වික්ව පළ කළ කියම් - ලංකා සංඝනා කෘතිය ද විම විෂයය පිළිබඳ ප්‍රාමාණික ග්‍රන්ථයක් වේ. ප්‍රවීතා පරිවර්තකයෙකු ද වන මීගස්කුමුරයන් අතින් සම්භාදිත ඇතැම් කෘති කිෂ්පයකට රාජ්‍ය සම්මාන ද හිමිව ඇත.

වර්ෂ 1963 දී ප්‍රථම පංති ගෞරව සාමර්ථයක් බෙඩින් විම වසරේදී ම අධ්‍යයනාංශයට බදාවා ගැනුණු කේ. එන්. ඩී. ඩර්මදාස (විවකට ආචාර්ය සුගතපාල ද සිල්වා සේවය කළ) යෝර්ක් විශ්වවිද්‍යාලය විසින් ප්‍රථානය කරනු ලැබූ ශිෂ්‍යත්වයක් ලබා 1965 දී වාග්විද්‍යා විෂයය හැඳුනුමට විනි ගියේ විඛිනි ශිෂ්‍යත්වයක් හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලංකිකය ලෙස ය. විනි දී සුගතපාල ද සිල්වා ඇඟිලන්ගේ උපදේශකත්වයෙන් *Spoken and Written Sinhalese : A Contrastive Study* නම් උපාධි නිඛින්ධනය සඳහා ඔහු වෙත දැරූනෙන් උපාධිය පිරිනැමුණි. යෝර්ක් විශ්වවිද්‍යාලයේ දී සමාජවාග්විද්‍යාව (Sociolinguistics) පිළිබඳ විශේෂ ප්‍රහුණුවක් ලැබීමට හේ සමන් විය. විම ප්‍රහුණුව ලැබූ ප්‍රථම ශ්‍රී ලංකිකය වශයෙන් ඔහු විසින් ලියන ලද හානාව හා සමාජය කෘතිය 1972 දී පළ විය. විය පාඨ ග්‍රන්ථයක් ලෙස විශ්වවිද්‍යාලයන්හි හාවිතයේ පවතී (මෙහි සංශෝධිත නව මුද්‍රණයක් දැන් නිකුත් වී ඇත). රීට අමතරව හානාවෙහි සම්භවය හා සංස්කෘතික මූහුණුවර (1989) යන කෘතිය ද හානා ද්විරෝපතාව (1999) සහ ද්විහාෂකත්වය (1996) යන කෘති ද ඔහු අතින් පළ වී තිබේ. 1977 දී ඔහුගේ මොනැෂ් විශ්වවිද්‍යාලයෙන් ලත් ශිෂ්‍යත්වයක් අනුව විනි ගිය ඔහු විනි වාග්විද්‍යා අධ්‍යයනාංශයට ඉඩිර්පත් කළ *Language, Religion and Ethnic Assertiveness : The Growth of Sinhalese Language Nationalism* නම් උපාධි නිඛින්ධනය සඳහා 1979 දී ආචාර්ය උපාධිය හිමි විය (මෙම කෘතිය පසුව ඇමෙරිකාවේ මිවිගත් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් 1992 දී මුද්‍රණයෙන් පළ කරන ලදී). ඩර්මදාසයන් අතින් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් සමාජවාග්විද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, ජනුෂාණිය ආදිය අරහාය ලියන ලද එපි විශාල සංඛ්‍යාවකි (ඉන් සමහරක් මතු පළ වන සමාජ වාග්විද්‍යා උර්ධ්‍ර 1, සහ 2 යන සංග්‍රහයන්හි අන්තර්ගතය). ප්‍රවීතා පරිවර්තකයෙකු වන මහාචාර්ය ඩර්මදාස විසින් මහනුවර බොද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සම්තිය විසින් පළ කර ඇති බෑම ග්‍රන්ථ ගණනාවක් සිංහලයට නගා පළ කොට ඇත.

මහාචාර්ය විඩ්බල්වි. එම්. ගුණතිලක පේරාදෙනීයෙන් සිය ප්‍රථම උපාධිය ලැබේමෙන් අනතුරුව ආචාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූවේ සිය පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා කළේකටාවේ ජදවිපූරු විශ්වවිද්‍යාලයට ගොස් සාහිත්‍යය පිළිබඳ පාඨමාලා හඳුරා ගාස්තුපත් උපාධිය ලැබේය. පෙරාලා පේරාදෙනීයට පැමිණි ඔහු සම්හාචාර්ය සාහිත්‍යය මෙන්ම තුතන සාහිත්‍යය පිළිබඳ පාඨමාලා උගැන්වීමෙහි නිරත විය. ඔහුගේ විශේෂ අවධානය ගොමු ව ඇත්තේ මහාචාර්ය ග්‍රන්ථ පිළිබඳ පරිවර්තනයෙහි ය. **තිබිබත මළ පොන** ආදී කෘති කිහිපයක් ඔහු අතින් පරිවර්තනය වී තිබේ.

මහාචාර්ය පියසිල් විජේමාන්න ප්‍රථම උපාධිය පේරාදෙනීයෙන් ලැබේමෙන් පසු ආචාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූවාය. සිය පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා මන්ධිනයේ පා. අ. අ. ගා. වෙත ගිය ඇය විසින් සම්පාදනය කළ *A Syntactic Study of Amavatura* නම් උපාධි නිඛන්දනය සඳහා ඇයට ආචාර්ය උපාධිය පිරිනැමුණි. මහාචාර්ය විජේමාන්න සුපුකටට සිරින්ති කේරීකරා නිර්මාණයෙහි ඇය විසින් විද්‍යා දක්වා ඇති විශ්වාසාන හේතුවෙනි. ඇගේ කේරීකරා සංග්‍රහ කිහිපයකටම රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන කිහිපයක් හිමි වී තිබේ.

පේරාදෙනීයේ පළමු ආචාර්ය මණ්ඩලයෙන් ගාස්තෝද්දුග්‍රහණය කොට ආචාර්ය මණ්ඩලයට අවසන් වරට බැඳුනුනු නම් **ආචාර්ය උදය ප්‍රගාන්ත මැද්දෙගම** මහතා සහ **මහාචාර්ය මයිකල් ප්‍රහාන්ද ය.** සිය පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා මන්ධිනයේ පා.අ.ගා.ගා වෙත ගිය මැද්දෙගමයන් විසින් *The Language of Sinhalese Fiction, 1867-1970* යන මැයෙන් ඉදිරිපත් කළ නිඛන්දනය සඳහා ඔහුට ආචාර්ය උපාධිය ලැබූණි. පෙරාලා පේරාදෙනීයට පැමිණි ඔහු තුතන සිංහල සාහිත්‍යය පිළිබඳව දේශන පැවැත්විය. මයිකල් ප්‍රහාන්ද සිය පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා තෝරා ගත්තේ යුතු යුතු පිළිබඳ නාට්‍යය කළාව ය. ඒ සඳහා (විවකට) නැගෙනහිර ජ්‍රීම්තියේ සරස්විය වෙත ගිය ඔහු *The Influence of Bertolt Brecht on Sinhalese Theater under Capitalistic Conditions* යන මැයෙන් පරිමන් බිසින් ඉදිරිපත් කළ නිඛන්දනය සඳහා ඔහුට ආචාර්ය උපාධිය ලැබූණි. බර්ටෝල්ට් බැට්ස්ට් තුළුගේ නාට්‍යය කළාව පිළිබඳ විශාරද යුතුයක් ලැබූවේක ලෙස ද ඔහු ප්‍රකට ය. ඔහුගේ ආචාර්ය උපාධි නිඛන්දනය බර්ට්න්ති ප්‍රකාශයට පත්ව ඇත. මහාචාර්ය මයිකල් ප්‍රහාන්ද නාට්‍ය කළාව පිළිබඳ දේශන පැවැත්වීමෙහි නිරත විය.

පේරාදෙනීයේ පළමු ආචාර්ය පරපුරෙන් ශිල්ප හඳුරා ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනුණු ඇය අතර (අපවත් වුතු) සහාය **මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමියෝද ද වෙති.** ඒ සමගම තාචකාලික කාලීන සාහිත්‍යයට තෙශ සේවය කළ ආචාර්ය සි. වී. හුජාර්විච් මහතා විශේෂයෙන් සඳහන් කළ යුත්තේ විතුමා සිංහල නාට්‍යයේ තුර්ති යුගය පිළිබඳව කළ ආචාර්ය උපාධි නිඛන්දනය නිසා ය (මෙය මුද්‍රිත ය). වර්ෂ 1972 විශ්වවිද්‍යාල

ප්‍රතිසංවිධාන අවධියෙහි දී තමා පත්ව සිටි කොළඹ විශ්වවිද්‍යාලයෙන් මාරුවේමක් ලබා පැමිණි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ද කලක් මෙති සේවය කළේය. ඔහු අතින් සිංහල සංස්කෘතියට අදාළ කාති ක්ෂේත්‍රයක් පළ වී ඇත.

පේරාදෙනීයේ සිංහල අධ්‍යානාංශය විසින් ඉටු කර ඇති සූචිතේෂ මෙහෙවරක් නම් පසු කලෙක දිවයිනේ පිහිටුවන ලද විශ්වවිද්‍යාලයන්හි සිංහල අධ්‍යානාංශයන් සඳහා ආචාර්යවරුන් සැපයීමෙන් කළ සේවාව සි. විමල් පී. බලගල්ලේ, ඩී. වී. සුරත්‍රි, නන්දෝන් රත්නපාල, නිස්ස කාරියවසම් (ශ්‍රී ජයවර්ධනපුර), නන්දෝන්හි මුදියන්සේ, මිනිවන් පී. තිලකරත්න (කැලණිය), ඩේ. ඩී. දිසානායක, කුසුමා කරුණාරත්න, රෝහිණි පරණවිතාන, අනුර විකුමසිංහ (කොළඹ), සුවර්ත ගම්ලත්, පරන්ත අමරසිංහ (රජනුතා) කේ.සී. පරණවිතාන හා වසන්ත දිසානායක (රජරට) ආදි වශයෙන් වූ මහාචාර්යවරු විම විශ්වවිද්‍යාලයන්හි සිංහල අධ්‍යාන ක්ෂේත්‍රය වර්ධනය කිරීමට මුළ පිරුවේ වෙත්.

සිංහල අධ්‍යානාංශය පේරාදෙනීයේ පැවති අවධිය ගැන අප කරන මෙම විස්තරයේ දී අමතක නොකළ යුතු කරුණාක් තිබේ. අප අධ්‍යානාංශයේ විශිෂ්ට අවධියක් ගැන කරන සඳහන සම්පූර්ණ වන්නේ ඒ අවධියෙහි ප්‍රාථිත අධ්‍යාන පීඩයේන්, විසේ ම ගාස්තු පීඩයේන් පැවති විශිෂ්ට ලක්ෂණ ගැන සඳහන් වූවොත් පමණි. 1952-72 අවධියෙහි ප්‍රාථිත අධ්‍යාන පීඩයේ සිටි විශිෂ්ට ගණයේ ගාස්තු වන්තයන් වූ මහාචාර්ය එ. වි. දී. විලේස්කර, ආචාර්ය ජයදේව තිලකසිර, ආචාර්ය එම්. වි.වී. විල්. ජයසුරිය, ආචාර්ය සිර ගුණසිංහ සහ ආචාර්ය රත්නා නන්දිරැකන්දත් පාලු අධ්‍යානාංශයේ සිටි මහාචාර්ය වන්. ඒ. ජයවිතුම, ආචාර්ය මිලි ද සිල්වා, ආචාර්ය බිඩ්. විස්. කරුණාරත්න, ආචාර්ය ඩී. තිත්තිත්තානා, ආචාර්ය විසි. කරුණාරත්න අධ්‍යානය විස්. සතාසිවම් ආදිනුත් පුරාවිද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආචාර්ය පී. විල්. ප්‍රේමිලකත්, ඉතිහාස අධ්‍යානාංශයේ ආචාර්ය කේ. බිඩ්. ගුණවර්ධන, ආචාර්ය විල්. විස්. පෙරේරා, ආචාර්ය විස්. අරසරත්නම්, ආචාර්ය කේ. විම්. ද සිල්වා, ආචාර්ය මධ්‍යකල් රෝඩිස්, ආචාර්ය කේ. ඉන්දුපාල වැන්නවුනුත්, භුගෝල විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කුලරත්නම්, ආචාර්ය ජේරේ තම්බයිකපිල්ලේ, ආචාර්ය ඩී. විල්. පන්ඩිතරත්න සහ ආචාර්ය පී. වි.වී. පිරස් වැන්නවුනුත් ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වි.වී. ද විස්. ගුණසේකර, විල්. ආර්. ජයසුරිය, ආචාර්ය ඉයන් වැන්ඩන්ඩ්සන්, ආචාර්ය වික්ටර් ගුණසේකර වැන්නවුනුත් සමාජ විද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්ය රුල්ල පීරස්, ආචාර්ය සී. විල්. ජයසුරිය, ආචාර්ය ගණනාර ඔධිසේකර, ආචාර්ය විස්. ඩේ. තම්බයික වැන්නවුනුත් ප්‍රතික වශයෙන් පමණක් නොව බොහෝ විට ප්‍රාත්තන්තර වශයෙන් ද ලබා සිටි කිරීමිය නිසා සමස්ත ලංකා විශ්වවිද්‍යාලයටම ඉමහත් ආලේකයක් ලැබුණු බව කිව යුතු ය.

සමාජීති සටහන 1967 - 1972

අප ඉහත සඳහන් කළ පරිදි සිංහල අධ්‍යාපනාංශය පේරාදෙණියේ පැවතීම පිළිබඳ ඊ පුරු සිද්ධිය වන්නේ 1960 දූෂණය මැද දී වැඩි වන විශ්වවිද්‍යාල ප්‍රවේශලාභීන් සඳහා දෙවන ගාස්තු පීඩ එකතුයක් කොළඹ පිහුවේමත්, විම පීඩ ඇතුපත්ව 1967-8 අවධියෙහි දී කොළඹ නව විශ්වවිද්‍යාලයක් ඇරඹීමත් ය. ඒ අනුව කොළඹ ද සිංහල අධ්‍යාපනාංශයක් බිජි විය (ඒ පිළිබඳ විස්තර මෙම ලිපි සංග්‍රහයේ වෙන ම පරිවිශේදයක විස්තර වේ)

සිංහල ඇතුළු ප්‍රාථින අධ්‍යාපනයන්ට දුර්දාකාවක් විළුණියෙන් 1972 විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානය ගැන සඳහන් කිරීම අපගේ ප්‍රස්තුතයට විශේෂයෙන් අභාප වන්නකි. මෙම දුර්දාකාවපතන්හ කාල වකවානුව තුළ විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටියෙකු වශයෙන් මෙම ලේඛකයාට ස්වභිය අත්දැකීම් අනුව විය විස්තර කළ හැකි ය. ඒ හා සමගම රිට මුහුණ පස වෙනත් ආචාර්යවරුන් ඒ ගැන තබා ඇති සටහන් ද උපයෝගි කර ගැනීම උචිත යැයි හැතේ. 1972 සිදු කරන ලද වෙනස මහාචාර්ය රත්නා හන්දුරුකෙන්ද විසින් විම විර්ෂයට අභාප විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව උප්‍රවා දක්වමින් මෙයේ විස්තර කොට ඇත.

1972 අංක 1 දුරන ලංකා විශ්වවිද්‍යාල පනත මගින්... විකල ක්‍රියාත්මක වෙමින් පැවති සියලු විශ්වවිද්‍යාල වික් විශ්වවිද්‍යාලයක මණ්ඩප බවට පත් කරන ලදී... නව පනතට හේතුව.... 'උසක් අධ්‍යාපනය සඳහා ඇති සීමිත සම්පත් වඩාත් පුබල සහ වඩාත් අර්ථ පුරුණ ලෙස ප්‍රයෝගනයට ගැනීමය'. ඒ සඳහා පාඨමාලා 'තර්කපත්‍රය' ගත යුතු වැදගත්ම පියවර විය යුතු බව (පවසන ලදී) (හන්දුරුකෙන්ද, 2016 : 529).

1972 විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානයට පසුව වූ කාරණා මෙහි ගු සඳහන් කිරීම වරී. 1970 දී ආණ්ඩු පෙරලියක් සිදු වී විනෙක් බලයේ සිටි වික්සත් ජාතික පක්ෂ රජය වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමිෂනිස්ට් පක්ෂ සත්ධානයක් වූ 'සමමි පෙරමුණ' බලයට පත් විය. නව රජය පත් වී නොබේ කළකින් රිට ඉතා බැරැරුම් දේශපාලන අර්ථවාදයකට මුහුණ පාන්නට සිදු වූයේ 1971 ජනතා විමුක්ති පෙරමුණ උද්‍යත කළ කැරුල්ල නිසා ය. මෙම අවස්ථාවේ රජය රිට විරෝධිව දැඩි මර්දනකාරී පියවර ගත් බව ප්‍රකට ය. විශේෂයෙන් කැරුල්ලට සම්බන්ධ උගත් තරෙණා පිරස් විශ්වවිද්‍යාල ගිණුයන් වූ හෙයින් මෙම තත්ත්වයට මුහුණ දී අනාගතය සඳහා සුදුසු පිළියම් යෙදීමට "ඡයරත්න කම්ටුව" යැයි නම් වූ කම්ටුවක නිර්දේශ යොදා ගෙනුනි. ඒ වාර්තාවෙහි හරය වූයේ ගාස්තු පීඩ (ප්‍රාථින අධ්‍යාපන ඇතුළුව) මගින් විශාල සංඛ්‍ය සහිත ව උපාධියෙක් බිජි කිරීම මෙම "තරෙණා අසනනයට" හේතුව බවත් වම උපාධි අධ්‍යාපන අතර ඇති සිංහල, පාලි, සංස්කෘත, බෙංද්ධ අධ්‍යාපනය වැනි "මෙහෙසි

“විකල්ප” (soft options) සඳහා උසස් අධ්‍යාපන සම්පත් වැය කිරීම නවතාලිය යුතු අතර ආර්ථිකමය වශයෙන් ප්‍රයෝගනවත් ආර්ථික විද්‍යාව, කළමනාකරණය ආදි විෂයයන් සඳහා ව්‍යුත සම්පත් භාවිත විය යුතු බවත් ය.

ව්‍යුත උසස් අධ්‍යාපන ‘තර්කාර්පත්තාය’ යටතේ සිංහල ඇතුළු ප්‍රාථීම අධ්‍යයන අයදේරුමත් කිරීමට විවිධ පියවර ගන්නා ලදී. “සමාජ ප්‍රතිඵ්‍යුම්බයක් වශයෙන් නොව කෘෂිමාකාරයෙන් අවතක්සේරුවට ලක් කිරීම” විභින් උපත්‍රමයක් වූ බව පසුව සර්විචින්ද පවසා තිබේ (සර්විචින්ද, 1982). පරිභාශකමය උපත්‍රමයක් වශයෙන් සිංහල, පාලි, සංස්කෘත, බෝඩ්බ අධ්‍යයනය ඇතුළු මානව ගාස්තු විෂයයන් හැඳුරුකෙන් අපේක්ෂා කළ ශිෂ්‍යයන් පේරාදෙනුයට එම වළක්වන ලදී (හන්දුරුකෙන්ද, 2016 : 529). ඒ භා සමගම උපකුලපතිවරය විසින් විවහ ලද “ලුබිත තර්ජනයක් මගින් දියවුතේ සිංහල සහ ප්‍රාථීම අධ්‍යයනය බඳු පාඨමාලා තේරු ගැනීමෙන් රැකියා නොලැබීමේ අවස්ථාවට මුහුණ පැමිට සිදු වනු ඇති බව ය” (හන්දුරුකෙන්ද, 2016 : 550). ව්‍යුත තත්ත්වය යටතේ සිංහල ඇතුළු ප්‍රාථීම අධ්‍යයනය සඳහා ශිෂ්‍යයන් පැමිණීම අවම තත්ත්වයකට වැටුණි. මෙම ලේඛකයාට මතක ඇති පරිදි 1970 දී පේරාදෙනුයේ විශාලම දේශනාගාරයේ වූ ක්‍රාන්කාරයේ ශිෂ්‍යයන් 300 - 400 අතර පිරිසකට පවත්වන ලද පළමු වසර දේශනය 1973 දී කුඩා පන්ති කාමරායක ශිෂ්‍යයන් 13 දෙනෙකට පැවත්තේමට සිදු විය. ටොම්ස් විශ්වවිද්‍යාලය 1942 පිහිටුවීම හා සමග අරමින ලද ප්‍රාථීම අධ්‍යයන පියා අනෝසි කරන ලදී.

නව විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ඇතැම් අධ්‍යයනාංශවල ආචාර්යවරුන් ගාස්තු පිය විෂයයන්හි “විශිෂ්ටතම කේත්තුය” ලෙස නම් කරන ලද විද්‍යාලංකාර මණ්ඩපය වෙත මාරු කර හරිනු ලබූ නමුත් සිංහල අධ්‍යයනාංශයේ කිසිවෙකුට විබන්දකට මුහුණ පැමිට සිදු වූයේ නැත. මහාචාර්ය සරච්චර්ජන්ද පෝදුගැලික හේතු මත කොළඹ මණ්ඩපයට මාරුවක් ලබා ගෙන විභින් ගියේ ය. මෙම ව්‍යුත පරිසරය තුළ විශ්වවිද්‍යාලයේ සිදු වූ සංස්කෘතික පරිභාශිය පිළිබඳ කරන්නක් වූයේ තමන් පේරාදෙනුයේ ගත කළ කාලය තුළ නාට්‍ය 21ක් ලියා නිෂ්පාදනය කළ සර්විචින්ද අතින් 1970 දැකගෙයේ දී විකලු නාට්‍යයක් වත් බිජි නොවීමය. 1972 වන විට තිබුණු ගාස්තු පිය තිබුණු විශ්වවිද්‍යාල හතරට යළිත් ස්වාධීනත්වයක් ලැබුණේ 1977 සිදු වූ ආණ්ඩු පෙරලියෙන් පසුව සම්මත කර ගෙනුණු “1978 අංක 16 දුරන විශ්වවිද්‍යාල පනත” මගිනි. විසින් පසු බිජි වූ පේරාදෙනුය, කොළඹිය හා ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල විකකවත් “ප්‍රාථීම අධ්‍යයන පීධියක්” ස්ථාපනය වූයේ නැත.

විමර්ශන ලේඛන

ආරයපාල, ව්‍ය.ම්.ධී (1991) "මහාචාර්ය ව්‍ය.ම්.ධී. ආරයපාල මහතා" සිංහල සංස්කෘතිය හා කලා ගිල්ල: ඇම්.ධී ආරයපාල උපහාර අංකය, පී.හේ.මපාල විශ්වාසීය ආදින් සංස්කීර්ණය, කොළඹ, සිංහල අධ්‍යාපනාංශය, xii - xxv පිටු.

කාර්යව්‍යම්, තිස්ස (1983) "මහාචාර්ය හෙබිට්ජාරවිච් මහතාගේ ලිපි ලේඛන" විස්.පී සමරසිංහ සහ තවත් අය හෙබිට්ජාරවිච් අංකය, සංස්කෘති, 17.4, 115 - 126 පිටු.

කුමාරතුංග, මූනිදාස (1941) "ලක් සරසවියේ පෙරට අයිවර ජැනීංසු ද කතුවරුන්ට විළියේ පතිය" සුඩාය II,23 අප්‍රේල්

කේපරහෝවා, සඳගෝම් (1999) හාජානුරාගයේ දේශපාලනය, කොළඹ, ගොඩගේ

ගුණසේකර, ධනපාල (1974) "ප්‍රස්ථාවනා" මාර්ටින් විකුමසිංහ ලිපි එකතුව, දෙනිවල, තිසර

ධර්මදාස, කේ.වින්.ති. (1985) "ඡී.ඩී. සේනානායකයන්ගේ සාහිත්‍ය විවාර සංකල්ප" රංජිත් අමරකිරීති ප්‍රතිඵලිය ආදින් සංස්. ඡී.ඩී. සේනානායක ප්‍රහාජණය, කොළඹ, ගොඩගේ, 248-68 පිටු.

ධර්මදාස, කේ.වින්.ති. (2016) "පේරාදෙනී ගුරුකුලය වේතිනාසික විමර්ශනයක්" ජයත්ත අමරකිංහ සංස්. නුතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා බොරලස්ගමුව, විසිදුනු 555 - 533 පිටු

මිශ්කඩුම්‍ර, ඡී.ඩී. (2017) "මහාචාර්ය ඩී.ඊ. හෙබිට්ජාරවිච් වියතුන්ගේ ගාබ්දිකත්වය හා කේෂකරණ දායකත්වය", සිංහල ගබ්දකේෂ ගාස්ත්‍රිය සංග්‍රහය, යු.කේ. මිලවිංග සිල්වා සහ තවත් අය සංස්, කොළඹ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පිටු 115 - 122.

විකුමසිංහ, මාර්ටින් (1954) කාච විචාරය, කොළඹ, ගුණසේන.

විකුමසිංහ, මාර්ටින් (1971) "ලේඛකයේ මුල සෙවීමෙන් මා විචාරකයකු වූයේ" ගුණසේන විතාන, සංස්. නවලේඛකය මාර්ටින් විකුමසිංහ උපහාර කලාපය, 33 - 42 පිටු

විරසිංහ, අමරදාස (1986) සිංහල ජනගුරුත්වය හැඳුරුම, කොළඹ, සංස්කෘති ප්‍රකාශන

සරව්චන්දු, විදුර්ලීර (1966) “ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශය” **විමෙසා**

සරව්චන්දු, විදුර්ලීර (1968) **සිංහල නවකතා ඉතිහාසය හා විවාරය**, සිව්වන සංගෝධිත මූල්‍යාලය, කොළඹ, ලේක්නෑට්විස්

සරව්චන්දු, විදුර්ලීර 1975 “මාර්ටින් විකුමසිංහ, 38 - 40 පිටු. සැමරැඳම් සටහන් ස්වල්පයක්” කොළඹ මහා ප්‍රාදේශීය, දෙපිවල, තිසර

සරව්චන්දු, විදුර්ලීර (1985) **පිං ඇති සරසවි වරමක් දෙන්නේ**, කොළඹ, දායාචිංඡ ජයකොඩී

සරව්චන්දු, විදුර්ලීර (1985) ජී.ඩී. “සේනානායකයන්ගේ ප්‍රතිතාව හා ව්‍යුත්පත්තිය” **ජී.ඩී. සේනානායක ප්‍රහාරණය**, 11-16 පිටු.

සිල්වා, විම්.විච්. ජීවර (1965) “නුතන සිංහල නවකතාව” **විමෙසා**

සේනානායක, ජී.ඩී. (1984) **විනිවිදුම් අදුර**, කොළඹ, ගොඩගේ

හඳුරැකන්ද, රත්නා (2016) “ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාථිත භාෂා ගැස්තු අධිකාරිය” වසන්ත අමරසිංහ සංස්කීර්තිය, 483 - 553 පිටු

හෙටිටිආරච්චි, ඩී.රී. (1974) **ධමිලියා අවවා ගැටපදය** (සංස්කරණය) කොළඹ, ලංකා විශ්වවිද්‍යාලය මූල්‍යාලය

Alwis, A,T, ed (2013) *Peradeniya: The Founding of a University*, 5 Vols. Peradeniya University of Peradeniya

De Alwis, Shirly (1984) “Ceylon's First University' S. Sanmuganathan ed. *Souvenir of the Pageant of Lanka, it, P. 30 - 38*

De Silva, K.M. (1995) “Early and the University College”K.M, Silva de. *The University System Sri Lanka*, Kandy, ICES,pp. 3 - 11

Jayasuriya, J.E.(ed) *Educational Polices and Progress (1796 - 1948)*, Colombo, Associate Educational Publishers

Jenning, Sir Ivor, *Road to Peradeniya*, ed. HA.I;Goonetillke,Colombo Lake House

Peris, G.H.(1995) The Faculty of Arts and Oriental Studies Silva and G.H.Peris eds.
The University System of Sri Lanka pp-110-129

Ratnasuriya, M.D.(1948) “The Evolution of The Sinhalese Language and Literature”
S. Sanmuganathan ed. *Souvenir of the Pageant of Lanka*,pp. 15-23

Sarathchandra, E.R.(1950) *The Sinhalese Novel*, Colombo, Gunasena



කිය නල භාෂාව, සාහිත්‍යය හා සංස්කෘතිය සම්බන්ධ ක්ෂේත්‍රයන්හි ඉහළ ම ප්‍රමුඛින් පවත්වා ගැනීම්, තන් විෂයීය ගාස්තු යෙළුනයන්, විවාර දෑශ්ටීයන් වර්ධනය කොට විමෙන් වර්තමාන සමාජයට, අනාගත ලෝකයටත් ගැඹුපෙන ආකාරයේ සංවර්ධනයක් උඩ කරුම්මට හැකි වන ආකාරයට ශිෂ්‍ය ප්‍රජාවගේ ද, ආචාර්යවරුන්ගේ ද ඇනුම, ආක්‍ර්ම හා හැකිය උසස් තෙරයකට පත් කිරීමේ අරමුණ ඇතිව සිය අධ්‍යාපන කටයුතු සංවිධානය කළා වූ ද, කරන්නා වූ ද, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශය, අත්‍යන්තයෙන් ම දේශයේ ප්‍රගමනයට සැපුව සහ ව්‍යාකාරව සුවිස්ක් මෙහෙයු ඉටු කිරීම සඳහා කැප වූ සහ කැප වූනා වූ විශිෂ්ට ගණයේ පුරවැසියන් සකස් කිරීමේ සත්කාර්යයට තොමද ව උරදෙන ගාස්තු තිකේතනයකි. විය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි පවතින ඉතා දිරික ඉතිහාසයක් යුත්ත අධ්‍යාපනාංශයක් වෙයි. ආරම්භයේ පටන් මේ දක්වා කොළඹ සිංහලාංශය විද්‍යාත් ජන සමාජයෙහි සුවිශ්ෂණ පිළිගැනීමකට පාතු වූ ආකාරය පිළිබඳ සමාලෝචනයක් කිරීම මේ ලිපියේ අරමුණ යි.

ශ්‍රී ටිබැසිරි කොළඹ ආරම්භ කිරීම

විසිවන සියවස ආරම්භ වීමටත් පෙර සිට ම මේ දිවයින තුළ දේශීය අවශ්‍යතාවන්ට සර්වන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව ගැන දේශීය විද්‍යාත්‍යන් අතර සාකච්ඡා පැවතිනු. විහි ප්‍රතිව්‍යාපක වශයෙන් දේශීයෙන් දේශීයෙන් ශිෂ්‍යන් පිරිසක් විසින් පිහිටුවන මද 'ලංකා විශ්වවිද්‍යාල සංගමය' විසින් ඒ සඳහා ගෝපනා ඉදිරිපත් කරන ලදී. 1921 දී යුතිවර්සිරි කොළඹය නම් ගාස්තුයනනය පිහිටුවන ලද්දේ විහි ප්‍රතිව්‍යාපක් මෙය ය. මේ ආයතනය මිනින් ශ්‍රී ලංකාකායන්ට ලන්වින් විශ්වවිද්‍යාලය මිනින් පැවත්වුනු කළා හා විද්‍යා පිළිබඳ මධ්‍යම හා අවසාන පරික්ෂණවලට මෙරට සිට පෙනී සිටීමේ අවස්ථාව උඩ කර දෙන ලදී. විම පරික්ෂණවලට පෙනී සිටිනු සඳහා ගුරුපෙදේශ ලබා දීමේ කාර්යය මේ ආයතනය මිනින් ඉටු කරනු ලැබේනු. විමගින් සිංහල හා දෙමළ යන දේශීය භාෂා අධ්‍යාපනය කොට විම විෂයන් යටතේ උපාධි පරික්ෂණයට පෙනී සිටීමට ද අවස්ථා උඩ විය. වෙනත් විහි විම දේශීය භාෂා අධ්‍යාපනය කරනු ලැබුණ් පාල හා සංස්කෘති භාෂා ද අන්තර්ගත වන 'ඉන්ද-ආර්ය' නමින් හැඳින්වුනු විෂය බාරාව යටතේ ය. ඩී.රී. හෙටිටිඳාරවිත්, විදිරිවිර සරවිත්ල, ඇම්.ඩී. ආරියපාල, පී.රී.රී. ප්‍රනාන්ද, ඩී.ලේ. විජයරත්න ආදි පසු කළක ජේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශය හෙබවූ විද්‍යාත් මහාචාර්යවරු යුතිවර්සිරි කොළඹයෙන් උපාධි ලැබුවේ වූහ.

ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශය

1942 දී කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාථිමික අධ්‍යාපන පීඩිය පිහිටුවනු ලදූ අතර 1944 සිංහල අධ්‍යාපනය සඳහා වෙන ම අධ්‍යාපනාංශයක් ආරම්භ කරන ලදී. ව්‍යුත් අධ්‍යාපනාංශයේ ප්‍රධානීය වශයෙන් පත් කරන ලද්දේ රටි පුරුව සමයේ දී එන්ඩ්ඩ් විශ්වවිද්‍යාලය මගින් විභාග කටයුතු මෙහෙයවමින් විභින් ප්‍රධානීය ලෙස කටයුතු කළ විමි. සේ. රත්නසුරිය මහතා ය. ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සිංහල මහාචාර්යවරයා වූයේ ද විතුමා ය. විකල සිංහලාංශයේ කාර්යාලය පැවතියේ රැජින පාරේ පිහිටි ‘කුඩාන්’ නම් ගොඩනැගිල්ලෙහි ය. දේශන පවත්වනු ලදූයේ තර්ස්ටින් පාරේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රධාන ගොඩනැගිල්ලෙහි වූ පහ්ති කාමරටව ය. මේ කාලය වන විට එන්ඩ් විශ්වවිද්‍යාලයෙන් තත් විෂය පිළිබඳ උපාධි බ්‍රංඡ සිරි ඇම්. ඩී. ආරයපාල, ඩී. ඊ. ඊ. ප්‍රහාන්දු, සේ. ඩේ. විෂයරත්න, විජ්‍යා කහ්නන්ගර ආදී විද්‍යාත්මක විභින් ආචාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූහ. නත්දදේව විශේෂීකර තාවකාලික කාලීනාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර සෙනරත් පරණාවිතාන මහතා පුරාවිද්‍යාව පිළිබඳ බාහිර කාලීනාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේ ය. ඩී. ඩී. සහ්නස්ගල, සුමනා සපර්මාදු, විඛින් ආරයදාක, විම්. ඩේ. පෙරේරා, විනි විතාරණ ආදී ප්‍රසිද්ධ කාස්තුවන්තයන් මේ කාලය තුළ සිංහලාංශයෙන් විශේෂ උපාධි ලදූ අය ලෙස සඳහන් කළ හැකි ය. මේ අවධියේ සිංහල ගබඳකෝෂය සම්බන්ධ කටයුතු ද ලංකා විශ්වවිද්‍යාලයට සම්බන්ධ ව පැවති අතර විභින් කර්තා මණ්ඩලයට බැඳී කටයුතු කළේ ද මෙම සිංහල අංශයෙන් විශේෂ උපාධි ලදූ අය ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ විම

1952 දී කොළඹ ප්‍රාථිමික අධ්‍යාපන පීඩිය යටතේ පැවති සිංහලාංශය පේරාදෙණියේ අලුතින් ඉදි කරන ලද ලංකා විශ්වවිද්‍යාලයේ ගැස්තු පීඩ ගොඩනැගිල්ලේ ස්ථාපනය කරනු ලැබේතු. 1951 දී මහාචාර්ය රත්නසුරිය මහතා අනුච්චාපත්ත වූ බැවින් සේ. ඊ. හෙරිට්ඩාර්වි මහතා සිංහලාංශයේ මහාචාර්ය තනතුරට පත් විය. ඒ වන විට සිංහල සාහිත්‍යය සම්බන්ධ පර්යේෂණාත්මක කාති ද, නිර්මාණාත්මක කාති ද පාඨකාය අතට පත් කරමින් නාට්‍ය රට්තයෙන් ද, නිම්පාදනයෙන් ද දිවයින තුළ නව සාහිත්‍යලෝකයක් පැනිරවූ ඒ වන විට පාලි හාජා අංශයේ කාලීනාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිරි ආචාර්ය විද්‍යාලීර සර්විච්ඩ මහතා සිංහලාංශයේ ස්ථිර කාලීනාචාර්ය තනතුරකට පත් කරනු ලැබේතු. සර්විච්ඩ මහතා සිංහලාංශයට පත් කර ගැනීම සම්බන්ධව ව්‍යවකර සිංහලාංශයේ කාලීනාචාර්යවරයෙකු ව සිරි ආරයපාල ආචාර්යතුමා උනන්දුවෙන් කටයුතු කළේ ය. විතුමා සිංහල අංශයට පිහිසීම විම අධ්‍යාපනාංශය විශ්වවිද්‍යාල සමාජය තුළ සුවිශේෂ ආකර්ෂණ්‍යකට ලක් වීමට හේතු වූ වැදගත් සිද්ධියක් විය. විතුම් විසින් සිංහල පාඨමාලාවට තුතන සිංහල සාහිත්‍යය හා විශ්ව සාහිත්‍ය අධ්‍යාපන වික් කිරීමත්, සිංහල ප්‍රජාව සම්බන්ධ කරගෙන ‘සිංහල නාට්‍ය මණ්ඩලය’ පිහිටුවාගෙන සිංහල නාට්‍ය




නිෂ්පාදනය කිරීමත් නිසා ශිෂ්‍ය පුරුව අතර සිංහල විෂය බෙහෙවින් ජනප්‍රිය විය. විනෝක් කළේ පුරාතන සාහිත්‍ය ගුන්පතල ව්‍යාකරණ ලක්ෂණ, වචනවල නිරැක්ති, අර්ථ ආදිය අධ්‍යායනය කොට විති ගුන්පතල පරිවර්තන ගක්ෂනා හා භාෂා කුසලතා දියුණු කර ගැනීම කෙරේ යොමුව තිබූ අධ්‍යායන පාදමාලා රීට වඩා පුළුල් ක්ෂේත්‍රයකට යොමු කෙරෙන ආකාරයට සකස් කරන ලදී. නූතන සාහිත්‍යය ව්‍යාපෘත්මකව විගුහ කිරීම කෙරේ ද ප්‍රාදේශීය භාෂා පර්යේෂණ කටයුතු කෙරෙහි ද විද්‍යාර්ථීනු යොමු කරනු ලැබූහ.

නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ වීම

1945 දී සමස්ත දිවයිනෙහිම පුරා ම ත්‍රියාත්මක වූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා සෑම සමාජ තරාතිරීමක ම දුරුවන්ට පත්ති හේදයකින් හා මුදුල් ගෙවීමකින් තොර ව බාලාංශයේ පටන් විශ්වවිද්‍යාලය දක්වා ඉගෙනිමේ අවස්ථාව උදා විය. මේ නිසා විශ්වවිද්‍යාලයට පිවිසීමට අවස්ථාව බෙන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන්නට විය. ඒ අය අතරින් වැඩි දෙනා විද්‍යා අධ්‍යාපනය සඳහා පහසුකම් තොමැති ග්‍රාමය පාසල්වීමින් පැමිණි අතර, වැඩි දෙනා අපේක්ෂා කලේ කලා පීධියට ඇතුළත් වීමට ය. වීමෙන්ම ඒ කලා උපාධි අපේක්ෂකයන්ගේන් වැඩි දෙනෙක් සිංහල විෂය සිය අධ්‍යායන පරිපරායට ඇතුළත් කර ගැනීමට කැමති වූහ. විශ්වවිද්‍යාලය කේන්දු කරගෙන සිංහල සාහිත්‍ය කලා හා භාෂා අධ්‍යායන ක්ෂේත්‍රවල දැක්නට ලැබුණු ප්‍රහාව පොදුවේ මේ සඳහා විශේෂයෙන් බලපාන්ට ඇත. 1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදි කිරීමේ දී කලා පීධියට ලැබුණු ඉඩකඩ ප්‍රමාණය 1960 දැනු වන විට විශ්වවිද්‍යාලයට පිවිසීමට අපේක්ෂා කළ ශිෂ්‍ය සංඛ්‍යාව සමඟ තොගැලපුණේ ය. 1960 වසරේ විකාල ශිෂ්‍ය සංඛ්‍යාවකට විශ්වවිද්‍යාලවලට පිවිසීම සඳහා සුදුසුකම් ලබාදී. මේ අවස්ථාවේ වැඩි සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා විකල්ප විසඳුම් කරා යාමට විශ්වවිද්‍යාල පරිපාලකයන්ට සිදු විය.

කොළඹ දෙවන ගාස්තු පියායක් ආරම්භ කිරීම හා සිංහලාංශය

මේ අර්බුදය විසඳුමේ ඉක්මන් පියවරක් ලෙස 1963 දී කොළඹ තුරග තරග තුමිය තුළ පේරාදෙනියේ ගාස්තු පියාය යටතේ වූ නව ගාස්තු පියායක් ආරම්භ කරන ලදී. විහි ප්‍රධානත්වයෙන කටයුතු කළේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ මහාචාර්ය ඇම්. ඩී. ආරායපාල මහතා ය. විශ්වවිද්‍යාල භූමිය තුළ පැවති පන්ති කාමර ම නව ගාස්තු පියායේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතා සකසුරුවමින් පාවිචි කරන ලදී. සිංහලාංශයේ කාර්යාලය සඳහා ද විවිති කාමරයක් ගොඳා ගනු ලැබූ අතර රික කළකට පසුව විය තරස්ට්‍රන් පාරේ පිහිටි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ පහත මාලයේ වම් පස කාමරයේ ස්ථානගත කෙරීනා. පළමු වර්ෂය තුළ දී දේශන පැවත්වීම සඳහා තරස්ට්‍රන් විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ කාලා ද, විශ්වවිද්‍යාල පරිණායේ පන්ති කාමර ද, පෝරුජ් රාජ ගාලාව ද භාවිත කරන ලදී. රීඛ වසර වන විට නව කළාගාරය ඉදිකරනු ලැබිණා. වසර පනහකටත් අධික කාලයක් නිස්සේසේ විය දේශන පැවත්වීම සඳහා භාවිත වූ අතර, වෙනත් රෝස්ට්‍රීම හා කළා කටයුතු සඳහා ද ගොඳාගනු ලැබිණා. දේශනවලට අමතරව සතිපතා නිබන්ධන පන්ති පැවත්වීමේ ක්‍රමයක් ද ස්ථානත්මකව පැවතිණා. මේ කාලයේ සිංහල විෂය ඉගෙනීම සඳහා ඉල්ලුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව දහසක් පමණ වූහ. පේරාදෙනියේ ආචාර්යවර සතිපතා කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණා, පේරාදෙනියේ පැවත්වූ දේශන ම කොළඹ පියායේ ශිෂ්‍යන්ට බෙඟ දුන්හ. පේරාදෙනියේ ද සිංහල විෂයට පැවතියේ ඉහළ ඉල්ලුමකි. විහි දී සිංහල විෂය සඳහා වූ ශිෂ්‍ය සංඛ්‍යාව අධික වූ බැවත් කණ්ඩායම් දෙකකට විකම වේලාවේ කළාගාරයේ හා ඩී දේශන ගාලාවේ දේශන පැවත්වීමට සිදු විය. 1965 වර්ෂයේ රජයේ මැඟහත්වීම මත කොළඹ කළා පියායට සිසුන් තුන් දහසක් පමණ සංඛ්‍යාව බලුවාග නු ලැබේමෙන් ඉඩකඩ අර්බුදය තවත් උගු විය. දේශන සඳහා සිසුන් රැස් කරන ලද්දේ පැරණි තුරගතරග පිටියේ නැරඹුම් මත්ස්‍යයට ය (ග්‍රෑන්ඩ් ස්ට්‍රේන්ඩ්). කරිකාචාර්යවරෙන් දේශන පැවත්වූයේ විම නැරඹුම් මත්ස්‍යයෙන් පිටත බිම් මට්ටමේ සකසන ලද කුඩා කුටියකට එම ගැඩි විකාශන යන්තු භාවිත කරමිනි. මෙහි දී සිසුනු ආචාර්යවරයාගේ ද, ආචාර්යවරයා සිසුන්ගේ ද සම්පූර්ණ දේශනයක් නොලැබූහ. 1964 දී තුරගතරග පිටියේ පැවත්වූනා ක්‍රිමාන්ත පුද්ගලිකය සඳහා තහන ලද තාවකාලික ගොඩනැගිලි ඔවුන්ගේ නිබන්ධන පන්ති පැවත්වීම සඳහා පන්ති කාමර ලෙස භාවිත කරන ලදී. 1995 වර්ෂය වන තුරු ම කළක් ප්‍රස්තකාලය ලෙසත්, පසුව විභාග ගාලාව ලෙසත් භාවිත කරන ලද්දේ විම පුද්ගලිකය සඳහා ඉදි කරන ලද 'මෘකා මන්දිරය' නමින් හැඳුනුවුතු ගොඩනැගිල්ල යි. සිංහලාංශයේ පමණක් නොව අනෙක් අංශවල කටයුතු ද සිදු කරන ලද්දේ බොහෝ විට මෙයේ ගොඩනැන ලද තාවකාලික ගොඩනැගිලිවල ය. විසේ විව ද මුළු වර්ෂ කිහිපයේ දී පළමු වර්ෂාවසාන කළා යෝග්‍යතා පරීක්ෂණයේ දී උසස් සාමර්ථ ලැබුවන්ට එම විෂය යටතේ විශ්ෂ උපාධි පාඨමාලා හැඳුක්‍රීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය හැකි විය.



කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීම

1966/67 වර්ෂවල දී පේරාදෙනීයට සම්බන්ධ නොවූ වෙත ම පාලනයක් සහිත ව කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාපනය කරනු ලදීනා. මේ අනව කොළඹ විශ්වවිද්‍යාලය තුළ අනිනවයෙන් කාස්තු පිධියක් ආරම්භ කරන ලදී. විය හඳුන්වන උදේශේ 'මානව කාස්තු හා සමාජ විද්‍යා පිධිය' යනුවෙනි. විම පිධියේ පිධාධිපති තහතුර දුරටෙවි සිංහලාංශයේ ද ප්‍රධාන ආචාර්යවරයා වූ මහාචාර්ය ඇත්තා ඇත්තා ය.

අනිනව සිංහලාංශය ආරම්භ කිරීම

මහාචාර්ය එම්.ඩී. ආරචාන

ආරම්භක අවස්ථාවේ දී පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙන් දේශන පැවැත්වීම සඳහා කොළඹට පැමිණිය ද, විය ප්‍රායෝගික වශයෙන් පහසු කාර්යයක් නොවේය. කොළඹ විශ්වවිද්‍යාලයේ අනිනව සිංහලාංශයේ දියුණුව සඳහා සමෘ අංශයක ම අවශ්‍යතා සපුරාඹීම සඳහා මහාචාර්ය ආරචාන මහතා විශේෂ උනන්ද්‍රවකින් කටයුතු කළේ ය. පළමු ව කාස්තු ක්ෂේත්‍රයේ ප්‍රකට ප්‍රවීණ විද්‍යාත්මක ආචාර්ය මණ්ඩලයට පත් කර ගැනීමට කටයුතු කළ විතුමා ස්විර කාරීකාචාර්යවරයෙන් වශයෙන් ආචාර්ය එම්. ඩී. සන්නස්ගල, ආචාර්ය එම්. ඩී. ජේ. හේවාවසම්, කාස්තුපති ස්විර සිංහලාංශයේ ස්ථාපනයෙන් සම්බන්ධ කර ගත්තේය. රෝ අමතරව පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ උසස් පන්ති සාමාර්ථ ලැබූ සිංහල විශේෂ උපාධිකාරීනු කීප දෙනෙක් ස්විර පදනම යටතේ ද තාවකාලික පදනම යටතේ ද ආචාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූහ. ජේ. ඩී. දිසානායක, සුවිරින ගම්ලත්, අනුරාධ සෙනෙවිරත්න, පනානේ සුමංගල හිමි, මේරිගම මේධානන්ද හිමි මුල් කාලයේ දීම ස්විර කාරීකාචාර්යවරයෙන් ලෙස බඳවාගනු ලැබූ අතර තිස්ස කාර්යවසම්, ඩී. විම්. මල්මයස්ස, අසේකා සුබසිංහ, සිර විදුරිවිර, සුසන්ත අඩ්සේකර, මේලී පෙරේරා, ආදිහු තාවකාලික පදනම යටතේ බඳවා ගනු ලැබූහ. වසරන් වසර කුමයෙන් පියසිල් විලේගුනසිංහ (1966), ඩී. ඩී. දිසානායක (1966), අනුර විකුමසිංහ (1967), රෝහිත් පරණාච්චාන (1968), මාලිනී කුබන්ංග (1968) යන අය ස්විර කාරීකාචාර්යවරයෙන් ලෙස බඳවාගනු ලැබූහ. මේ අවස්ථාවේ දී සිර ලියනගේ, කාන්තා ජයසුරිය, කමලා රන්දෙනී, අණෝකා සුබසිංහ යන මහත්ම මහත්මීය තාවකාලික කාරීකාචාර්යවරයෙන් ලෙස බඳවාග නු ලැබූහ. දේශන පැවැත්වීමේ ප්‍රධාන වගකීම පෙන්තේ ආචාර්යවරයෙන්ට පවරන ලදී. කනිජ්ධ ආචාර්යවර නත් අයුරින් ඔවුන්ට සහාය වූහ. විෂය පිළිබඳ දැනුම මැනවීන් පවත්වා ගැනීම සඳහා සතිපතා අභ්‍යන්තර පාති පැවැත්වීමේ කාර්යය සිදු කරන ලද්දේ කනිජ්ධ ආචාර්යවරයෙන් හා තාවකාලික කාරීකාචාර්යවරයෙන් විසිනි. පෙන්තේ ආචාර්යවර ද වර්තන් වර ඒ නිබන්ධන පන්තිවල ඉගෙන්වූහ.



සිංහල විශේෂ උපාධි විද්‍යාර්ථින් හා ආචාර්ය මණ්ඩලය 1975

නව පාදමාලා ආරම්භ කිරීම

පුරුම වසර පරීක්ෂණයේ දී සිංහල විෂයට උසස් ලක්ෂු ලැබූ සිසුන් සඳහා දැරූගනවේදී (ඩී.ඩුල්.) විශේෂ උපාධි පාදමාලාව ආරම්භ කෙරිණු. පළමුවන වසර විභාගයෙන් ඉනළ ලක්ෂු ලැබූ සිසුන්ට අවුරුදු තුනක් සිංහල ප්‍රධාන විෂය වශයෙන් උගෙන්වනු ලැබූ අතර ප්‍රධාන විෂයට අමතරව උප විෂය සඳහා ප්‍රශ්න පත්‍ර දෙකකට පෙනී සිටිය යුතු විය. පාදමාලා සාර්ථකව අවසන් කළ විද්‍යාර්ථින්ට දැරූගනවේදී (B.Phil.) උපාධිය පිරිනමන ලදී. මේ පාදමාලා සඳහා බිඳුවාගනු ලැබුවේ කුඩා පිරිසකි. මේ වසර කිහිපය තුළ දී විද්‍යාර්ථිනු සුලු සංඛ්‍යාවකට විම බේතිල් උපාධි බඟා ගැනීමට හැකි විය. වසර කිහිපයක් මේ කුමය ක්‍රියාත්මක විය. විශේෂවිද්‍යාලය මධින් මඳ යටා තත්ත්වයට හැරැණු විට නැවතන් සිංහල විශේෂ උපාධි (B.A. Special) පාදමාලාව ද සාමාන්‍ය උපාධි පාදමාලාව අරඹිනු ලැබිණු.

අධ්‍යාපනාංශයේ කටයුතු විධිමත් කිරීම

තවදුරටත් සිංහල අංශයේ පාදමාලා විධිමත්ව සකස් කිරීම හා ගාස්ත්‍රිය වනාපති කුමවත්ව පවත්වා ගෙනයාම පේරාදෙනීය විශේෂවිද්‍යාලයේ සිංහලාංශයේ සේවය කරමින් සිටි ආචාර්ය හේමපාල විෂයවර්ධන (1972) මහතා තනතුරු උසස් කිරීමක් සහිත ව කොළඹ සිංහලාංශයට අනුයුත්ත කරවා ගනු ලැබිණි. මේ කාලයේ දී ම විංගලන්තයේ විසෙක්ස් විශේෂවිද්‍යාලයේ සාහිත්‍ය අධ්‍යාපනය පිළිබඳ ගාස්ත්‍රිපති උපාධියක් හිමි කර ගෙන ආපසු පැමිණු පේරාදෙනීය විශේෂ විද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයේ

කඩීකාවාර්යවරයක ලෙස කටයුතු කළ කුසුමා කරණාරත්න මහත්මිය ද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයට බඳවා ගනු ලැබූවාය. විද්‍යාලීර සරච්චින්ද මහාචාර්යනාමා ද පේරාදෙණියෙන් කොළඹට ස්ථාන මාරු ලබා ගත් අතර කොළඹ සිටි ආචාර්ය අනුරාධ සෙනෙච්චරත්න මහතා පේරාදෙණියේ සිංහලාංශයට සම්බන්ධ විය. මහාචාර්ය සරච්චින්දට වැඩි කළක් කොළඹ සිංහලාංශයේ සේවය කිරීමට තොහැකි වූයේ 1973 දී විතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති පදධියට පත් කරනු ලැබේම නිසාය. විතුමා තානාපති නිල කාලය අවසන් වන විට විශ්වවිද්‍යාල සේවයෙන් ද විනුම ලැබුවේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශය ආරම්භ කරනු ලැබූ කාලයේ සිට ම මෙහි සේවය කළ ආචාර්ය සුවර්තන ගම්මලත් රැහුණා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තනතුරට පත්ව විහි ගියේ ය.

වාග්චිනා අංශය ඇරඹීම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශය තුළ ගැස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වාදෙනු ලැබූ තුතන වාග්චිනාව වෙන ම අධ්‍යාපනාංශයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය තුළ ස්ථාපනය කරනු ලැබූයේ ද මේ කාලයෙයි. ඇම්. ඩී. ආරියපාල මහතුන්ගේ විශේෂ උනත්තුව ඇති ව ආරම්භ කරන ලද (1968) වාග්චිනා අංශයේ ප්‍රමුඛාචාර්යවරයා වූයේ සිංහලාංශයේ ආචාර්යවරයෙකු වූ කැරුණෝතියා විශ්වවිද්‍යාලයේ වාග්චිනාව පිළිබඳ ප්‍රශ්නාත් උපාධියක් ලබා සිටි ජේ. ඩී. දිසානායක මහතා ය. විම අධ්‍යාපන ඒකකයේ කාර්යාලය පැරණි තුරුග තරග පිටියේ වූ කුඩා ගොඩනැගිල්ලක ආරම්භ කරනු ලැබූ අතර සිංහල දෙමළ මාධ්‍ය දෙකෙන් ම දේශන පවත්වනු ලැබේනු. ආචාර්ය බිඳිලිවි. විස්. කරණාතිලක, ආචාර්ය සුසින්දේරාපා, සේ. වී. වඩි. පෙරේරා වැනි වියත්තු ස්ටිර් ආචාර්යවරන් ලෙස ද කේ.වින්.ත්. ධර්මදාස මහතා බාහිර දේශකවරයෙකු ලෙස ද ජේ. ඩී. දිසානායක මහතාට සහය වූහ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ප්‍රමුවරට පිහිටුවන ලද වාග්චිනා අධ්‍යාපනාංශය මෙය වේ. විම අංශය තුළ සාමාන්‍ය උපාධි පාදමාලාවට අමතරව විශේෂ උපාධි පාදමාලාවක් ද ක්‍රියාත්මක විය. ඒ කාලය තුළ දී කිහිප දෙනෙකුට වාග්චිනා ද්‍රේශනපති (ඩී. එල්.) උපාධිය ලබා ගැනීමට හැකි විය.

විශ්වවිද්‍යාල ප්‍රතිසංචිතය

කොළඹ විශ්වවිද්‍යාලයේ ද සිංහලාංශයේ ද කටයුතු සමඟරව වර්ධනයට පත්වෙමින් පැවති අවධියේ රජය මගින් අලුතින් විශ්වවිද්‍යාල ප්‍රතිසංචිතය පනතක් සක්‍රීය කරනු ලැබේනු. ඒ අනුව 1972 දී විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනස්කම් රාක්‍රියක් සිදු විය. දිවිධින තුළ ඒ වන විට පැවති සියලුම විශ්වවිද්‍යාල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නමින් ඒකාබද්ධ කරන ලදී. ඒ ඒ විශ්වවිද්‍යාල පිහිටා ඇති ස්ථාන අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ආබද්ධ මණ්ඩප ලෙස සැලකිනු. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ

'කොළඹ මණ්ඩපය' යනුවෙන් හැඳින්වීනා. සැම විශ්වවිද්‍යාලයක ම තිබූ මානව කාස්තු අංශ කැලෙනිය මණ්ඩපයෙහි ස්ථානගත කරනු ලැබේනා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, සංස්කෘත, පාලි, බෝද්ධ අධ්‍යායන, වාග්චිද්‍යා යන විෂය සම්බන්ධ අධ්‍යායනාංශ කැලෙනිය මණ්ඩපයට ගෙන යන ලදී. විසේ ව්‍යවද විම තීරණයට විරෝධව දැඩි විරෝධයක් මත විය. ඒ ගෙන සලකා බැඳු ව්‍යවකට පත් ව සිටි විශ්වවිද්‍යාල පාලක මණ්ඩපය සිංහල විෂය සියලු ම මණ්ඩපවල (යාපනය මණ්ඩපය ද ඇතුළුව) ඉගැන්වීම අතවශ බැවින් සිංහල අධ්‍යායනාංශ සියලුම මණ්ඩපවල පවත්වා ගෙන ගායුණු බව තීරණය කළේය. ඒ අවධියේ දේශපාලන ප්‍රතිපත්තිවලට අනුකූල වෙමින් කොළඹ මණ්ඩපයේ සංවර්ධන සිජ්ලෝමා වැනි වෘත්තකාන්තුමුඩ පාඨමාලා හඳුන්වා දෙනු ලැබූ අතර සිංහල වැනි සාම්ප්‍රදායික ගාස්ත්‍රීය ක්ෂේත්‍ර කෙරේ තිබූ අවධානය කුමෙන් අඩු වී ගියේ ය. වෙනෙන් කොළඹ මණ්ඩපයේ ආරම්භ කරනු ලැබූ නව වෘත්තකාන්තුමුඩ පාඨමාලාවලට සිංහල විෂය ඉගැන්වීම අත්‍යවශ වූ බැවින් ව්‍යවකට සිංහලාංශයේ කටයුතු කරමින් සිටි ආචාර්යවරු බොහෝ දෙනෙක් කැලෙනියට මාරු නොවී කොළඹ ම රැඳි සිටියේ ය. වාග්චිද්‍යා අංශයට අයත් වූ ආචාර්යවරෙන්ගෙන් වැඩි දෙනෙක් කැලෙනිය මණ්ඩපයේ වාග්චිද්‍යා අංශයට සම්බන්ධ වූහ. කොළඹ වාග්චිද්‍යා අංශයේ ප්‍රමුඛවාර්යව සිටි ජේ. ඩිසානායක මහතා කොළඹ සිංහලාංශයේ රැඳි සිටිමට තීරණය කළේ ය. සිංහල අංශයේ හාජාව පිළිබඳ පාඨමාලා ව්‍යුත්මාගේ ලුමිකත්වයෙන් තුතන වාග්චිද්‍යාත්මක දාම්පී කේශ්‍යකින් උගන්වනු ලැබේනා. එට නුතන වාග්චිද්‍යාව පිළිබඳ න්‍යායාත්මක දැනුමක් ද අන්තර්ගත විය.

සම්භාවන ග්‍රන්ථ සංස්කරණ ව්‍යාපෘතිය

මේ කාලයේ දී ශ්‍රී ලංකා ප්‍රාජීත භාෂේපකාර සමාගම හා වික්ව සම්භාවන සිංහල ග්‍රන්ථ සංස්කරණය කිරීමේ ව්‍යාපෘතියකට සිංහලාංශයේ ආචාර්යවරෙන් සම්බන්ධ විම අංශය විසින් අරමින ලද වැදගත් ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකි ය. මේ ව්‍යාපෘතිය දිරිස කාලයක් නිස්සේ කියාත්මක විය. සඳ්ධර්මරත්නාවලිය (1985), සිඛවලද හා සිඛවලද විතිය (1999), සඳ්ධර්මාලංකාරය (2000), අමාවතුර (2004) යන සම්භාවන සිංහල ගද්‍ය ග්‍රන්ථවල ප්‍රාමාණික සංස්කරණ මුද්‍රණ ද්වාරයෙන් ඉදිරිපත් කරනු ලැබේම සිංහල අධ්‍යායනාංශයේ ආචාර්යවරෙන්ගේ ගාස්ත්‍රීවන්තභාවය, හාජා සාහිතය විෂයෙහි ප්‍රවීතාත්වය හා කැපවීම අනාගත පරපුර වෙනුවෙන් වැය කළ අවස්ථාවක් ලෙස සැලකිය යුතු ය. මේ කර්තව්‍යය ඇම්. ඩී. ආරියපාල හා හේමපාල විෂයවර්ධන මහාචාර්යවරෙන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රාජීත භාෂේපකාර සමාගමේ සම්බන්ධය සහිත ව කොළඹ විශ්වචිද්‍යාලයෙහි සිංහලාංශයේ ආචාර්යවරෙන්ගේ සහභාගිත්වයෙන් ඉටු කරන ලද වැදගත් ජාතික මෙහෙම සංස්කරණයට සහභාගි වූ ආචාර්යවරෙන් ලද ප්‍රහුණුව හා තන් විෂයීය දැනුමන් විධිමත් ලෙස සම්භාවන ග්‍රන්ථ සංස්කරණ කිරීමේ පරිවාර සම්බන්ධයෙන් පවත්නා ගක්ෂතාව විද්වත් සමාජය විසින් පිළිගැනීම නිසා ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථකාල හා ප්‍රලේඛන සේවා

මත්බලය විසින් කරන ලද ආරාධනාවක් පරිදි සිංහලාංශය මගින් බුන්සරණ නම් සම්භාවන ග්‍රන්ථය සංස්කරණය කරන ලද්ව මූල්‍ය දැනට සිදුවෙමින් පවතී. මේ සංස්කරණ කටයුතු සිදු කරන ලද්දේ මහාචාර්ය රෝහිත් පරණාචාරා, මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර හා පෙන්ඩ් කරීකාචාර්ය ජ්‍යෙෂ්ඨ නාගසිංහ යන ත්‍රිපුද්ගල සංස්කරණ මත්බලයක් විසිනි. ශ්‍රී ලංකා ප්‍රාථීම භාෂේපකාර සමාගමේ නිත්‍ය කාරක සහිකතය් ලෙස ආර්යපාල මහාචාර්යනුමා ද විෂයවර්ධන මහාචාර්යනුමා ද දිග කළක් ව්‍යුත සමාගමට සම්බන්ධ ව කටයුතු කළේ ය. මහාචාර්ය රෝහිත් පරණාචාරා ව්‍යුත සමාගමේ කාරක සහාවේ නිත්‍ය සාමාජිකාවක මෙන් කටයුතු කරන අතර ව්‍යුත කාරක සහාව නියෝජනය කරන වික ම කාන්තා සහිකාව ද වේ.

සිංහලාංශයේ ප්‍රස්තකාලය

කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිංහලාංශයක් ස්ථාපනය කොට විය සංවර්ධනය කිරීමේ ලා ප්‍රයෝගාත්මක කළ ආර්යපාල මහාචාර්යනුමා විසින් සිංහලාංශයේ ප්‍රස්තකාලයක් ආරම්භ කිරීම විහි ගාස්ත්‍රිය ප්‍රගමනය උදෙසා හේතු වූ ඉතා යහපත් කටයුත්තක් බව සඳහන් කළ යුතුය. ගාස්ත්‍රි ඇුනය වඩා පුළුල් ලෙස ශිෂ්‍යයන් වෙත ලබාදීම සඳහා ප්‍රස්තකාලයකින් ඉටු වන කාර්යනාරය සුළුපාටු තොට්ටේ. ප්‍රස්තකාලයේ වර්ධනය හා ගුරු ශිෂ්‍ය දෙපක්ෂය විසින් විය ආණුය කරනු ලැබේම අධ්‍යාපනාංශයේ තත්ත්වය ප්‍රමාණ කර ගැනීමේ ප්‍රබල සාධකයකි. ඉගේන්වීම් කටයුතු සඳහා ද පර්යේඡනා කටයුතු සඳහා ද ප්‍රස්තකාලයකින් ලබා ගත හැකි ආධාරය අපමණා ය. සිංහල විෂයට අදාළ වන ගැබේදකේෂ, විශ්වකෝෂ, පාරිභාෂික පදමාලා, සම්භාවන ගැඹුපදා ග්‍රන්ථ, විවාර ග්‍රන්ථ තුනන සාහිත්‍ය නිර්මාණ සහිත සැලකිය යුතු ප්‍රමාණයේ වැදගත්කමකින් යුතු ග්‍රන්ථ සම්විවියක් මුලාරමිනයේ සිට ම සිංහල අංශය සතු ව පැවතියේ ය. ඉනික්ඩිත්ව අධ්‍යාපනාංශයේ ආචාර්ය මත්බලය විසින් වසර ගණනක් පුරා මාසික ව සිය පොදුගෙලික මුදල් යොදුමින් කාලීන වැදගත්කමකින් යුත් විවාර ග්‍රන්ථ, නවකථා, කෙරීකථා, පදන නිර්මාණ ග්‍රන්ථ රාජ්‍යයක් වික් කරමින් ප්‍රස්තකාලය තුමෙන් පොනොසන් කරනු ලැබේනු. මුළු අවධියේ දී රෝහිත් පරණාචාරා මහත්මිය ප්‍රස්තකාලයේ පැවත්ම සම්බන්ධයෙන් කටයුතු කළ අතර පසුව ජ්‍යෙෂ්ඨ නාගසිංහ මහතා විසින් විහි කටයුතු භාරගෙන විහි පොත් ලැයිස්තුත කොට තුමත් ලෙස සකස් කරනු ලැබේනු. 1992 දී සිංහලාංශය නව ගාස්ත්‍රි පිය ගොඩනැගිල්ලෙහි ස්ථානගත කරනු ලබූ පසු ප්‍රස්තකාලය සඳහා වෙන ම කාමරයක් යොදා ගන්නා ලදී. මහාචාර්ය කුසුමා කරණාරත්න මහත්මිය අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කළ අවධියේ දී ඇ ජ්‍යෙෂ්ඨ ප්‍රස්තකාලය සිරසුමන හිමියේ වසර කිහිපයක් ප්‍රස්තකාලය හාර ආචාර්ය වර්යා ලෙස විහි දියුණුවට අගනා ගේවයක් ඉටු කළහ. තාවකාලික කරීකාචාර්යවරුන් විහි පරිපාලනය සම්බන්ධ ව කටයුතු කරන අතර වසර තුනට ම අයන් සිංහල විශ්වකෝෂ උපාධි අපේක්ෂකයෙන් ද, ආචාර්ය මත්බලය ද පොත් පරීහරණය කරමින් නිඩු ව ප්‍රස්තකාලයෙන් ප්‍රයෝගන ගනිති. ඩී. වී. පාල, සම්මානිත

මහාචාර්ය කුපුමා කරුණාරත්න, සම්මානිත මහාචාර්ය රේ. ඩී. දිසානායක, මහාචාර්ය සිරි ගුනසිංහ ආදි විද්‍යාත් ලේඛකයන් විසින් රිට පර්තයාග කරන ලද විෂයානුබඳ්ධ ග්‍රන්ථ සංවිත කිහිපයක් මෙම පූජ්‍යතකාලය සතු ය.

පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු

ප්‍රථම උපාධි පාඨමාලාවලට අමතර ව පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා පර්යේෂණ මූලික වැඩ පිළිවෙළක් මුළු කාලයේ පරින් ම අංශය තුළ ත්‍රියාන්තමකව පැවතුණි. වී සඳහා අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ උපදේශකය සහිත ව පර්යේෂණාත්මක නිඛන්ධනයක් ඉදිරිපත් කළ යුතු වේ. මේ තුමය යටතේ ද්‍රාරුණයූර් (Phd), ද්‍රාරුණයපත් (Mphil), හාස්ත්‍රපත් (MA) උපාධි ලැබුවේ බොහෝ වෙති. සිංහල අංශයේ සේවයෙන් විශාලමත් සම්මානිත මහාචාර්යවරු තියෙනා ද ආචාර්ය උපාධි ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශයෙන් දැනට විසර කිහිපයක සිට සිංහලාංශය මගින් වික් අවුරුදු ගාස්තුපති පාඨමාලාවක් සංවිධානය වේ. මහාචාර්ය ආගලකඩ සිරසුමන හිමියන්ගේ අංශ ප්‍රධානත්වය යටතේ මහාචාර්ය සඳගෝම් කේපරපෝවා මහතාගේ සම්බන්ධිකාරකත්වයෙන් 2012 දී ආරම්භ කරන ලද වික් අවුරුදු සිංහල ගාස්තුපති පාඨමාලාව සිංහල අංශයට මහත් කිරීතියක් මෙන්ම ප්‍රතිලාභ ලබා දුන් වැඩ සටහනක් බවට පත් වී ඇත. මේ පාඨමාලාව මගින් සම්භාව්‍ය සාහිත්‍යය, තුළතන සාහිත්‍යය, ව්‍යාග්‍රිද්‍යාව, භාෂාව, සාස්කෘතිය හා කළුණිල්ප පර්යේෂණ විධි යන විෂය ක්ෂේත්‍ර යටතේ පිරිප්‍රන් දැනුමක් ලබා දෙනු ලැබේ. සිංහල විෂය ගැන විශේෂ උනන්දුවක් දක්වන්නන් බොහෝ දෙනෙකු තම ගාස්තීය හා වෘත්තීය අවශ්‍යතා ව්‍යුහයක් සපුරා ගෙන ඇත. මේ සඳහා දේශන සෙනසුරාභා පැවත්වෙන අතර ඒ වී විෂය ඉගැන්වීම සඳහා ප්‍රවීණත්වයක් ලද මහාචාර්යවරු සහනාති වෙති. සිංහල අංශය මගින් සිංහල ඩීප්ලොම් පාඨමාලාවක් ද ත්‍රියාන්තක වේ. විය පැවත්වෙන්නේ විශ්වවිද්‍යාලයට පිවිසීමේ භාගය හොලත් විහෙන් සිංහල පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමේ කැමත්තන ඇති අයගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ය. මේ පාඨමාලාවේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන්නේ ආචාර්ය ප්‍රේමසිර භාග්‍යාංහ මහතා ය. දේශන පැවත්වෙන්නේ සෙනසුරාභා ය. සිංහල විෂය ගැන විශ්වවිද්‍යාල මට්ටමේ දැනුමක් ලබා ගනු සඳහා රැකි කරන විශාල පිරිසක් මේ වන විට ද සිංහල ඩීප්ලොම් ලබාගෙන ඇත.

ඇම්.ඩී. ආරයාපාල ගුවණාගාරය

ඒ වන විට සිංහලාංශය මගින් පැවත්වුණු විවිධ ගාස්තීය සම්මන්ත්‍රණ සඳහා ද උපාධි පාඨමාලාවලට දේශන පැවත්වීම සඳහා ද ඉඩකඩ හා පහසුකම් ඇති ගුවණාගාරයක් නොමැති වීමේ අඩුව අවබෝධ වී තිබුණි. මේ අවශ්‍යතාව සපුරාලනු පිණිස පහසුකම් හා ඉඩකඩ සහිත ගුවණාගාරයක් සකස් කරන ලදී. විම ගුවණාගාරය 'ඇම්.ඩී. ආරයාපාල



සිංහල ගාස්තුපත්‍ර උපය පාදම්ප්‍රාව

මිනුවන සිංහල ආධ්‍යාත්මක ජාතිය
සාමාජික ජීවිතයෙහි මැයිය

ශ්‍රී ලංකා ගාස්තුපත්‍ර උපය' යනුවෙන් නම් කිරීම සිංහලාංශයේ ඉතිහාසය හා සම්බන්ධ වැදගත් සිද්ධියක් ලෙස සඳහන් කළ යුතු ය. මෙම ශ්‍රී ලංකා ගාස්තුපත්‍ර උපය නම් භාෂෑයෙන් අංශයේ තොතික පහසුකම් රාජීයක් සපුරා ගැනීම සඳහා ව්‍යවකට අංශ ප්‍රධාන ව කිරීම මහාචාර්ය අගලකඩ සිරසුමන නිමිත්‍යේ ඉතා උනන්දුවෙන් කටයුතු කළහ.

අංශ ප්‍රධානවරු

අර්ධ ගතව්‍යාපකට වැඩි කාලයක් මූල්‍යලේ අංශ ප්‍රධානවරෙන් දොළඹස් දෙනෙකුගේ පාලනය යටතේ ඉදිරියට ආ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශය, ශ්‍රී ලංකාවේ අනුගතය සුදීමත් කරනු සඳහා විද්‍යාර්ථීන් දහස් ගණනක් ගාස්තුපත්‍ර වශයෙන් පෝෂණය කරමින් ද විමර්ශන් ඔවුන්ගේ වින්තනය පොනොසත් කරමින් ද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශේෂ කිරීම් නාමයක් අත්පත් කරගෙන ඇත. අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු ප්‍රශ්නයෙහිය ලෙස පවත්වාගෙන යන සිංහලාංශය තවත් අධ්‍යාපන ඒකක දෙකක් කොළඹ විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කිරීමේ සත්කාර්යයට ද දායක වී ඇත.

බොද්ධ අධ්‍යාපන ඒකකය

ආරම්භයේ පටන් ම සිංහල විෂය සම්බන්ධව පමණක් නොව රට ආබද්ධ විෂය ක්ෂේත්‍ර වර්ධනය කිරීම සඳහා අවංක වෙනතාවකින් නොපසුබව කටයුතු කළ ආර්යපාල මහාචාර්යනුමා 1972 විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානය ත්‍රියාන්තමක වීමේ ද කොළඹ පුරවර සරසවියට අනිම් වී ගිය බොද්ධ අධ්‍යාපන විෂය නැවත මේ සරසවී බිම තුළ ඉගැන්වීම සඳහා කටයුතු සම්පාදනය කළේය. ඒ අවධියේ සිංහලාංශයේ ප්‍රධානත්වය සිරිද මහාචාර්ය තිස්ස ජයවර්ධන හා මහාචාර්ය තහනුර හෙබඩු මහාචාර්ය හේමපාල විෂයවර්ධන මහත්වරුන්ට මේ සඳහා ප්‍රාවීන භාෂේපකාර සමාගමේ ද සහයෝගය ද ලැබිණා. ඒ වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ බොද්ධ අධ්‍යාපනය පිළිබඳ පර්ම උපාධිය බාඩා සිරී ප්‍රජා උඩිහාටර අනහත්ද තිම් පළමුවෙන් ම විම අධ්‍යාපන ඒකකයට බඳවා ගනු ලැබිණා. මේ විෂය සම්බන්ධ ව මනා ප්‍රමිතියකින් යුත් පාධමාලා සැකසීමේ අවශ්‍යතාව මත බොද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්‍යාතෙකු වන මහාචාර්ය වයි. කරුණාලාස මහතා වර්ෂයක කාලයක් සඳහා අංශයට අනුයුත්ත කර ගනු ලැබිණා. ඉතා උනන්දුවෙන් ආරම්භ කොට විෂ්වවිද්‍යාලයේ මෙය විවෘත ගාලු ප්‍රාග්ධනයෙන් රට ලැබුණු අවධානය අඩු විම නිසා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු විය. පාධමාලා ආවරණය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට දේශකවරුන් නොමැති විම ද මේට හේතු විය. වෙනත් පුරවර සරසවියක බොද්ධ අධ්‍යාපන විෂය වර්ධනය කිරීමේ වැදගත්කම වටහා ගත් ව්‍යවකට සිංහල අංශයේ ප්‍රධානත්වය දැරුණ මහාචාර්ය

රෝගීන් පරණවිතාන මහත්මිය ශිජ්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීමට කටයුතු කරමින් බාහිර කට්‍යාවාර්යවරුන් යොදවා ගෙන ඉගැන්වීම් කටයුතු යටු තත්වයට පත් කළ බැවින් කුමයෙන් හායන පක්ෂයට නැඹුරු වී තිබුණු විම බොද්ධ අධ්‍යායන ඒකකය නැවතන් යටු තත්වයට පත් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය ලබා සිටි පූජ්‍ය මධ්‍යවිච්චියේ දීම්මපෝති හිමි ද කැලනිය විශ්වවිද්‍යාලයේ බොද්ධ අධ්‍යායන ව්‍යාපෘති ප්‍රගත්‍යා කළ විමල් හේවාමානගේ මහතා ද විම බොද්ධ අධ්‍යායන ඒකකයේ ආචාර්ය මණ්ඩලයට බැඳවා ගනු ලැබුන මහාචාර්ය අසංග තිලකරත්න මේ අංශයේ මහාචාර්ය තනතුරට පත් විමෙන් පසු සිංහල අංශයෙන් වෙන්ව ස්වාධීන අධ්‍යායන අංශයෙන් බවට පත් කිරීමට කටයුතු සම්පාදනය කරනු ලදී. සිංහලාංශය යටතේ බොද්ධ අධ්‍යායන ඒකකය අවුරදු විස්සක් පමණ කාලයක් ශිජ්‍ය ප්‍රජාවට බොද්ධ අධ්‍යායනය පිළිබඳ පාඨමාලා උගන්වමින් ප්‍රශ්නයේ සේවාවක් ඉටු කරන ලද අතර 2016 වසරේ දී රිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන මගින් වෙන ම අධ්‍යායන අංශයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය අවසරය හා හිමිකම් ලබා දී ඇත. විසි වසරක් පුරා සිංහලාංශය සේවණේ ප්‍රවර්ධනය වූ මෙම අංශය අද බඩා ඇති දියුණුව විහි මූලාරම්භය සිදු කළ සිංහලාංශයට ද ගෞරවයකි.

ජනමාධ්‍ය ඒකකය ආරම්භ කිරීම


අසුව දැඟකය අවසානයේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට ඒ පිළිබඳ දැනුමක් හා ප්‍රහැනුවක් ලබා දීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ගාස්තු පීඩයෙහි ජනමාධ්‍ය ඒකකයක් පිහිටුවන ලදී. මේ ඒකකය ආරම්භ කිරීම සඳහා මහාචාර්ය උංග ඩී. දිසානායක, විඩ්‍යාත්මක ආර්යාලාස, ස්. විල්. කාරියකරවන යන විද්‍යාත්මක මූලිකත්වය ගෙන කටයුතු කළහ. 1986 දී ආරම්භ කරන ලද මෙම ඒකකයේ සමාජම්භාවක සම්බන්ධිකාරක ලෙස (1986-1988) කටයුතු කළේ විවකට සිංහලාංශයේ අංශ ප්‍රධාන තනතුරේ කටයුතු කළ මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය සි. සිංහලාංශය යටතේ නොපැවතියාත් මේ ජනමාධ්‍ය ඒකකයේ පැවතීම වෙනුවෙන් ද සිංහලාංශයෙහි ලද පිරිවහල ප්‍රමාණ ය. ඉන් වසරකට පමණු පසුව විහි සම්බන්ධිකාරක ලෙස පත්වූ සිංහලාංශයේ මහාචාර්ය උංග ඩී. දිසානායක මහතා සේවයෙන් විශ්‍යාම ගන්නා තුරු ම විහි පැවතීමට ඉගැන්වීමෙන් ද පරිපාලනයෙන් ද විශාල ගක්තියක් බැඳු දුන්නේය. දිසානායක මහාචාර්යනුමා සේවයෙන් විශ්‍යාම ගන් පසු සිංහලාංශයේ සහාය මහාචාර්යවරයෙකු වූ අනුර විතුමසිංහ මහතා ද කළක් විම තනතුරෙහි කටයුතු කළේය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන හාජාතුයෙන් ම ත්‍රියාත්මක කෙරෙන ජනමාධ්‍ය ඩීප්ලේමා පාඨමාලාව වර්තමාන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශ්ෂණ පිළිගැනීමට ලක් වේ. මෙම ජනමාධ්‍ය ඒකකය සම්බන්ධිකාරකවරයුගේ පරිපාලනය යටතේ ත්‍රියාත්මක වේ. ආරම්භයේ දී ඩීප්ලේමා පාඨමාලාව පමණක් පැවතීම්වූ අතර කුමයෙන් විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයෙන්ට ද විම ව්‍යාපෘති හැඳුක්ම සඳහා අවස්ථාව උදා කරදෙනු ලදී. මේ පාඨමාලා දෙකන් ම ගාස්තුය හැඳුක්ම බොහෝ දෙනෙක් වර්තමාන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරුවල නියැලී සිටිති.

නව ගොඩනැගිල්ලේ ස්ථානගත විම

රට තුළ නැති ආ විවිධ දේශපාලන අරගල හමුවේ විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතුවලට ද වර්ත් වර් බාධා පැමිණුණේ ය. 1989 ඇති වූ දේශපාලන අරගල නිසා කළක් වැසෙමින් ඇරෙමින් පැවති විශ්වවිද්‍යාලය තුළ 1990ට පසුව නැවතත් ක්‍රමවත් පැවත්මක් දක්නට ලැබුණි. සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතරේ සංස්කෘතික වශයෙන් උද්දීපනයක් ඇති කිරීමේ ඔවුන් ඔවුන් අතර සාම්‍කාමී වැමෙන්ම සෞන්දර්යයිල් පර්සරයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු සංවිධානය කරවීම සඳහා ඒ වන විට විශාල ලබා සිටි මහාචාර්ය විදුරිවිර සරවිවත්ද මහතා සිංහලාංශයට අනුයුත්ත කරනු ලැබිණු. වසර විසිනුනක් පුරා තර්ස්වන් පාර පරිගුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ නිවාසග්‍රහණය කරගෙන සිටි සිංහල අධ්‍යාපනය 1992 දී පැරණි තුරුග තරග පිටියේ ඉදි කෙරෙනු නව ගාස්තු පිළි ගොඩනැගිල්ලට ගෙන යන ලදී. වසර කිහිපයකට පසු සිංහලාංශය විම ගොඩනැගිල්ලේම වෙනත් කොටසක ස්ථානගත කරනු ලැබිණු. බොහෝ කළක් කොළඹ විශ්වවිද්‍යාලයේ ගාස්තු පිළියේ අධ්‍යාපන කටයුතු පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවති සාම්ප්‍රදායික විෂය නිර්දේශ පරිපාරිය හා විභාග පැවත්වීමේ ක්‍රමයට අනුකූලව සිදු වූ අතර, 1997 දී සෙමෙස්තර (Semester) ක්‍රමයට මාරු විය. විමර්ශන් වසර අවසාන පරීක්ෂණ වෙනුවට වර්ෂය සෙමෙස්තර දෙකකට බෙඳා ඒ ඒ සෙමෙස්තරවලට ඉගෙන්වෙන පාඨමාලා, ඒ සෙමෙස්තර අවසානයේ දී ම විභාග පවත්වා සමාජ්‍ය කිරීමේ ක්‍රමයක් ආරම්භ කරන ලදී. රීට පෙර සමයේ ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික ක්‍රමය අනුව ඒ ඒ පාඨමාලාව හා සම්බන්ධ දේශන අනුල් සියලු කටයුතු වසරක් පුරා ප්‍රතිඵල් වශයෙන් සිදු කරනු ලැබිණු. මේ නව ක්‍රමය යටතේ පාඨමාලාවල කාල සීමාව කෙරී වීම නිසා ඇති වූ වෙනස්කම් ගැන බොහෝ දෙනා විවිධ දාම්ප්‍රේක්ෂණවලින් අදහස් දක්වා ද, විම ක්‍රමය දැන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාවර පදනමක් සහිතව ස්ථාපනය වී ඇත.

ඡරු ශිෂ්‍ය සම්බන්ධතා

විශ්වවිද්‍යාලයක් යනු ගාස්තු පරායේෂණයෙහි හා ඉගෙන්වීමෙහි යෙදෙන ආචාර්යවරුන්ගෙන් හා විම ආචාර්යවරුන්ගේ මාරිගෝපදේශකත්වය යටතේ දැනුම හා ශිෂ්‍යතාය බධා ශිෂ්‍ය ප්‍රජාවගෙන් ද සමන්විත වුවකි. මෙම ශිෂ්‍යයේ විවිධ සමාජ පර්සරවලට සම්බන්ධකම් ඇත්තේ ය. ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණි කළේහ වික ම සමාජයක් බවට පත්වන බැවින් ඔවුන් අතර විකමුත්‍යකම හා අනෙකාන් සහඡීවනය වශා කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වේ. සමාජයේ ඉදිරි ගමනට උදෙන බුද්ධිමත් පුරවැසියන් පිරසක් විශ්වවිද්‍යාල තුළින් බිජිවිය යුතු බැවින් විභි ගත කරන කාලයේ දී අනෙකාන් සහඡීවනයෙන් කටයුතු කිරීමේ පුහුණුව බ්‍රහ්ම ගත යුතු වේ. විවිධ කාර්යසිද්ධි මගින් ශිෂ්‍යනෙන් හා ආචාර්යවරුන් අතර සම්බන්ධතාව ගොඩනගා ගැනීම මේ සම්බන්ධයෙන් අන්‍යවශ්‍ය



වේ. ආචාර්යවරයෝ හා සම්පූර්ණ වීම, සහෙළුර ශිෂ්ට ප්‍රජාව සමග අනෙකාන්ත සුහුද බවින් කටයුතු කිරීම ආදිය මගින් ශිෂ්ටයාගේ අනාගත ප්‍රවිතය සමෘද්ධීමත් කර ගැනීමට සුදුසු පර්සරයක් ඇති වේ. විශ්වවිද්‍යාලවල දී ශිෂ්ට සංගම් හා සම්බන්ධ ව කටයුතු කිරීමෙන් ඔවුන්ගේ අනාගත ප්‍රවිතවලට ලැබෙන ආලේඛය ඉමහත් ය.

ශිෂ්ටයාගේ අතර විකමුතුකම වැඩනය කරමින් ශිෂ්ට සංගම් පිහිටුවීමේ දී හා පවත්වාගෙන යාමේදී මූලාරම්භයේ පටන් ම සිංහලාංශයේ ආචාර්යවරයෝ විශේෂ මෙහෙවරක් ඉටු කර ඇත. ඒ. ඩී. සන්නස්ගල, ඩී. ඩී. හපුඹරවිඩි යන ආචාර්යවරය මේ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළහ. 1968 දී කොළඹ විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය පිහිටුවීමේ ලා පුරෝගාමී වූයේ ද වින් පළමුවන සහාපතිවරයා වූයේ ද සිංහලාංශයේ ක්‍රිඩාචාර්යවරයකු වූ ඩී. ඩී. හපුඹරවිඩි මහතා ය. මහාචාර්ය අනුර විකුමසිංහ හා මහාචාර්ය ඩී. ඩී. දිසානායක යන ආචාර්යවරය ජේන්ස් ශිෂ්ට අනුගාසකවරයෝ ලෙස විශ්වවිද්‍යාලයේ යන පැවතෙන්ම සඳහා කරන ලද සේවය ද අගය කටයුතු වේ. 70 - 80 දිනක තුළ දී පිහිටුවන ලද ශිෂ්ට සංගම් විශ්වවිද්‍යාලය තුළ සත්‍යාග පර්සරයක් ගොඩනෑංවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. සිංහලාංශයේ ආචාර්යවරයකු වූ අනුර විකුමසිංහ ප්‍රධාන ශිෂ්ට අනුගාසක වශයෙන් කිහිප වතාවක් කටයුතු කළ අතර ඒ අවධියේ විශ්වවිද්‍යාලය තුළ කල කටයුතුවල මහත් ප්‍රබේදයක් දක්නට ලැබිණු. ඒ මහතාගේ උපදේශකය සහිතව 'සිංහල සංගමය', 'බෝද්ධ සහෙළුර සංගමය', 'සිංහල ලේඛක සංගමය', 'වින්දන කලා කේත්තුය', 'පුහුද්ධ සිනමා කටය', 'නිදහස් සිතුවීම් සංගමය', 'මුස්ලිම් මස්ලිම් සංගමය', 'සමාජසේවා සංගමය', 'පෙරදිග සංගීත සංගමය', 'නාට්‍ය සංගමය' ආදි සංගම් ආරම්භ කළ ශිෂ්ටයෝ විමර්ශන් සමාජයේ යහ පැවතෙන්මට අදාළ විවිධ කටයුතු සංවිධානය කළහ. මේ සංගම් කටයුතු මෙහෙයුවීමේ කාර්යය සඳහා අනුර විකුමසිංහ, කුසුමා කරුණුගත්න්, රෝහිණී පරණාවතාන සහ තිස්ස ජයවර්ධන යන ආචාර්යවරයෝගේ මග පෙන්වීම වෙසෙයින් හේතු වූ බව සඳහන් කළ යුතු ය. මේ සංගම් කාස්තු පියායට පමණක් සීමා වූයේ නැත. කාස්තු පියා සිසුන් මූලිකත්වය ගත්ත ද සියලුම පියාවල සිසුන්ගේ ත්‍රිකාකාරිත්වය ඒ තුළ දක්නට ලැබිණු. මෙහි දී වසරක් පාසා සංවිධානය වූ අන්තර් පියා නාට්‍ය තරගයක් පවත්වන ලදී. විකල විශ්වවිද්‍යාල භූමිය තුළ මේ සංගම් මගින් නාට්‍ය තරග, කැංක තරග, සාහිත්‍ය උත්සව, නාට්‍ය සංදර්ජන, විශ්වපට දර්ජන, ගැස්ත්‍රිය සම්මන්ත්‍රණ, පොත් පුද්ගල තිරුරුවේ සංවිධානය විය. මේ කටයුතුවලට සත්‍යාග ව සම්බන්ධ වෙමින් කටයුතු කළ විද්‍යාර්ථීන්ගේ බොහෝ දෙනෙකු අද සමාජයේ උසස් තිබුන හොඳවමින් ද, කලා ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ලෙස බැංශෙමින් ද, දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙමින් ද,

කලා තීර්මාණයේ යෙදෙමින් ද කටයුතු කරනු දක්නට ලැබේ. වර්තමානයේ ද මේ කුමය නැසි ය නොදී රැක ගැනීමට සිංහලාංශයේ ආචාර්යවරුන් දක්වන සැලකිල්ල හා සහාය එළ අයුර්න්ම පවතී. සිංහල අංශය ගුරු - ශිෂ්‍ය දෙපක්ෂය අතර සම්පාදනයක් පවත්වාගෙන යන අධ්‍යාපනාංශයක් මෙස ඒකීය තුළ ප්‍රකට ය. මහාචාර්ය අනුර විතුමසිංහ මෙම ශිෂ්‍ය සංගම් වේකාඩ්ද වන කලා මත්ත්වලයේ සහාපති මෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය, මහාචාර්ය සරත් විලේසුරය මහතා (2006) සහ මහාචාර්ය පූර්ණ අගලකඩ සිරසුමන ස්වාමීන්වහන්සේ ද විනි සහාපතිත්වය දරමින් ශිෂ්‍ය කටයුතු සංවිධානය තීර්ම සැලකා අවශ්‍ය අනුගාසකන්වය ලබා දුන්හ. ශිෂ්‍ය සංගම්වල දියුණුවට හා පැවැත්මට වර්තමාන ආචාර්යවරුන්ගෙන් ද නොමු අනුග්‍රහයක් ලැබේ. විශේෂයෙන් සිංහල සංගමයේ ජේෂ්ඨ භාණ්ඩාගාරක වශයෙන් දිගටම කටයුතු කළේ සිංහලාංශයේ ආචාර්යවරයෙකි. සිංහල සංගමයේ ප්‍රකාශනයක් මෙස පළ වූ සාරස (2002) සගරාව ගුරු - සිසු සැමගේ අවධානය දිනා ගත් ප්‍රකාශනයකි.

ජාත්‍යන්තර කටයුතු

සිය ගාස්ත්‍රීය කුසාලතා හා ගෙකසතා හේතු කොට ගෙන සිංහලාංශයේ ආචාර්යවරු නිරන්තරයෙන් ම පන සමාජය තුළ විශේෂ පිළිගැනීමට ලක් වෙති. මේ නිසා ම කොළඹ විශේෂවිද්‍යාලයේ සිංහලාංශයේ සීර්ති සේෂය සිරිලක තුළ පමණක් නොව සිරිලක් වෙරලේ නිමිතිම ද ඉක්මවා පැතිර ගියේ ය. දෙලෙස්වන ගතවර්ෂයට අයත් ‘දුඩු ලේමානා’ නම් වූ මාලදිවයිනේ පැරණිතම ලේඛනයක් කියවා ඉංග්‍රීසි බසට නගමින් වම රටේ ඉතිහාසය සම්බන්ධව විතෙක් කළේ ආවරණය වී තිබු තතු තෙපිදරවී කිරීමට හේමපාල විජයවර්ධන හා ලේ. ඩිසානායක යන සිංහලාංශයේ මහාචාර්යවරුන් දෙපළක් සමන් විම විවැනි වැදගත් අවස්ථාවකි. මෙයේ අප මහාචාර්යවරුන්ගේ සුපරික්ෂාවට හාජන කරනු ලැබුණේ දොලෙස්වන ගතවර්ෂයේ මාලදිවයිනේ හාවිත වූ ‘ව්‍යවේලා’ අකුරන් ලියන ලද, වර්තමාන මාලදිවයින් උගතුන්ට කියවා ගැනීමට නොහැකි වූ පුරාණයේ විනි බොද්ධ ව්‍යාරාජාමයක් සතු වූ ඉඩකඩම් අලුතින් ඉදි වූ මුස්ලිම් පල්මියකට පැවරුණු බව කියවෙන තම සහ්නසකි. අතිතයේ බොද්ධ දේශයක් ව පැවති මාලදිවයින මුස්ලිම් රාජ්‍යයක් බවට පත්වම සම්බන්ධ පැවත්තා ප්‍රවත්තක් අත්තරිගත තමුජ්‍යත් තිහකින් යුත් මේ ලේඛනයේ හාජාව හා අකුරු මගින් පැහැදිලි වූයේ ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර විකල පැවති සම්පාදනයක් පැවති සම්බන්ධය සිංහලාංශයේ පැවති පැහැදිලි විශේෂයෙන් පැහැදිලි වාග්ධිද්‍යාව හා වේතිහාසික පර්යේෂණ මධ්‍යස්ථානය මගින් ප්‍රසිද්ධියට පත් කරනු ලදී. මෙයින් ප්‍රසුව ද මේ මහාචාර්ය දෙපළ මාලදිවයිනේ තවත් දූපත් හා කොළඹේ රාජියකට ගොස් ඒවායේ හාවිත ජනබස පිළිබඳ පර්යේෂණ කටයුතුවල යෙදුණුහ.



1990/91 සිංහල විශේෂ උපාධි විද්‍යාලින් සමග සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලය සහ
උපකුලපති මහාචාර්ය ඩී.ඩී. ලක්ෂ්මෙන්

හෙත්තුන් විශේෂවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යාපන ආයතනය (SOAS) කලක පටන් ශ්‍රී ලංකාවේ විශේෂවිද්‍යාල සමග සබඳතා පැවත්වූ ගාස්ත්‍රීය කේත්‍යාලයකි. ලංකා විශේෂවිද්‍යාලය ආරම්භ වීමටත් පෙර සිට ම යුතිවරුසිටි කොළඹීයේ සිංහලාංශයේ ආචාර්යවරුන්ගේ ගුරුජපදේශ බඛම්ත් ශ්‍රී ලංකාක ශිෂ්‍යයේ ලන්ඩන් විශේෂවිද්‍යාලයේ උපාධි ලබා ගත්ත. විම උපාධි ලබා දීම සඳහා පර්ක්ෂණ මෙහෙයුවන ලද්දේ ලන්ඩන් විශේෂවිද්‍යාලයේ සිංහල අංශයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලංකාක මහාචාර්යවරයෙකු විසිනි.

විම විශේෂවිද්‍යාලයේ ආචාර්ය උපාධි ලබූ වාල්ස් ගෞධිකුණුවේ, අංම්. ඩී. ආරයපාල, ඩී. එ. එ. ප්‍රහාන්ද ආදි විද්‍යාත්මක ඉන් අනතුරුව වර්තන්වර විම ආයතනයේ සිංහල විෂය හාර ව කටයුතු කළහ. ඔවුන්ගේ සිංහල විෂය පිළිබඳ ප්‍රවීත්තාත්වය ලත් සි. එ. රේනල්ඩ්ස් හම් තුළ ප්‍රිතාන්ත පාලික ආචාර්යනුමා ඉන් පසුව දිගු කළක් විම තනතුවේ කටයුතු කළේ ය. මේ කාලය තුළ දී ද ලංකා විශේෂවිද්‍යාලයේ කටිකාචාර්යවරු සිය පණ්ඩාත් උපාධි පර්යේෂණ කටයුතු සඳහා ලන්ඩන් විශේෂවිද්‍යාලයේ විම ආයතනයට සම්බන්ධ වූහ. මැතක දී අහාච්ඡාප්ත වූ මහාචාර්ය තිස්ස ජයවර්ධන මහතා ආචාර්ය උපාධිය (1970) ලබා ගත්තේ ද විම විශේෂවිද්‍යාලයෙහි. රේනල්ඩ්ස් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව විම අංශයේ ප්‍රධාන තනතුර සඳහා ලංකාවේ විශේෂවිද්‍යාලයකින් මහාචාර්යවරයෙකු ගෙන්වාගෙන විම කටයුතු ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවක් විළුණියන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම තුළ ප්‍රිතාන්ත රජය ප්‍රතික්ෂේප කළ නිසා විම අංශය වසා දැමීමට සිදු විය. ඒ අවස්ථාවේ ද රෝ මැදිහත් වූ ශ්‍රී ලංකා රජය තම වියදුම්ත් විය පවත්වාගෙන යාමටත්

සහේත වාර්ෂික නිවාඩු ලබන සිංහල මහාචාර්යවරයෙකු ව්‍යසරක් පාසා විහි යැවේමටත් හීරණය කළේ ය. විහි කටයුතු පෙරවත් ව්‍යාපාරි විධිමත් ලෙස සකස් කරනු සඳහා කොළඹ සිංහලාංශයේ මහාචාර්ය තනතුර දැරූ හේමපාල ව්‍යාපාරියෙන් මහතා ව්‍යසර තුනක කාලයක් විහි සේවයේ නියුත්ත කරවන ලදී. විහි ගත කළ කාලය තුළ දී සිංහල, පාලි යන භාෂා උග්‍රත්වම්ත් ව්‍යාපාරිය භා සම්බන්ධ ව්‍යාපාරාලා ප්‍රවර්ධනය සඳහා කැපවීමෙන් කටයුතු කළේ ය. ඉන් පසු කළක කොළඹ සිංහලාංශයේ මහාචාර්යවරයෙකු වූ ලේ. බ්. දිසානායක මහතා ද ව්‍යසරක කාලයක් (1992 - 93) ව්‍යාපාරියෙන් මහතුරු කළේ ය. බාහිර මැදිහත්වීම් හේතු කොට ගෙන ව්‍යාපාරියෙන් ව්‍යාපාරියෙන් සිංහල මහාචාර්යවරයෙකු පත් කිරීමේ සිරිත ඇතුළු නිරියේ ය.

ආචාර්ය මණ්ඩලය

ව්‍යසර පනහක කාලයක් සිංහල ව්‍යාපාර සම්බන්ධ ඉහළ ප්‍රමිතින් පවත්වා ගැනීම සඳහා තත් ව්‍යාපාරුනු දේ ගාස්ත්‍රිය යානය භා ව්‍යාපාර දැරූ ගාලය ශිෂ්‍ය ප්‍රජාව වෙත ප්‍රභානය කරන ආචාර්ය මණ්ඩලයේ ගාස්ත්‍රිය සංවර්ධනය ද අතියින් වැදගත් වේ. මෙහි දී විදේශ විශ්වවිද්‍යාල භා සම්බන්ධ වෙමින් ඉන් ලබාගත හැකි විශ්ව යානය ව්‍යාපාරිවර්ධනයට ආලෝකයක් කර ගැනීම සඳහා සිංහලාංශයේ ආචාර්යවරු නිඛුල්‍ය අවධානයෙන් පසු වූහ. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වූ මුල් අවධියේ දී ආචාර්යවරුන්ට ගාස්ත්‍රිය සංවර්ධනය සඳහා සිය වැටුප භාවිත කරමින් විදේශ විශ්වවිද්‍යාලවලට සම්බන්ධ වී පැණ්වාත් උපාධි ලබා ගැනීමේ කුමයක් ව්‍යාපාරිවරුන්ට නිඛුණේ ය. මුල් කාලයේ පේරාදෙනීයේ ලංකා විශ්වවිද්‍යාලයට බැඳී සිටි කනිෂ්ඨ ආචාර්යවරුන්ට මේ කුමය යටතේ විදේශීය විශ්වවිද්‍යාලවලින් පැණ්වාත් උපාධි ලබා ගැනීමට හැකි විය. මේ කාලය තුළ දී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ සේවය කළ සුවිරිත ගම්ලත් භා නිස්ස ජයවර්ධන (1970) යන මහත්වරු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ද එ.ඩ්. දිසානායක නොදුරුලන්තයේ අමස්ටරද්හැම විශ්වවිද්‍යාලයෙන් ද පැණ්වාත් උපාධි ලබා ගැනීම්හා. 1970 න් පසු ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපාරිවරුන් කරනු ලැබූ විදේශ විනිමය සිමා කිරීමේ ප්‍රතිපත්තිය නිසා විශ්වවිද්‍යාල කරිකාචාර්යවරුන්ට සිය මුදල් භාවිතා කරමින් පිටරට විදේශ විද්‍යාලය වෙත සම්බන්ධ වී උපාධි ලබාගැනීමේ අවස්ථාව අතිම වී ගියේ ය. විවැනි අවස්ථාවක් ලබා ගත හැකි වූයේ විදේශයකින් ලැබෙන ශිෂ්‍යන්වයක් මත පමණි. සිංහලාංශයේ ආචාර්යවරු ආචාර්ය උපාධි ලබාගැනීම සඳහා විවැනි ශිෂ්‍යන්ව ප්‍රභාන ලැබෙන තෙක් කළ නොයවා දේශීය විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධි ලබා ගැනීමට යුහුසුල වූහ. නුතන සිංහල ලේඛනයේ වචන භා සම්බන්ධ සංස්කීර්තය භා වර්ගීකරණය පිළිබඳ අවධානය යොමු කරමින් ජේ.ඩ්. දිසානායක මහතා (1980) ද තුතන සාහිතය හොඳිකවාදී දෘම්ජිකෙන්තායකින් විග්‍රහයට භාජන කරමින් පියසීල් විශේෂුනසිංහ (1976) මහත්මය ද, නවකථාවෙන් පිළිබැඳු වන පරිදි, පවුල, විවාහය සහ තැනුම් සමාජ සංකල්ප පිළිබඳ අධ්‍යාපනයක නිර්ත වූ කුසුමා කරණාරන්න (1982) මහත්මය ද, සිංහල

නවකතාව හා සංස්කෘතිය අතර සම්බන්ධය වීමරුණය කරමින් අනුර විකුමසිංහ (1976) මහතා ද හාරතීය විවාර කලාවේ හා සාහිත්‍යයේ බලපෑම ඇතිව වර්ධනය වූ සම්භාවන සිංහල පදනම කාව්‍යයේ කාව්‍යෙක්ති වීමරුණය කරමින් රෝහිත් පරණාචිතාන (1977) මහත්මිය ද, සිංහල ජනගුරුත් නවතම විවාර දැක්මකින් විග්‍රහයට හාජන කරමින් මාලිනී කුලතුංග (1977) මහත්මිය ද ආචාර්ය උපාධි ලබා ගත්තේ දේශීය විශ්වවිද්‍යාලවලට සම්බන්ධ වෙමිනි. මාලිනී කුලතුංග ආචාර්යත්වය සෞඛ්‍ය හේතුන් මත නියමිත කාල වකවානුවට පෙර දේශීවයෙන් විශ්‍යාම ලබා ය.

ඒ කාලයේ දී සමාජය තුළ මානව ගාස්තු අධ්‍යයන යම් ප්‍රමාණයකට අවප්‍රමාණ කරනු ලදීම නිසා විම අධ්‍යයන අංශවල වර්ධනය උදෙසා විශ්වවිද්‍යාල පරිපාලනය විශේෂ අනුග්‍රහයක් දැක්වූයේ නැත. වසර දහත්තක පමණ කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයට අමුතෙන් කිරීකාචාර්යවරුන් පත් කිරීමට රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් වූයේ නැත. කාලයාගේ ඇවශ්‍යමෙන් විම තත්ත්වය කුමයෙන් සතුවූවයක වූ අතර කොළඹ සිංහල අංශයෙන් උසස් ප්‍රතිව්‍ල බඳුමින් ගාස්තුවේදී විශේෂ උපාධිය ලැබූ දෙදෙනෙකු වසර දෙකක දී ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට හැකි විය. අධ්‍යයනාංශයෙන් කුලකට පෙර ඉවත්ව විදේශගත වූ කිරීකාචාර්ය සේ. වී. ඩුප්පාර්විච් මහතාගේ පුරුජ්පාඩුව පිරිවීම සඳහා පවා අමුතෙන් කිරීකාචාර්යවරයෙකු බඳවා ගැනීම වෙනුවෙන් පරිපාලනය නැඹුරු කරවා ගැනීමට විශේෂ වෙහෙසක් දැරුමට සිදු විය. මහාචාර්ය කුසුමා කරුණාරත්න අං ප්‍රධානත්වය විසින් මේ සම්බන්ධයෙන් දුරන දද ප්‍රයත්ත්වයක ප්‍රතිව්‍ල වශයෙන් ඒ වන විට ලේඛන කුලාවට ද අවතිර්ණ ව සිටි සරත් විශේෂීරු (1989) මහත්මා ද සම්භාවන සාහිත්‍ය හා ප්‍රාථිමික භාෂා පිළිබඳ ප්‍රවීණත්වයක් ප්‍රකාශ කළ විශ්‍යාම්. ඒ. වී. ඩිස්ස කුමාර මහතා (1990) ද අධ්‍යයනාංශයට සම්බන්ධ කර ගත්තා ලද්දේ ඉන් පසුව ය. මේට වසර කිහිපයකට පසු සිංහල භූරුන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වූ කළ පුරුෂ අගලකඩ සිරිසුමන හිමි (1994), මතා ගුරැඹිංහ මහත්මිය (1994) සහ ප්‍රේමසිර නාගසිංහ මහත්මා (1994) ද ආචාර්ය මණ්ඩලයට බඳවාගත හැකි විය. සිංහල භාෂා අධ්‍යයනය සම්බන්ධ ව විශේෂ ප්‍රාගුණ්‍යයක් ප්‍රකට කළ සඳහා සිංහල ගොළමුවා මහතා ද, ශ්‍රී ලංකා පරිපාලන සේවා විනාගයෙන් දිවයිනේ ප්‍රමාණය ලෙස තේර් පත්ව සිටිය ද රිට වඩා සිංහලාංශයේ කිරීකාචාර්ය තනතුර ම අජේක්ෂා කළ කුමුද කරුණාරත්න රණවීර මහත්මිය ද, සිංහලාංශයට බඳවා ගත හැකි වූයේ ඉන් වසර කිහිපයකට පසු ය. සරත් විශේෂීරු සිංහල නාරිං කුලාව පිළිබඳ පරුයේෂණ ගුන්ථායක් උදෙසා දැරුණුපත් උපාධිය (1993) ද ඩිස්ස කුමාර මහතා වෙිනිහාසික වාග්ධිනාත්මක දෘශ්මේකෝණයකින් අනුරාධපුරයේ ගදුන භාෂාව පිළිබඳ පරුයේෂණයක ප්‍රතිව්‍ල සඳහා ද ආචාර්ය උපාධිය (සිංහල නාමපදය හා ක්‍රියාපදය: පද විවාරත්මක අධ්‍යයනයක් දම්පිය අවවා ගැටපදය ඇසුරෙන්, 1998 කොළඹ විශ්වවිද්‍යාලය) ද ලබා ගත්ත. විශ්වවිද්‍යාල කිරීකාචාර්යවරුන් පත් කිරීම සඳහා පණ්ඩාත් උපාධි ලබා සිටිම විශේෂ සුදුසුකමක් ලෙස සැලකුණු අතර නුතන වාග්ධිනාව, පුරාක්ෂර විද්‍යාව, ශ්‍රී ලංකාවේ කුලා ශිළ්ප, සම්භාවන සාහිත්‍ය, නුතන සාහිත්‍ය යන

විෂය පර සම්බන්ධ කාස්තුපති උපාධි ලැබූ පස් දෙනෙක් අංශයට සම්බන්ධ කරගනු ලැබූහි. වර්තමානයේ සිංහලාංශයට සම්බන්ධ කරීකාවාර්යවරු ව්‍යාඩාන සාහිත්‍යය, ස්ථීරාදි ප්‍රවේශයක් සහිතව තුතන නවකතා හා කෙටිකතා සාහිත්‍යය, සමාජවාග්විද්‍යාව, පුරාක්ෂර විද්‍යාව, ශ්‍රී ලංකාවේ කළු ශිල්ප, සම්භාවන සාහිත්‍ය සංස්කරණ යන විෂය පර ආච්‍රාණ්‍ය වන පරදි තත් විෂයාභිවර්ධනයට දායක වන ආකාරයේ ද්‍රේශනපති උපාධි ලබා සිටිති.

පොදුරාජ්‍යමන්ඩල ශිෂ්‍යත්වයක් ලබා විංගලන්තයේ ලැන්කැස්ට්‍ර විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යායන අංශයට බැඳී හාමා අධ්‍යායනය පිළිබඳ කාස්තුපති උපාධියක් හිමි කර ගෙන සිටි තරුණා ආචාර්යවරයු වූ සඳහෝම් කේපරහේවා මහතා ඉන්පසුව පේරාදෙනීය විශ්වවිද්‍යාලයෙන් සිංහල පිළිබඳ ද්‍රේශනපති උපාධිය හිමි කර ගත්තේ මහාචාර්ය එ. ඩී. මේස්කුම්‍රිර මහතාගේ අධික්ෂණාය යටතේ විසිවන සියවසේ සිංහල හාමා ව්‍යවහාරය පිළිබඳ සමාජවාග්විද්‍යත්මක අධ්‍යායනක් සිදු කරමිනි. ඉන්පසුව විංගලන්තයේ කේම්බ්‍රිජ් පොදුරාජ්‍ය මණ්ඩල හාරය විසින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් ලබූ කේපරහේවා මහතා, ශ්‍රී ලංකාවේ යටත් විෂ්තර යුගයේ සිංහල හාමාව හා දේශපාලනය (The Politics of Language in Colonial Sri Lanka, 1900 - 1948) පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් සම්පාදනය කොට 2009 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.

කරීකාවාර්ය ක්‍රිඡාන්ත ගෙධිරක්ස් මහතා පුල්ලුසිටි ශිෂ්‍යත්වයක් ලබා කැලීගෝනිකාවේ ලේඛන්ග්‍රැන්ට් විශ්වවිද්‍යාලයෙන් තුතන වාග්විද්‍යාව සම්බන්ධ ද්‍රේශනපති උපාධිය ලබාගත් අතර දැනට ආචාර්ය උපාධි සඳහා ඇමරිකාවේ වෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලබා සිටි. මේ ආචාර්යවරුන් ලැබූ මෙම විදේශීය ශිෂ්‍යත්ව හා අවස්ථා සිංහල විෂය පිළිබඳ පර්යේෂණ කරන්නන්ට කළුතුරකින් ලැබෙන වරප්‍රසාද මෙස සඳහන් කළ යුතු වේ.

නව පාඨමාලා හා විශේෂ වැඩිසැවහන්

සිංහලාංශය මගින් උපාධි අපේක්ෂකයන්ට ලබා දෙන පාඨමාලා සිංහල හාමා අධ්‍යායන, තුතන වාග්විද්‍යාව, පුරාතන සිංහල සාහිත්‍යය, තුතන සිංහල සාහිත්‍යය, පුරාක්ෂර විද්‍යාව, ශ්‍රී ලංකාවේ කළු ශිල්ප, හාරතීය විවාර සිද්ධාන්ත, අපරැදිග විවාර සිද්ධාන්ත, සිංහල සංස්කෘතිය, සිංහල ජනාශ්‍යත්, පර්යේෂණ ක්‍රමවිධි යන විෂය පර ආච්‍රාණ්‍ය වන පරදි සැකසී ඇත. ආචාර්යවරයු නිවාඩු ගිණහොත් මිස බාහිර කරීකාවාර්යවරුන්ගේ සම්බන්ධයක් නොමැතිව සැම විෂය ක්ෂේත්‍රයක් ම ඉගෙන්වීම සඳහා දැනුම හා කාස්ත්‍රය සුදුසුකම් සහිත ආචාර්යවරුන්ගෙන් සිංහලාංශය පොහොසත් ය. කොළඹ විශ්වවිද්‍යාලයට සිවිසෙන නවක විද්‍යාර්ථීන් සඳහා පවත්වනු ලබන හාමා ප්‍රවේශය හා සාහිත්‍ය ප්‍රවේශය

යන පාධමාලාද්වය මගින් භාෂා සාහිත්‍යය පිළිබඳව විශේෂ දැනුමක් ලබා දෙන අතර භාෂා ප්‍රවේශය පාධමාලාව මගින් ඔවුන් පාසැලේ දී භාෂාව හා ව්‍යාකරණය ඉගෙන ගත් සාම්ප්‍රදායික තුමයට වඩා වෙනස් වන ආකාරයට තුතන වාර්චිද්‍යාව අනුසාරයෙන් ධීඩ්වුනු සංකල්ප හා ආකල්ප සිංහල ව්‍යායට අනුග්‍රහ කොට ඉගෙන ගැනීමටත් පෙරට වඩා තාර්කික හා ප්‍රායෝගික වට්හාකමකින් යුත් ව්‍යායක් ලෙස භාෂාව අධ්‍යායනය කිරීමටත් අවස්ථාව පැඳේ. විංගලන්තයේ ලැන්කස්ටර් විශ්විද්‍යාලයේ වාර්චිද්‍යාව හදාරා පැමිණි සඳගෝම කේපරහෝවා මහතා සමාජවාර්චිද්‍යාව ප්‍රවේශය, භාෂාව, සාමාජය හා බලය, කාස්ට්‍රීය ලේඛන මූලධර්ම යන පාධමාලා හඳුන්වා දුන්නේය.

සාහිත්‍ය ප්‍රවේශය පාධමාලාව ද සැකසී ඇත්තේ පාසැලේ දී සාහිත්‍ය ව්‍යායට අවත්තන වූ කුමයෙන් ඉවත්ව, සාහිත්‍යය යනු සමාජය හා ජීවිතය සම්ග්‍රහණය සම්බන්ධ වූ සේෂන්දර්යාන්මක ව්‍යායක් ලෙස අධ්‍යායනය කිරීම සඳහා මංපෙත් විවර වන පරිදි ය. සාහිත්‍යය ප්‍රලේඛනයක් ලෙස අධ්‍යායනය කිරීමටත් සාහිත්‍යය පිළිබඳ තමාට ම අනන්‍ය වූ විවාර දැනුමක් ද සහිත විවාර වින්තනයක් ගොඩනගා ගැනීමටත් ඉන් අවස්ථාව උදා වේ. මේ අයුරින් නවතම දැනුමකට මං පාදන මේ පාධමාලා දෙකම ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනු ලැබේම විශේෂයෙන් සිංහල ව්‍යාය නවක විද්‍යාර්ථීන්ගේ ප්‍රකාශයට ලක්වීමට හේතුවේ ඇත. දෙවන වසර ආරම්භයේ දී සිංහල ව්‍යාය නවක විද්‍යාර්ථීන්ගේ ප්‍රකාශයට ලක්වීමට හේතුවේ ඇත. හිමි සංඛ්‍යාවක් තරගකාරී ලෙස ඉල්ලුම් කෙරෙන්නේ මේ පාධමාලාවන්හි ස්ථාලතාව නිසා ය.

සිංහල විශේෂ උපාධි පාධමාලාවට තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන් සඳහා වීම පාධමාලාවේ දේශන ඇරුණුමට පෙර සිංහල භාෂා සාහිත්‍ය ක්ෂේත්‍රය ආලෙප්කවත් කළ ගත්කතුවර මාර්ටින් විකුමසිංහ මහතාගේ නිපදිම වූ කොරෝනාගේ කැඳවාගෙන යාම වාර්ෂිකව සිදුවන කර්තව්‍යයකි. මෙය පළමුවරට සංවිධානය කරන ලද්දේ ප්‍රජා මහාචාර්ය අගලකඩි සිරසුමන තීමියන් විසිනි. විනි ප්‍රතිව්‍යායක් වශයෙන් මාර්ටින් විකුමසිංහ භාරකාර මත්ත්විය හා සිංහල අංශය සමග සම්පාදන සම්බන්ධතාවක් ගොඩ නැගුණු අතර මාර්ටින් විකුමසිංහගේ ජීවිතය හා සාහිත්‍ය සේවාව විවරණය කෙරෙන සම්මන්ත්‍රණ ගණනවක් ද සිංහල අංශයේ පැවත්විණා. මාර්ටින් විකුමසිංහ මහතාගේ 125 වන ජන්ම සටන්සරය (2012), ගුන්තිල ජීතයට පහස් වසක් (2018) ගම්පෙරලියට 75 වසක් (2019) ඒ අතර වැදුගත් වේ.

සිංහල අධ්‍යායනාංශය මගින් ගාස්තුවේදී සාමාන්‍ය උපාධිය සඳහා ද විශේෂ උපාධි පාධමාලාව සඳහා ද සිංහල භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය පිළිබඳ තුමටත් දැනුමක් ලබා දීමට හැකි වන ලෙස පාධමාලා ඉදිරිපත් කර ඇත. ව්‍යාපෘතියෙන් අදාළ පාධමාලා සෙමෙක්තර දෙකක් තුළ දී ලබාදෙන පරිදි සංවිධානය කර ඇත. සැම සෙමෙක්තරයක ම අවසානයේ ඒ කාලය තුළ ගැනීවන ලද පාධමාලා සඳහා පරික්ෂණ පැවත්වේ. විශේෂ

උපාධි පාධමාලාව හඳුරන සිසුන් විසින් අවසාන වසරේ දී අනුමත කරගත් මාතෘකාවක් ඔහුගේ උපදේශකවරයකුගේ මගපෙන්වීම ඇතිව පර්යේෂණ නිබන්ධයක් ඉදිරිපත් කළ යුතු වේ. උපාධි පර්යේෂණයේ දී සිංහල විෂයෙන් උසස් ප්‍රතිච්ච ලබන විද්‍යාර්ථීන්ට ඒ එම විෂය ධාරා සඳහා රන් පදන්කම් තිබූ පැයක් ත්‍යාග උපාධි පදන්ත්සවය අවස්ථාවේ පිරිනමනු ලැබේ. උපාධි පදන්ත්සව අවස්ථාවේ වැඩි ම ත්‍යාග හා රන් පදන්කම් ප්‍රමාණයක් පිරිනැමෙන්නේ සිංහල විෂය පිළිබඳ ප්‍රතීණත්වයක් ප්‍රකාශ කළ විද්‍යාර්ථීන්ට ය.

ආචාර්ය මණ්ඩලයේ ගාස්ත්‍රිය දායකත්වය

සිංහලාංශයේ ආචාර්ය මණ්ඩලය විසින් සම්පාදිත ගාස්ත්‍රිය ප්‍රකාශන සමාජයේ වෙශේසි පිළිගැනීමට ලක්වේ ඇත. සිංහලාංශයේ ආරම්භක අංශ ප්‍රධාන හා මහාචාර්යවරයා ලෙස ද, කොළඹ විශ්වවිද්‍යාලයේ පර්ම මානවාස්ත්‍ර පිළිධිපතිවරයා ලෙස කටයුතු කළ ඇම්. බේ. ආරයපාල මහාචාර්යනුමා විශ්වවිද්‍යාල සේවයෙන් විශාම ගන්නා තුරුම අධ්‍යාපනාංශයේ ද විශ්වවිද්‍යාලයේ ද පර්පාලන කටයුතුවල ද ගාස්ත්‍රිය කටයුතුවල ද දියුණුව පතා මහත් උදෙස්ගයෙන් කටයුතු කළේ ය. බාහිර සමාජයේ යහපැවැත්ම, ආගමික දියුණුව, ගාස්ත්‍රිය සංවර්ධනය උදෙසා ද පුරෝගාමී ව කටයුතු කළේ ය. ගාස්ත්‍රිය පිළිය ගොඩනැවීම පමණක් නොව නව කළාගාරය ඉදිකරවීමේ ව්‍යාපෘතිය ද නව ගාස්ත්‍රිය පිළි ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු සංවර්ධනය කිරීම සම්බන්ධ ව ව්‍යුමා දැක්වූ උදෙස්ගය වේචායේ සාර්ථකත්වයට හේතු වූ බව කිව යුතු ය. නව ගාස්ත්‍රිය පිළි ගොඩනැගිල්ල ඉදිවීමට පෙර සිංහලාංශය විනෝක් ස්ථානගතව තිබූ ගොඩනැගිල්ලෙන් ඉවත් කරුමේ දැක්වූ වේන්නාවෙන් විද්‍යා පිළිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරුමේ ගැන ද අදහස් පළ විය. විහෙත් ආරයපාල මහතා ඒ සම්බන්ධව දැක්වූ තීරණයක පිහිටා සිටියේ ය. තමා විශ්වවිද්‍යාලයේ සිශ්‍යතානුරූපී, ඉර හඳු පවතිනා තුරුත්, ගාස්ත්‍රිය පිළිය කොළඹින් ඉවත් කිරීමට තමා ඉඩි නොදෙන බව ස්ථීරව කියා සිටි ව්‍යුමා ගොඩනැගිල්ල ව්‍යාපෘතිය කැඩිම් කිරීමට තමා ඉඩි නොදෙන බව ස්ථීරව කියා සිටියේ ය. තමා විශ්වවිද්‍යාලයේ සිශ්‍යතානුරූපී, ඉර හඳු පවතිනා තුරුත්, ගාස්ත්‍රිය පිළිය කොළඹින් ඉවත් කිරීමට තමා ඉඩි නොදෙන බව ස්ථීරව කියා සිටි ව්‍යුමා ගොඩනැගිල්ල ව්‍යාපෘතිය කැඩිම් කිරීමට කටයුතු කළේ ය. සිංහලාංශයේ ඉවත්තාගාරය ඇම්. බේ. ආරයපාල ඉවත්තාගාරය යනුවෙන් නම් කර ඇත්තේ, අධ්‍යාපනාංශයේ ද සිංහල ප්‍රජාවගේ ද ගාස්ත්‍රිය සුහස්ධියේ උදෙසා කළ හැකි හැම කටයුත්තක්ම නොපිරහෙළා ඉටු කළ ව්‍යුමාගේ සේවයට උපහාර දක්වනු පිතිස ය.

විශ්වවිද්‍යාල සමාජයෙන් පර්බාහිරව ද ගාස්ත්‍රිය හා සමාජ කටයුතු වෙනුවෙන් සේවය කිරීමට ව්‍යුමා තීරණයෙන් සහනාගි වූයේ ය. ස්ථීර ව්‍යාපෘතියක් ද කුමවත් පර්පාලනයක් ද නොමැතිව හායන පක්ෂයට ගොමුව තිබූ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සම්බන්ධිත නැවත හාගා සිටුවමින් විහි සාමාජික ප්‍රජාව ද, නොතික සම්පත් ද වර්ධනය කරමින් ඊට ස්ථානගත වීමට ගොඩනැගිල්ලක් ද ලබා ගනු සඳහා අප්‍රතිහත

යෙද්දායයෙන් යුතුව කටයුතු කරමින් විනි සහාපතිවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර විතුමාගේ විම සේවයට හා පාණ්ඩිතයට උපහාර පිතිස විම සම්බිජ මගින් වින්. සි. ඔබොස්කර අනුස්මරණ රත් පදන්කම ප්‍රභානය කරනු ලැබේනු. විතුමා සමස්ත ලංකා දෙශීද මහාසම්මේලනයේ සහාපති ලෙස ද කලක් කටයුතු කළ ආරයාල මහාචාර්යතාව මල්වතු මහාචාරයෙන් ‘බුද්ධියාසන කිරීති ශ්‍රී’ ගෞරව සම්මානය පිරිනමනු ලැබුවේ බුද්ධ ගාසනයේ යහපැවැත්ම සඳහා කරන ලද උතුම් සේවාවට උපහාරයක් ලෙස ය. කොළඹ විශ්වාසාලයට නන් අයුරින් ඉටු කරන ලද ගාස්ත්‍රිය මෙහෙවර ආය කරමින් සම්මානිත මහාචාර්ය පදවිය ද, සාම්මත සූරි උපාධිය ද (1984) D.Litt. විතුමාව පිරිනමනු ලැබේනු.

සිංහලාංශයේ ආචාර්යවරුන් විසින් සමාජය වෙත දායාද කරන ලද ගාස්ත්‍රිය ප්‍රකාශන, සිංහල භාෂා සාම්මත විෂයේ ප්‍රගමනය උදෙසා යොමු වූ පාඨක විවාරක පර්ෂපදයන්ගේ ඉමහත් ප්‍රසාදයට හා සම්මානයට පාතු වී ඇත. ආරයාල විද්වතාණන් විසින් කවිසිල්මිනාව කරන ලද සංස්කරණය (1965) මෙහෙක් විම ගුන්ථය සම්බන්ධව සිදු කරන ලද ප්‍රාමාණික සංස්කරණය ලෙස පිළිගැහෙන අතර අර්ධ ගතවර්ෂාධික කාලයක් පුරා සාම්තයසේවින් විසින් භාවිත කෙරෙන්නේ විම කවිසිල්මිනා සංස්කරණය යි. විතුමා මැක් ඇල්පයින් මහනා සමග වික්ව කවිසිල්මිනා ඉංග්‍රීසි පදනයට නගමින් *Crest jewel of poetry* (1990) යන නමින් ප්‍රකාශයට පත් කරන ලදව් විශ්ව ප්‍රජාවට ද විම ගුන්ථය ආශ්‍රාය කිරීමට අවස්ථාව සැලසුවේය. විමනින් තැප්තියට තොපත් විම කාව්‍යයේ පදනවල අර්ථ විවරණයක් ඉංග්‍රීසියෙන් පළ කළේ ය. විතුමා විය නැවතන් තත්ත්වම ඉංග්‍රීසි ගෛනයට ද නැගුවේය. විතුමා විසින් සම්පාදිත *Medieval Society of Sri Lanka* යන කෘතිය මධ්‍යස්කාලීන ලංකා සමාජය යනුවෙන් සිංහලෙන් ද ප්‍රකාශයට පත් කර ඇත.

1956 සිංහලය රාජ්‍ය භාෂාව විමන් සමග අධ්‍යාපනය, පර්පාලනය හා ලේඛන කළව හා වෙනත් විවිධ ක්ෂේත්‍රවල වැඩි වශයෙන් භාවිත වූයේ සිංහලය යි. සිංහල භාවිතය පිළිබඳ සම්මතයක් ඇති විය යුතුය යන්න අවධාරණය කළ ව්‍යවකට සිරී අධ්‍යාපන ඇමතිවරයා විසින් “සම්මත සිංහලයක්” භාවිත කිරීමට අවශ්‍ය යොළනා ඉංග්‍රීසිත් කිරීම සඳහා කම්ටුවක් පත් කරන ලදී. විම කම්ටුවේ වාර්තාව මගින් ඉංග්‍රීසිත් වූ යෝජනා පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාලවල සිංහලාංශවල ආචාර්යවරු බලවත් ලෙස සිය විරෝධිය පළ කර සිටියනු. සිංහලාංශවල ආචාර්යවරුන් වීකරුණ කොට ගෙන විම විරෝධ ව්‍යාපාරය සංවිධානය කිරීමේලා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහලාංශයේ මහාචාර්ය ඇම්.ඩී. ආරයාල මහනා ය. ඒ සඳහා වූ රස්වීම් පවත්වන ලද්දේ ද කොළඹ සිංහලාංශයේ ය. විම විරෝධයේ ප්‍රතිව්‍ය වශයෙන් උක්ත කම්ටු වාර්තාව ක්‍රියාත්මක වූයේ නැත.

තිස් වසරක කාලයක් සිංහලාංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ **හේමතාල විෂයවර්ධන මහනා** විනි ගාස්ත්‍රිය දියුණුව සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමේ



මහාචාර්ය හේමපාල විෂයවරින

ලා පුරෝගාමීව කටයුතු කළ අතර, අධ්‍යාපනාංශයක් ලෙස කිරීතියක් ලැබීමට විය ද ප්‍රබල සාධකයක් විය. පුරාතන සිංහල සාහිත්‍යයේ වර්ධනයට මූලික වශයෙන් ප්‍රහාව විහිදුවූ සංස්කෘත කාච විවාර කළුව පිළිබඳව ඉන්දියාවේ ඇතා විශ්වවිද්‍යාලයානුබඳ්ද බෙකෙන් කොළඹයේ විම විෂය සම්බන්ධ ප්‍රාමාණික විද්‍වතෙකුගේ සෙවණේ ඉගෙන විම විෂයට අවාල සංස්කෘත මූල ග්‍රන්ථ ආණුය කරමින් විම විෂය අධ්‍යාපනය කොට සංස්කෘත කාච විවාරයේ මූලධර්ම (1967) නම් වූ ප්‍රාමාණික ග්‍රන්ථය සැපයු හේමපාල විෂයවරින මහතා විම ග්‍රන්ථය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලබාවේ ය. මෙය වසර පහසුකට පමණු පෙර ප්‍රකාශන කාතියක් ව්‍යව ද ව්‍යුතමාන කාස්තුවන්තයන් විසින් ද තත් විෂයීය දැනුම නිරාකු කරගතු පිණිස භාවිත කෙරෙන අගනා හස්තසාර ග්‍රන්ථයක් වේ. විහි ඉංග්‍රීසි කෘතිය *Outlines of Sanskrit Poetics (1970)* යනුවෙන් ඉන්දියාවේ ද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඉන්දියාවේ විද්‍වත්තන් විසින් ද විය ප්‍රාමාණික ආණුය ග්‍රන්ථයක් ලෙස භාවිත කරනු ලැබේ.

ක්‍රිස්තුදියෙන් අටෙළාස්වන සියවසේ ද පිරිහි තිබූ බුද්ධ ගාසනය ප්‍රතිරූත්පානය කළ වැඩිවිට සාගරප හිමියන් නැවත මෙහි උපසම්පූර්ණ ඇති කිරීමේ සත් කාර්යය උදෙසා සියම සමග පැවත්වූ සම්බන්ධතා පිළිබඳ විෂයවරින මහාචාර්යතුමන් විසින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී. ඩී. මිගස්කුමුර මහතා සමග රචනා කරනු ලැබූ 'යියම් ශ්‍රී ලංකා ආගමික සම්බන්ධතා' කෘතියට (1999) ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබාවෙන් ය. විසින් සියවසේ ශ්‍රී ලංකාවේ පහසු වූ ප්‍රාග්‍රහ ගණයේ පක්වරයෙකු වූ විතුමා හාඟා අටක් පමණ පහසුවන් වහරනු හැකි වූ හාඟා විශාරදයෙකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය, අධ්‍යාපනය මෙන්ම ඇගයීම ද වැදගත් කටයුත්තකි. විතුමා විශ්වවිද්‍යාලය ද, විභාග දෙපාර්තමේන්තුව ද මෙහි පවත්වන ලද බොහෝ රුපයේ උසස් විභාග සම්බන්ධව ප්‍රධාන පාලක පරික්ෂක ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ද, විදේශයන්හි ද, සිංහල, භාෂා ආදී ප්‍රාථීම සාහිත්‍ය පර්යේෂණයෙහි යෙදෙන විද්‍වත්තු නොයෙක් ගාස්ත්‍රීය සාකච්ඡා පවත්මන් අවශ්‍ය උපදෙස් බ්‍රඛ ගැනීමට විතුමා සොයාගෙන පැමිණියන. ඒ විතුමා තුළ නිධානව පැවති විවිධ විෂයානුබඳ්ද දැනුම නිසා ය. විතුමාට පිවිතයේ වික්වරක් පමණක් විද්‍වතෙකුට පිදෙන 'සාහිත්‍යත්ත්වය' සම්මානය ද ජනාධිපතිතුමා විසින් පිදෙන 'දේශනේත්වය' සම්මානය ද පිළිගන්වනු ලැබේ.

සිංහලාංශයේ ආචාර්යවරුන් විසින් ක්‍රියාත්මක කරන ලද සම්භාච ග්‍රන්ථ සංස්කරණ ව්‍යාපෘතියේ නියමුවා වූයේ ද මහාචාර්ය හේමපාල විෂයවරින මහතා ය. ශ්‍රී ලංකා ප්‍රාථීම හාඟ්‍රීපකාර සමාගම හා සම්බන්ධව සිදු කරන ලද විම ව්‍යාපෘතිය මෙහි සංස්කරණය කොට ප්‍රකාශයට පත් කරන ලද කෘති හතරම ඒ ග්‍රන්ථ පිළිබඳ ප්‍රාමාණික සංස්කරණ සේ

පිළිගැනේ. මේ සැම ගුන්පෑයක් ම මූල්‍ය ද්වාරයෙන් තිබුත් කෙරෙන තුරු ම පාඨාන්තර පරීක්ෂා කිරීමේ පටන් පෙළ සකස් කර මූල්‍යයට සකස් කිරීම, සේදුපත් බැඳීම ආදි ගුන්පෑ සමාජීක කටයුතුවලට මහාචාර්ය රෝහිණී පරණාච්චාන මහත්මිය හා ජේස්ඡී කට්ටිකාචාර්ය උම්පිසිර නාගසිංහ මහතා දිගට ම සම්බන්ධ ව සිටියන. දිර්ස කාලයක් මුළු උෂ්‍රේ සිදු කෙරෙනු මෙම සංස්කරණ කටයුතු සඳහා සිංහල අංශ ප්‍රධානත්වය දැරුණ අචාර්ය හටතුන්ගෙන් ලද සහයෝගය ද සැලකිය යුතු ය.

ඇමෙරිකාවේ ද වික්සන් රාජධානීයේ ද විශ්වවිද්‍යාලයන්හි වාග්චිවිද්‍යාව පුද්‍රණ කොට විම දැනුම ඔස්සේ තුතන වාග්චිවිද්‍යාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හඳුන්වා දෙමින් කළක් ඒ සඳහා වෙන ම අධ්‍යාපනාංශයක් ද කොළඹ විශ්වවිද්‍යාලය තුළ පිහිටුවමින් විහි අනිවැරිධිය උදෙසා විශේෂ කැපවීමකින් කටයුතු කිහිපා ජේ. ඩීසාහායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශය ආරම්භ වූ ද පටන් විහි කටයුතු කළ මහාචාර්යවරයෙකි. සිංහල හාජාවේ රුව ගුණ පෙන්වා දෙමින් විහි ගති ස්වභාව විමසමින් භටතම අදහස් ඉදිරිපත් කරමින් සියයකට අධික ගුන්පෑ ප්‍රමාණයක් රුවනා කළ විතුමා, විමහින් විශ්වවිද්‍යාලය තුළ පමණක් නොව ඉන් පරිඛාතිර සමාජය තුළ ද සිංහල හාජාවේ ගති ස්වභාව ගැන විශේෂ අවධානයක් හා ඇල්මක් ඇති කිරීමට මග පැඳුවේය. ජනාධිපතිතුමා විසින් පිරිනමන ලද දේශීංජිනීය සම්මානය ලැබූ විතුමාට සිංහල හාජාවට හා සමාජයට ඉටු කරන ලද අගහා මෙහෙවර සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කළ මණ්ඩලය හා සිංහල සාහිත්‍ය අනුමණ්ඩලය විසින් ජීවිතයේ වික් වරක් පමණක් විද්වතෙකට පිරිනැමෙන සාහිත්‍ය රැක්න සම්මානය ද සබරගමු විශ්වවිද්‍යාලය මගින් කිරීම ශ්‍රී සම්මානය (2005) ද ප්‍රදානය කරනු ලැබේනා. 2019 වසරේ දී ගොඩිගේ සාහිත්‍ය උත්සවයේ දී “දැනුම් ප්‍රණාම” සම්මානය ද විතුමාට හිමි විය. විශ්වවිද්‍යාලයට පිවිසෙන හටක විද්‍යාර්ථීන්ට සිංහල හාජාව ප්‍රියජනක විෂයයක් ලෙස වටහා ගැනීමට මංහසර පාදා දෙමින් සියයකටත් අධික ගුන්පෑ ප්‍රමාණයක් රුවනා කළ විතුමා ඒ සිංහල පමණක් නොයැදි හාජාව ඉගෙනීමට නවකයන් වූ කුඩා දුරටත්ට ප්‍රියජනක ලෙස හාජාව හඳුනා ගැනීමට හා ඉගෙනීමට අකුරු මිහිර නම් පොත් පෙළක් ද සාහිත්‍ය රසයට කුඩා දුරටත් තුරු ගුන්පෑ ප්‍රමාණය සඳහා සොන්දර්යාත්මක වූත් උපදේශක්මක වූත් විවිත ජාතිකතා පොත් පෙළක් ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ද පෙළ කළේය.

රටේ සංස්කෘතිය හා හාජාවේ හැඩි රුව සාමාන්‍ය පාධකයන්ගේ විත්තප්‍රසාදයට යොමු වන ලෙස රටක මහිම (1996) හා බසක මහිම (2001) නමින් පොත් පෙළක් ද හාජාව ගැන මහා වැට්තිමක් ඇති පාධකයන්ට හාජාවේ මෙහෙක් අසැස නොගැටුණු විවිතත්වය ඉස්මතු කරනු සඳහා ගුන්පෑ රාජ්‍යක් ද විදේශීය පාධකයන්ට සිංහල හාජාව හා සංස්කෘතිය පිළිබඳ සුවිශේෂතා හඳුනා ගැනීමට සුදුසු ගුන්පෑ රාජ්‍යක් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ලිය පළ කළේය. විතුමන්ගේ ලේඛන ජීවිතයෙහි මුළු කාලයේ දී ම හාජාවක රටා සමූහය (1969), හාජාවක හාවනය හා විගුහය (1970) හා මානව හාජා ප්‍රවේශය යන ගුන්පෑතුයට



මහාචාර්ය ඩී.ඩී. දිසානායක

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කරනු ලැබේනු. සිංහල හාඡා විෂයක ගුන්පිකරණයේ දැනුද නියුත්තව සිටින දිසානායක මහතාගේ පසුකාලීන කෘති අතර *An Encyclopedia of Sinhala Language and Culture*, සිංහල රීතිය පොත් පෙළ, තිවරදි සිංහලය (2018) වැදගත් වෙයි.

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය හා ඒ ඒ රටවල ප්‍රමිති ආයතන මගින් හාඡා සැදුනා යුතිකෝට්ඩ් ප්‍රමිතියක් බ්‍රඛ දීමේ ත්‍රියාවලිය යටතේ සිංහල හාඡාවට යුතිකෝට්ඩ් ප්‍රමිතිය බ්‍රඛ දීමට සිදු කරන ලද යෝජනා මගින් සිංහල හාඡාවට පමණික් අනුත්‍ය වූ ඇ, ඇ අක්ෂර හා සැස්කුරක අක්ෂරවලට යුතිකෝට්ඩ් ප්‍රමිතියක් බ්‍රඛ ගැනීම හා විම අක්ෂරවලට ජාත්‍යන්තර හෝඩියේ සුදුසු ස්ථානයක් සංස්ථාපනය කර ගැනීම සැදුනා කටයුතු කිරීම සිංහල හාඡාවට විතුමාගෙන් සිදු වූ වැදගත් මෙහෙවරක් ලෙස සැදුන් කළ යුතු වේ. දැනු හතරක කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයට කරන ලද කාස්ට්‍රීය මෙහෙවර වෙනුවෙන් විතුමාට සාහිත්‍ය හුරි (D.Litt) සම්මානයත් සම්මානිත මහාචාර්ය පදවියත් (2003) පිරිනැමිනි. විතුමා විනුම ගැනීමෙන් පසුව ද සිංහලාංශයේ බාහිර කාලීකාවාර්යවරයෙකු ලෙස ඉගෙන්වීම් කටයුතුවලට සහනාගි වූයේය. ඉගෙන්වීම් කටයුතුවලට අමතරව නිඛද ව සිංහල හාඡාවේ ප්‍රගතිය උදෙසා සිංහල හාඡාවේ හා සිංහල සංස්කෘතියේ අගය පිළිබඳව ජනතාව අවදි කෙරෙන ආකාරයෙන් සමාජය දැනුවත් කරමින් අගනා දේවාවක් ඉටු කළේය. විතුමා 2005 දී තායිලන්තයේ තානාපති තනතුරට පත් කරනු ලැබේනු. විතුමා තවමත් අංශය මගින් සංවිධානය කෙරෙන ගාස්තුපති පාධමාලාවේ හා සිංහල බිජ්‍රේල්මා පාධමාලාවේ දේශී ප්‍රචාරක්මන්ත් තවදුරටත් ගාස්තු පිපාසයෙන් පීඩිත ජනතාවගේ දැනුම් කෙත සරු කරුම්වට බායක වෙයි.

දෑරුණ කාලයක් සිංහලාංශයේ අංශ ප්‍රධාන තනතුර හේඛවූ මහාචාර්ය හුතුමා කරැණාරත්න මහත්මිය, විතුමියගේ දේවා කාලය තුළ දී සිංහල අංශයේ ගාස්තුපති වූ ද හෝතික වූ ද අනිවර්ධනය උදෙසා විශේෂ උදෙස්ගයකින් යුතුව කටයුතු කළා ය. තුතන සිංහල සාහිත්‍යය, සිංහල සංස්කෘතිය, විශ්ව සාහිත්‍යය පිළිබඳ සිය දැනුම දිගු කළක් පුරා විද්‍යාර්ථී ජනය වෙත ප්‍රදානය කරමින් විම විෂය ක්ෂේත්‍රවල වර්ධනයට විශේෂ දේවාවක් ඉටු කළා ය. කරැණාරත්න මහාචාර්යතුම් තිවරදි 1986-1993 දක්වා කාල වකවානුවේ දී වරින්වර සිංහලාංශයේ අංශ ප්‍රධාන තනතුරෙහි දිස වසරක පමණ කාලයක් කටයුතු කළා ය. අංශප්‍රධාන දුර කාලය තුළ දී සම්භාව්‍ය ගුන්පි සංස්කරණ ව්‍යාපෘතිය පවත්වාගෙන යනු සැදුනා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමෙන් රෝ නොමද සහායක් බ්‍රඛනා ය. විශ්වවිද්‍යාලයේ පර්පාලන කටයුතු තුමත් ව උනන්දුවෙන් යුතු ව සිදු කළ විතුමිය පූංචාත් උපාධි අධ්‍යාපන පීඩියේ ජපන් අධ්‍යාපන ඒකකයේ සම්බන්ධිකාරක ලෙස කළක් කටයුතු කළා ය. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පූංචාත් උපාධි අධ්‍යාපන

පියයේ පියාධිපති තනතුර දැරණ (2000-2003) විතුමිය විම කාලසීමාව තුළ දී පුර්ජ්ජාඩු වූ උපකුලපති තනතුරෙහි වැඩ බැලීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරනු ලද කෙරී කළක් විම තනතුරෙහි ද වගකීම් ඉටු කළ ය. ජපානයන් ශ්‍රී ලංකාවන් අතර සංස්කෘතික හා අධ්‍යාපනික සම්බන්ධතා තර කිරීම සඳහා දුරන දෙ කැපවේම සුලකම්න් 2004 දී ජපානයේ අධිරාජය විසින් පිරිනමනු බෙන The Order of the Rising Sun Gold Rays with Neck Ribbon නම් විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවාය. විම ගෞරව සම්මානය නීම් කර ගත් වික ම ශ්‍රී ලාංකික කාන්තාව බවට ද ඇය පත් වූවා ය. විවිධ ජනමාධා වැඩසටහන් මතින් කාන්තාව, සංස්කෘතිය, සාහිත්‍යය හිළුබද විතුමියගේ නොයෙක් ආක්‍ර්‍ම සමාජගත කිරීම සම්බන්ධයෙන් ජන සමාජය තුළ ද විශේෂ ඇගයීමකට පාතු වූ ඇය, අධ්‍යාපන විභාග (1996), විහාරී (1996), රූපුණු ක්‍රම (2001), ලියවිරණ (2006) යන සම්මාන නීම් කර ගත්තා ය. බුලර්ස් පුමුග ශිෂ්‍ය නේවාසිකාග රායේ ප්‍රධාන පාලිකා තනතුරෙහි (1987-90) දිගු කළක් කටයුතු කළ විතුමිය ශිෂ්‍ය ප්‍රජාවගේ විනය කටයුතු සඳහා උපදේශනය බ්‍රහ්ම දෙමින් ශිෂ්‍ය ප්‍රජාවගේ අහිවර්ධනය උදෙසා විශේෂ සේවාවක් ඉටු කළ ය. කළක් ශිෂ්‍ය අනුගාසකවරයක ලෙස (85-90) ද භාවිත සංගමයේ ජේස්ඩ් භාණ්ඩාගාරය ලෙස ද විශ්වවිද්‍යාලයෙන් කළ මත්ඛිලයේ සභාපති ලෙස ද විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය කටයුතු සඳහා නත් අයුරින් සම්බන්ධ වූවා ය. සිංහලාංශයට ද කොළඹ විශ්වවිද්‍යාලයට ද ඉටු කරන දද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් සම්මානිත මහාචාර්ය පදවිය ද සාහිත්‍ය සුරි (D.Litt) සම්මානය ද (2006) විතුමියට ප්‍රදානය කරනු ලැබේනා. විශ්වවිද්‍යාලයෙන් පර්බාහිර ආයතනවලට සම්බන්ධ ව තනතුරු දරමින් කටයුතු කළ විතුමිය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය අනුමත්ඛිලයේ සභාපති පදවිය දැරුවා ය. **රිජ උඩාවේසි** (1995) Rajarathnakaraya, Seven lives, Gentle Strength, Wedding Feast ඉංග්‍රීසි හා සිංහල පර්වර්තන ගුන්ප, **ප්‍රම්භිකාවේ වනුරේ ශිංහ යන කෙටිකතා සංග්‍රහය ඇතුළු ගුන්ප කිහිපයක් ම ප්‍රකාශයට පත් කිරීම හා මලුලස්කර ඉංග්‍රීසි සිංහල ගැබුදකෝෂයේ 6 වන සංස්කරණයේ සංස්කෘතික මත්ඛිලයේ ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීම (2006) ද මහාචාර්ය කරුණුරත්න මහත්මිය විසින් සමාජයට ඉටු කරන දද විශේෂ සේවා ලෙස සඳහන් කළ යුතුය. විශ්වවිද්‍යාලයේ බාහිර සමාජය කටයුතුවලට ද සම්බන්ධ වූ මහාචාර්ය කරුණුරත්න ප්‍රස්ථකාල හා ප්‍රග්‍රෑධි සේවා මත්ඛිලයේ පාලක මත්ඛිලයේ සාමාජිකාවක ලෙස ද යුතෙස්කේ ජාතික මත්ඛිලයේ සහිකාවක ලෙස ද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක මත්ඛිලයේ ද කටයුතු කළ ය.**

අහාචාප්‍රාප්ත තිස්ස ජයවර්ධන (ආර්. සී. එ. ජයවර්ධන) සිංහලාංශය ආරම්භ කරන දද කාලයේ ම අංශයට බැඳුණු ආචාර්යවරයෙකි. මත්ඛින් විශ්වවිද්‍යාලයේ තුතන වාශ්වවිද්‍යා ප්‍රග්‍රෑණ කොට විම විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපධියක් බ්‍රහ්ම දී නැවත සිංහලාංශයේ සේවයෙහි යෙදී සිරී ඒ මහතා 1972 සිදු කරන දද විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානයේ දී කැලෙනිය මත්ඛිලයේ වාශ්වවිද්‍යා අංශයට මාරු කරනු ලැබුවේ ය. විහෙන් 1979 නැවතන්



කොළඹ විශ්වවිද්‍යාලය
ස්ථාපනය වූ විට
විතුමාර යුත්
කොළඹ සිංහලාංශයට
සම්බන්ධ වීමට
අවස්ථාව ලැබේනු.

මහාචාර්ය ඩී.ඩී. දිසානායක

මහාචාර්ය පියෙෂ්‍රිනිංහ

මහාචාර්ය තිස්ස ජයවර්ධන

නුතන වාර්විද්‍යාව වැනි නව විෂයයක් ඉතා ආකර්ෂණීය ලෙස පැහැදිලි කිරීම සම්බන්ධව විතුමා ඕස්ස ප්‍රජාව අතර ප්‍රසාදයට පත්ව සිටියේ ය. ගාස්තු පීයා තුළ පැවති සාම්ප්‍රදායික පාදමාලා කුමය, සේමෙක්තර පාදමාලා කුමයට වෙනස් කරනු ලබුණ් ජයවර්ධන මහතා අංශ ප්‍රධානව (1996 - 1999) සිටි කාලයේදීය. වීමෙන්ම ගාස්තු පීයා ගෞඩිනැගිල්ලේ දෙවන කොටස ඉදි කිරීමෙන් පසු සිංහලාංශය ගෞඩිනැගිල්ල තුළ ම වෙනත් ස්ථානයකට මාරු කිරීමට සිදු වුයේ ද ඒ අවධියේ දී ය. ඒ අවස්ථාවේ අනෙක් අංශවලට සමාන ව සාධාරණ පිළිවෙතකට අනුව දේශන ගාලා සහ කාමර සිංහලාංශයට අවශ්‍ය ලෙස වෙන් කරවා ගැනීම සඳහා ඒ මහතා නොපසුබව කිය කළේය. ගාස්තු පීයා තුළ සිංහලාංශය යටතේ බෝද්ධ අධ්‍යායන වීක්‍රීය ආරම්භ කරන ලද්දේ ද විතුමාගේ අංශ ප්‍රධාන ඩුර කාලය තුළ දී ය.

ශ්‍රී ලංකාවේ කළ ගිල්ප විෂය ගිණු ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පත් කළ අනාවපාප්ත මහාචාර්ය ඩී.ඩී. දිසානායක මහතා 2000-2003 කාලය තුළ සිංහල අංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කළේය. දේශන ගාලාවල දී ලබා දෙන දැනුමට අමතර ව ඒ දැනුම ගිණුයන්ට ප්‍රත්‍යක්ෂ ව වෙනු දීමට හැකි වන පරිදි පුරාවිද්‍යා ස්ථාන නැරඹීම, ගොනුකාගාර අධ්‍යායනය යනාදී වෙනත් ප්‍රායෝගික කුම්වලට සිසුන් මෙහෙයුමේය. විතුමන් විසින් ව්‍යාපිශකව උපාධි අපේක්ෂකයන් සඳහා පුරා විද්‍යා වාර්කා සංවිධානය කොට අනුරාධපුරය, මිනින්තලය, පොලොන්නරුව, සිගිරිය, දූම්ල ආදි පුරාවිද්‍යාන්මක ස්ථාන පිළිබඳ ලබා දුන් දැනුම සුස්කීර් කළේය. විවැනි වාර්කාවලට සහාය වූ විද්‍යාර්ථීන්ට ඒ ඒ ද්‍රව්‍ය තමන් ලබා අලත් දැනුම ප්‍රකාශ කිරීමටත් විම දිනයේ දී ඇති වූ ගෙවෙන නිරාකරණය කර ගැනීමටත් තමා ලබා අත්දැකීම් ප්‍රකාශ කිරීමටත් අවස්ථාවක් සැලසීම විවැනි අවස්ථාවල දී විතුමන් සංවිධානය කළ විශේෂ කටයුත්තක් විය. විතුමාගේ අධික්ෂණයන් සංවිධානය වූ වාර්කා විතුමාගේ දේශන මෙන් ම අතිශය කුමවත් විය. විධිමත් විය. විවැනි වාර්කා ගිණු ප්‍රජාව අතර සුහනදන්වය, විකමුතුකම, අනෙකාන් අවබෝධය, සහීපිටානය ව්‍යාපිතය වීමට ද හේතු විය. දිසානායක මහතා කළක් මධ්‍යම සංස්කෘතික අරමුදාල මින් සංවිධානය වූ ලේඛවන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයකු (1982) ලෙස ද කටයුතු කළේ ය.

ඩී.ඩී. දිසානායක මහාචාර්යතුමා සමග ම අධ්‍යායනාංශයට සම්බන්ධ වූ **මහාචාර්ය පියෙෂ්‍රිනිංහ** විශේෂ්‍රිතය මහත්මිය (1966-2008) තමා විසින් ග්‍රහණය කරගනු ලබ මාක්ස්වාදී විවාර

දැඡ්පීය පුත්ලේ ලෙස හදාරා වීම විවාර ක්‍රමය සිංහල සාහිත්‍යයට අනුග්‍රහ ලෙස නාවිත කරමින් ගුන්ට රචනයෙහි ද යෙදුණු ආචාර්යවරියකි. විශ්වවිද්‍යාලය හා සිංහලාංශය මත නොව බාහිර සමාජය තුළ ද පුවීනා විවාරකාවක ලෙස සම්මානයට පාතු වූ ඇය දැනු හතරක කාලයක් පුරා සිය සාහිත්‍ය විවාර වින්තනය කොළඹ විශ්වවිද්‍යාලයේ ගාස්ත්‍රාරේන්ට බඩා දුන් අතර විශ්වාම බඩා නොබේ කළකින් ම විනම් 2010 දී මාක්ස්වාදී විවාර දැඡ්පීයේ ආගේකය ද, ඇගේ නිමල ගුණ සුවිදු ද අප අතර රඳවා තබා මෙලෙවින් නික්ම (2010) ගියා ය. **සාහිත්‍ය හෝතිකවාදී අධ්‍යානයක්** (1982) ද මාක්ස්වාදී කළ විවාරයේ ඉලභරම ආදි කාන් රචනා කළ ඇය මාක්ස්වාදී දේශපාලනයට ද සම්බන්ධ වෙමින් එ් සඳහා සිය පැන මෙහෙයුවා ය. විනුමියගේ වියෝවෙන් පසු ඇයට උපහාර පිතිස සිංහලාංශය විසින් ඇගේ විවාර මූලික වික්‍රුතියක් පත් කරනු ලැබේනු.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ පැවැත්මට පදනම සකස් කොට විය වසර ගණනක් පුරා අනිව්‍රිතියට පත් කළේ පේරාදෙනීයේ සිංහලාංශයේ ගාස්ත්‍ර හැඳුරුණ ඇය ය. විශ්වාමලත් මහාචාර්ය අනුර විකුමසිංහ දැනු හතරක් මුත්ලේලේ නුතන සිංහල සාහිත්‍යය කෙරෙහි ශිෂ්‍යනයන්ගේ දැනුම හා රැඹිය වර්ධනය කිරීම සඳහා වෙසෙයි ප්‍රයත්නයක් දැරුණ ආචාර්යවරයෙකි. ශිෂ්‍ය සංගම් කටයුතු මගින් ශිෂ්‍යනයන් අතර අනෙකාන්‍ය සහජ්වනය වර්ධනය කිරීම සම්බන්ධව අගය කටයුතු සේවයක් ඉටු කළ එ් මහතා 2006-2007 දක්වා කාලය තුළ සිංහලාංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කළේ ය. කළක් සංස්කෘතික ත්‍රිකෝණයේ, උපත්වන ව්‍යුහාතිය හා සම්බන්ධ අධ්‍යක්ෂවරයකු වශයෙන් (1982) කටයුතු කළ එ් මහතා සංස්කෘතික දෙපාරේතමීන්තුවේ සාහිත්‍ය අනුමත්වාලයේ සාමාජිකයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු සිෂ්‍යනයන්ගේ සාහිත්‍ය කළ කටයුතු සංවිධානය කිරීමෙහි යෙදී සිරි අතර ඩුර කාල දෙකක දී ජේස්ං ශිෂ්‍ය අනුගාසක වශයෙන් (1980-1983), (1996-1999) ලෙස කටයුතු කළ ජනරිය ආචාර්යවරයෙක් විය. විශ්වවිද්‍යාලයෙන් පරිඛාගිරිව සාහිත්‍ය කටයුතුවල නිරත වූ විකුමසිංහ මහාචාර්යතාමා ප්‍රසිද්ධ රුගුම් පාලක මණ්ඩලයේ (1991-1995) සාමාජිකත්වය ද දැරුවෙයි.

දැනු හතරකටත් අධික කාලයක් සිංහල අධ්‍යානාංශයට සම්බන්ධ ව සිරි මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය 2003-2006 කාල වකවානුවේ අංශ ප්‍රධාන තනතුරේ කටයුතු කරමින් අධ්‍යානාංශය මගින් ත්‍රියාත්මක කරනු ලැබූ ගාස්ත්‍රීය පර්යේෂණ කටයුතු හා අධ්‍යාන කටයුතුවල දී විශේෂ කැපවීමකින් කටයුතු කළ ආචාර්යවරයෙකි. පුරාතන සිංහල සාහිත්‍ය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් වැඩිදියුණු කරගෙන ඇති එ් මහත්මිය පුරාතන සාහිත්‍යයේ රුව ගුණ පැහැදිලි කරමින් සංස්කෘත්‍ය විවාර කළාව සහ ජනුෂැටිය පිළිබඳ ව තමා බඩා ඇති දැනුම ශිෂ්‍ය ප්‍රජාව වෙත බඩා දුන්නා ය. සිංහලාංශය මගින් ත්‍රියාත්මක කරන ලද සම්භාව්‍ය ගුන්ට සංස්කරණ ව්‍යුහාතියේ උදෙස්මිලත් ව කටයුතු කළ විනුමිය විම සංස්කරණ කාර්යයන්හි ආරම්භක අවස්ථාවේ පත් මුද්‍රණද්වාරයෙන්



පිටවනතුරු රීට අයන් කුද මහත් කටයුතුවල නිරත වූවා ය. පොදුගලික වශයෙන් ද, පැරණිම්බා සිරිත, සිනාවක හටන, කුස්කන්තිනු හටන සම්භාවන ගුන්ප කීපයක් සංස්කරණය කළ ඇය, විශ්වවිද්‍යාලයේ පරිභාෂිර ආයතනවලට සහභාගි වෙමින් කාස්තු සංවර්ධනයට ගොමු

මහාචාර්ය අනුර විෂ්වමසිංහ

මහාචාර්ය රේනුකා පරණවිතාන

වූවා ය. කළක් සිංහල ගැඩිදැක්ෂයේ බාහිර කර්තෘවරයක ලෙසින් ද කටයුතු කළ අතර සංස්කරණික දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ජනතැනී අනුමත්ත්වා සම්බන්ධ වෙමින් ජනකරා ගුන්ප කීපයක් සංස්කරණය කොට ප්‍රකාශයට පත් කිරීම සඳහා සහභාගි වූවා ය. 2016 - 2018 කාලයේ ද සිංහල ගැඩිදැක්ෂයේ ප්‍රධාන කර්තා දුරය දරමින් සිංහල ගැඩිදැක්ෂය පිළිබඳව ජනතාව අතර අවබෝධය ප්‍රතිඵල් කිරීම සඳහා වැදගත් වැසි කොටසක් ඇය ඉටු කළා ය.

ඇය විසින් පර්වරිත ත්‍රි කාචය කෙරෙහි සංස්කෘත අලංකාර ගාස්තුයේ බලපෑම් (2009) නම් කෘතියට 2010 ද විම වර්ෂයේ නොදුම කාස්ත්‍රිය පර්වරිතනය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය නිමි විය. මෙහි මුළු කෘතිය සිංහලාංශයේ මහාචාර්යවරයාව සිරි හේමපාල විශයවරින මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධය ය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ සමාජ සහඡ්‍යවනය වර්ධනය කරනු සඳහා ක්‍රියාත්මක වූ IRQUE ව්‍යුපාතිය (උපාධි අරේක්ෂක අධ්‍යාපනයේ අනුළත්වය හා ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යුපාතිය) හා සම්බන්ධ ක්‍රියාවලියේ සම්බන්ධිකාරක ලෙස වසර හතරක් (2003-2006) තුළ ශිෂ්‍ය ප්‍රජාව අතර වාර්තික අර්ථවාදය සමනය කරනු සඳහා හේතුවන වැසිකටයුතු රාජ්‍යයක් ඒ මහන්මයගේ අධික්ෂණය යටතේ සංවිධානය කරනු ලැබිණු. විම ව්‍යුපාතියේ සහකාර සම්බන්ධිකාරක ලෙස සම්බන්ධ වෙමින් සඳගෝශ්ම කෝපරැහේවා සහ ක්‍රියාත්ත ගෙවිරික්ස් යන ආචාර්යවරු මේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සහගෝශ්ගය ලබා දුන්හ. දෙමු භාෂාව ඉගැන්වීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ විශාලමත් නිලධාරීනියක වූ සරෝජනී අර්ථාත්වලම් මහත්මය ද, කැලුණිය විශ්වවිද්‍යාලයේ වාශ්විද්‍යා අංශයේ මහාචාර්ය විස්. යෝගරාජා මහතා ද බාහිර කිරීකාචාර්යවරුන් ලෙස සම්බන්ධ කර ගන්නා ලදී. වාර්තික සහඡ්‍යවනයක් අරමුණු කර ගෙනින් 2006 දී අන්තර්වාර්තික සංස්කෘතික උපෙළක් ද සිංහලාංශය මගින් විම ව්‍යුපාතිය යටතේ සංවිධානය කරන ලදී.

1967 දී ආරම්භ කරන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශය ගාස්ත්‍රිය වශයෙන් ද හොතික වශයෙන් ද, විවිධ අංශවලින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශේෂ කිරීම් නාමයක් ලැබූ අධ්‍යාපන අංශයක් ලෙස ප්‍රකට ය. මුළු කාලයේ ආචාර්ය මණ්ඩලයට පෙරාදෙනියෙන් උපාධි ලැබූවන් පත් කරගනු ලැබූව ද කුමයෙන් මේ විශ්වවිද්‍යාලයෙන් ම අධ්‍යාපන ප්‍රවීණත්වය ලැබූවත් බැඳවා ගැනීමට හැකි විය. අසුව දැඟකය අවසාන වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙන් අධ්‍යාපන ප්‍රවීණත්වය ලබා ප්‍රතිම පත්තියේ

උපාධි ලැබූ දෙදෙනෙක් ආචාර්ය මණ්ඩලයට බඳවාගත හැකි වීම අධ්‍යයනාංශයේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු සිද්ධියකි. හිමිය අවධියේ පටන් ම ලේඛන කළුවෙහි නිරතව සිටි සරත් විශේෂීරිය මහතා විසින් “සිංහල නාට්‍ය කළුවේ පසුබිම හා විනි අනන්තතාව” යන නිබන්ධය (1993) ඉදිරිපත් කොට දෑර්ණනපති උපාධි සුදුසුකම් සපුරා ගත් අතර ශිෂ්‍ය ප්‍රජාවට තුතන සාහිත්‍ය පිළිබඳ දේශන පවත්වම්න් ඔවුන්ගේ සාහිත්‍ය දැනුම නව මානයකට ගොමු කිරීමේ නිරතව සිටි. ප්‍රවීතා ලේඛකයු වූ ඒ මහතා නවකරා, කෙරිකතා සංග්‍රහ හා ගාස්ත්‍රිය ගුන්පි රාජීයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ මහතාගේ **නිර්මාණ අධ්‍යයනය** කෘතියට 1994 තොද ම ගාස්ත්‍රිය ගුන්පි (1995) සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණ්ය. 1989 දී සිංහල අංශයේ සේවයට සම්බන්ධ වූ විශේෂීරිය මහතාව වීම වසරේදී ම **අවිදු අදුර** නවකතාවේ අත්පිටපතට තොද ම නවකරා අත්පිටපතට හිමිවන ඩී.ආර්. විශේෂවරිධන සම්මානය ලැබුණි. 2005 වසරේදී ඒ මහතාට ජපන් තානාපති කාර්යාලය මතින් විශිෂ්ට නිර්මාණාත්මක ලේඛකයුටු පිරිනැමෙන බුන්කා සම්මානය ද හිමි විය.

රීජුගට සිංහලාංශයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූ **ආනන්ද තිස්ස කුමාර මහතා**, සිංහල පිළිබඳ විශේෂ උපාධිය ලබන විට ද ප්‍රාථින පණ්ඩිත උපාධිය ලබා සිටියේය. ඒ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද **පැරණි ලක්දිව අන්තාණ ප්‍රජාන විධි (1990)**, **සිංහල සහ්නස් හා තුඩිපත් (1993)** යන කෘති දෙකට ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණ් ය. සම්භාවන ගෙදා පදන සාහිත්‍ය, වේෂිභාසික භාෂා අධ්‍යයනය හා ජනුෂැටිය යන අංශ කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වමින් ඉගෙන්වීමේ කටයුතුවල නිරත වේ. එනම් අංශ ප්‍රධාන ලෙස (2007-2010) කටයුතු කළ කාලයේ ප්‍රස්ථකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ආරාධනයක් ලැබ බුන්සරණ නම් සම්භාවන ගෙදා ගුන්පි සංස්කරණය කිරීමේ කටයුතු මෙහෙයුවේ ය. මහාචාර්ය තිස්ස කුමාර මහතාගේ මෙහෙයුම් යටතේ දිගු කළක් අධ්‍යයනාංශයේ හාවිත වූ අධ්‍යයන පාඨමාලා නැවත අධීක්ෂණය කොට ඒවා උසස් තමයිකට ගෙන ඒම සඳහා සමාලෝචන වැඩුම්වලක් පවත්වා අංශයේ අධ්‍යයන කටයුතු තවත් යහපත් කිරීමට වැඩි කටයුතු සංවිධානය කරනු ලැබේනා.

ඉත්පසු වර්හ්වර ආචාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩිකර ගැනීමට අවස්ථාව ව්‍යුත්ති. ආචාර්ය මහාචාර්යටරෙන් විශාල ගැනීම නිසා ද, ඒ සඳහා ඉඩකඩ සැපයිනා. වර්තමාන සිංහලාංශයේ ආචාර්ය මණ්ඩලය දාහතර් දෙනෙකුගෙන් සමන්විත ය. මේ අමතරව නව දෙනෙක් තාවකාලික කට්‍යාවාර්යටරෙන් ලෙස බඳවාගෙන සිටිති. ගාස්ත්‍රු පීඩ්‍ය තුළ වැඩි ම ශිෂ්‍ය ගහනායක් ඇත්තේ සිංහලාංශයේ ය. සාමාන්‍ය උපාධි හා විශේෂ උපාධි පාඨමාලා සඳහා සිංහල විෂය හඳුරුන ශිෂ්‍ය 1200 ක් පමණ වේ.

මහාචාර්ය ප්‍රජා අගලකඩ සිරසුමන ස්වාමීන් වහන්සේ අංශ ප්‍රධාන තනතුර (2010-2016) හෙබවූ කාලයේ අංශයේ ගාස්ත්‍රිය දියුණුවට ද හෙතික දියුණුවට ද අභාෂ බොහෝ

කටයුතු ඉම්ට කරන ලදී. වික් අවුරුදු ගාස්තුපති පාඨමාලාව හා සිංහල ඩිජ්ලෝමා පාඨමාලාව ආරම්භ කරන ලද්දේ ද මේ කාලයේ ද ය. මාරුටින් විතුමසිංහ, බිඛුලිවි. ඒ. සිල්වා, මහාචාර්ය විදුර්විට සරච්චන්ද, ඒ. ඩී. සේනානායක යන ග්‍රෑශ්න සිංහල උර්ධ්වයන්ගේ ගාස්තුය සේවාව අගයම්න් වැඩමුළ පවත්වනු ලබූ අතර සිංහබාහුව පතක් වසක්, මහාචාර්ය පියසිලි විශේෂුනයිංහ මහත්මියගේ විවාර මිශ් ඇතුළ ප්‍රකාශන කිහිපයක් විශිෂ්ක්වනු ලබේනා. විමෙන්ම විතිමියන්ගේ ඩිර කාලය තුළ සිංහල අධ්‍යායන විෂය පිළිබඳ වාර්ෂිකව පර්යේෂණ සැකියක් සංවිධානය කරනු ලබේනා. මහාචාර්ය සිරසුමන නිමියන්ගේ මෙහෙයුම යටතේ අංශය විසින් ගාස්තු පියාය තුළ වාර්ෂික ව වෙන ම අධ්‍යායන සැකියක් පවත්වන වික ම අංශය වන්නේ සිංහල අංශය සි. මේ පර්යේෂණ සැකිවල ද දිවියනේ බොහෝ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් ඉදිරිපත් කළ ගාස්තුය අදහස් රීට පසු වසරේ සැකිය පවත්වන දින මුදින ග්‍රහ්නයක් මෙස ප්‍රකාශයට පත් කිරීම ද වැදගත් කරනුයි.

දිග කළක් අංශ ප්‍රධාන තනතුරෙහි කටයුතු කරම්න් සිංහල විෂය සම්බන්ධව ද, අධ්‍යායන අංශය සම්බන්ධව ද සැලකිය යුතු ප්‍රගතියක් ඇති කිරීමට මහාචාර්ය පූර්ණ අගලකඩ සිරසුමන නිමියන්ට හැකි විය. සම්භාවන සිංහල සාහිත්‍යය විෂය හා සිංහල බෙදුද්ධ සංස්කෘතිය පිළිබඳ දැනුම ගිණුයන් වෙත ප්‍රදානය කරන විනිමියන් විසින් තත් විෂයානුබඳුද්ධව පළ කරන ලද ගාස්තුය ප්‍රකාශන කිහිපයක් පළ කොට ඇත. **විසුද්ධී මාරුග සන්න විමසුම, අමාවතුර ගැටපුදය** හා **ග්‍රන්තිල කාවස සංස්කරණය** ඒ අතර ප්‍රධාන වේ. සිංහල ව්‍යාඩ්‍යාන සාහිත්‍යය හා විසුද්ධී මාරුග සන්නයේ අර්ථ වර්ණන පිළිබඳ පර්යේෂණ නිඛන්ධයක් ඉදිරිපත් කොට ද්‍රැශනපති උපාධියක් නිමි කරගෙන ඇති විතිමියේ බොද්ධ සෞන්දර්යන්මක විවාර කළාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධි අධ්‍යායන කටයුතුවල නිරතව සිටිති.

2016 වසරේ සිට 2018 වසර දක්වා සිංහල අංශයිපති ඩිරය දැරූ ලතා ගුරුසිංහ මහත්මිය තුළත නවකථාව හා ස්ථීරාදී සාහිත්‍යය යන විෂය ඇයගේ පියතම පර්යේෂණ ක්ෂේත්‍ර වේ. **සිංහල නවකථාවේ නිර්ණිත ස්ත්‍රීය (2006), සාහිත්‍යය මැයි ගැහැනිය (2017)** යනුවෙන් කාරි දෙකක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇතේ. ගුරුසිංහ මහත්මිය සිංහල ආචාර්ය උපාධිය නිමි කර ගත්තේ “සිංහල නවකථාවේ ස්ථීර-පුරුෂ සමාජභාවය: ස්ථීරාදී ප්‍රවේශයක්” නම් නිඛන්ධය සඳහා ය.

දිග කළක් සිංහල සම්භාවන ග්‍රහ්න සංස්කරණ කටයුතුවල නියැලී සිටි ජේජ්ඩ කරීකාචාර්ය ජේමසිර නායුකිංහ මහතා සිංහල කළා ශිල්ප, සිංහල සංස්කෘතිය යන විෂයානුබඳුද්ධ දේශන මගින් ප්‍රථම උපාධි හා ප්‍රකාශක උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන් දැනුවත් කරන අතර සංස්කරණ මාරුග මාරුග පර්යේෂණ නිඛන්ධයක් ඉදිරිපත් කොට ද්‍රැශනපති උපාධිය ලැබේය. ග්‍රහ්න විවාහක ජනාලංකාරය කෙතියේ

කාස්ථීය සංස්කරණයක් වෙනුවෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. (උපාධි අලේක්ෂක ප්‍රජාවගේ බාහිර කටයුතු සම්බන්ධව උනන්දු වන ඒ මහතා 2012-14 කාලය තුළ ශිෂ්‍ය අනුගාසකවරයෙකු ලෙස ද බෝද්ධ සංගමයේ පෙෂණ්ධ හාන්ඩ්බාගාරක (2001-2006) ලෙස ද ඔවුන්ට සහාය වී ඇත.) දැනට සිය ආචාර්ය උපාධිය ද ලබා ගෙන ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන නාගසිංහ මහතා සිංහල බිජ්‌ලෝමා පාධමාලාවේ සමාර්මිතක සම්බන්ධිකාරක ලෙස ද තම වගකීම් ඉටු කරයි.

සිංහල භාෂා අධ්‍යයනයේ අනුදාය භාෂා භාවිතය විශ්වවිද්‍යාල ප්‍රජාව මත නොව මූල් සමාජය ම තුරු කරවීමේ සඟ්කාර්යය ද ඉටු කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර භාෂා අධ්‍යයනය ප්‍රියරනක විෂයයක් බවට පත්කරලීම ද වෙනුවෙන් කටයුතු කරන මහාචාර්ය **සඳුගෝම කේපරහේවා** මහතා, වික්සන් රාජධානීයේ කේම්බුෂ් විශ්වවිද්‍යාලයෙන් ස්වකිය ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු නිම කොට 2009 දී ආපසු පැමිණිමෙන් පසු අධ්‍යයන අංශයේ මෙන්ම විශ්වවිද්‍යාලයෙන් කටයුතු රුසකට තම නොමසුරු දායකත්වය ලබා දුන්නේය. මහාචාර්ය එස්. ඩී. දිසානායක මහතාගෙන් පසුව අධ්‍යයන අංශයේ භාෂා විෂයක පාදමාලා ඉගැන්වීමේ කටයුතුවට නායකත්වය ලබා දුන් මහාචාර්ය කේපරහේවා, රීට අමතරව තම විෂය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ගුන්ට භා ලේඛන ගණනාවක් සිංහල - ඉංග්‍රීසි දෙශීයින් ම රචනා කර ඇත. **භාෂානුරාග දේ දේශීයකාලනය (1999)**, **සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය (2000)**, **සිංහලයේ දෙමළ වචන අකාරාදිය (2002)** **විසින් සියවශේ සිංහල භාෂා ව්‍යවහාරය (2010)**, **භාෂා විමර්ශන ලිපි (2016)** **සිංහල අකුරු පුරාණය (2018)**, වැනි ගුන්ට භාෂා අධ්‍යයනයේ නිරතව සිටින විද්‍යාර්ථීන්ට ප්‍රයෝගනවත් කෘති ලෙස පාඨකයන් අතරව පැමිණා ඇත. සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් සම්පන් දායකයෙකු ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන සමග සම්ප්‍රාප්‍ර සම්බන්ධතා පවත්වා ගනීමින් කටයුතු කරන මහාචාර්ය කේපරහේවා, විශ්වවිද්‍යාල මධ්‍යමේ ක්ලිටු රුසක සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කරයි. සිංහල අංශයේ වික් අවුරුදු සිංහල ගැස්තුපති පාදමාලාව ආරම්භ කිරීමට පුරෝග ම්ම වූ කේපරහේවා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ සමකාලීන ගැන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ (Centre for Contemporary Indian Studies) සමාර්මිතක අධ්‍යක්ෂවරයා ලෙස ද ක්‍රියා කළේය. 2019 වසරේ දී සිංහල අංශයේ 75 වන සංවත්සර වැඩ පිළිවෙළ භා මේ ලිපි සංග්‍රහය සකස් කරන ලද්දේ ඔහුගේ සංකල්පයක් මත ය.

ඡ්‍යුතන සිංහල නිර්මාණාත්මක සාහිත්‍යය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරීමේ නිරතව සිටින ජේස්න්ධ කිඩිකාචාර්ය කුමුද කරුණාරත්න රණවිර මහත්මිය ශිෂ්‍ය ප්‍රජාවගේ ගැස්ථීය කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සුඩායාධනය වෙනුවෙන් ද සිය සේවය ලබා ලැයි. විශ්වවිද්‍යාලයට පරිභාතිර ආයතන සම්බන්ධ වෙමින් වර්තමාන

සාහිතය අධ්‍යාපනයේ ප්‍රගතිය උදෙසා ද කටයුතු කරන එම මහත්මිය, පිළිවෙළින් විදි නාට්‍ය විෂයෙහි ගාස්තුපත්‍ර උපාධිය ද තුනන සිංහල පදන් කාච් විෂයෙහි දැරූණනපත්‍ර උපාධිය ද ලබා ගැනීමෙන් අනතුරුව ආචාර්ය උපාධිය සඳහා යටත් විෂ්තර යුතුයේ සාහිතයය විෂයෙහි පර්යේෂණවල නියැලී සිටී.

සිංහල අංශයේ වාග් විද්‍යාව පිළිබඳ පාධාලා ඉගැන්වීමේ ලා කැප එම සිටින ජේත්ස් කරිකාචාර්යවරයෙකු වහා **ක්‍රිජාන්ත ලෙඩිරික්ස්** මහතා 2006 වසරේදී ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම සිදු විය. පුද්ගලික ශිෂ්‍යන්වයක් ලබා ඇමරික විශ්සන් ජනපදයේ ලෝන්ඩ්විල් විශ්වවිද්‍යාලයෙන් ගාස්තුපත්‍ර උපාධිය නිමි කර ගත් ඔහු දැනට ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කටයුතුවල යෙදී සිටී. ඔහු පිළියෙන් මෙන්ම බාහිර සමාජයේ සාහිතය කළා කටයුතු සඳහා ද උනත්දුවක් දක්වන තරෙණ ආචාර්යවරයෙකි.

සිංහලාංශයේ කරිකාචාර්යවරයෙකු ලෙස සේවයට බඳුනු **රංජිත් ඩේනානායක** මහතා මුදුර සහ්දේශයේ ගාස්ත්‍රීය සංස්කරණයක් සම්පාදනය කොට එම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (2016) ලබා සිටී.

මහාචාර්ය එම්. ඩී. දිසානායකගෙන් හිස් වූ සිංහලාංශයේ කළා ගිල්ප අධ්‍යාපන ක්ෂේත්‍රය යළි පත්‍ර ගැන්වීමේ අරමුණින් ලංකාවේ කළාගිල්ප හා විතු කළාව යන විෂයෙන් පැංචාත් උපාධියක් නිමි කර ගෙන සිටී ජේත්ස් කරිකාචාර්ය ජයන්ති බණ්ඩාර 2013 දී සිංහල අංශයට බඳවා ගනු ලැබූ අතර සිංහල කළා ගිල්ප විෂයක පර්යේෂණ කටයුතුවල නිරතව 2019 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා ය. කරිකාචාර්ය කළාකානී විශේෂීයෝදර මහත්මිය සම්භාවන සාහිතයය, පුරාක්ෂර විද්‍යාව යන විෂයයන්හි ප්‍රවේශන්වයක් ලබා තත් විෂයිය දැනුම ශිෂ්‍ය ප්‍රජාවට ද ලබා දෙමින් විම විෂයානුබද්ධ පර්යේෂණ කටයුතු කෙරෙහි ගොමුව සිටී. කරිකාචාර්ය දිනවන්දී අඛ්‍යාක්ෂික මහත්මිය සිර ගුනසිංහ හා තුනන සිංහල කාච් හා මල්ගුඩියෙන් සොලරු මිනිසා යන කැනි ප්‍රකාශයට පත් කොට ඇති අතර සාහිතය විවාර කළාව විෂයයෙහි කැලෙනිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය නිමි කර ගෙන සිටියි.

2017 වසරේදී සිංහල අංශයට ආධ්‍යාත්මික කරිකාචාර්යවරෙන් ලෙස බඳවා ගැනුනු ඕසඳ ගුණරත්න මහතා සිංහල නාට්‍ය කළාව හා තුනන සාහිතයය විෂයයෙහි ද **අච්‍යුත්‍යස බණ්ඩාර** මහතා තුනන වාග්විද්‍යා විෂයයෙහි ද විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබා ගැනීම සඳහා කැප එම සිටියි. අච්‍යුත්‍යස බණ්ඩාර මහතා ඇමෙරිකා විශ්සන් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව ගාස්තුපත්‍ර උපාධියක් ලබා ආචාර්ය උපාධි අධ්‍යාපන සඳහා විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටියි. ඕසඳ ගුණරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගාස්තුපත්‍ර උපාධියක් නිමි කර ගෙන දැනට නාට්‍යය හා රංග කළා විෂයයෙහි ආචාර්ය උපාධි අධ්‍යාපන සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියි. මේ තරෙණ

ආචාර්යවරයේ සිංහල අංශයේ පමණක් නොව පිධියේ කටයුතු සඳහා ද තම නොමැතුරු සහයෝගය ලබා දෙයි.

විදේශීය ගාස්ත්‍රීය සම්බන්ධතා

විදේශීය හිජායන් සිංහලාංශයේ පාඨමාලාවලට සම්බන්ධ කර ගැනීමේ වෙන ම කුමවේදයක් ක්‍රියාත්මක නොවුවත්, පොදුගලික මට්ටමෙනුත් විදේශ විශ්වවිද්‍යාල මගින් සිදු කෙරෙන ඉල්ලීම් අනුවත් සිංහලාංශයට සම්බන්ධ වූ විදේශීය විද්‍යාර්ථීන්ට ආචාර්ය මණ්ඩලය සැම විවෘත නොපැවිලු සිය සේවය ලබා දී ඇත. 1980-82 කාලයේදී සිංහල භාෂා ප්‍රවේත්ත්වය ලබා ගැනීමට විවිධ රටවලින් ආ විද්‍යාර්ථීන් තීප පළකට ම සිංහලාංශයේ ආචාර්යවරෙන් විසින් භාෂා ප්‍රවේත්ත්වය ලබා දීම සඳහා කටයුතු කරනු ලැබේනු. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේදී සිංහල භාෂාව හැඳුකර (1980) දැනට ජපානයේ වෙශ්ව විශ්වවිද්‍යාලයේ මානව සම්බන්ධතා පිධියේ මහාචාර්ය ඡ්‍යෙමු නොමැති මහතා තුනක ලංකා සමාජය සහ ජ්‍යෙෂ්ඨය යනුවෙන් දෙරට අතර පවත්නා සඩහා පිළිබඳ සිංහලෙන් ලියන ලද ලිපි සංග්‍රහයක් ද ප්‍රකාශයට පත් කර ඇත. පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා තුළාන්තය, ඇමරිකාව, ජපානය, ජර්මනිය වැනි රටවලින් පැමිණී ගාස්ත්‍රීර්ථීන් සිංහල භාෂාව, සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳව උපදෙස් ලබා ගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ආචාර්යවරෙන් හා සම්බන්ධව කටයුතු කළ අවස්ථා බොහෝ ය. ඇමරිකා වික්සන් පනත්තුයේ හාටඩ් සරස්වයේ මහාචාර්ය වාල්ස් හැඳුනු මහතා ඉතා දිගු කළක් තුළ ප්‍රංශය සමග සඩහා පවත්වයි. විසේ ම අප අධ්‍යාපනාංශය සමග සම්බන්ධ වී සිර ඇමරිකාවේ මිසෝර් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වින් බෑර්ක්‌විට්ස් මහතා සිංහල විංකකා සාහිත්‍යය පිළිබඳ ලැබූ දැනුම උපයෝගී කරගෙන ලුපත්‍රය Vernacular Literature in Sinhala යන ග්‍රන්ථය ද අලගියවන්නගේ සාහිත්‍ය කටයුතු සම්බන්ධව Buddhist Poetry and Colonialism: Alagiyawanna and the Portugeese in Sri Lanka (2013) ඉංගිෂ් භාෂාවෙහි ග්‍රන්ථීද්‍යායක් ප්‍රකාශයට පත් කොට සම්භාවන සාහිත්‍යයේ ස්වභාවය හා අයය පිළිබඳ විශ්ව ප්‍රජාව දැනුවත් කර ඇත. මෙතක දී සිංහල අංශය සමග සඩහා පැවත්වූ ඇමරිකානු විදේශතෙක වන ආචාර්ය ගැරටි ඩිල්ඩ් මහතා Modernizing Composition : Sinhala Song, Poetry and Politics in Twentieth Century Sri Lanka (2017) නමින් පර්යේෂණ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය.

මාලදිවයිනේ පැරණි ලේඛනයක් තියවීම සඳහා සිංහලාංශයේ මහාචාර්යවරෙන් දෙපළක් මැදිහත් වීමෙන් පසු මාලදිවයින් පාරික ගාස්ත්‍රීයකු වූ හසන් අහමඩ් මණිකු මහතා මෙහි පැමිණී සිංහලාංශය සමග ඇති කර ගත් සුහද වුත්, ගාස්ත්‍රීය වුත් සම්බන්ධය ආධාර කරගෙන සිංහල හා දිවෙති බස පිළිබඳ ගබ්දකෝෂයක් ද Say it in Maldivian (1990) නම් විම බස කථා තිරිමට ඉගැන්වන ග්‍රන්ථයක් ද පිළියෙළ කොට ප්‍රකාශයට

පත් කරන ලදී. මතිඹු මහතා විම ගුන්ථය සකස් කලේ මහාචාර්ය ජේ.ඩී. දිසානායක මහතා සමග සම කරන්වයෙනි.

පසුගිය වසර කිහිපය තුළ වීදේ හාජා විශ්වවිද්‍යාලයෙන් උපාධි අපේක්ෂක කණ්ඩායම් කිහිපයක් ද වීනයේ ගුවන් විදුලි මාධ්‍යයේ නියුතු කිහිප දෙනෙක් ද සිංහලාංශයට සම්බන්ධව හාජා ප්‍රවීතාත්ව පාධමාලා අධ්‍යායනය කළහ. ඔවුනු මෙහි ගත කළ කාලය තුළ සිංහල හාජාව පිළිබඳ ප්‍රවීතාත්වය මෙන්ම සිංහල සංස්කෘතිය පිළිබඳව මහ දැනුමක් ද ලබා ගත්ත. ජ්‍යාගයේ වෙශ්‍ය විශ්වවිද්‍යාලයේ උගෙන්නා සිඛු පිරිස් ද වසර කිහිපයක් ම එම අයුරින් කණ්ඩායම් ලෙස සිංහලාංශයට සම්බන්ධ ව හාජා ප්‍රවීතාත්වය ලබා ගත්ත. මහාචාර්ය සඳහෝම් කොළඹපෙෂාගේ මූලිකත්වය යටතේ ඉන්දියානු විදේශ සේවා නිලධාරීන් සඳහා සිංහල ඉගැන්ඩීමේ වැඩ සටහනක් 2015 වසරේ ආරම්භ වූ අතර විම වැඩ සටහන දැනට කාර්කාචාර්ය අවින්ත්‍ය බණ්ඩාර විසින් මෙහයටතු ලබයි.

ආචාර්ය මණ්ඩලය සිංහල අංශයේ ද කාස්තු පීඩයේ ද විශ්වවිද්‍යාලයේ ද ප්‍රගතිය උදෙසා කටයුතු කරදී රට අන්ත්‍රී සහායක් ලබා දුන්නේ අංශයේ අනධ්‍යායන කාර්ය මණ්ඩලයයි. ඔවුන් විසින් සිදු කරන ලද සේවාව සිංහල අංශයේ සියලු කටයුතුවල සාර්ථකත්වයට අත්‍යන්තරයෙන්ම හේතු විය. එම අනුව මුල් කාලයේ ඒ. විරෝධ්‍යකර මහතා ද ඉන් අනතුරුව රංජනී මිශ්‍යස්ස්පගේ, කළකානී කන්නන්ගර, මහෙශ්වරී ගුණවර්ධන, පද්මා ප්‍රියදරුණී, තුනානී ගුණවර්ධන, වතුරිකා පැයතිලක යන මහත්මිනු පිළිවෙළින් අංශයට සම්බන්ධව කාර්යාලයේ කටයුතු මැනවීන් ඉටු කළහ. වර්තමානයේ සිංහල අංශයේ කාර්යාලයිය කටයුතු හාරව හංසිකා හේරත්, සපානී අධ්‍යාපන හා බිලක්ෂ විනුමසිංහ කටයුතු කරති. මේ අතර කාර්යාලයිය කටයුතු සඳහා සම්බන්ධ වූ කාර්යාලයිය කාර්ය සහායකවරුන්ගෙන් ඉටු වූ සේවාව ද අගය කළ යුතු වේ. මුල් කාලයේ කිහිප දෙනෙක්ම වරන් වර විම රාජකාරෝගී නිරතව සිරියනි. එම අතරන් අභාවප්‍රාප්ත ලාභ පත්මතික දිගු කළක් අංශයේ කටයුතුවලට සම්බන්ධ වූයේය. වර්තමානයේ විම කටයුතු මත මැනවීන් හා කැපවීමෙන් යුතාර මාපලුගම සි.

පසුගිය අර්ධ ගනවර්තය 1967-2019 කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ පාධමාලා හඳුරුම්න් ආචාර්යවරුන් හා සම්පාදන සම්බන්ධතා සහිතව සිංහල විෂය පිළිබඳ සාමාන්‍ය උපාධිය ද, විශ්ෂණ උපාධිය ද ලබා ගෙන සමාජයේ ප්‍රගමනයට සම්බන්ධ වූවේ බොහෝ ය. වෙනත් විෂය අධ්‍යායනය කිරීමෙන් බඳන දැනුමට වඩා සිංහල හාජා සාහිත්‍යය අධ්‍යායනය කෙනෙකුගේ ජ්‍යෙෂ්ඨය අර්ථවත් කර ගැනීම සඳහා හේතුකාරක වන බැවිති. මෙට අමතරව මුල් කාලයේ පටන් ම සිංහලාංශය අධ්‍යාපන පීයය හා සම්බන්ධ අධ්‍යාපනවේදී උපාධි අපේක්ෂකයන්ට සිංහලාංශයේ පැවත්වූ පාධමාලාවලට සම්බන්ධවීමට අවස්ථාව ලබා දී ඇත. එම අනුව අධ්‍යාපනයෙහින්, විද්‍යාල්පතිවරුන් හා ගුරුවරුන් විශාල ප්‍රමාණයක් සිංහලාංශයෙන් ලත් හාස්තු ප්‍රභාන නිසා සිය වෘත්තීය කාර්යය පහසු

කරගෙන ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ද, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙහි ද, පොදු සමාජයේ ද සහ්තාමයක් ලබා සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශයට සම්බන්ධ හාස්ථ හැඳුකරුවන් වෙනත් විෂය අධ්‍යාපනයෙන් ලබන දැනුමට වඩා සුවිශේෂ ආකාරයේ ප්‍රතිලාභ බඩා ඉන් සිය පිටත කාර්යය පහසු කරගෙන ඇත. සිංහලාංශය හා සම්බන්ධව වසර තුනක් හෝ හතරක් ගත කිරීමට හැකි ව්‍යවහාර විෂයඛද්ධ දැනුම මෙන් ම සිය සෞන්දර්යාත්මක වින්තනය ද සංවේදීව කටයුතු කිරීමේ ශක්තිය ද වර්ධනය කර ගැනීමට අවකාශ බ්‍රභාගෙන ඇත. ව්‍යුහයේ විවිධ කාච් විවාර දැන්වීන් අධ්‍යාපනය කිරීම තුළුන් තමන්ට ම අනුත්‍ය වූ විවාර වින්තනයක් ගොඩනග ගත්තේ ද ඒ අතර වූහ. සාහිත්‍ය අධ්‍යාපනය නිසා ඉන් ලැබූ ආලේංකා පිටිතයට ද බඳුදී කර ගත් අතර තමන් තුළ සුහාවිත රැකිත්වයක් ද වග කර ගත්තේ ය. පුරාතන වූ ද, තුතන වූ ද සාහිත්‍යානුය නිසා පුළුල් මානව සංහතියක අත්දැකීම් හා අනුත්‍ය වීම නිසා පයුහුත්, පරාජය, දික්, සැප වික සේ විද ගැනීමට හා දුරමත්ව පිටිතයට මුහුණුදීමට අවශ්‍ය ශක්තිය වර්ධනය කර ගත්හ. සමාජයේ විවිධ තරාතිර්මිවල පසුවෙමින් සමාජයේ ප්‍රගමනයට අවශ්‍ය වන ආකාරයට අනෙකාන්‍ය අවබෝධය හා සාම්කාමී හැඟීම් මත පිහිටා සිටිමින් පිටිතය සුසාර කර ගත්හ.

මේ අය අතර බොහෝ දෙනා ගුරු වෘත්තිය, විදුහළුපති සේවය, පර්පාලන ක්ෂේත්‍රය, බිංකු සේවය, සාහිත්‍ය කළා කටයුතු, නාට්‍ය කළාව, සෞන්දර්යාත්මක කළා, ව්‍යාපාර කටයුතු, ජනමාධ්‍ය, දේශපාලනය, ධර්මදේශනය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි නියැලුම්න් වීම ක්ෂේත්‍රවල උසස් ස්ථාන ම තත්ත්වය කරනු ඇතිම සතුවට කරැණාකි. සිංහලාංශය සේවනය කිරීම නිසා භාෂා සාහිත්‍ය විෂයන්හි රුව ගුණ පමණක් නොව පිටිතයේ සොළරු බව පසක් කර ගෙන යහපත් පුරවිසීයන් ලෙස ද, බුද්ධීමන් මුහුණුයන් ලෙස ද සිය පිටිතය සුපෝෂිත කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ද, සිංහලාංශයේ ද කිරීම් තාමය තවත් ප්‍රහාමන් කිරීමට ගොමුවනු ඇත යනු අපගේ විශ්වාසය මෙන්ම ප්‍රාර්ථනය ද වෙයි.



3

සරස්වි දිවියේ මතක සටහන්

සම්මානීත මහාචාර්ය ජේ.ඩී.දිසානායක

ගේ ප්‍රේමිත කාලයෙන් අධික් පමණ ගෙවුණේ කොළඹ විශ්ව විද්‍යාලයෙහි සිංහලාංශයෙහි ය. මා විහි සේවයට වින විට විහි අංණ ප්‍රධාන පදනම් හෙබවුයේ මහාචාර්ය ව්‍යු.ඩී. ආරුයපාල මහතා ය. ඒ වන විට මා සේවය කරමින් සිටියේ පේරාදෙනීයෙහි සිංහලාංශයෙහි ය. පේරාදෙනීය වැනි මහයෝගීන්ත පරිසරයක පිහිටි විශ්ව විද්‍යාල තුම්පයේ අත් හැර කොළඹ වැනි ප්‍රතාසීන්ත නගරයකට ඒම වික් අතකින් බලන විට කනුගැලුවට කරුණක් වුවත් තවත් අතකින් බලන විට මගේ ප්‍රේමිත ගමනට මහත් පිටුබලයක් විය.

විශ්ව විද්‍යාල ප්‍රේමිතය

1961 වැන්නෙහි දී විශ්ව විද්‍යාල ප්‍රේමිතය ආරම්භ කළ මම අවුරුදු හතුලිස් විකකට පසුව 2002 වැන්නෙහි දී විශ්වාම ගියෙමි. ඒ අවුරුදු හතුලිස් විකෙන් දැකුවැද්දේයේ ඇතුළතාවේ කැඳුවෙනියා විශ්ව විද්‍යාලයෙහි ද දැකුවැද්දේයේ විංගලන් යේ ලංඛින් විශ්ව විද්‍යාලයෙහි ද අවුරුද්දේයේ ඉතාලුයේ පෙරේසීයා විශ්ව විද්‍යාලයෙහි ද අවුරුද්දේයේ ස්කොලූල්හෙයෙහි විඩින්බරෝ විශ්ව විද්‍යාලයෙහි ද ගත කළුම්. රිට අමතරව මාසයක් ජපානයේ වික් විශ්ව විද්‍යාලයෙහි ද තුන් මාසයක් තොකියෝ විශ්ව විද්‍යාලයෙහි ද ගත කළුම්.

අවුරුදු හතුලිස් විකකට පසු මා විශ්ව විද්‍යාල ප්‍රේමිතයෙන් නිල වශයෙන් සමු ගත්තත් මගේ විශ්ව විද්‍යාල ප්‍රේමිතය විනැනින් කෙළවර වුයේ නැත. මම අදත් විශ්ව විද්‍යාලයට යමින් විහි සිංහලාංශය මගින් පවත්වනු බලන පැහැදිලි පාඨ මාලාවලට ද සිංහල සිප්ලෝමා පාඨ මාලාවලට ද ජනමාධ්‍ය සිප්ලෝමා පාඨ මාලාවලට ද සහභාගි වෙමි.

මා විශ්ව විද්‍යාල ගුරුටරයෙකු විමට තීරණය කළේ අහම්බයෙන් නොව සිතා මතා ය. මා සමග පේරාදෙනීයෙන් උපාධිය දිනා ගත් බොහෝ දෙනෙකු සිවිල් සේවයට හෝ වෙනත් පර්පාලන සේවයකට බැඳුණා සේ මට ද අඩු තරමින් ආදායම් පාලක නිලධාරයෙකු හෝ විමේ භාග්‍ය තිබිනු. විහෙන් ඒ සියලුම අත් හැර විශ්ව විද්‍යාල ප්‍රේමිතයට වික් වීමට මා තීරණ කළේ වුවමනාවෙන් ම ය. ගුරුටරයෙකු වී දැනුම සොයා යැමවත් ඒ දැනුම බෙදා දීමටත් මා තුළ වූ බිමටත් කැමැත්ත නිසා ය.

මගේ සරස්වි දිවිය ඇරණීන්නේ පේරාදෙනීයෙනි. විහි පිහිටි 'ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට' ඇතුළත් විමේ භාග්‍ය මා ලද්දේ 1957 දී ය. දස වසරක් කොළඹ ආනන්ද විද්‍යාලයෙහි සිල් සතර හැඳුරු මම "Fritz Kunz Challenge Cup for the Ananda's Best Young

Citizen" යන අතියෝගතා කුසලාන ද පළමුවරට දිනා ගනීමින් සරසවි ධීමට පිවිසියෙමි. ඒ වසරේ ආනන්දයෙන් විශ්ව විද්‍යාලයට කෙපින් ම පිටිසි දිස දෙනාගෙන් විකෙකු වූ මම සරසවි දැවියට මුළු පිරිවෙමි.

මා වෙනුවෙන් අලුතින් ම අතියෝගතා කුසලානක් පිහිටුවීමට ආනන්දයේ විද්‍යාලයධිපතිතමා ඇතුළු ආචාර්ය මණ්ඩලය තීරණය කළේ 1957 දී මා ආනන්දයේ කුලරත්න කාලාවෙහි දී වේදිකාගත කළ 'රාවණා' නාඩිගම නිසා බව පසුව දැන ගන්නට ලැබේනු. මා මිය වේදිකාගත කළ 'රාවණා' නාඩිගම මහාචාර්ය සරච්චර්ජු වේදිකාගත කළ 'මනමේ' නාඩිගමට පසුව වේදිකාගත ව්‍යුතු දෙවෙනි ගෞරීගත හෙවත් නාට්‍යධාරී නාට්‍යය යි. මේ නාට්‍යය දැන් 'රාවණා සීනානිලාජය' යනුවෙන් නව මුහුණුවරක් ගන්වමින් නාමේල් වීරමුනි මහතා විසින් වේදිකාගත කෙරේ.

විකල අපට ඉගැන්තුවේ ඉංගිරිස් මාධ්‍යයෙහි. ඒ අපේ රට බූතාන්ත අධිරාජ්‍යයේ යටත් විෂිතයක් ව පැවති හෙයිනි. විහෙත් දැන් අප නිදහස ලබා ඇති නිසා සිංහලය රාජ්‍ය හාජාව විය යුතු බවත් අධ්‍යාපන මාධ්‍යය විය යුතු බවත් අපේ සිත්වලට කාවදේදුවේ විවක ආනන්දයේ විදුහළුපති වූ විල්.විල්.මෙන්තානත්ද මහතා යි. ගණිතය හා නවීන විද්‍යාව වැනි විෂයයන් සිංහලයෙන් ඉගැන්විය හැකි බව පි.ද ඇස් කුලරත්න නා බඩිල්වී. කරුණානත්ද වැනි ආනන්දියයේ සිංහලයෙන් පාඨ ගුන්ථ මිය පහේවා දුන්හ.

2500 බුද්ධ ජයන්තිය සමරතු වස් ආනන්දියයේ පෙරමුණ ගත්හ. ඒ වසරේ ආනන්ද විද්‍යාලයිය සරගාවට 'බුද්ධ ජයන්තිය මෙය දී?' යනුවෙන් මා මිය කතුවැකිය 'සිල්මිනා' පත්‍රයේ පළ වීම මට අදහාගත තොහැනි තරම් විය.

පේරාදෙණි සිංහලාංශය

මා විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට සිංහල අධ්‍යයනාංශය පිහිටියේ පේරාදෙණියෙහි ය. වික් පැත්තකින් සුන්දර හන්තාන කද වැටියන් අතික් පැත්තෙන් මහවැලි නදියන් මාසිම් කොට ගෙන පිහිටි පේරාදෙණි කැම්පසය ඉතා ම මහයේකාභ්‍ර පරීක්ෂක පිහිටි සරසවි ධීමක් විය. ඒ පරීක්ෂක යොවුන් වියෙහි තුන් අපගේ සිත් සතන් පුඩු කරන්නක් විය.

පළමුවන වසරෙහි දී සිංහලය, ආර්ථික විද්‍යාව හා බූතාන්ත ඉතිසාසය හැඳුරුණ මම දෙවෙනි වසරෙහි දී සිංහල විශේෂවේදී උපාධිය හැඳුරුම සඳහා සිංහල අංශයට වික් වීම්. විවක සිංහලාංශයේ අංශාධිපති වූයේ මහාචාර්ය දායානත්ද ඒකතාට හෙරිට්ජාර්වීවි මහතා යි. විශිෂ්ට ගණයේ නාජායුයෙකු වූ මහාචාර්ය හෙරිට්ජාර්වීවි සිංහල ගබ්දක්ෂයෙහි නා සිංහල විශ්ව කේෂයෙහි ප්‍රධාන කර්තාවරයා ද විය.

සිංහලාංශයේ වෙනත් ජේෂණීය ආචාර්යවරුන් අතුරින් මහාචාර්ය විද්‍යාලිවර සර්වීච්ස් අප කාගේන් පරමාදුරුණි විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විය. විතුමා කිසි දැක දේශන සටහන් ගෙන පන්තියට ආ බවක් අපට මතක හතු. විහෙන් විතුමා කි හැම දෙයක් ම අපේ සිත් පූඩු වීමට සමත් විය. විතුමා නුතන සිංහල සාහිත්‍යය විශ්ව විද්‍යාලයට හඳුන්වා දුන් පූර්ගාමිය ය.

විදා නුත් වෙනත් කිරීතිමත් මහාචාර්යවරුන් අතුරෙනි අපට 'ක්විසිලිමිනා' ඉගැන්වූ ව්‍යුම්. අරියපාල, 'සිංහල ජ්‍යෙෂ්ඨ කාස්ත්‍රය' ඉගැන්වූ ව්‍යුම්. ශ්‍රී රම්මණ්ඩිල, 'සිංහල ව්‍යාකරණය' ඉගැන්වූ ඩී.එල්. විලෝරත්න, 'සංස්කෘතිය' ඉගැන්වූ පී.රී.රී. ප්‍රනාන්ද, 'සියලුස්ලකර' ඉගැන්වූ පීටර් සිල්වා, 'සිංහල සාහිත්‍ය ඉතිහාසය' ඉගැන්වූ ආනන්ද කුලස්සරිය හා නුතන වාර්ශිකාව ඉගැන්වූ සුගතපාල ද සිල්වා යන විද්‍යාත්මක කැසී පෙනුණුහ.

කතිණීය ආචාර්යවරුන් අතුරෙනි දෙදෙනක් අපේ සිත් දිනා ගත්තේ ව්‍යුහ. ඩී. නාරතයෙහි ඔමුණු පාඩිවරුන්ගේ සෙවණෙහි සංස්කෘත සෙයන්දුරු වේද්‍යරු වික ම සිංහල විද්‍යාතා වූ හේමපාල විෂයවරිධි මහතාන් සිංහලයට නව විවාර කළාවක් හඳුන්වා දුන් අරිය රාජකරුණා මහතාන් ය.

මේ ආචාර්යවරුන් අතුරින් මගේ ගමන් මග වෙනස් කිරීමට හේතු වුතු වික් ආචාර්යවරයෙකු වූයේ ආචාර්ය සුගතපාල ද සිල්වා මහතා යි. විංගලන්තයේ ලැංඩ් විශ්වවිද්‍යාලයානුබඳ්ද පෙරදිග හා අප්‍රිකානු අධ්‍යාපනාංශයට (School of Oriental and African Studies) ගිය විතුමා ජේරාදෙනියට ආපසු ආවේ නුතන වාර්ශිකාව පිළිබඳ පෑංචාදුපාධියක් ද දිනා ගතිමිති. නුතන වාර්ශිකාව අරබා විතුමාගේ මුළු ම දේශන මාලාව පාවත්වූනේ 1959 වසරෙහි දිය. සිංහල විශ්ව උපාධිය හදාරන්නෙකු ලෙස රීට සහභාගි වීමේ වරප්‍රසාදය මට ලැබේණා.

ප්‍රධාන විෂය වශයෙන් සිංහලය හැඳුකරු මා අනුවිෂය වශයෙන් හැඳුකරුවේ පූරාවිද්‍යාව හා ලංකා ඉතිහාසය යි. පූරාවිද්‍යාව මහාචාර්ය සෙනරත් පරණුවිතාන මහතා විසින් ද ලංකා ඉතිහාසය මහාචාර්ය ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් හා මහාචාර්ය තෙත්නකේන් විමලානන්ද මහතා විසින් ද අපට ඉගැන්වීනා. ප්‍රථම ශ්‍රී ලංකා පූරාවිද්‍යා කොමසාරස්වරයා වශයෙන් සේවය කොට විශ්වාම ගිය මහාචාර්ය පරණුවිතාන ලංකා විශ්ව විද්‍යාලයෙහි ප්‍රථම පූරාවිද්‍යා මහාචාර්යවරයා ද විය. විතුමාගේ ප්‍රථම දේශන මාලාවට සහභාගි වීමේ දුර්ලභ අවස්ථාව මට ලැබේණා. විතුමා සමග වරන්වර අනුරාධපුරයට ගොස් ඇතුළු නුවර කැණීම් කිරීමේ නායුය ද මට උඩු විනා.

මහාචාර්ය විමලානන්ද විංගලන්තයෙහි සිටි අවධියෙහි දී යටත් විෂ්තර කාර්යාලයට ගොස් උඩුවට කැරුණුව හා සම්බන්ධ රාජ්‍ය ලේඛන පිටපත් කොට ගෙන අවත් ඒවා

සිංහලයට හරවා පළ කිරීමට උත්සුක විය. ඉන් සමහර ලේඛන විතුමාගේ නිවසෙහි ම කාමරයක රැදි සිංහලයට නැගීමේ වරප්‍රසාදය මට ලැබේණ. රෝ සිරපාල මිලාරත්න හා විච්.චිච්.ඩණ්ඩාර ද සහභාගි වූහ.

1961 දී ප්‍රථම පන්තියේ සාමර්ථයක් ලබා ගනීමින් සිංහල ගෞරවේපාධිය දිනා ගත් මට දෙළංග් ගිලිප් විශේෂවර්ධන ත්‍යාගය ද සි.ඊ. ජයනායක ත්‍යාග ද නිමි විය. ඒ වසරේහි දී ම සහාය කිරීකාවාර්යවරයෙකු වශයෙන් සිංහල අධ්‍යාපනාංශයට වික් වීමේ හාගාය ද මට ලැබේණ. මාතක් ප්‍රාන්තික නිවාසයෙහි උපභාෂක පළවියක් ද ලත් මම මගේ විශ්ව විද්‍යාල ගුරු ජ්‍යෙෂ්ඨ ආරම්භ කළේ ප්‍රථම ව්‍යුහයේ විද්‍යාර්ථීන් සඳහා 'සිංහල සාහිත්‍ය ඉතිහාසය' ද දෙවනි වසරේ විද්‍යාර්ථීන් සඳහා 'දුරුවලිය' හා 'හංස සහ්දේශය' ද අවසන් වසරේ විද්‍යාර්ථීන් සඳහා 'සසභාවත' ද ඉගැන්වීමෙනි.

වාග්විද්‍යා ප්‍රවේශය

මේ කාලය තුළ දී ආචාර්ය සුගතපාල ද සිල්වා මහතාගේ තවත් පාඨමාලාවලට සහභාගි වීමේ අවස්ථාව මට ලැබේණ. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් විතුමා දේශන පැවතෙන්වූ ආකාරය තුතන වාග්විද්‍යාව කෙරේ මගේ සිත තදින් අදා බැඳ තබා ගැනීමට සමත් විය. පශ්චාත්ලපාධිය සඳහා තුතන වාග්විද්‍යාව තෝරා ගැනීමට මා වෙසෙසින් ම පෙළමුණේ විතුමාගේ නව සංකල්ප, නව ආකල්ප හා සිත් වසය කරන දේශන ගෙවීමේ නිසා ය. විතුමා 1963 දී පළ කළ 'නාමා විමර්ශනය' නමැති කුඩා ග්‍රන්ථය තුතන වාග්විද්‍යාව අමුතා සිංහලයෙන් ලියවුණු පළමු පොත වශයෙන් සැලුකිය හැකි ය.

තුතන වාග්විද්‍යාව පමණක් තොට උපහාභා විමර්ශනය ද අපට හඳුන්වා දුන්නේ සුගතපාල සිල්වා මහතා යි. සිංහල අංශයේ අපි කීප දෙනෙක් ම විතුමා සමග මොනරාගල වැනි පිරිසරඳ පළාත්වලට ගොස් ඒ ප්‍රදේශවල භාවිත වන කට වහර ගැන සොයා බැඳුවෙමු. මේ ගමන්වලට මහාචාර්ය හෙටිට්‍යාර්චිට් මහතා ද සහභාගි වූ බව මට මතක ය. ආරෝහ්න පරිණාහ දේශධාරී හෙටිට්‍යාර්චිට් මහතා දුටු ගැමියන් විතුමා වටා රෝක් ව ඕවුන්ගේ දුක් ගැනවිලි කියන්නට වූයේ විතුමා ඒ පළාත් මහ ඒපන්තතුමා යැයි වරදවා සිතා ගැනීමෙනි. පසු කාලයක දී සිංහල ජන වහර ගැන සොයා බැඳීමට මා පෙළමුයේ විතුමා යි.

ඡැංචාදී උපාධි අධ්‍යාපනය

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය විතුමා සම්ප්‍රාදායේ විශ්ව විද්‍යාලයක් වූ හෙයින් විහි ආධාරිත කිරීකාවාර්යවරයෙන් ස්වකිය ඡැංචාදීලපාධි අධ්‍යාපනය සඳහා බොහෝ විට ගියේ විංගලන්තයට ය. සිංහල අංශයේ කිරීකාවාර්යවරයෙන් වැඩි වශයෙන් ගියේ ලංඩන් විශ්ව

විද්‍යාලයේ (University of London) පෙරදිග හා අංශීකානු අධ්‍යාපනය (School of Oriental and African Studies) ය.

මේ සම්පූර්ණ මුල් වරට වෙනස් කරන ලද්දේ මා විසිනි. 1963 වසරේහි දී ඇමෙරිකා වික්සන් ජනපදයෙන් පුල්බුඩිට් (Fulbright) ශිෂ්‍යත්වයක් දිනා ගත් මම තුතන වාග්චිඳ්‍යාව හඳුරනු පිණිස කැඳිගෙළේනියා විශ්ව විද්‍යාලයේ බිර්ක්ලී (Berkeley) කැම්පසය බලා ගියෙමි. මේ කැම්පසය පිහිටියේ සැන් පුළුන්සිස්කේ නුවරට තුළුරිනි.

වහි වාග්චිඳ්‍යා අංශය (Department of Linguistics) ඇතුළත් වූ මම දැක්වුරද්දක් හිල්ප හඳුරා ඇමෙරිකානු වාග්චිඳ්‍යාව ගෙන අවබෝධයක් ලද්දෙමි. පැණ්වාද්ලපාධි හඳුරන්නන්ගේ උපදේශකවරයා (Graduate Advisor) වූ වොලස් වේල් (Wallace Chafe) මහාචාර්යන්මාගේ උපදේශක් අනුව ලතින් හා සංස්කෘත යන සම්භාවන භාෂා දෙක ඉගෙන ගැනීමටත් මානව විද්‍යාව (Anthropology) හැඳැරීමටත් මට සිදු විණ. විස් ම වික් තුතන භාෂාවක් ද හැඳුරුය යුතු වූයෙන් ඒ සඳහා ප්‍රංශ භාෂාව තොරා ගත්තෙමි.

ප්‍රංශ භාෂාව හැඳුරුමේ වික් වාසනාවක් වූයෙන් තුතන වාග්චිඳ්‍යාවේ පියා වශයෙන් සඡලකෙන ගර්ඩිනාන්දේ දී සොසියේයා (Ferdinand de Saussure) මහාචාර්යවරයා ප්‍රංශ භාෂාවෙන් කළ දේශන සටහන් සංග්‍රහ කොට පළ වුතු (Cours de linguistique générale) නමැති ගුන්ථය ප්‍රංශ භාෂාවෙන් ම කියවීමට හකි වීම සි.

මෙවක කැඳිගෙළේනියා වාග්චිඳ්‍යා අංශයේ සේවය කළ කිරීම්මත් මහාචාර්යවරයේ වූ විම.ඩී. විමනේ (MB Emeneau) වෙතින් 'ඉන්දු-ආර්ය භාෂා' පිළිබඳව ද ජේන් ගම්පර්ස් (John Gumperz) වෙතින් 'උපනාභා අධ්‍යාපනය' (Dialectology) පිළිබඳව ද බෙල් හයිමිස් (Dell Hymes) වෙතින් මානව විද්‍යාව (Anthropology) ද උගේත්තෙමි.

පුල්බුඩිට් ශිෂ්‍යත්වයේ වික් සම්පූර්ණයක් නම් නිවාඩු කාලවල දී වෙනත් විශ්ව විද්‍යාලවලට යටා විශේෂ පාඨමාලාවලට සහභාගි වීමේ අවස්ථාව සලසා දීම සි. ඒ අනුව ඇමෙරිකාවේ ගත කළ දෙව්සර තුළ දී යේදී විශ්ව විද්‍යාලයෙහින් ඉත්දියානා විශ්ව විද්‍යාලයෙහි බිඥුම්හෑන් කැම්පසයෙහින් ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙහි ඔස්ට්‍රියානා විශ්ව විද්‍යාලයෙහින් විශේෂ පාඨ මාලාවලට සහභාගි වීමේ අවස්ථාව මට ලැබේනු. සමාජවිෂයක වාග්චිඳ්‍යාදායෙකු වූ මහාචාර්ය විලියම් ලැබොව් (William Labov) මහතා මට හමු වුතෙන් ටෙක්සාස්හි දී ය. මෙස් වාග්චිඳ්‍යාව හැඳුරු මම 1965 දී කැඳිගෙළේනියා විශ්ව විද්‍යාලයෙන් වාග්චිඳ්‍යාව පිළිබඳ ගැස්තුපති (Master of Arts) උපාධිය දිනා ගතිමි.

කැඳිගෙළේනියා විශ්ව විද්‍යාලයේ වාග්චිඳ්‍යා අංශයෙහි දී මා උගේත්තේ ඇමෙරිකානු වාග්චිඳ්‍යාව සි. ලෙනාඩි බ්ලුම්බුල්ඩ් (Leonard Bloomfield), විඩ්චර්ඩ් සැපියර් (Edward

Sapir) හා නොම් ඩොම්ස්කි (Noam Chomsky) වැනි මහාචාර්යවරු ඇමෙරිකානු වාග්විද්‍යවේ පුරෝගාමීභ වූහ. මේ හැරැණු විට බ්‍රිතාන්‍ය වාග්විද්‍යව (British Linguistics) යනුවෙන් හැඳින්විය හැකි ආචාර්ය කුලයක් ද බ්‍රිතාන්‍යයෙහි බිජි වී තිබිණු. ජු.ඇර් ගර්ත් (JR Firth) හා මයිකල් හැල්ඩ් (Michael Halliday) වැනි මහාචාර්යවරු විහි ප්‍රමුඛත්වය දැරැඟනු.

මහාචාර්ය හැල්ඩ් ඉගැන්වියේ ලංඩන් විශ්ව විද්‍යාලයේ යුතිවර්සිට් කොළඹ (University College) නම් අධ්‍යාපන ආයතනයෙහි ය. 1965 දී ඇමෙරිකාවෙන් පිටත වූ මම ලංඩනයේ යුතිවර්සිට් කොළඹියට බැඳී මහාචාර්ය හැල්ඩ් යටතේ අවරුද්දක් "Functional Grammar" නම් වාග්විද්‍ය මතවාදය හැඳුරුම්.

මේ වන විට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ තවත් ආචාර්යවරයෙක් ගණිත විද්‍යාව හඳුරුම්න් යුතිවර්සිට් කොළඹියෙහි සිටියේය. ඒ පසුකළක දී ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණයේ පියා වශයෙන් නම් කෙරැණු වේ.කේ. සමරනායක මහතා ය. හැම බාම මෙන් හමු වුණු අපි පරිගණක තාක්ෂණය ගැනත් සිංහලය ගැනත් කතා බහ කෙළෙමු.

කොළඩ සිංහලාභය

1966 දී ආපසු ලංකාවට පැමිණි මම යළිත් පේරාදෙනී විශ්ව විද්‍යාලයෙහි සිංහල අංශයෙහි ඉගැන්වීම් ආරම්භ කෙළෙම්. ඒ වන විට සුගතපාල ද සිල්වා මහතා විදේශගතව සිටි හෙයින් වාග්විද්‍යව ඉගැන්වීමේ වගකීම පැවරැණේ මට ය. මේ වන විට විංගලන්තයේ යෝජ් විශ්ව විද්‍යාලයේ වාග්විද්‍යව අංශය සංස්ක්‍රම් කිරීමේ වගකීම පැවරි තිබුණේ විතුමාව ය.

මේ වන විට විශ්ව විද්‍යාල පද්ධතියෙහි තවත් වෙනසක් සිදු වී තිබිණු. විනම් සිංහලාභයක් ද අදාළත් නව ගාස්තු පියායක් කොළඩ ද පිහිටුව තිබීම ය. වෙනයින් පේරාදෙනීයෙහි පමණක් නොව කොළඩ ද වාග්විද්‍ය දේශන පැවත්වීමේ කාර්ය භාරය මට පැවරිණු. මම සතියකට වරක් දුම්රියෙන් කොළඩ පැමිණා පෝරීං රාජ ගාලාවෙහි දී හෝ නව කලාගාරයෙහි දී හෝ මගේ දේශන පැවත්වීම්.

අවුරුදු කිපයකට පසුව කොළඩ ගාස්තු පියාය පේරාදෙනීයෙන් වෙන් වුණු ස්වර්තන්තු පියායක් බවට පත් විණු. විහි සිංහලාභයේ අධිපති පදවිය දැරැවේ මහාචාර්ය එම්.ඩී. ආරායපාල මහතා ය. පේරාදෙනීයෙහි සිංහලාභයෙහි පුන් මට කොළඩ සිංහලාභයට බැඳෙන සේ විතුමා දැනීන් දිගට ම කළ ආරාධනාව කිසිසේත් බැහැර කළ නොහැකි වූ තැන මම කොළඩ සිංහලාභයට වික් විම. ඒ 1967 දී ය. විභා පටන් 2002 දී විනුම යන තුරු පත් නිස් වසරක් මම කොළඩ විශ්ව විද්‍යාලයෙහි සිංහලාභයෙහි සේවය කෙළෙම්.



විවක සිංහලාංශයෙහි සේවය කළ ආචාර්යවරුන් අතර තිස්ස කාර්යවසම්, විමල් දිසානායක, කුසුමා කරුණාරත්න, සුවරිත ගම්ලත්, වික්ටර් හප්පාරවීච්, තිස්ස ජයවර්ධන හා අනුරාධ සෙනෙවිරත්න ද වූහ. පසු කළක දී හේමපාල විජයවර්ධන හා ප්‍රස්ථ්වීඩන්බාර සන්නස්ගල ද සිංහලාංශයට වික් වූහ. මේ අතරතුර දී අනුරාධ සෙනෙවිරත්න පේරාදෙනී සිංහලාංශයට ගියෙන් වේනි සිරී මහාචාර්ය සර්විචන්ද මහතා කොළඹ සිංහලාංශයට වික් විය.

කොළඹ සිංහල අංශය පිහිටි ස්ථානය ද කම්නින් කළට වෙනස් විය. විය මුලින් ම පිහිටා තිබුණේ දැනට විද්‍යා අංශයෙහි පරිගණක ආයතනය පිහිටා තිබෙන ස්ථානයෙහි කුඩා කාමරයක ය. රෝ යාබද්ධ පිහිටියේ නිති පිධිය සි. ඒ ගොඩනැගිල්ල ද දැන් නැත. පසුව විශ්ව විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ලක් වූ 'කලම්මු ඇකඩමිය' පිහිටි දෙමහල් ගොඩනැගිල්ලෙහි පහත මාලයට සිංහලාංශය ගෙන යන ලදී.

පැරණි තුරුග තරග පිටියේ කොටසක් කොළඹ විශ්ව විද්‍යාලයට පවතු ගැනීමෙන් පසුව නව ගොඩනැගිල් සංකීර්ණයක් විනි බිජි විතා. විනි වික් තෙමහල් ගොඩනැගිල්ලකට සිංහලාංශය ගෙන යන ලදී. විය මුලින් ම පිහිටුවන ලද්දේ විනි පළමුවෙනි මාලයෙහි දකුණු කෙළවරෙහි ය. පසුව විය විනි වම් කෙළවරට ගෙන යන ලදවා ඇ දක්වාන් විනි විරුජමානව පවතී. විනි විශාලතම කාමරය 'ව්‍යුත්ඩ්. ආර්යපාල ගුවණාගාරය' යනුවෙන් නම් කෙරීන. රෝ යාබද කාමරය සිංහලාංශයේ ප්‍රස්තකාලය විය.

සිංහල ගැමී වහර අපලා 'හෙළ වහර' නමින් පොතක් පළ කළ වි.වි.ගුණපාල සුරින්ගේ පෙළුළුගලික ප්‍රස්තකාලය ද මහාචාර්ය ව්‍ය.ම්.ඩී.ආර්යපාල, මහාචාර්ය සිරී ගුණසිංහ, මහාචාර්ය කුසුමා කරුණාරත්න වැනි ආචාර්යවරුන්ගේ ප්‍රස්තකාලවල පොත් ද මේ ප්‍රස්තකාලයට පිරිනැමිණ. මා සතුව තිබුණු සියලු ප්‍රබන්ධ කෘති ද පසුගිය දාක මීට වික් විතා.

වෙනත් විශ්ව විද්‍යාලවල සිංහලාංශ කොසේ වෙනත් කොළඹ විශ්ව විද්‍යාල සිංහල ආචාර්යවරුන් උදෙසා තනි කාමර වෙන් විතා. ඒ කාමර වැඩි හරියක් පිහිටියේ දෙවෙනි මහලෙහි සි. ඒවායෙහි පොත් රාක්ක අලුත් පොත්වලින් පිරී තිබිණ. විශ්ව විද්‍යාලයට යන වින ලේඛකයන්ට හා ජන මාධ්‍යවේදීන්ට මේ කාමර නිතර ම විවෘත ව පැවතිණ.

මා නුත් කාමරය වික් කරුණෙක් තිසා විශ්ව විද්‍යාලයෙහි අන් සියලු කාමරවලින් වෙනස් විය. ශිනකරණයක් තිබුණු වික ම කාමරය විය වූ බවිනි. ඒ ශිනකරණය මට ලබා දුන්නේ අප සමග මාලදිවයින් බස ගැන පර්යේෂනු කළ හසන් අභමඩ් මහිකු මහතා ය. ප්‍රමාණයෙන් කුඩා වුවත් විය හැම විට ම ආහාර පානවලින් පිරි පැවතිනා. සිංහල අංශයේ විද්‍යාර්ථීන්ගේ උපන් දින සාද සඳහා අවශ්‍ය වූ විශාල කේක් ගෙඩි, ආරක්ෂාව පිණිස තබා ගියේ මේ ශිනකරණයෙහි ය. වියින් මට විශාල වාසියක් සැලසිනා. උපන් දිනය කාගේ වුවත් උපන් දින කේක් කිඳ්‍රුලක් මට ද නිල වශයෙන් ලැබේම ය.

සිංහලාංශයේ ගාස්ත්‍රීය සේවා

මහාචාර්ය ආරියපාල මහතාගේ අනුග්‍රහය නිසා සිදු වුණු වික් විශේෂ ගාස්ත්‍රීය කටයුත්තක් නම් ප්‍රාථින භාෂේපකාර සමාගම හා සම්බන්ධ වී පැරණි සම්භාවන සිංහල සාහිත්‍ය කාති සංස්කරණය කිරීම සි. මුලින් ම සංස්කරණයට හාජන වූයේ සඳ්ධරීමරත්නාවලිය සි. ලංකාවේ නොයෙක් විහාරස්ථානවලින් ලබා ගත් පුස්කොල පොත් සහස්ත්‍රනය කිරීමෙන් සිදු වුණු මේ සංස්කරණ කටයුතු තිසා සම්භාවන සිංහල හාඡා ව්‍යවහාරය ගැන මෙන් ම ගුන්ට සංස්කරණය ගැන ද අවබෝධයක් සිංහල අංශයේ ආචාර්යවරයෙන්ට ලැබිණා.

මේ සංස්කරණය පිණිස අවශ්‍ය පුස්කොල පොත් සොයා ගැනීම ද දුෂ්කර කටයුත්තක් විය. වහි වගකීම ද පැවරුණෙන් සිංහල අංශයේ ආචාර්යවරයෙන්ට ය. වරක් හේමපාල විජයවර්ධන මහතාත් මමන් මුහන්දිරම් මුල්ලපිටියේ කේ.වි.ද සිල්වා මහතාත් සමග ලංකාව පුරා කළ සංචාරය අමතක කළ නොහැකිකි. මුහන්දිරම් තුමාගේ රසවත් කතාවලට සවන් දුන් අපට බොහෝ විට සිනාව නවන්වා ගත තොහැකි විය.

පුස්කොල පිටපත් විකින් වික තියවා සහස්ත්‍රනය කිරීමේ කාර්යය ඉතා වෙහෙසකර කාර්යයක් විතු. ඊට සහභාගි වුණේ සිංහලාංශයේ ආචාර්යවරයෙන් පමණක් නොවේ. ප්‍රාථින භාෂේපකාර සම්මියට සම්බන්ධ ගිහි පැවැදි වියත් පිරිසක් ද ඊට දායක වූහ. ඒ අනුරෙහි පුරුෂ මොරවක සිද්ධාර්ථ, කොත්මලේ අමරවිංස, තෙර්පැහැ සේමානන්ද, බෙලිදෙණියේ සිරිධිම්ම, නොරණ විෂ්රාක්ෂාන හා රත්ශාම සුමනන්ද වැනි පැවැදි ප්‍රධිවරු ද අනයරත්න අධිකාර හා මුල්ලපිටියේ මුහන්දිරම් වැනි ගිහි ප්‍රධිවරු ද වූහ.

සඳ්ධරීමරත්නාවලියට පසුව අපේ අවධානය ගොමු වුණේ ‘සඳ්ධරමාලංකාරය’ ‘සිඛවපුද හා සිඛවපුද විනිස්’ හා ‘අමාවතුර’ වන කාති කෙරේ ය.

මහාචාර්ය ආරියපාල මහතා ව්‍යාකරණයෙකු නුවුවද සිංහල ව්‍යාකරණය කෙරේ ආදරයක් දැක්වූ විද්‍යාත්‍යෙකි. විතුමාගේ අනුග්‍රහයෙන් සිදු වුණු වික් කාර්යයක් නම් සිංහලයෙහි ‘පද බේදීම’ පිළිබඳව පොදු සම්මතයක් ඇති කොට ගැනීම සි. විතුමාගේ

අනුග්‍රහයෙන් පද බෙදීම අලභ සම්පාදිත වික් අත් පොතක් හැඳින්වුනේ 'සිංහලයේ වචන වෙන් කිරීම යනුවෙති.

ආරියපාල මහතා භාෂා සටන්කාමියෙක් ද විය. ඔහු මෙහෙයුවූ වික් භාෂා සටනක් 'සම්මත සිංහලය' සම්බන්ධයෙනි. සිංහලය ලේඛන ව්‍යවහාරයෙහි යෝමෙනි දී නොයෙක් විධියේ වැරදි සිදු වෙමින් පැවතිනා. මේ වැරදි නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව කාටත් දැකිනා. හෙළ හවුල විසින් මෙන් ම විශ්ව විද්‍යාලවල සිංහලාංශ විසින් ද 'නිවැරදි සිංහලයක' අවශ්‍යතාව පිළිගැනිනා. මේ ගැන සින් යොමු කළ අයි.ව්‍යිම.අර්. ඩී. ර්‍යයාගාල්ල ඇමතිතුමා 'නිවැරදි සිංහලයක' සම්මත කොට ගැනීම පිණිස 'සම්මත සිංහල කම්ටුවක්' පත් කළේය. විය අගේ කළ යුතු පියවරකි.

මේ මණ්ඩලයේ බහුතරය හෙළ හවුලට සම්බන්ධ වුණු නිසා ඔවුන් පළ කළ 'සම්මත සිංහල කම්ටු වාර්තාව' පැරණි භාෂා රිති තුවා දක්වන්නක් විය. ඩී රිති බොහෝමයක් විරෝධමානයට නොගැළපෙන හෙයින් මේ වාර්තව පිළිගැනීමට කොළඹ සිංහලාංශය ඇතුළු සියලු සිංහලාංශ අකමැති විය. මහාචාර්ය ආරියපාල මහතා 'සම්මත සිංහලයට' විරෝධිව නැගු හඩු බොහෝ පුවත්පත්වල සහයෝගය ද ලැබිනා. විශේෂයෙන් ම 'දිනමිත්තු' පත්‍රය සම්මත සිංහලයට විරෝධිව ලිපි ගණනාවක් පළ කිරීමෙන් විශ්ව විද්‍යාලයට සහයෝගය දැක්වීය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වාර්තාව සකස් කිරීමේ මූලික වගකීම පැවරුණෙන් මට ය. විවක විශ්ව විද්‍යාල සිංහලාංශවල සිටි හේමපාල විෂයවරිධින, ඩී.වී. සුරවිර, නත්දසේන රත්නපාල, කේ.වන්.මි.බර්මලාස වැනි ආචාර්යවරුන් සමඟ කතාබස් කොට මේ වාර්තාව පිළියෙළ කෙළුම්.

විශ්ව විද්‍යාල විද්‍යාර්ථිය

විශ්ව විද්‍යාලයෙහි උගන්වන ගුරුවරි ගුරුවරියේ ද ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවේ ද පාසැල්වල උගන්වන භා ඉගෙන ගන්නා පිරිසට වඩා වෙනස් ය. පාසැල් ගුරුවරියා කරන්නේ දැනට පවත්නා දැනුම් ශිෂ්‍යය දැනුවත් කිරීම ය. විශ්ව විද්‍යාලයෙහි දී සිදු වන්නේ ගුරුවරියාත් ශිෂ්‍යයාත් යන දෙදෙනා ම අලුත් දැනුම සොයා යැම ය. විඛැවින් විශ්ව විද්‍යාලයෙහි සිටින්නේ අවිද්‍යාව හසා විද්‍යාව සොයා යන 'විද්‍යාරීභු' වෙති.

විශ්ව විද්‍යාල ගුරුවරියා යනු තවත් වික් ගුරුවරියෙකු නොවන බව මින් පැහැදිලි වනු ඇත. ඔහු දැනට පවත්නා දැනුම් සම්හාරයට අලුතින් යමක් වික් කරන්නෙකි. අලුත් දැනුම වික් වන්නේ පර්යේෂණ ඔස්සේ ය. විඛැවින් විශ්ව විද්‍යාල ගුරුවරියා අවශ්‍යතාවයන් ම පර්යේෂකයෙක් ද වේ. විශ්ව විද්‍යාල ගුරුවරියා පර්යේෂණ මාර්ගයෙන් සොයා ගන්නා

මේ අලත් දැනුම ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව මහජනතාවට ද දීම විශ්ව විද්‍යාල ගුරුවරකාගේ වගකීම යි.

මේ අලත් දැනුම ශිෂ්‍ය ප්‍රජාවට මෙන් ම මහජනයට ද දෙන මාර්ග සවැදුෂරුම් වේ. පළමුවෙනි මාර්ගය විශ්වවිද්‍යාලයෙහි ම පැවතෙන්වෙන දේශන යි. තමා කොයා ගත් අලත් දෙයක් මුළුන් ම සිය ශිෂ්‍ය ප්‍රජාවට කියා ඔවුන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීම විශ්ව විද්‍යාල ගුරුවරකාට ලැබෙන විශේෂ වර්ප්පසාදයකි. ශිෂ්‍යයන් තමන්ගේ අදහස් දක්වන්නේ කුඩා කොළ කශල්වල හෝ බස් රිකට්වල හෝ මිය වුවන් සේ සමහර අදහස් කිසිසේත් බැහැර කළ නොහැකි ය.

කොළඹ විශ්ව විද්‍යාලයට පිවිස සිංහලය හඳුරන විද්‍යාර්ථීන්ට පළමුවෙනි වසරෙහි දී අතිචාර්යයෙන් ම සහභාගි වීමට සිදු වුතු පාඨ මාලා දේශන් විකක් වූයේ 'භාෂා ප්‍රවේශය' නම් දේශන මාලාව යි. අවුරුදු ගණනාවක් පැවතෙන්වූ මේ දේශන මාලාවේ සාරය ඇතුළත් කොට මිය පොතක් 2005 දී 'මානව භාෂා ප්‍රවේශය' යන නමන් ප්‍රසිද්ධියට පත් කෙළෙම්. දෙවෙන මාර්ගය පොදු දේශන යි. නොයෙක් සම්මින් සමාගම්වල පැවතෙන්වෙන සාහිතය භා කළ උත්සවවල දී දේශනයක් ද පැවතෙන්වීමට අපට සිදු වේ. පාසැල් භා විද්‍යාලවල තහග ප්‍රථානෝත්ස්වයක ප්‍රධාන අමත්තා වශයෙන් ද දේශනයක් පැවතෙන්වීමේ වර්ප්පසාදය අපට ලැබේ. විශ්ව විද්‍යාලයට පිවිසෙන අරමුණින් පාසැල් ඉගෙනුම එහින ශිෂ්‍ය ප්‍රජාව වික්තරා ප්‍රමාණයකට හෝ නව දැනුමෙන් සහනද්ධ කිරීමට මේ දේශන යොදා ගත හැකි ය.

තෙවෙනි මාර්ගය ග්‍රහ්න පළ කිරීම යි. දේශනයක පණිච්චිය යන්නේ කිසියම් තැනක කිසියම් අවස්ථාවක සිරින ග්‍රාහක පිරිසකට පමණකි. විහෙත් පොතක් පළ කිරීමෙන් මේ පණිච්චිය මුළු මහත් පාඨක ලෝකයක් වෙත ලෙන යා හැකි ය. විශ්ව විද්‍යාලය නඩත්තු කරන්නේ මහ ජන මුදලින් නිසා ඒ මුදලින් අප කරන්නේ කුමක් දැයි දැ ගැනීමට අයිතියක් මහ ජනතාවට ඇත. මා මිය පොත් වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ට ද ප්‍රයෝගනවත් වේ.

සිවෙනි මාර්ගය ගාස්ට්‍රීය ලිපි ලේඛන යි. ප්‍රාථින භාෂ්පකාර සම්තිය, රාජකීය ආසියාතික සම්තිය වැනි විද්ධ්වත් සම්තිවලින් වාර්ෂිකව පළ කෙරෙන සගරා ද සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ 'සාහිත්‍යය' සගරාව, 'සංස්කෘති' සගරාව, විශ්ව විද්‍යාලවලින් පළ කෙරෙන සගරා ද කියවන විශේෂ පාඨක පිරිසක් ද වේ.

පස්වෙනි මාර්ගය පුවත්පත් ලිපි යි. හැම දිනපතා පුවත්පතක ම පාහේ ගාස්ට්‍රීය හෝ සාහිත්‍ය අතිරේකයක් ඇත. මම තවමත් විවැනි අතිරේකවලට මිය මගේ තින් පහළ වන අලත් අදහස් පොදු පාඨකය සමඟ බෙදා හදා ගනිමි.

සයටති මාර්ගය ගුවන් විදුලි වැඩි සටහන් ය. මම 'තුම්පත් රටා' යනුවෙන් සතිපතා වැඩි සටහනක් තුන් අවුරුදු තුන් මසක් ඉදිරිපත් කෙළෙමි. ගුවක ප්‍රතිචාර අනුව ඒ තුන් අවුරුදුදේ ප්‍රචාරය වුණු නොදු ම වැඩි සටහන විය වූ බව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙහි ද සඳහන් වේ. මේ වැඩි සටහනට අවශ්‍ය තොරතුරු ගමන් ගමට ගොස් පරිගත කර ඇතිමටත් ගුවන් විදුලි මැදිරෝයෙහි දී ඉදිරිපත් කිරීමටත් දායක වූ රාජ්‍ය ධර්මජාල මහතා මෙහි දී මට අමතක නොවේ.

සත්වෙති මාර්ගය රුපවාහිනී වැඩි සටහන් ය. ස්වාධීන රුපවාහිනීය ඔස්සේ මා ඉදිරිපත් කළ 'සියබස් අලංකාරය' නම් සතිපතා වැඩි සටහන ඇසට දැකුම්කල ද කනට කන්කල ද විය.

ඇතන වාග්විද්‍යාංශය

1968 වර්ෂය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල විශාල විශාල ක්ෂේත්‍රයක් විය. මෙතෙක් කළේ ඇතන වාග්විද්‍යාව ඉගැන්වුණෝ සිංහලාංශයේ හෝ ඉංගිරිස් අංශයේ පාඨ මාලාවක් වශයෙනි. විහෙන් වාග්විද්‍යාව ස්වාධීන අධ්‍යාපන ක්ෂේත්‍රයක් වශයෙන් සලකා 'වාග්විද්‍යාව' යන නමින් වෙන ම අධ්‍යාපනාංශයක් (Department of Linguistics) නමින් පිහිටුවන උදෑස් 1968 දී කොළඹ විශ්ව විද්‍යාලයෙහි ය.

මේ නව අධ්‍යාපනාංශයේ අධිපති වශයෙන් ගාස්තුවේදී උපාධිය සඳහා වාග්විද්‍යාව නම් විෂය මාලාවට අනුළ නිර්දේශ හා දේශන මාලා සැලසුම් කිරීමේ වගකීම මට පැවරිනු. වාග්විද්‍යාව නමැති විෂය සිංහල දෙමළ හා ඉංගිරිස් යන මාධ්‍ය තුනෙන් ම උගැන්වන ලදී. සිවු වසරක පාඨ මාලාවක් වූ විනි ප්‍රථම වර්ෂයෙහි දී 'වාග්විද්‍යා ප්‍රවේශය' 'ඇඩ් විවාරය' හා 'පද විවාරය' යන දේශන මාලා උගැන්වන ලදී.

දෙවනි වසරෙහි දී 'භාෂාව හා සංස්කෘතිය' 'භාෂාව හා සමාජය' 'වේත්නාසික වාග්විද්‍යාව' නම් දේශන මාලා පැවැත්වීනු. තෙවනි වසරෙහි දී 'වාක්‍ය විවාරය' 'ඇතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත' 'ඇඩ් විවාර සිද්ධාන්ත' 'වාග්විද්‍යා ඉතිහාසය' 'ඇර්ථ විවාර මූලධර්ම' 'ඇතන සිංහලය' හා 'ඇතන දෙමළ' වැනි දේශන මාලා පැවැත්වීනු. අවසාන වසරෙහි දී 'ඡනක ව්‍යාකරණය' 'මනෝවිෂයක වාග්විද්‍යාව' 'භාෂා ගෙවී අධ්‍යාපනය' 'උපනාෂා අධ්‍යාපනය' 'වාක්කොෂ්ජ අධ්‍යාපනය' 'තුලනාත්මක වාග්විද්‍යාව' 'ඇතන ඉංගිරිස් ව්‍යුහය' හා 'වාග්විද්‍යාවේ ක්ෂේත්‍ර විධි' වන දේශන මාලා ඉගැන්වීනු.

සිංහලයෙන් හා ඉංගිරිසෙන් ඉගැන්වීම පිණිස ඩිජිටල්. විස්. කරුණාතිලක, කේ.වින්.සි.ධර්මදාස හා තිස්ස ජයවර්ධන වැනි ආචාර්යවරුන්ගේ සහාය ලබාදීනු. දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම පිණිස විස්. සුසින්දිරරාජු, තනංජයරාජු, විස්.තිල්ලෙසිනාදන්

හා පූලෝගසිංහම් වැනි ආචාර්යවරුන්ගේ සහාය ලබා ගත්තා ලදී. අද යාපන් විශ්ව විද්‍යාලයෙහි වාග්ධිවිද්‍යාව උග්‍රන්වන බොහෝ ආචාර්යවරුන් වාග්ධිවිද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙහි වාග්ධිවිද්‍යා අංශයෙහි.

වාග්ධිවිද්‍යාව නූතන විෂය ක්ෂේත්‍රයක් වූයෙන් විය සිංහලයෙන් ඉගැන්වීම පිණිස නව පාර්හාමික පද අවශ්‍ය විනා. ඒ පාර්හාමික පද මාලාව සම්පාදනය කිරීමේ වගකීම ද පැවරුණ් මේ වාග්ධිවිද්‍යා අංශයට ය. ඒ සඳහා විස්.විල්.කැකුලාවල, විමල් ජී. බලගල්ලේ, විමල් දිසානායක වැනි ආචාර්යවරුන්ගේ සහාය ද මට ලැබිණා. "communication" යන සංකල්පය හඳුන්වනු පිණිස 'සන්නිවේදනය' හා 'ඡන සන්නිවේදනය' වැනි පද සඳා ගත්තා ලද්දේ මේ මත්ත්වලය විසිනි.

1971 වැන්නෙහි දී ජනතා විමුක්ති පෙරමුණ් මෙහෙයුමේන් ඇති වුතු තරඟා කැරුල්ලට විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයේ ද බෙහෙවින් සම්බන්ධ වූහ. මේ පිළිබඳව හේතු කාධක සොයා බැඳීමට පත් කළ කොමිසමේ විස් තිගමනයක් වූයේ රට හේතුව විශ්ව විද්‍යාලයේ යළුපෑන තිය අධ්‍යාපන ක්‍රමය බව යි. විබැවින් විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම වෙනස් කිරීමට යෝජනා කෙරිණා.

එහි ප්‍රතිඵලයක් වූයේ විශ්ව විද්‍යාල ව්‍යුහය අධ්‍යාපන ක්ෂේත්‍ර අනුව ප්‍රතිසංස්කරණය කිරීම ය. ඒ අනුව වික ම විෂය හැම විශ්ව විද්‍යාලයක උග්‍රන්වනු වෙනුවට විස් විස් විශ්ව විද්‍යාලයක් යම් යම් විෂය ක්ෂේත්‍රවලට සිමා කිරීම ය. ඒ අනුව භාෂා ඇතුළු සියලු මානව ගාස්තු සඳහා කැලුණිය විශ්ව විද්‍යාලයන් සියලු සමාජ විද්‍යා සඳහා කොළඹ විශ්ව විද්‍යාලයන් වෙන් කරන ලදී. ඒ අනුව වාග්ධිවිද්‍යා අංශය කැලුණිය විශ්ව විද්‍යාලයට ගෙන යන ලෙස නිර්දේශ කෙරිණා. ඒ අනුව මා ද කැලුණියට යා යුතු විනා.

කැලුණිය විශ්ව විද්‍යාලයට යැමට මගේ වැස් කැමැත්තක් නොවිණා. මා ජීවන් වූයේ නූගේගොඩ නිසා දිනපතා ම කැලුණියට යැමටත් ආපසු ඒමටත් යටත් පිරසෙකින් පැය තුනක් වත් මහ පාරේ ම ගත කිරීමට මට සිදු වේ. විය කාලය කා දැමීමකැයි සිතු මම නැවත වරක් කොළඹ සිංහල අංශයට බැඳීමට කැමැත්ත පළ කෙළෙම්. ඒ සඳහා මහාචාර්ය ආර්යපාල මහතාගෙන් පූර්ණ අනුග්‍රහය ලැබිණා.

මා සිංහල අංශයට බැඳුණාත් වරින් වර කැලුණියට ගොස් වාග්ධිවිද්‍යා දේශන පැවැත්වීමට මට සිදු විනා. ඒ වන විට වාග්ධිවිද්‍යා අංශයෙහි අධිපති වශයෙන් පත් කොට නිඩුණ් ආචාර්ය විස්.විල්.කැකුලාවල මහතා ය.

ජනමාධ්‍ය ඒකකය

වාග්විද්‍යාවට අමතරව ජනමාධ්‍යවේදය (Journalism) නමැති විෂය ක්ෂේත්‍රය නගා සිටුවීමේ වගකීම ද මට පැවරීනා. ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ ඉල්ලමක් වූයේ දැනටමත් රැකියාවේ යෙදී සිටින ජනමාධ්‍යවේදීන්ගේ උදෙසා සතියන්ත පාධමාලාවක් පවත්වන ලෙස සි. මේ ආයාචනය පිළිගත් කොළඹ විශ්ව විද්‍යාලය 1986 දී සිංහල, දෙමළ හා ඉංගිරිස් යන භාෂා තුනෙන් ම සති අන්ත ජනමාධ්‍ය සිංහලේමා පාධමාලාවක් ආරම්භ කළේය.

විහි සම්බන්ධිකාරක ආචාර්යවරයා වශයෙන් මුමින් ම කරගුණ කළේ මහාචාර්ය කුසුමා කරුණාරත්න සි. ඒ වන විට මා විදේශගතව සිටි හෙයිනි. මා ආපසු පැමිණි පසුව ඒ වගකීම පැවරැණේ මට ය. ඒ කොළඹ සිංහලාංශයේ ආචාර්යවරැන් අතුරින් ජන මාධ්‍ය හා වැඩිපුර ම සම්බන්ධතාවක් දැක්වූ ආචාර්යවරයා මා වූ බැවිනි.

භාෂා තුනෙන් ම පැවැත්වුනු මේ පාධ මාලාවල ඉගෙන්වීම පිනිස දැනට මත් පුවත්පත්වල හා ගුවන් විදුලි සේවාවල නිරත වුනු ජනමාධ්‍යවේදීන්ගේ සේවය ලබා ගැනීමට අපට සිදු විනු. ව්‍යුහා ආර්යදාස, ඩී.විශ්. කාර්යකරවන, උක්ෂ්මන් පරාඛාරීන, ගාමිණී සුම්භාසේකර, සිංහ රත්නතුංග, මොහාන් සමරනායක, තීලකරත්න කුරැවේට බණ්ඩාර හා සිරි රණසිංහ වැන්නේ මේ පාධමාලා සාර්ථකව පවත්වා ගෙන යෙමට බෙහෙවින් දායක වූහ. අද ජනමාධ්‍යවේදීන් වශයෙන් කිරීති නාමයක් දිනා ගෙන සිටින වැඩි දෙනෙක් මේ සතියන්ත පාධමාලාවලට සහනාගි වූවේ වෙති.

අවුරුදු කීපයකට පසුව ගාස්තුවේදී උපාධිය උදෙසා සේවාධින විෂයක් වශයෙන් ජනමාධ්‍යවේදය ඉගෙන්වීම ආරම්භ විනු. විහි පරිපාලන කරුගුණ පවත්වා ගෙන යනු පිනිස වෙන ම ඒකකයක් "Journalism Unit" යහුවෙන් සිංහලාංශයට ම යාඛදාව පිහිටුවනු ලැබේනා. විහි ප්‍රථම සම්බන්ධිකාරක ආචාර්යවරයා වශයෙන් මම පත් කරනු ලද්දෙම්.

සක්තවාර්ෂික තිවාඩු

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහලාංශයෙහි සේවය කළ කාල පරිවිෂේදය තුළ දී තුන් වරක් සප්තම්බර් මිල්යු ලබා විදේශ ගත වීමේ භාගය මට ලබාදිනු. මා මුමින් ම ගියේ ඉතාලියට සි. විහි පෙරුස්පියා (Perugia) නගරයට සි. විදේශීකයන් සඳහා ම විහි පිහිටි Universita Per Starnieri නම් විශ්ව විද්‍යාලයෙහි දී ඉතාලි භාෂාව හා සංස්කෘතිය හදාරනු පිණාස ය. ඒ සඳහා ඉතාලි රජයෙන් අධිකිෂ්මත්වයක් ලබා ගැනීමට මට අනුබල දුන්නේ ගණිතය පිළිබඳ මහාචාර්ය වී.කේ.සමරනායක මහතා සි. ඉතාලි

හාජාව සිංහලයෙන් වෙනස් වන ආකාරය පැහැදිලි කරමින් මම ලිපි පෙළක් 'බේලි නිවිස්' ප්‍රච්චර්පතෙහි පළ කළේමි.

මගේ දෙවනි සජ්‍යත්වාර්ෂික නිවාඩුව ගත වුණේ ස්කෝරීලන්තයේ ව්‍යුහ්බරෝ (Edinburgh) විශ්ව විද්‍යාලයෙහි වාග්විද්‍යා අංශයෙහි ය. මා විභින් ගිණු පොදු රාජ්‍ය මණ්ඩල අධික්ෂණත්වයක් (Commonwealth Fellowship) මත ය. 1985-86 යන කාල පර්විපේදයෙහි දී විභින් (Department of Applied Linguistics) හි දේශන මාලවලට හා සම්ම්‍යුත්වලට සහනාගි වුණු මම විභින් දී (The Structure of Spoken Sinhala : Sounds and Patterns) යන නම්න් පර්යේෂණ කෘතියක් මියුවෙමි. විය ජාතික අධ්‍යාපන ආයතනයේ (National Institute of Education) අනුග්‍රහයෙන් 1991 දී පළ කරන ලදී.

ව්‍යුහ්බරෝ විශ්ව විද්‍යාලයෙහි ප්‍රායෝගික ව්‍යවහාරක අංශයිපති වූ මහාචාර්ය ඇලන් බේලිස් (Alan Davies) මහතාගේ ආරාධනය පරිදි කේම්බුජ් විශ්ව විද්‍යාලය මගින් පළ කෙරෙන වාග්විද්‍යාව පිළිබඳ විශ්ව කෝෂයට (Encyclopaedia of Linguistics) 'සිංහල නාජාව' අලා ලිපියක් සැපයීමේ විරෝ අවස්ථාව මට ලැබේනා.

මගේ තෙවනි සජ්‍යත්වාර්ෂික නිවාඩුව ගත වුණේ 1992 සිට 1993 දක්වා ලංඛන් විශ්ව විද්‍යාලයානුබද්ධ පෙරදිග හා අඩුකානු අධ්‍යාපනය ආයතනයෙහි 'Indology' අංශයෙහි ජේජ්ඩ් ආචාර්යවරයෙකු (Senior Fellow) වශයෙහි. විභින් දී විදේශීකා විද්‍යාර්ථීන්ට සිංහල නාජාව හා සංස්කෘතිය ඉගැන්වීමේ අවස්ථාව මට ලැබේනා. මට කළින් විභින් ඉගැන්වීම කළේ කොළඹ සිංහලාංශයෙහි ම ආචාර්යවරයෙකු වූ හේමජාල විජයවර්ධන මහතා සි. පාලි නාජාව නැඟුරන විදේශීකායන් අරඛයා පෙළ පොතක් ද මිහු විසින් සකස් කොට තිබේනා. ව්‍යුහ්බරෝ මගේ ඉගැන්වීමේ කටයුතු වඩාත් පහසු විය.

මේ කාල පර්විපේදිය තුළ දී සිංහල බස්ත් සංස්කෘතයන් ගැන පුස්තිකා කීපයක් ම ඉංගිරිස්‍යෙන් ලියා පෙරදිග හා අඩුකානු අධ්‍යනාංශයෙහි දී ම විළි දක්වන ලදී. ඒ පුස්තිකා එයන උදේදේ පුරුෂ හිශ්ගෙබ බේමානන්ද හිමියන්ගේ ආරාධනය පරිදි ය.

සිංහලය හා පරිගණක තාක්ෂණය

කොළඹ විශ්ව විද්‍යාලයෙන් පරිගණක අධ්‍යාපන ආයතනය (Institute of Computer Technology) මහාචාර්ය වී.කේ. සමරනායක මහතාගේ අධික්ෂණය යටතේ නොයෙක් පර්යේෂණවල හා නිර්මාණවල යෙදුණු ආයතනයකි. පරිගණක විද්‍යාව අරඛයා පාර්හාණික පද මාලා සම්පාදනය කිරීම, සිංහල අක්ෂර මාලාව අරඛයා යුතිකොළඹ (UNICODE) තොටියක් සම්මත කර ගැනීම ආදිය ර්ට පැවරැණු වගකීම් කීපයකි. මෙහි වගකීම් ඉවු කිරීමෙහි වා සහනාගි වීමට මට අවස්ථාව බලා දුන්නේ සමරනායක මහාචාර්ය තුමා සි.

පරිගණක විද්‍යාව ගැන සිංහලයෙන් කතා බස් කිරීමටත් විය සිංහලයෙන් ඉගැන්වීමටත් පාරිභාෂික පද අවශ්‍ය විතු. මේ පද සඳහාමේ වගකීම මුළුන් ම පැවරුණෙන් මහාචාර්ය සමරනායක මහතා විසින් පත් කරනු ලැබූ කම්ටුවකට ය. වහි සේවය කළ මහාචාර්ය මහින්ද ප්‍රජාත්වඩින (සංස්කෘත), මහාචාර්ය හේමපාල විජයවර්ධන (සිංහල) මහාචාර්ය කරුණාරන්න (ගණනා විද්‍යා) හා විස්මි.ඩන්ස්ක්ලෝම මහතා (විද්‍යා ලේඛක) වැනි විශේෂයෙන් සමඟ පැය ගතුන් වාද විවාද කරමින් අපි 'මැදුකාංග' (software) 'දැඩ්ඩාංග' (hardware) 'ඡ්‍යාවාංග' (liveware) 'බයිටය' (byte) 'ප්‍රග්‍රමය' (program) වැනි අලුත් පද නිර්මාණය කෙළෙමු.

යුතිකොළඩ හෝඩිය (UNICODE) පිළිබඳ කතාව ද කුතුහලය දනවනන්කි.

සිංහල අක්ෂර මාලාවෙහි පමණක් දක්නට ලැබෙන ඇ-යන්න හා ඇ-යන්න යොදී යුතු ස්ථානය මතපේදයට හේතු වී තිබේනා. මේ අකුරුද දෙක ලෝකයේ වෙනත් කිසිදු හෝඩියක නැති නිසා විය යොදිය යුත්තේ කවර තැනක දැයි මතපේදයක් පැන නැතිනා. විය හෝඩියේ අගට ම යොදිය යුතු යැයි මයිකල් ව්වරසන් නමැති අයිරුණ් පාතික පරිගණක විශේෂයෙකාගේ මතය විය. සමරනායක මහතා රීට ඉඳරා විරැද්ධි විය. මේ ගැටුවට තිරාකරණය කර ගන්නේ කෙසේ ද?

අපේ මතය 'ජාත්‍යන්තර ප්‍රමිත සංවිධානයේ' (International Standards Organization) මහ සමුළුව හමුවෙහි ඉදිරිපත් කොට රීට පක්ෂ ව වැඩි ජන්ද ලබා ගැනීමේ අවශ්‍යතාව පැන නැතිනා. මේ සඳහා මා සමඟ පරිගණක තාක්ෂණවේදියෙකු මහ සමුළුවට යැවිය යුතු යැයි යොෂනා කරන ලදදේ ව්වක විද්‍යා හා තාක්ෂණ ආමතිවරයා වූ ආචාර්ය බිරුනාඩි ද සොයිනා මහතා විසිනි. ඒ අනුව කොළඹ පරිගණක තාක්ෂණ ආයතනයේ විස්.රී. නන්දසාර මහතාත් මමත් 2002 ද ග්‍රීකියේ ත්‍රිවිධියෙන් මහ සමුළුවට සහභාගි වූයෙමු. ඇ-යන්න හා ඇ-යන්න යන අකුරුද දෙක යොදිය යුත්තේ ආ-යන්නට පසුව ය යන තර්කයෙන් අපි ජය ගත්තෙමු.

මාලදිවයින් පර්යේෂණ

මා මාලදිවයින්හි භාවිත වන භාෂාව ගැන මුළුන් ම දැන ගත්තේ මහාචාර්ය හෙටිරිආරච්චි මහතාගෙනි. ව්‍යුතුමා මාලදිවයිනට ගොස් විහි භාවිත වන භාෂාව හා සිංහල භාෂාව අතර පවත්නා සම්ප සම්බන්ධය හෙළුදරවු කළේය. පසුව සුගතපාල ද සිල්වා මහතා ද විහි ගොස් තුතන මාලදිවයින් අක්ෂර මාලවේ විශිෂ්ටත්වය ගැන උත්කර්ෂයෙන් කාලා කළේය. ඉන් අනතුරුව මාලදිවයිනට ගොස් විරට පැරණිතම වේතිනාසික ලේඛන වන 'ලෝමාෆානු' (loamafaanu) තම් සන්නස් කියවා ප්‍රථම වරට ඉංගිරිසියට පර්වර්තනය කිරීමේ නාගය උදා වූයේ හේමපාල විජයවර්ධන මහතාවත් මටත් ය. කිස වරක් ම මාලදිවයිනට ගොස්



මාලදිවයිනේ සංචාරයක දී

'දුබිද ලෝමාගානු' තම් සහ්තස් කියවීමට අපට හැකි වූයේ වේවා මියා තිබුණේ දිස්වෙනි සිය වෙශෙහි දී ලියවුතු පත්‍රකාක්වූ තම් සහ්තස්ට සම්ප්‍ර වූ අකුරු වර්ගයකින් නිසා ය. මේ පරිවර්තනය 1982 දී මාලදිවයිනේ මාලේ නුවර පිහිටි 'වාග විද්‍යා හා වේතිනාසික පර්යේෂණ ජාතික මධ්‍යස්ථානය (National Centre for Linguistic and Historical Research) විසින්, Loamafaanu: (Transliteration, Translation; and Notes on Palaeography" යන නම්න් පළ කරන ලදී.

මාලදිවයිනේ බස වන දිවෙනි බස සිංහලයට කොතරම් සම්ප්‍ර දැයි අප දැන ගත්තේ යට කි පැරණි තම් සහ්තස් කියවීමෙන් පසුව යි. මේ නිසා පිවමාන දිවෙනි බස ගැන දැන ගැනීමට උනහ්දුවක් අපට ඇති විය. මේ සඳහා මාල දිවයිනේ දිවයින් හා කොදෙවු රාණියකට යෙමට අපට අවශ්‍ය විය. මේ සඳහා ආධාරයක් කිරීමට හැකි දැයි වොයෙටා පදනමෙන් අප කළ ඉල්ලීමට ගාස් ආයතනය විකාර වූයෙන් එමන් සඳහා 'කිං අඟේ' නම් නැවතක් අපට ලැබේනා.

මේ අනුග්‍රහය ඇතිව අපි මාලදිවයිනේ උතුරේ සිට දකුණු කෙළවර දක්වා වූ බොහෝ දුපත්වලට හා කොදෙවිවලට ගොස් දිවෙනින් හමු වී ඔවුන් කතා කරන බස් වහර ගැන පර්යේෂණ පැවැත්වීමු. ලංඩන් විශ්ව විද්‍යාලයෙහි සිංහල උගෙන්වමෙන් සිටි රේනල්ඩ්ස් මහතා ද වරින් වර මාලදිවයිනට ගොස් දිවෙනි බසින් ගඩින් ගඩින් සම්පාදනය කිරීම පිළිස දත්ත සොයා යනු අපට දැක ගත්තට ලැබිණා. මේ ගමන්වලට හසන් අහමඩ් මණ්ඩු මහතා ද මාලදිවයින් පැඩ්වරයෙකු වූ ලුත්ගේ මහතා ද සහභාගි වූහ. වික් වරක එවක අලේ විශ්ව විද්‍යාලයෙහි උපක්‍රමයිවරයා වූ ස්වේන්ල් විශේෂ්‍යත්දර මහතා ද අපට වික් විය.

මේ පර්යේෂණ පදනම් කර ගතිමත් අප කළ නිගමන අලා වාර්තාවක් වොයේටා ආයතනයට ද සපයන ලදී. ඒ තොරතුරු පදනම් කොට ගෙන "Maldives and Sri Lanka Island Cultures in Contact" යන නම්න් ගුන්පායක් පළ කිරීමට අප සැලසුම් කළන් විශේෂ්‍යත් මහතාගේ හසන් මණ්ඩු මහත්ගේ අකුරු මරණ නිසා විය තවිමත් මුද්‍රණ ද්වාරයෙන් පිට වූයෙන් නැත.

සරස්වි දිවියේ රසමුහු තැන්

සරස්වි දිවියේ රසමුහු තැන් කීපයක් ද මෙති ලා සදහන් කිරීමට කැමැත්තෙමි. මා ලංඩන් විශ්ව විද්‍යාලයට යන ප්‍රවාන 'මහාචාර්ය පේ.ඩී. ලංඩනයට' යන සිරස් තුවයෙන් 'දිවයින'

පුවත්පතෙහි පළ වූ විට විශ්ව විද්‍යාල විද්‍යාර්ථීනු රිට වික හෙලා විරැද්‍යා වූහ. "මේ ප්‍රශ්න තියෙන වෙලාවේ සර් කොහොද පැනලා යන්නේ?" යනුවෙන් මට විරැද්‍යා වෛද්‍යනාවක් පැන නැගිණු.

මගේ තිදහසට කරුණු කියා පැම පිණිස විශේෂ දේශනයක් හට කළාගාරයෙහි පැවැත්විණු. මා යන්නේ ප්‍රශ්නවලින් බේරිමට නොව විශ්ව විද්‍යාලයේ සජ්නවාර්ෂික නිවාඩු ක්‍රමය නිසා බව මම තරයේ කියා සිටිමි. විභා මට ලැබුණු කවී හා සටහන් මොනිටර් ඇක්සයිස් පොතක් පුරා ලියා තැබේමට විපුල හෝටිඡර්විචි කිවිදිය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය. ඉන් කිපයක් මෙසේ ය:

ඛාධක දක් දුරු වීලා යන කාරුය නරියන්න	සි
අපට නැතත් ඒ නිරු රැස් ලන්ඩිනයට පායන්න	සි
ලන්ඩිනයේ ප්‍රශ්න දැක්වා අප අමතක නොම වෙන්න	සි
තිය කාරුය ඉටු කර ගෙන අවුරුද්දෙන් මෙහි වින්න	සි

සිංහලය යනු කුමක් දැයි දත් ගුරු පියකු අප හමු උ	නා
දෙසුම් හළුවල සිනා සලමින් ඔබේ සිල්පය ගොනු උ	නා
අනාගතයට දැකක් සැදමින් අපෙන් අද ඔබ සමු ගෙ	නා
මෙහෙන් තොර වූ සරසවිය අද පාලු කතරක් සේ උ	නා

අපේක්මට සිංහල බස තුළට පැ	න
අත ගා පනුල බිස සිලු සෙවී මරාමි	තා
ලන්ඩින් ගොසින් තව තොරතුරු සොයා ගෙ	න
විනු මැන, ගුරු පියේ යලි අප සොයා ගෙ	න

අවසන් දිනය ඔබ වත අපි දැක ගන්	න
සේබර සුසුම් හදුවත තුළ ලැග ගන්	න
මතු යම් දිනෙක ඔබ නැවතත් දැක ගන්	න
නැකි ඉක්මනින් මෙරටට ආපසු වින්	න

මේ කවී කියවූ මගේ දැසට කළුපක් නැගෙනු වළක්වා ගන්නේ අසීරුවෙහි. ඒ අතර කවුදේ විද්‍යාර්ථීයක් මා වෙන කොළ කැල්ලක් විවිය. ඔහු තමාට භුරු පුරුදු බස් වහරන් ම වහි මෙසේ ලියා නිඩිනා: "පේ.ඩී. සර් අපෙන් වෙන් කරන සජ්නවාර්ෂික නිවාඩු ක්‍රමය හංග වේවා!" හට කළාගාරයේ සරසව් කුරුදු ගියකට ද මගේ නම වික් විණු:

පීරස් දුමාර	ය
පී විල් බියෙංකාර	ය
නලින් විකාර	ය
පේ.ඩී සිරාම	ය



4

විශ්වවිද්‍යාලය, සිංහල අංශය සහ මම - මතක සටහන්

සම්මානිත මහාචාර්ය කුසුමා කරුණුරත්න

සුපුරුදු පරිදි, සුදු වතින් සැරසුණු මහාචාර්ය ඇම්. ඩී. ආරෝපාල, අපගේ ඇදුරුණුමා විද්‍යාල මන්දිරයේ (College House) ප්‍රධාන සහා ගාලාවේ අසුන් ගෙන සිටි දැරූගනය මගේ නෙත ගැවුණි. විතුමා සමග වින් අසුන් ගෙන සිටි අනෙක් විද්වත් පිරිස ද කල්පනාවේ නිම්ගේ වී සිටිමින් ම, විටන් විට විකිනෙකා සමග කතාබහ කරන ආකාරය ද මට දිස් විය.

ඒ, වසර 1970 ඔක්තෝබර් මාසයේ දිනයක පස්වරුවේ විද්‍යාල මන්දිරය (College House) හෝ විය පිහිටි භූමිය මා හට විතරම් තුරු පුරුදු පරිග්‍රයක් නොවේය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යායන අංශයේ ජේස්ඩ් කාරිකාචාර්ය තහනුරක් සඳහා වූ පුරුජ්ජාඩුවක් වෙනුවෙන් මවිසින් ගොමු කරන්නට යෙදුණු ඉල්ලුම් පත්‍රයට ප්‍රතිචාර වශයෙන් සම්මුඛ පරික්ෂණයක් සඳහා මා කැඳවා තිබුණ් විද්‍යා පස්වරු තුනට ය. මගේ සැමියා, මහාචාර්ය සමරපිට කරුණුරත්න ද සමග වින් ගොස් ප්‍රධාන සහා ගාලාවට මා ඇතුළු වූයේ නියමිත පරිදි මා වින් කැඳවූ විටය. ඒ වන විට, පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යායන අංශයේ දී අපට දැනුම බෙදා දෙමින්, අපගේ හක්කනුදරය දිනාගෙන සිටි කාරුණික මහාචාර්යවරයෙකු වූ ආරෝපාල මහතා විද්‍යා තේරීම් මත්ත්වලයේ ප්‍රධානත්වයක් ගෙන තිබූ බව මට අවබෝධ විය. සම්මුඛ පරික්ෂණයට සාර්ථක ලෙස මූහුණ දුන් මම පරික්ෂණ මත්ත්වලයට ස්තුති කොට විතැනින් නික්මුණෙම්. වෙළස මුළු වරට පා තංු විද්‍යාල මන්දිරයේ ප්‍රධාන සහා ගාලාව තුළ මතු කවරදා හෝ මාගේ ප්‍රධානත්වයෙන් ද රැස්වීම් පැවත්වෙනු ඇතැයි මම සිහිනයකිනුද නොසිතුවෙමි.

විම සම්මුඛ පරික්ෂණයෙහි ප්‍රතිචාර වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යායනාංශයට මා ඇතුළත් වූයේ වසර 1970 නොවැම්බර් මස 30 වන බාය. ඒ වන විට මගේ විශ්වවිද්‍යාල ජ්විතයට වසර දහයක් ගෙවී තිබුණි. 1960 වසරේ සැප්තැම්බර් මාසයේ අග භාගයේ දිනයක, පුරුම වතාවට මා, මගේ මැණියන් ඇතුළු පවුලේ අයගෙන් ද මගේ නිවෙසෙන් ද තාවකාලිකව වෙන් වී මැයියාන් සමග පේරාදෙනීය විශ්වවිද්‍යාලයට ගොස් වින් හිල්බා ඔබේසේකර නේවාසිකාගාරයට ඇතුළත් වීමි.

'පවුලේ නම්මුවත්, ගමේ නම්මුවත්, රැකෙන ලෙස වැඩ කරම්න් නොදැර ඉගෙන ගන්න' යනුවෙන් පියාණන්ගෙන් එද අවවාදය පරිදි මම පේරාදෙනීය සරස්වි භූමියේ සිටි වසරක් නිස්සේ නොදින් ඉගෙන ගනීමින් සිටියෙමි. දෙවන වසරේ දී සිංහල විෂය පිළිබඳ විශ්ෂ උපාධි පාඨමාලාව හැඳු රැමි වාසනාව ලද මට ඉදිරි වසර තුන සිංහල අධ්‍යායන

අංශය, පේරාදෙනී සරසව් ප්‍රස්තකාලය, හිල්බා ඔබැස්කර කාලාව මෙන්ම කළාගාරය ද ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල තුම්පයම සුවඛායක කෙමිඩ්මක් විය.

පියාණන්ගේ අවවාදය ද ගෞරවනීය ඇදුරුනුමන්ලාගේ කාරුණික උපදෙස් සහිත ඉගෙන්වීම ද සමග ඉතා උද්‍යෝගයෙන් යුතුව විනිත ශිෂ්ටවක ලෙස හිල්ප හැඳුරු නිසාල් අවසන් වසර සාදයේ දී සෙසු ශිෂ්ට පිරිස විසින් මා හඳුන්වා දෙනු ලැබුවේ "Heart - throb of the Sinhala Department" යනුවෙති.

වසර 1964 මැද භාගයේ දී ඉගෙන්මේ කටයුතු අවසන් කොට, අවසාන පරීක්ෂණයට ද පෙනී සිට ආපසු ගම රට බලා මා නික්ම ගියේ සතුවත් දකත් මූසු වූ හැඟීමෙනි. අවසන් විනාගයේ ප්‍රතිවිල නිල වශයෙන් නිකුත් වීමත් පෙර සිංහල අංශයේ තාවකාලික කට්‍යාවාර්ය දුරයකට මා කැඳවනු ලැබූ හෙයින් මට යළින් පේරාදෙනී සරසව් තුම්පයේ ව්‍යාසය කිරීමේ නිමිකම ලැබිණු.

විවකට සිංහල අධ්‍යාපන අංශයේ අංශයේ අංශයාධිපති තනතුර හෙබවූ මහාචාර්ය ඩී. එම්. හෙරිට්ඩාර්වී මැතිදුන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ඇසුළුරේ තාවකාලික කට්‍යාවාර්යවරයක ලෙස කටයුතු අර්ථීම සිංහල අංශය හා මා අතර බැඳීම තර කිරීමක් මෙන්ම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මල්පල ගැන්වීමක් ද විය. නොබෝ දිනකින් විනාග ප්‍රතිවිල නිකුත් වූ අතර එම වසරේ දී සිංහල ව්‍යාපෘති ශිෂ්ට හෙයින් විමර්ශන්, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිංහල ව්‍යාපෘති ප්‍රමුඛ පන්තියේ ගෞරව උපාධියක් ලද ප්‍රථම කාන්තාව වීමත් මට භාගය උදා විය. අද මෙන් උපාධි ප්‍රදානේශ්වරයේ දී වෘත්තීය ජායාරූප ශිල්පීයෙකු මගින් ජායාරූප ගැනීමක් විකල සිදු නොවූ හෙයින් උපාධි ප්‍රදානේශ්වරය පසු දින මිතුරුයන් සමග ජායාරූප ගන්නා ස්ථානයකට ගොස් උපාධි ලේඛුව ද පැමුද ජායාරූපයකට පෙනී සිටියෙමි. 'හරයට පින්තුරේට ඉන්නේ ගස්ටි ක්ලාස් විකත් මදි වෙලා වගේ' එ අසල අසුන් ගෙන සිටි මිතුරුයක් මට සම්වලයට මෙන් විසේ කියනු මට ඇසිනි.

වසර 1965, ජනවාරි මස ආරම්භයේ සිට, පේරාදෙනීය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපනාංශයේ සහකාර කට්‍යාවාර්යවරයක ලෙස ස්ටීර පත්වීමක් ලද මා, මහාචාර්ය ඩී. එම්. හෙරිට්ඩාර්වී, මහාචාර්ය ඇම්. ඩී. ආරයපාල, මහාචාර්ය විදිරිවීර සරව්වන්දු, මහාචාර්ය ආනන්ද කුලස්සරිය, මහාචාර්ය ආරය රාජකරුණා, ආචාර්ය විම්. ශ්‍රී රම්මණ්ඩ්බල, මහාචාර්ය ඩී. විලේරත්න, ආචාර්ය විම්. බඩුලිවී. සුගතපාල ද සිල්වා, ආචාර්ය විම්. ව්‍යු. පිටර සිල්වා, මහාචාර්ය ඩී. ඩී. ප්‍රනාන්දු, ආචාර්ය ඩී. ඩී. ද සේරම් ආදී වූ විද්‍යාත්මක ආචාර්ය මණ්ඩලයක් ඇසුළුරේ සහකාර කට්‍යාවාර්ය තනතුරේ සේවයෙහි නිරතව සිටියේ සිතට දැනුණු අසීම්ත සතුවකින් යුතුව ය. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිංහල අංශයේ ස්ටීර කට්‍යාවාර්ය තනතුරක් හිමි කර ගත් ප්‍රථම කාන්තාව වීම පිළිබඳව ද මා තුළ අපමණ සතුවක් විය.

අනතුරුව, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයක ආරම්භයන් සමග මහාචාර්ය ඇම්. ඩී. ආරයපාල කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට බැඳුණු පසු ද දෙවසරක සේවයක් පේරාදෙනීය සිංහල අංශයට ලබා දීමෙන් පසුව පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා, 1967 වසරේ දී විංගලන්තයට යාමට මට සිදු විය. විංගලන්තයේ, විසේක්ස් (Essex) විශ්වවිද්‍යාලයේ සමාජීය සාහිත්‍ය අධ්‍යයනය පිළිබඳ ගාස්තුපත් උපාධියක් හිමි කර ගැනීමටත් ඒ අතරතුර කාලවකවානුවක දී ලන්ඩින් විශ්ව විද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන අංශය (School of Oriental and African Studies) ඇසුරු, සී.ව්.ව්.ඩී. රේගල්ඩ්ස් මහතාගේ උපදේශකන්වය ලබමින් කෙරී කාලීනව පර්යේෂණ කටයුතුවල නිරත වීමේ අවස්ථාව ද උඩ විය.

විම අධ්‍යයන හා පර්යේෂණ කටයුතු නීමකොට යළින් පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සේවයට වාර්තා කරන විට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය මහාචාර්ය ආරයපාල යටතේ සාර්ථක ඉදිරි ගමනක් යම්න් තිබුණි. පේරාදෙනීය විශ්වවිද්‍යාලය මාගේ මාත්‍ස විශ්වවිද්‍යාලය ලෙස සිත තුළ සනිටුහන් කොට ගෙන ම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජේෂණ්ධ කට්‍යාචාර්යවරයක ලෙස (1970) සේවය ඇරඹූ මම විතැන් පටන් ද යළින් වරක් මහාචාර්ය ආරයපාල ගුරු දේශ්වයානාන්ගේ සෙවණ් මට පැවරී තිබූ ඉගෙන්වීම් හා වෙනත් රාජකාරී කටයුතු ද උපරිම ගක්තියෙන් ඉටුකිරීමට ඇඳිවන් සේවය කරගෙන ගියෙමි.

ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලය, මහාචාර්ය ආරයපාල ප්‍රමුඛ ආචාර්ය හවතුන් සමුහයකින් සමන්විත විය. ආචාර්ය ප්‍රංශ්ඛල්බාර සන්නස්ගල, ආචාර්ය ඩී. ඩී. ඩී. ඩේවසරම්, ගාස්තුපත් ඩී. වී. නප්පාරවේෂී, ආචාර්ය සුවරින ගම්ලත්, ජේෂණ්ධ කට්‍යාචාර්ය ඩී. ඩී. දිසානායක, අනුර විතුමසිංහ, රෝහිණී පරණාච්චාන, මාලනි කුලතුංග වැනි වෙනත් ස්වේර කට්‍යාචාර්ය මණ්ඩලයක් ද 1970 වර්ෂය වන විට විනි සේවයේ නිරතව සියෙහි. මහාචාර්ය ආරයපාල අංශ ප්‍රධානතුමා සිංහල අධ්‍යයනාංශයේ පාඨමාලා ඉගෙන්වීම් ඇතුළු සියලු ගාස්තුපිය කටයුතු මැනවීන් සංවිධාන කරමින්, තම ආචාර්ය මණ්ඩලය වෙත දායාවෙන් යුතුව, මනා නායකත්වයක් දෙමින් සිංහල අංශයට මහඟ සේවයක් ඉටු කළේය. අනතුරුව, මානව ගාස්තු හා සමාජ විද්‍යා පිධියෙහි පිධියාධිති තනතුර හොඳවමින් විනි කටයුතු ශිෂ්ටයෙන් වැඩි දියුණු කිරීමට ද උත්සුක විය.

සතියේ සෑම දිනක ම පෙරවරුවේ සිංහල අධ්‍යයන අංශයට මා පැමිණෙන විට වේලාව උදේ 7.45 ත් 8 ත් අතර විය. දිනපතා නියමිත ඉගෙන්වීම් කටයුතු මෙන්ම වෙනත් ගාස්තුපිය කටයුතුවල ද නිරත විම හැරුණා විට විවේකය ඇති විට දී ආචාර්ය හවතුන් සමග සුහු කතාබනක යොදුමට ද මම අවකාශ සම්පූර්ණ ගතිම්. විශ්වවිද්‍යාලය තුළ වැඩි

ඉගෙනීම කළ ශිෂ්‍ය සංඛ්‍යාව වර්තමානයට සාපේක්ෂව ගත් කළේහි අඩු වූ අතර දැවසේ කවර හෝ වේලාවක අප හට දේශන පැවැත්වීමේ කටයුතු නොමැති අවස්ථා සොයා බලා අධ්‍යාපනාංශයට පැමිණි ශිෂ්‍ය - ශිෂ්‍යවන්ගේ විවිධ ගැටුම් සාකච්ඡා කර ඒවාට උපදෙස් දීමට ආචාර්ය හටතුන් වශයෙන් අපි වගබලා ගතිමු. වර්තමානයේ බහුල වශයෙන් කතාඩහට මක්වන ආතතිය (Stress) විකල විද්‍යාර්ථීන්ට අද තරමට ම දැයි ලෙස නොතිබුණාත් විටින් විට උද්‍යත වූ පෞද්ගලික ප්‍රශ්නවලට විසඳුම් ලෙස උපදෙස් පැතිමට අප වෙත පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යවන්ට හැකි අයුරින් පිහිට වීමට ද අපට කාලය සොයාගත හැකි විය.

රිඩ් මාවතෙන් හෝ තර්ස්ටින් පාරෙන් විශ්වවිද්‍යාල තුම්පයට පිවිස සිංහල අංශයට ඇතුළු වන බෞරුවට නුදුරින් මා මගේ මේටර රෑය නවත්වා ඇවිදුගෙන යද්දි සිනාමසු මුහුණින් “සුඩ උදෑකනක්” යැයි කිමට යොමු වූ අය මෙන්ම රීට වෙනස් ආකාරයේ හැසිරීම් පළ කළ අය ද දිනපතාම පාහේ ඒ අවට දී මුණ ගැසුණාහ.

විම වකවානුව තුළ සිංහල අංශයටත්, කොළඹ විශ්වවිද්‍යාලයටත් ආලේකයක් ගෙන දුන් මහාචාර්ය විද්‍යාර්ථී සරච්චර්ජ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කොළඹට පැමිණ කෙරේ කාලයක් හෝ විහි සේවය කළේය. විම කාලය සීමිත වුව ද, ඒ අතරතුර දී සිංහල විෂය පදාරන ශිෂ්‍ය පිරිසටත්, සිංහල අංශයටත් පොදුවේ කොළඹ විශ්වවිද්‍යාලයටත් විතුමා අගනා සේවයක් ඉටු කළේය. ගාස්ත්‍රීය කටයුතු පිළිබඳව, විශේෂයෙන්ම නාට්‍ය විෂයට අදාළව අගනා උපදෙස් හා මගපෙන්වීම් විතුමාගෙන් ලද හැකි විය. සිංහල අංශය පොදුවේ ගත් කළේහි විකල ආචාර්ය මත්ත්චලය තුළ කැපී පෙනෙන සුහුද සම්බන්ධතාවක් වර්ධනය වී සිතු අතර විකම ප්‍රවුලක සාමාජික පිරිසක් ලෙස කටයුතු කිරීමට අපට හැකි විය.

සිංහල අධ්‍යාපනාංශයට මෙන්ම සිංහල විෂයට ද බෙහෙවින් ඇතුළුම් කළ ශිෂ්‍ය පිරිස නිතර නිතර විහි ඇදි ආ අතර වර්තමානය වන විට රට තුළ විවිධ ක්ෂේත්‍රවල ඉහළ තැන් නොබවන වැදගත් පිරිසක් විදා සිංහල විෂය හැඳුරු විද්‍යාර්ථීන් ලෙස අප අධ්‍යාපනාංශය ප්‍රතින්ම ඇසුරු කරන්නට යොමු වූ අය යි. අද වන විට කළ ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම නාට්‍ය හා සිනමා වැනි අංශවල කැපීපෙනෙන කිහිප දෙනෙක් විදා සිංහල අංශයට සම්බන්ධව අප හැම ඇසුරු ශිල්ප හැඳුරු ආය වීම අපගේ ඉමහත් සතුවට කරුණාකි.

වර්තමානයේ බොහෝ විට, අන් කිසිවක් ගෙන දැක්ෂතා නොපෙන්වන අය සිංහල විෂය ඉගෙනීමට හා ඉගෙන්වීමට සුදුසුය යන මිට්‍ය මතය තරමක් ප්‍රව්‍ලිතව ඇත. මෙබද අසාධාරණ ආක්ල්ප විකල ද බලපැවැත්වූ ඒවා ය. 1972 හා රීට සම්ප කාලවකවානුවේ දී සිදු කරන ලද විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානයේ දී ටංකා විශ්වවිද්‍යාලය (University of Ceylon) නම්න් සියලු ම විශ්වවිද්‍යාල ඒකාබද්ධ කිරීමටන් ඒ ස්ථානයේ නම්න් නම්

කෙරේනු “මණ්ඩප” (Campus) ලෙසින් හැඳින්වීමටත් තීරණය වීමේ ප්‍රතිචලනක් වගයෙන් කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ මණ්ඩපය නමින් හැඳින්වීම ඇරුණි. ඒ ඒ මණ්ඩපවල ප්‍රධානත්වය දැරුණුවන්ගේ තනතුරු නාමය මණ්ඩපාධිපති ලෙස වෙනස් කරනු ලැබේනි. මහාචාර්ය ඇම්. ඩී. ආරියපාල මහතා ද කළක් කොළඹ මණ්ඩපයේ මණ්ඩපාධිපති තනතුරු දැරීය.

විම ප්‍රතිසංවිධානය තවදුරටත් අවාසිඛායක වන දෙසට නැඹුරු වීමේ ප්‍රතිචලනක් වගයෙන් සිංහල, දෙමල, ඉංග්‍රීසි ඇතුළු භාෂා ඉගෙන්වීම් සෙසු මණ්ඩපවලින් වෙන් කොට කැලුණිය මණ්ඩපයෙහි පමණක් ස්ථානගත කළ යුතු බවට තීරණය විය. වාසනාවකට මෙන් විවකට රංකා විශ්වවිද්‍යාලයේ (University of Ceylon) ප්‍රධාන පාලක මණ්ඩපයේ (Board of Governors) සිටි මහාචාර්ය ඇම්. ඩී. ආරියපාල, මහාචාර්ය උපාලි කුරුපේෂු, මහාචාර්ය සමරපිට (සංම්) කරුණාරත්න, විවකට පාර්ශ්වමෙන්තු මන්ත්‍රීවරුන් වූ රෝහි ද මෙල්, ඒ. සී. විස්. හම්බි ආදි විද්‍යාත්‍යන්ගේ, (විශේෂයෙන්ම මහාචාර්ය ආරියපාල සහ මහාචාර්ය සම් කරුණාරත්න යන අයගේ) දැක් ස්ථාවරය මත විශ්ලේෂණ විසා විශ්ලේෂණ විශ්ලේෂණ විශ්ලේෂණයෙන්ම සිංහල විෂය ඉගෙන්වීම සියලුම මණ්ඩපවල (යාපනය මණ්ඩපය ද ඇතුළුව) පවත්වාගෙන යා යුතු බවට තීරණය විය. ඒ අනුව කොළඹ මණ්ඩපයේ සිංහල අධ්‍යාත්මකයට ද තිබූ අනාරක්ෂිත බව දුරට විය.

මහාචාර්ය ආරියපාල, මහාචාර්ය විජයවර්ධන යන ආචාර්ය නවතුන් දෙදෙනා අංශ ප්‍රධාන තනතුරු දැරීමෙන් පසුව සිංහල අධ්‍යාත්මකයේ අංශ ප්‍රධාන දුරය මා හට පැවරුණි. විම තනතුර භාර ගෙන විහි කටයුතු ඉටු කිරීමේ වගකීම මුළුන්ම මා භාර ගත්තේ 1976 වසරේ දී ය. විතන් පටන් දෑර්සන කාල වකවානුවක් තුළ, වසර දහයක කාලයක, අංශ ප්‍රධාන දුරය දරමින් සිංහල අංශයේ ආචාර්ය මණ්ඩපයෙන් විම විෂය හැදුරු ශිෂ්‍ය ප්‍රජාවගේන් ඉහැකිද්ධිය සාලසමින් කටයුතු කිරීමට මට හැකි විම නිසා මා තුළ ඇත්තේ ප්‍රතිමිත තෘප්තියකි. වසර 1964 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රවිත්‍ය නිම කරමින් තික්ම ගිය අවස්ථාවේ දී විම වසරේ ශිෂ්‍ය ප්‍රරිස පැවත්වූ සාම්ප්‍රදායික "Goingdown" සාදයේ දී සිංහල අංශය හා මා අතර දැක් බැඳීමක් පිළිබඳව කළ වූ පුරෝගිකානය [Heart - throb of the Sinhala Department] විනම් සිංහල අංශයේ හදැකැස්ම යන්න තවදුරටත් සාක්ෂාත් කරමින් මම සිංහල අධ්‍යාත්මකයා අංශය මාගේ 'දෙවන නිවස' කොට ගනිමින් දැක් කැපවීමකින් යුතුව විම දුරයෙහි කටයුතු කළුම්.

වසර ගණනාවක් තිස්සේ සිංහල අංශයට අලුතෙන් ආචාර්යවරුන් බැඳවා ගැනීමක් සිදු වී නොතිබුණු අතර විම අඩුපාඩුව පිරිවීම සඳහා පියවර ගැනීමට මම උත්සුක වූයෙම්. ඒ අනුව, සිංහල විෂය හඳුරා ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි කර ගෙන සිටි සරත් විශේෂිතය මහතා සිංහල අංශයේ ආධුනික ක්‍රේකාචාර්ය තනතුරකට පත්කර ගැනීමට නැඳිවීම අංශ ප්‍රධාන ලෙස මුළුන්ම මා ලද ජයග්‍රහණයක් මෙන්ම

සිංහල අංශයට අත් වූ වාසියක් ද විය. සරත් විලේසුරිය මහතා විතැන් පටන් සිංහල අංශයේ ඉගෙන්වීම් හා අධ්‍යයනාංශයට අත්‍යවශ්‍යතාව තිබූ සාහිත්‍ය හා කලා කටයුතු අතින් විහි ප්‍රවර්ධනය සඳහා දැඩි උද්‍යෝගයකින් කටයුතු කළේය. ශ්‍රී ලංකා ප්‍රජාත්‍යා අතරේ ද විම නව කාලීනවාර්යවරයා බෙහෙවින් ජනප්‍රිය වීම සිංහල අංශයට ද ආලේඛයක් විය.

අනතුරුව මවිසින් නිල වශයෙන් මෙන්ම රීට අමතරව පොදුගලිකව ද දැක්වූ උද්‍යෝග යෙහි ප්‍රතිඵල වශයෙන්, ඉමහත් පරිණාමයක් දාරා තවත් ආධිතික කාලීනවාර්යවරයෙකු ලෙස ආහන්ද තිස්ස කුමාර මහතා බලුවා ගැනීමට සමත් වීමි. අධ්‍යයන අංශයේ දියුණුවට මෙන්ම විහි කටයුතු ත්‍රියාක්සිල් ලෙස පවත්වාගෙන යාමට ද දක්ෂතාවක් හා කැපවීමක් සහිත ලිඛිතකාරීනියකගේ දැඩි අවශ්‍යතාවක් උද්‍යත වී තිබූ අවදියක පද්මා ප්‍රියදරුණින් නම් වූ තරේතා ලහුලේඛිකාව විහි සිටිර සේවයට බලුවා ගැනීමට හැකිවීම ද මාගේ පර්‍යාලන ජ්‍යවිතයේ දී ලබූ තවත් පායග්‍රහණයකි. රට තුළ විවිධ ගැටලු උද්‍යත වී තිබූ අවදියක විම කාර්යය ඉටු කර ගැනීම සඳහා මා නට සහාය විය යුතුව තිබූ ඇතැම් නිලධාරීන් විය මගහැර සිටිර නමුත් සිංහල අංශයේන් ආචාර්ය මත්බාලයේන් වාසනා මහිමයට මෙන් මාගේ නිර්මිත ප්‍රයත්තාය සාර්ථක විම ගැන අද වුවත් මා තුළ ඇත්තේ ඉමහත් සතුවකි. ප්‍රියදරුණින් මහත්මිය සිංහල අංශයෙන් විලෙසට සිය රැකියාව අරඹා අද වන විට දක්ෂ, කාර්යක්ෂම නිලධාරීනියක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට තම සේවය ලබා දෙමින් සිටින්නිය.

වසර 1992 පමණ වන විට රට තුළ මෙන් ම විශ්වවිද්‍යාල පද්ධතියේ ද පරිගණක හා විතය තුරු වෙමින් පැවති අතර සිංහල අධ්‍යයන අංශයට ද පරිගණකයක අවශ්‍යතාව ගැන මුළුන්ම වාසිකට් අප නට සඳහන් කළේ ශ්‍රී ලංකාවාට ගෙන්වන ලද මුළුම පරිගණකය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ස්ථාපනය කරනු ලැබි විය සාරව කටයුතු කළ සමර්පිත (සක්මී) කරුණාරත්න මහතාය. සිංහල අංශයට පරිගණකයක අවශ්‍යතාව දැඩි සේ අවතක්සේරු කරමින් විම අදහස සම්බ්ධයට ලක් කිරීමට කිහිප දෙනෙකු යොමු වුවද ඒ සම්බන්ධයෙන් මා තුළ වූ දැඩි උද්‍යෝගය හා අධිම්ධානය හේතුකොටගෙන අප අධ්‍යයනාංශයට පරිගණකයක් ලබා ගැනීමට සමත් වීමි. ඒ වන විට සිංහල අංශයේ ලහුලේඛිකා තනතුරෙහි කටයුතු ඉනා නොදුන් ඉටු කරමින් සිටිර ප්‍රියදරුණින් මෙනෙවාට පරිගණක හා විතය පිළිබඳව බැඳුන් මුළුක දැනුම පියවරෙන් පියවර වර්ධනය කරගනීම් විමතින් ඇය ලද සාර්ථක ප්‍රතිඵල, අධ්‍යයනාංශයේ කාර්යාලීය කටයුතු වැඩිහිටියු කරගැනීම සඳහා බෙහෙවික් උපකාරී විය. වර්තමානය වන විට පරිගණක හා විතය පිළිබඳ ඇය ප්‍රතිඵල දැනුමක්න් හා දක්ෂතාවකින් විශ්වවිද්‍යාලයට සේවය කිරීමට සමත් වී සිටින්නිය. වර්තමාන සිංහල අධ්‍යයනාංශයේ සියලුම ආචාර්ය හවතුන් මේ වන විට පරිගණක හා විතය මැනවීන් පුරුණ කොට තම ගාස්ත්‍රීය කටයුතු සඳහා වියින් ප්‍රයෝගන ගන්නා ආකාරය දකින විට සිංහල අංශයේ පරිගණක හා විතයේ ආරම්භය විනුයක් මෙන් මාගේ මනසෙහි මත වී පෙනෙන්නේ මා තුළ ඉමහත් තප්පීයක් ද දනවමිනි.

සිංහල අංශයේ ප්‍රධානීය ලෙස මුළුන්ම මා කටයුතු ආරම්භ කළ අවදියේ දී (1976) ආචාර්ය හටතුන් සියලු දෙනා වෙනුවෙන් ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් ව තිබුණ අතර ඔවුන්ගේ ප්‍රයෝගනය සඳහා ලැබේ තිබුණේ නුදෙක් අසුන් ගැනීමට සාමාන්‍ය පුටුවක් හා කුඩා උගෙන මේසයක් පමණි. විම තත්ත්වය ඉතා ඉක්මනීන් වෙනස් කරමින් ඔවුන් සඳහා වැඩි පහසුකම් බඟ දීමට මා යොමු වූ අතර අනතුරුව ගැස්තු පීඩ නව ගොඩනැගිල්ල ඉදි කෙරෙන කාලවකවානුව තුළ දී විහි ඉදිකිරීම් කටයුතු විමර්ශනය සඳහා පත් කෙරෙනු (Progress Review Committee - Arts Faculty Complex) ප්‍රගති විමර්ශන කම්පුවේ සාමාජිකාව ලෙස සිංහල අධ්‍යාපනාංශයේ අවශ්‍යතා ද වෙශේසින්ම සලකා බැඳීමට යොමු වීමි. නව ගොඩනැගිල්ල තුළ සිංහල අංශයේ කාර්යාලය, රැස්වීම් කාමරය, ප්‍රස්තකාලය ඇතුළු වෙනත් අවශ්‍යතා ද ආචාර්ය හටතුන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සහිත වෙන වෙනම කාමර ද බ්‍රාජේන්මට හැකි විය. සියලු ආචාර්ය හටතුන්ගේ කාමරවලට ප්‍රමාණවත් ඉඩක් සහිත ගෙක්තිමත් පොත් රාක්ක සපයාගැනීමට සමත් විම ද විශේෂත්වයකි.

මේ අතරතුර කොළඹ විශ්වවිද්‍යාලයේ ගැස්තු පීඩය යටතේ ජනමාධ්‍ය පිළිබඳ බිජ්‍යෙල්මා පාඨමාලාවක් ආරම්භ කරනු ලැබේය. ඒ සඳහා පත් කරනු ලැබූ ප්‍රථම සම්බන්ධිකාරක වශයෙන් ගැස්තු පීඩාධිපතිතුමා යටතේ විම පාඨමාලාව හාරව කටයුතු කිරීමේ වගකීම ද මා වෙත පැවතිණා. විහි ඉගැන්වීම් කටයුතු සඳහා තාවකාලික බාහිර ආචාර්යවරෙන් ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගතිමත් කොළඹ රේතුකා හෝටලයේ දී පැවතෙන්වූ උත්සවයක් සමග විම පාඨමාලාවේ නිල කටයුතු ඇරඹීමේ වගකීම ද මා හට ඉටු කළ හැකි විය. අනතුරුව ගැස්තු පීඩ නව ගොඩනැගිල්ලට පිටිස්ථාන් සමග ජනමාධ්‍ය ඒකකයට ද සිංහල අධ්‍යාපන අංශයට යාබද කාමර ඉඩ පහසුකම් සලකා විම කාර්යාලයට අවශ්‍ය හාන්ඩ් බ්‍රාජේන්මට සහ තාවකාලික සේවක පිරිසක් බඳවා ගැනීමේ කටයුතු රාජියකට අත දීම ද මැවිස්න් ඉටු කරන ලදී. සිංහල අධ්‍යාපන අංශයට අවශ්‍ය දේ සපය ගැනීමේ දී සහෝදර අධ්‍යාපන ඒකකයක් ලෙස සලකා ජනමාධ්‍ය ඒකකයෙහි අවශ්‍යතා ද ඉටු කරවා ගැනීමට සිංහල අංශයේ අංශ ප්‍රධාන ලෙස ද විසරක කාල සීමාවක් තුළ ජනමාධ්‍ය ඒකකයේ සම්බන්ධිකාරක ලෙස ද මට කටයුතු කළ හැකි විම දැන් මා සිහිපත් කරන්නේ ඉමහත් ප්‍රතියාකිනි.

කළකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයට අනිම්ව තිය පාලි හා බෝද්ධ අධ්‍යාපන අංශය, මහාචාර්ය ආරියපාල මහතාගේ ද දැකි උත්සාහයේ ප්‍රතිච්ඡලයක් ලෙස, සිංහල අංශයට අනුබද්ධව ස්ථාපනය කිරීමටත් විම අංශය සඳහා ස්ථිර පදනම්මේ මහාචාර්ය තනතුරක් පිහිටුවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාවේ විශේෂ අනුමතියක් බඟ ගැනීමටත් හැකිවීම ද අංශ ප්‍රධාන ලෙස මා ලද තවත් ජයග්‍රහණයක් වෙයි.

පෙර කි පරිදි සිංහල අංශය මාගේ 'දෙවන නිවස' ලෙසත් ආචාර්ය මණ්ඩලය ප්‍රවෝලා සාමාජිකයන් හා සමාන ලෙසත් ශිෂ්‍ය පිරිස අපගේම දරු දැරියන් ලෙසත් සලකමින් අංශ

ප්‍රධාන තනතුරෙහි කටයුතු ඉටු කළේ ඉමහත් සතුවකිනි. නව ගොඩනැගිල්ලේ සිංහල අංශය ද සේවාපනය කළ පසුව ආචාර්ය මණ්ඩලයට තවත් සාමාජිකයන් තිදෙනෙකු බිඳවා ගැනීමට කටයුතු කළුම්. ශිෂ්‍ය අවදියේ පටන් මේ දක්වාම සිංහල අංශයට විශේෂ ඇල්මක් දක්වමින් විහි දියුණුවට කටයුතු කරන පූජ්‍ය අගලකඩ සිරසුමන හිමියන් ද උප්පමසිර භාගසිංහ මහතා සහ ලතා ගුරුසිංහ මහත්මිය ද මාගේ අංශ ප්‍රධාන සේවා කාලය තුළ අවසානයට අංශයට බිඳවා ගැනීමට හැකි වූ ආචාර්ය හටතුන් තිදෙනාය. පූජ්‍ය අගලකඩ සිරසුමන හිමියන්ගේ කාමර පහසුකම් පිළිබඳව අවශ්‍යතා සොයා බලා ඉටු කර දීමට හැකි වීම අද ද මාගේ සතුවට හේතු වන්නකි. උප්පමහත්සේ සිංහල අංශයේ ප්‍රස්ථකාලය භාර ආචාර්ය හිමිනම ලෙස ඉටු කළ අගනා මෙහෙය ද ප්‍රශ්නයිය යි.

සිංහල අංශය 1991 වසරේ දී නව ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට පෙර විශේෂවිද්‍යාල ශිෂ්‍ය පිරිසට ඉටු කළ යුතු ප්‍රධාන ඉගැන්වීම් ආදි කටයුතුවලට අමතරව ඉතා අඩු පහසුකම් සහිතව වුව ද විවිධ විශේෂ ගාස්ත්‍රිය වැඩ කටයුතු සිදුකිරීමට ද අංශ ප්‍රධාන වශයෙන් මා හට හැකි විය. ප්‍රාථීන භාෂේපකාර සමාගම නා කොළඹ සිංහල අධ්‍යාපන අංශය විකතුව ප්‍රස්ථකාල පොත් සංස්කරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් මහාචාර්ය ආරයාල ඇදුරුණුමාගේ මූලිකත්වයෙන් ඇරුණි. ප්‍රාථීන භාෂේපකාර සමාගමට සම්බන්ධ විද්‍යාත් සේවාමින් වහන්සේලා ඇතුළු ප්‍රකට විද්‍යාතුන් කිහිප දෙනෙකු සමග මහාචාර්ය ආරයාල, මහාචාර්ය විපෝෂණයාලා ප්‍රමුඛ අධ්‍යාපනාංශයේ අප කිහිප දෙනෙකුට ද වීම සංස්කරණ කටයුතුවලට කළක් තිස්සේ සහනාරි විය හැකි විය. විවකට අංශ ප්‍රධාන ලෙස අඩා වගකීම් භාර ගනිමින් වීම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය වීමට ද මා හට හැකි වීම භාග්‍යයි. වීම ප්‍රස්ථකාලපොත් සංස්කරණ කටයුතු පැවත්තා සිංහල සම්භාවන සාහිත්‍ය මුහුර්ත කිහිපයකට අදාළ වීවා වීම ද වැදගත් කරනුයි.

තරස්වන් පාරත් රීඩි මාවතන් දෙකට මැදි වී, පිහිටි කොළඹ විශේෂවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ කුඩා ඉඩ ප්‍රමාණයක සිංහල අධ්‍යාපන අංශය පවත්වාගෙන ගිය නමුත් විහි සිටිමින් අපට ඉටු කිරීමට හැකි වූ කාර්යනාරය සුජ්‍යපටු නොවේ. අංශ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනාංශය තුළ ගාස්ත්‍රිය දියුණුව මෙන්ම වෙනත් අංශවලින් ද අගනා බවක් ඇති කිරීමට මා දැරූ උත්සාහයේ දී තවත් බොහෝ දේ ඉටු කිරීමට හැකි විය. රීඩි මාවතෙන් විශේෂවිද්‍යාල තුළු අධ්‍යාපන ඇතුළු වන දොරටුවට තුදුරින් පිහිටි කුඩා දෙමහල් ගොඩනැගිල්ල කළින් "Samson's Bungalow" නමින් හඳුන්වන ලද්දකි. වර්තමානයේ ද කොළඹ විශේෂවිද්‍යාලයේ වෙළු මධ්‍යස්ථානය පිහිටි වීම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙන අවස්ථාවක දී විහි ගිය මා හට විහි තිබූ මහාචාර්ය වස්තුවක් බුද්‍යාරූපයක් හමු විය.

විනම්, 1944 දී කොළඹ ලංකා විශේෂවිද්‍යාලයේ ආරම්භ වූ සිංහල අධ්‍යාපනාංශයේ ප්‍රථිම අංශ ප්‍රධාන තනතුරට පත් වූ මහාචාර්ය වීම්. ඩී. රත්නසුරුය මහතාගේ අගනා

ඡායාරූපයකි. වීම ගොඩනැගිල්ලේ බිත්තියෙහි පුද්ගලික කොට තිබේ අනතුරුව විනැකින් මැස්ත් කොට තබා තිබූ වී ඡායාරූපය සිංහල අංශයට ලබා ගැනීමට වහාම පියවර ගත් මම එස මගම භා පුරා කියා කිසියම් වැදගත් කටයුත්තකට ද මුළු පිරිවෙමි. සිංහල අංශයේ දුර්වලයෙහි අංශ ප්‍රධාන භා මහාචාර්ය තනතුරු දැරා විද්‍යාත්මක්ගේ ඡායාරූප පුද්ගලික කර තැබීමේ සම්ප්‍රදාය ආරම්භ කරමින් මහාචාර්ය වීම. ඩී. රත්නසුරිය භා මහාචාර්ය ස්වී. රෝ. නෙරිරිජාරංධිටි යන අයගේ ඡායාරූප නිරාවරණය කිරීම සඳහා සුලු උත්සවයක් ද සංවිධානය කරමින්, ඔවුන්ගේ ඇුත් පිරිසක් ද කැඳවා ගතිමින් ආචාර්ය මත්ස්යිලය ද කැවුව විය සිදු කළේමි. අනතුරුව මහාචාර්ය ඇම්. ඩී. ආරයාල, මහාචාර්ය විද්‍යාලිර සරවිච්න්ද යන අයගේ ඡායාරූප ද විනුමන්ත්‍රාගේත් සහනායිත්වයෙන් නිරාවරණය කිරීමට පියවර ගතිමි. වර්තමාන සිංහල අධ්‍යානනාංශ පරිග්‍රයේ පිහිටි ඇම්. ඩී. ආරයාල ඉවත්තාගාරයේ වීම ඡායාරූප සියල්ල ද ඉන් අනතුරුව සිංහල අංශයේ අංශ ප්‍රධාන භා මහාචාර්ය තනතුරු නොබාමින් සිට විශාම ගිය, සම්මානිත මහාචාර්ය හටතුන්ගේ ඡායාරූප ද පුද්ගලික කොට තැබීම ඉහතින් දැක්වූ අවස්ථාවෙන් ඉදිරියට ගෙනෙන ලද සම්ප්‍රදායක් වීම ගැන සතුවට පත් වෙමි.

සිංහල අධ්‍යානනාංශයේ මහාචාර්ය තනතුරු භා අංශ ප්‍රධාන තනතුරු දුරමින් මහතු සේවයක් කළ විද්‍යාත්මක සඳහා උත්සව පැවත්වීමේ අවස්ථාවකට ද මුළු පිරීමට අංශ ප්‍රධාන ලෙස මා සමත් වූයේ ජේන්ඩර් කාලුචාර්ය සරත් විශේෂුරිය මහතා විෂිලා දැක්වූ මහත් උද්‍යෝගය භා අත දීම හේතුවෙනි. 1991 වර්ෂයේ ද විද්‍යාත්මක්ගේ කාස්ට්‍රිය ලිපි සංග්‍රහයක් ලෙස සකස් කරමින් 'සිංහල සංස්කෘතිය භා කළුණිල්ප - ඇම්. ඩී. ආරයාල උපහාර ග්‍රන්ථය' නමින් ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කරමින් කොටඩි ශ්‍රී ලංකා පුද්‍රනම් ආයතනයේ ද අගනා උත්සවයක් සංවිධාන කොට විනුමාර දැක්වීමට පියවර ගතිමු. වීම උත්සවයේ ප්‍රධාන ආරාධිතය වූ වී. ජ. මු. ලොකුබන්ඩ්බාර මැයිතුමා වීම කර්තව්‍යය ගැන අප වෙත දැක්වූ විශේෂ අයයිම සහ ගෞරවය ඇදන් මගේ මතකයෙහි ඇත.

සිංහල අධ්‍යානනාංශයේ මහාචාර්ය භා අංශ ප්‍රධාන ලෙස සේවය කොට විශාම ගිය මහාචාර්යවරෙන් වෙත මෙලෙස උපහාර දැක්වීමේ දෙවන අවස්ථාව වූයේ මහාචාර්ය දුර්ජ අගලකඩ සිරසුමන හිමියන්ගේ මුලිකත්වයෙන්, මහාචාර්ය සරත් විශේෂුරිය මහතාගේ දැක්වූ උනත්දුවෙන් භා අනුග්‍රහයෙන් යුතුව 2006 වසරේ ද මා වෙනුවෙන් කොටඩි බන්ඩ්බාරනායක සම්මන්ත්‍රණ ගාලුවේ ද පැවත්වූ අගනා උපහාර උත්සවය සමග කාස්ට්‍රිය ලිපි රාජියකින් සමන්විත 'මහාචාර්ය කුසුමා කරුණාරන්න අනිනත්දන' නමින් අනිනත්දන ග්‍රන්ථයක් විශිද්‍යාලයටත් සිංහල අධ්‍යානනාංශයටත් ශිෂ්‍ය පිරිසටත් මා හට කළ හැකි උපරිම මෙහෙවර ඉටු කළ හැකිවීමේ අතිශය සතුව භා තැබ්තිය විදින මා විදුගත්තේ ආදරණීය ශිෂ්‍ය පිරිස ගැන සෙනෙහෙබරව මෙන්ම කතුග්‍රහණප්‍රවක වූ ද හැණිම් සිත්ති දුරාගෙන ය. 1964 වසරේ



දී මාගේ ම සගයන් හා සම ශිෂ්‍ය කත්‍රියාලම වූ උපාධි අපේක්ෂකයින් රසක් "Heart - throb of the Sinhala Department" යනුවෙන් අනාචැකී පළ කළේ මගෙන් සිංහල අධ්‍යාපනාංශයට මෙබදු මෙහෙවරක් සිදු වනු ඇතැයි යන පරම වේතනාවෙන් ද විය හැකි යයි මට සිතේ.

ශිංහල අංශයේ ආචාර්ය, මහාචාර්ය තනතුරු දුරමින් සිටිය දී සඳහා එම සියලුම අධ්‍යාපන නිවාසු බ්‍රාගෙන විදේශගත වූ අවස්ථා සියලුම ද මාගේ විෂයටත්, අධ්‍යාපනාංශයටත්, ශිෂ්‍ය ප්‍රජාවටත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටත් ප්‍රයෝගනවත් වන පරද්දෙන් ගත කිරීමට හා විෂ සාර්ථක ප්‍රතිඵල නෙපා ගැනීමටත් ලැබුණා මහතු අවස්ථා විය.

1967 දී මූල්‍රේවරට පූංචාත් උපාධි අධ්‍යාපන කටයුතු සඳහා ව්‍යාපෘතියේ විසෙක්ස් (Essex) විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී ගත කළ දෙවසරක කාලය තුළ මා ලද විෂය දැනුමට අමතරව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව, පූංචාත් උපාධි අධ්‍යාපනය ගැන මෙන්ම විදේශය විශ්වවිද්‍යාල හා ලංකා විශ්වවිද්‍යාලය අතර ඇති සම විෂමතා හඳුනා ගැනීමට ද මට හැකි විය. වසර 1983 දී සඳහා වාර්ෂික නිවාසු ලැබ මලයාසියාවේ, මැලේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපන කටයුතු කිරීමට ලද අවස්ථාවෙන් විෂය දැනුමට අමතරව තවදුරටත් පූංචාත් උපාධි ශිෂ්‍ය ප්‍රජාව හා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරෙන් පිළිබඳව ද වැඩි අවබෝධයක් බ්‍රාගෙත හැකි විය. විශ්වවිද්‍යාල ආචාර්යවරයක වශයෙන් විදේශය විශ්වවිද්‍යාල ඇසුරෙන් විෂයයානයට අමතරව විශ්ව සමාජය හා විදේශය සංස්කෘතීන් පිළිබඳව බ්‍රාගෙත හැකි වූ දැනුම හා අත්දැකීම් අපමණාය.

අනතුරුව 1991 වර්ෂයේ දී පූල්බුඡිට් (Fulbright) අධික්ෂණවයක් මත ඇමෙරිකාවේ (Princeton) ප්‍රින්ස්ට්‍රින් විශ්වවිද්‍යාලයේ ගෙවූ වසරක කාලය තුළ වඩාත් පුළුල් වූ අවබෝධයක් යුතුව විදේශය විශ්වවිද්‍යාල හා ඒවායේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත් අවබෝධයක් බ්‍රාගෙත හැකි විය. ඒ සමගම ග්‍රේෂ්න ඇමෙරිකානු නවකතාකරුවෙකු වන

(Ernest Hemingway) අර්නස්ට්‍රේ හෙමිංවේ නම් වූ නිර්මාණකරුවාගේ නවකතාකරණය ගැන දැනුම පුලුල් කර ගතිමින්ම ඔහුගේ පුරුම නවකතාව වන *The Sun Also Rises* නම් කෑතිය සිංහලයට පරවර්තනය කිරීමේ කාර්යය ද ඉටු කරගතිමි. ඒ අතරතුර, වෘම කාල සීමාව තුළ දී පින්ස්ට්‍රන් විශ්වවිද්‍යාලය ද ඇතුළුව තවත් විශ්වවිද්‍යාල කිහිපයකම ආරාධිත දේශන පැවත්වීමෙන් හා සම්මත්තුවලට සහභාගි වීමෙන් ආදාළ ගැස්ට්‍රිය දැනුම බෙදුහදා ගැනීමට ද හැකි විය.

පින්ස්ට්‍රන් විශ්වවිද්‍යාලයේ සිට පෙරපා පැමිණි පසුව ඇමෙරිකානයේන් ලද ආරාධිතාවකට අනුව අර්නස්ට්‍රේ හෙමිංවේ පිළිබඳ විශේෂ මානෘකාවක් අලා දේශනයක් පැවත්වීමේ අවස්ථාව ද මට උදා විය. යුත්තුයේ අධික්ෂණත්වයට අදාළව ඇමෙරිකාවේ මා ගත කළ කාලය තුළ දී විශ්වවිද්‍යාල අධ්‍යාපන, පරෞදේශනු හා පර්පාලන කටයුතු පිළිබඳ සහස්ත්‍රාන්ත්මකව තොරතුරු දැන හඳුනා ගැනීමට ද හැකි වූ අතර යැමි විශ්වවිද්‍යාලයට පැමිණි පසු ඕනෑම පිරිස වෙනුවෙන් නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වෘම දැනුම උපයෝගී කරගතිමි.

පින්ස්ට්‍රන් විශ්වවිද්‍යාලයේ ගෙවූ කාලය තුළ දී මාගේ අධ්‍යාපනයට හා පර්යේෂණවලට අදාළ කරගතු ලැබූ අර්නස්ට්‍රේ හෙමිංවේගේ විශිෂ්ට ලේඛන කළව පිළිබඳව තවදුරටත් හඳුරුමින් සිටිය දී, රිට වසර ගණනකට පසුව (2002) ඇමෙරිකානු මධ්‍යස්ථානය විසින් පිරිනමන ලද කෙටිකාලීන පර්යේෂණ ප්‍රභානයක් මට හිමි විය. ඒ අනුව ඉන්දියාවේ හයිදාබාද (Hyderabad) ප්‍රාන්තයේ පිහිටි ඇමෙරිකානු - ඉන්දියානු පර්යේෂණා ආයතනයට සම්බන්ධ වෙමින් අදාළ පර්යේෂණයක තියැලීමට මට අවස්ථාව ලැබුණි. ඒ අතරතුර දී වෘම ආයතනයේ ඇමෙරිකානු අධ්‍යාපනය සම්බන්ධ කෙටිකාලීන වැඩ සටහන්වලට සහභාගි වූ, ඉන්දියානු විශ්වවිද්‍යාලවලට අයත් විද්‍යාත්මක පිරිසක් සඳහා හෙමිංවේ නිර්මාණ අලා ආරාධිත දේශන කිහිපයක් පැවත්වීමේ අවස්ථාව ද මා හට උදා විය.

මේ සියලුම දැනුම, සේවය, අන්දැකීම් හා අගයීම් ආදිය වෙනුවෙන් ලද ගෞරවය මානට පමණක් නොව පොදුවේ විශ්වවිද්‍යාලයටත් සිංහල අංශයටත් හිමි විය යුතු ය. තව ද මේ සියල්ල සම්බන්ධයෙන් මාගේ ගෞරව ප්‍රත්‍යාමය, අප වෙත දැනුම බඟ දුන් ගුරු හවතුවෙන් ද විශ්වවිද්‍යාලයට හා සිංහල අධ්‍යාපන අංශයට ද නොමුසුරුව පිරිනැමීමට කැමැත්තෙමි.

1995 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීධිය මගින් ආරම්භ කරන ලද ජපන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ සමාරම්භක සම්බන්ධීකාරක මහාචාර්යවරය ලෙස පත් කරනු ලැබේමි. වසර පහත කාලයක් තුළ විහි සම්බන්ධීකාරක ලෙස වශයෙන් දැරුණ අතර පාඨමාලාවේ ආරම්භක අවස්ථාවේ සිට දැකක දෙකක් ඉක්ම යන තෙක්ම ජපන් සාම්ප්‍රදායික සාම්ප්‍රදාය හා සංස්කෘතිය පිළිබඳ පාඨමාලාව හාරව සිටිමින් විහි ඉගැන්වීම් කටයුතුවල නියැලුණුම්. මේ අතරතුර ජපන් විශ්වවිද්‍යාලවල සේවය කළ

විද්වත් මහාචාර්යවරයෝ මෙති කැඳවා ගනීමින් අධ්‍යයන කටයුතුවලට සහාය ලබා ගැනීමටත් දිර්සකාලීනව ජපානය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සම්බන්ධතා තහවුරු කර ලැබේ වැඩි පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් සමත් වීමි.

විම කාලය අතරතුර දී (1997/1998) වසර තුළ ජපන් පදනමෙන් උද අධික්ෂණත්වයක් මත ජපානයේ TAISHO විශ්වවිද්‍යාලයේ වසරක කාලයක් අධ්‍යයන හා පර්යේෂණ කටයුතුවල නියැලීමට හැකි විය. විම කාල සිමාව තුළ දී සිංහල සාහිතය, ශ්‍රී ලංකික සංස්කෘතිය, ශ්‍රී ලංකික කාන්තාව වැනි විෂයයන් අලා ජපන් විශ්වවිද්‍යාල උගයක ආරාධිත දේශන පැවත්වීමේ අවස්ථාව ද උදා විය. මේ සියලු පරිගුමයන් අගයනු ලැබේමේ වාසනාව ද මට හිමි කරගත හැකි විය. ශ්‍රී ලංකාව හා ජපානය අතර සංස්කෘතික සම්බන්ධතා තහවුරු කිරීමට දැරූ ප්‍රයත්නය ඇගයීමක් වශයෙන් 2005 වසරේ දී ජපන් අධිරාජ්‍ය විසින් "ORDER OF THE RISING SUN - GOLD RAYS WITH NECK RIBBON" නම් වූ සම්මානය (නම්මු නාමය) මා වෙත ප්‍රදානය කරනු ලැබේණ. ජපන් අධිරාජ්‍ය විසින් සිව්ල් පුරවැසියෙකුට පිරිනමනු ලබන උසස්ම සම්මානය මෙය වීමත් විය නිමිකරගත හැකි වූ විකම ශ්‍රී ලංකික කාන්තාව බවට මා හට පත් වීමට හැකි වීමත් විශ්වවිද්‍යාල සේවා කාලය තුළ දී මා උද විශ්වේර ජයග්‍රහණ වෙයි. පුළුල්ව ගත් විට මේ සියලුමෙහි ගෞරවය ද මා හට මෙන්ම විශ්වවිද්‍යාලයට ද සිංහල අංශයට ද හිමි වූ ගෞරවයක් සේ මම සළකම්.

පුරා දැනු හතරකට අධික කාල වකවානුවක් තුළ සිංහල අධ්‍යයනාංශය හා බැඳෙළුම්න් අදාළ සියලු තනතුරු ද අනුපිළිවෙළට දරමින් අංශ ප්‍රධාන තනතුරෙහි ගෙවූ උස වසරක් ඉක්ම වූ කාලය සැබැවින්ම සතුවීන් හා තස්තීමන්ව ගත කළ කාලයක් යයි සිතීමට මම කැමැත්තෙම්. කෙසේ නමුදු 'රෝස මල් යහනාවක' වුවද තැනින් තන කටු ද වික දෙන තිබෙන්නට ඉඩ ඇත්තා සේ විවෙක උද අමිහිර අත්දැකීම් හා අකාරුණීක ප්‍රතිචාර මැදේදේ ආදර්ණීය සිසු පිරිස මා ප්‍රගතීන්ම සිටි බව ඇත්ත් භෞදිත් මතක ය. විශ්වයෙන්ම මහාචාර්ය සරත් විපේෂුරිය, පුරු මහාචාර්ය අගලකඩ සිරසුමන හිමි සහ තවත් ආචාර්ය හටතුන් කිහිප දෙනෙකු ද වැඩිහිටියන් හැර දුමා නොගොස් සම්පයේම රැඳෙන දායාබර දරුවන්ගේ භූමිකාව ඉටු කළ අනුරුද අමතක නොවේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන තනතුර දරමින් සිරියදීම වෙනත් තනතුර කිහිපයක් ද නොබවමින් විශ්වවිද්‍යාලයට අපගේ උපරිම සේවය ලබා දීමට ද පියවර ගැනීමට මට හැකි විය. බුලර්ස් පදුමග පිහිටි, කොළඹ විශ්වවිද්‍යාලයට අයත් කාන්තා නොවාසිකාගාරයේ ප්‍රධාන පාලිකාව (Warden) තෙක කටයුතු කළ අවදියේ දී ශීඝ්‍යාවන්ගේ විනයගරුක බව කෙරෙහි මා දැක්වූ අවධානය ඇගයීමට ලක් වූ බවට සාධක පසු කෙලෙක දී විවිධ තනතුර දැරූ අපගේ ආදි විද්‍යාර්ථීන්ගෙන්ම දැන ගන්නට ලැබේම ද සතුවට කරනුක් විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඕහැ අනුගාසක තනතුරුවල නියැලී සිටි ආචාර්ය හවතුන්ගේ කැපවීම බෙහෙවින් අගය කළ විශේෂ පුද්ගලයෙක් විය. ඒ, ව්‍යවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර හෙබවූ මහාචාර්ය ස්ටේන්ලි විශේෂුන්දර මැතිතමාය. ඒ වනවිට මම ද ඕහැ අනුගාසකවරියෙක් වී සිටියෙමි. නවකවදයෙන් පීඩාවට පත්ව විශ්වවිද්‍යාලයට යළි නොපැමිණීමට තීරණය කරගෙන සිටි ඕහැවක් හමුවේ ඇයගේ සිත සනසා යළි විශ්වවිද්‍යාලයට පැමිණාන ලෙස කැමති කරවාගෙන වින්නයි දිනක් සටස් භාගයේ උපකුලපතිතමාගෙන් මා ඇතුළු ඕහැ අනුගාසකවරියෙන් කිහිපදෙනෙකට ඉදෑලුමක් ලැබුණි. විම ඕහැව පදිංචිව සිටි ස්ථානය ගැන තොරතුරු සෞයමින් අප විහි ප්‍රාගාධිති කරදීමෙන් පසු ඉතා අමාරුවෙන් විම ඕහැව නැවත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට පැමිණාන තැනට කරණු ස්ථානය ගත් අපි ආපසු විශ්වවිද්‍යාලයට වින විට රෝ බෝ වී තිබුණි. පසු දින උදෑසන සිංහල අධ්‍යාපන අංශයට පැමිණි මා හට මගේ මේසය මත වූ ලිපියක් දැක ගත හැකි විය. පෙරදින සටස් භාගයේ දී ඕහැ අනුගාසකවරියෙන් වශයෙන් අප ඉටු කළ මෙහෙය ඉහළින්ම අගය කරමින් විම ලිපිය විවා තිබුණේ උපකුලපති මහාචාර්ය ස්ටේන්ලි විශේෂුන්දර මැතිතමාය. සේවය ලබා ගැනීම පමණක් නොව සේවය ඇගයීම ද පිළිබඳ මතත්මා ගතිවුරුන් හෙබි විතුමා අපගේ විශ්වවිද්‍යාල අවදිය තුළ ආදර්ශමත් නායකයෙකු ලෙස අපි දුටුවෙමු.

සිංහල අධ්‍යාපනාංශයේ අංශ පුද්‍යාන තනතුර හොඳවමින් මේසින් ඉටු කරන ලද දීර්ශකාලීන සේවය හා විමගින් ලද පත්නරය ඉදිරි වර්ෂවල දී මා අතින් ඉටු වූ කාර්යභාරයන්ට බෙහෙවින් උපකාරී විය. 2000 - 2003 කාලයිමාව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ පැස්වාන් උපාධි පීධියේ පීධියාපති තනතුරෙහි සේවය කිරීමත් ඒ අතරතුර දී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරෙහි වැඩ බැඳීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීමත් විශ්වවිද්‍යාල සේවයට බැඳෙන ආචාර්යවරයෙකුගේ න් විම ආයතනයට බ්‍රංසිය භාෂි සැලකිය යුතු මෙහෙවරක් අගය කිරීමක් ලෙස දී මට සින්. සිංහල විෂය හඳුරුම් විම විෂය පිළිබඳ ලද දැනුම හා පිරිපුන් අත්දැකීම් උපයෝගී කරගතිම්න් කොළඹ විශ්වවිද්‍යාලයේ පර්පාලනය පිළිබඳ ඉහළම තෘත්‍ය දක්වා ගොස් මට කළ හැකි වූ සේවයට මා වෙත විදා මෙවුතුර නැණුවින් බ්‍රංසින් ගොරවනීය ආචාර්ය මහාචාර්ය හවතුන් සියලු දෙනාම පිළිබඳ මිහිර මතකය මාගේ සිත තුළ නොමැකි පවතින්නාක් මෙන්ම විශ්වවිද්‍යාලයන් සිංහල අංශයන් මාත් අතර බැඳීම ද විසේම නොවෙනස්ව පවතින්නකි.

කොළඹ විශ්වවිද්‍යාලයට මා ඉටු කළ සේවය වෙනුවෙන් 2006 වසරේ දී මා වෙත පිරිනමන ලද 'සම්මානිත මහාචාර්ය' (Professor Emeritus) පදවියන් විමෙන්ම මා විසින් කරන ලද කාස්ට්‍රීය අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු ද අගයමින් කොළඹ විශ්වවිද්‍යාලය මගින් විම වසරේදීම මා හට පිරි නැමු ගාස්තුසිර [Doctor of Letters - D.Litt.(Honoris Causa)]

සම්මාන උපාධියන් සමග මාගෙන් ද තවදුරටත් විශ්වවිද්‍යාලයට ඉටු විය යුතු වගකීම් බොහෝය. වේ සියල්ල ගක්ති පමණින්, සතුරින් ඉටු කිරීමේ වේතනාව හා උද්යෝගය අප වෙත හැම විටම පවතී.

වර්තමාන සිංහල අධ්‍යායනාංශයේ අධ්‍යායන හා අනෙකත් කටයුතුවලින් ද සම්පූර්ණයෙන්ම ඇත්තේ සිරීම අප හට අපහසු දෙයකි. දැනට වසර ගණනකට පෙර (2010 - 2015) සිංහල අධ්‍යායන අංශයෙහි අංශ ප්‍රධාන දුරය හෙබවූ පුරුෂ මහාචාර්ය අගලකඩ සිරසුමන හිමියන් අතින් මහන් කැපවීමකින් යුතුව අධ්‍යායන අංශයේ දියුණුවට ලබා දුන් දායකත්වය මා නිරික්ෂණය කළේ සිංහල අංශයට අත් වූ ඉමහත් වාසනාවක් ලෙසිනි. පුරුෂ සිරසුමන ස්වාමීන්වහන්සේ අධ්‍යායන අංශයේ ප්‍රගතිය සඳහා කළ මෙහෙවරට යම් පමණකට හෝ අත දීමට උන්වහන්සේ අපට ද ඉඩ හසර ලබා දීම ඉමහත් සතුවක් ගෙන දුන් කරනුක් විය. මහාචාර්ය සඳගෝම් කේපරහේවා වැනි කාර්යක්ෂම වූ අංශ ප්‍රධානවරයෙකුගේ පාලනය යටතේ වර්තමාන සිංහල අංශය තවදුරටත් පත් ගැන්වී තිබීම ඉමහත් ප්‍රිතියකි. සිංහල විෂය පිළිබඳ ගාස්තුවේදී උපාධියට අභාෂ ප්‍රධාන ඉගැන්වීම් කටයුතුවලට අමතරව කාස්තුපති උපාධි පාඨමාලාවක් ආරම්භ කොට වසර අවක් පුරා ඉතා සාර්ථක ලෙස විනි සම්බන්ධීකරණ කටයුතු කරගෙන යනු දැකීම සතුවට කරනුකි. විම පාඨමාලාවෙහි ඉගැන්වීම් කටයුතුවලට සම්බන්ධ වෙමින් ද ඊට අභාෂ අනෙකත් අවශ්‍යතා ඉටු කර ගැනීමට සහාය වෙමින් ද පොදුවේ සිංහල අධ්‍යායන අංශයේ ඉගැන්වීම් කටයුතුවල ඉදිරි ගමනට යම් තරමක හෝ දායකත්වයක් ලබා දීමට වර්තමානයේ දී මහාචාර්ය සඳගෝම් කේපරහේවා අංශ ප්‍රධානතුමා ද අප වෙත අවස්ථාව සලසා දීම වෙශේසින්ම අගය කළ යුත්තකි. සම්මානිත මහාචාර්යවරයක ලෙස මා විසින් දරනු ලබන තහතුරට සරිලන සේ සිංහල අධ්‍යායනාංශයේ ප්‍රධාන උපාධි හා ප්‍රථම උපාධි අධ්‍යායන හා ඇගයීම් කටයුතුවල දී තවදුරටත් සිංහල අංශයටත් අංශ ප්‍රධානතුමා ඇතුළු ආචාර්ය මත්ස්‍යලයටත් සහාය වෙමින් කටයුතු කිරීමේ දී යළි යළිත් 'විශ්වවිද්‍යාලය, සිංහල අංශය සහ මම' යන පාඨය සිත්ති රැවි පිළියවි දෙනුයේ නිරන්තරයෙනි.



කොළඹ

පුළු විශ්වවිද්‍යාලයේ සිංහල අංශය දෙවන වරට ඇරුණුණ් දෙවන කාස්තු පීධයක් කොළඹ ස්ථාපිත කළ 1963 වර්ෂයේය. ජේරාදෙනීය ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවති මේ අංශය මුළුන් ම පාලනය වූයේ ජේරාදෙනීයෙනි. දේශන පැවත්වීම සඳහා මහාචාර්ය ඇම්.ඩී. ආරියපාල, මහාචාර්ය විදිරිවිර සරවිවන්දු, මහාචාර්ය ආරිය රාජකරණා වැනි අය ජේරාදෙනීයේ සිට පැමිණියහ. මහාචාර්ය ආරියපාල මහතා අංශ ප්‍රධාන දුරයට පත්වීමෙන් පසුව කුමයෙන් සිංහල අංශය සැකසෙන්නට විය. ඒ අවධියේ ම උපාධි බඩාගත් සහාය සුවරිත ගම්ලත්, විමල් දිසානායක, තිස්ස කාරියවසම් වැනි තරෙණ සහාය කිරීකාචාර්යවරු අනුසාස පාත් පැවත්වීමට භූම්ල් වූහ.

ජේත්ත්ද ආචාර්යවරෙන්ගේ අවශ්‍යතාව සපුරානු පිණිස ආචාර්ය ඒ.ඩී. සන්නස්ගල, ආචාර්ය ප.ඩ.ඩී. ජේවාවසම් සහ ආචාර්ය ඩී.වී. හපුජාරවිචි යන මහත්වරු ස්ටීර කිරීකාචාර්යවරෙන් වශයෙන් බඳවා ගැනීනු.

ජේරාදෙනීයෙන් උපාධි ලැබූ මීරගම මේධානස්ද හා පනානේ සුම්ංගල යන තීම්වරු මීලුගට සිංහල අංශයට බඳවා ගැනීනි. රේග අවුරුද්දේ සිංහල විශේෂ උපාධි ලැබූ ඒ.ඩී. දිසානායක හා පියසිල් විශේෂණසිංහ ද ස්ටීර ආචාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූහ. පශ්චාත් උපාධි බඩා ලංකාවට පැමිණි මහාචාර්ය ඒ.ඩී. දිසානායක ද ජේරාදෙනීයෙන් කොළඹට මාරු විය.

මා සිංහල අංශයට බැඳුණේ 1968 ජූනි මාසයේ ය. මා සහනායි වූ සම්මුඛ පරික්ෂණයෙන් ම තේරේත්තු අනුරාධ සෙනෙවිරත්න මහතා ප්‍රමතියේ දී පශ්චාත් උපාධි බඩා පසුව පැමිණු වැඩි නාර ගන්නේය.

සිංහලාංගයේ සිටී ජේ.ඩී. දිසානායක මහතා වාග් විද්‍යා අංශය පිහිටුවීමෙන් පසුව විනි අංශ ප්‍රධාන දුරයට පත්ව වෙන්ව ගිය නමුත් දිගටම සිංහල අංශයේ දේශන පැවත්වීය. අධ්‍යයන නිවාඩු ලබ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දී පර්යෝජන සිදු කොට ආචාර්ය උපාධිය ලැබූ සුවරිත ගම්ලත් මහතා ද සිංහල අංශයට වික් විය.



මගෙන් පසුව රෝහිණී පරණාච්චිතාන මහත්මිය ද මාලතී කුලතාන මහත්මිය ද ස්වීර කරිකාචාර්ය මණ්ඩලයට වික් වූහ. මහාචාර්ය හේමපාල විෂයවර්ධන මහතා ද කුසුමා කරුණුරත්න මහත්මිය ද පේරාදෙණියෙන් මාරුවේම් ලැබ කොළඹ සිංහල අංශයට වික් වූහ. මේ කාලය තුළ තාවකාලික කරී කාචාචාර්ය වර්ත වර්තන්

වශයෙන් මිල් පෙරේරා, ශ්‍රීයාණි වනස්සිංහ, ආතර් විගොඩවත්ත වැනි අය කටයුතු කළහ.

සිංහල අංශයේ විවිධ ක්ෂේත්‍රවලින් පර්පුරාණ කිරීමේ අදහසින් අපව වික් වික් අංශවලට යොමු කිරීමට ආරියපාල මහාචාර්යතුමා පියවර ගත්තේය. ඒ අනුව මාත් පියසිලි විශේෂනයින මහත්මියන් තුනාත්මක සාහිත්‍ය තෝරාගත යුතු බව විනුමාගේ තීරණය විය. මට අවශ්‍යව තිබුණේ නාට්‍ය කළුව යටතේ ප්‍රශ්නවත් උපාධියක් කිරීමටය. වහෙන් හපුජාරව්වී මහතා නාට්‍ය කළුව ඉගෙන්වූ හෙයින් මට ආරියපාල මහතාගේ තීරණයට විකර වීමට සිදු විය. ඒ අනුව විවකට විංගලන්තයේ යෝංක් විශ්වවිද්‍යාලයෙන් වාච්විද්‍යා අංශය නාරව සිටි මහාචාර්ය ම.ව. සුගතපාල ද සිද්ධා මහතාගේ අනුග්‍රහයෙන් මට යෝංක් විශ්වවිද්‍යාලයෙන් වසරක පාඨමාලාවකට සහභාගි වීමට අවස්ථාව සැලසුණී. පියසිලි විශේෂනයින මහත්මිය ලේඛික් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. වසරක අධ්‍යයන කටයුතු සිදු කර ආපසු පැමිණි මම පේරාදෙණි විශ්වවිද්‍යාලයට සම්බන්ධව මහාචාර්ය සරවිවත්ද මහතා යටතේ නවකතා පිළිබඳව ප්‍රශ්නවත් උපාධියකට ලිඛාපදිංචි වූයෙම්. මහාචාර්යතුමා ප්‍රංශයේ ලංකා තානාපතිව ගිය හෙයින් මහාචාර්ය වීමල් දිසානායක මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් කැලමිය මණ්ඩපයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකි විය.

මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිසංවේදානය යටතේ විකම විශ්ව විද්‍යාලයක් ඇතිකොට විනි මණ්ඩප වශයෙන් කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රැනුණා ආදි වශයෙන් මණ්ඩපය නම් කෙරෙනු අතර වික් විශයයන් ද ඒ විශ්වවිද්‍යාල මණ්ඩපවලට මණ්ඩපවලට සිමා කෙරීනි. මේ අනුව සිංහල, පාලු, වාච්චිද්‍යා ආදි විශයයන් කැලමි

මණ්ඩපයට ගොමු විය. මේ අනුව අපටත් කැලත්තියට යන්නට සිදුව තිබූ නමුත් මහාචාර්ය ආරියපාල මහතා ආචාර්ය සහ්නක්ගේ, ආචාර්ය හපුජාරවිච්, ආචාර්ය තිස්ස ජයවර්ධන යන අය පමණක් විහි යවා අප කොළඹ ම රඳවා ගත්තේය. ඒ වන විට අවසාන නොවූ නොවූ විසරවල අධිසන කටයුතු අපට බාර විය. ඊට අමතරව ප්‍රාථීම භාණ්ඩකාර සමාගම සමග වික්ව ගුන්ප සංස්කරණය ව්‍යාපෘතියක් ආරම්භ කොට වියට සහනාති වීමට අපට ගොදුවා කැලත්තියට යාම වැළැක්වූයේය.

රිත කළකට පසුව නැවත සිංහල විෂය ඉගැන්වීමට කොළඹ මණ්ඩපයට අවසර දුන් හෙයින් අපට දිගටම කොළඹ ම රැඳී සිටීමේ වාසනාව උඩ විය.

මුල් අවධියේ සිට ම මහාචාර්ය ආරියපාල මහතා යටතේ සිංහල අංශය අනෙකුත් අංශවලට වඩා කැඳී පෙනුණේය. ආචාර්යවරුන්ගේ සම්ය හා විකලුතුකම විහි දී කාවත් දැනුණුණේය. වසර කිපයක් ම ආරියපාල මහාචාර්යනුමා අපට කතරගම වන්දනාව සඳහා වික්කරගෙන ගියේය. මුල් අවස්ථාවල ආචාර්යවරුන්ගේ වාහනවලින් ද පසුව කුලුයට ගත් රාවලින් ද මේ ගමන සිදු විය. විවකට වෙළඳ මධ්‍යස්ථානය භාරව සිටී විශේෂවර්ධන දෙස්තර මහතා ද මේ ගමන්වලට හවුල් විය.

සිංහලාංශයේ ආචාර්යවරු ආරම්භයේ සිට ම ඉගැන්වීමේ කටයුතුවලට අමතර ව ශිෂ්‍යයන්ගේ බාහිර ක්‍රියාකාරකම්වලට සහනාති වූහ. ශිෂ්‍ය සංගම් බොහෝමයක පෙන්ත්ති හාන්ඩ්බූරුගාරක ඩිර දැරැවේ සිංහල අංශයේ ආචාර්යවරුන් ය.

විශේෂයෙන් ශිෂ්‍ය කළා කටයුතුවල දී සිංහලාංශයේ ආචාර්යවරු පෙරමුණ ගත්ත. විශේෂවිද්‍යාලය ඇඟුණු මුල් අවධියේ සිට ම නාට්‍ය කළාව පිළිබඳ උදෙස්ගයක් ඇති විය. මහාචාර්ය සරව්වන්ද මහතා පේරාදෙනීය සිට පැමිණු රත්නාවලි නාට්‍ය නිර්මාණයට හැඳුව් විය. කාලගෝල නාට්‍යය මෙකල නිෂ්පාදනය වූ තවත් නාට්‍යයකි.

පේරාදෙනීය විශේෂවිද්‍යාලයේ කළා කටයුතු සංඛ්‍යානය කළේ කළා මණ්ඩලය සි. කොළඹට ද කළා මණ්ඩලයක් පිහිටුවීමට ප්‍රථේගාලී වූයේ ආචාර්ය ඩී.එම්. හපුජාරවිච්. කළා මණ්ඩලය ආචාර්යවරුන්ගේ සහනාතිත්වයෙන් සැකසුණු ආයතනයක් වන අතර වියට ශිෂ්‍යයන්ගේ ලියාපදිංචි ගාස්තුවෙන් කොටසක් බැර කෙරිණි. විහෙයින් විවිධ කළා කටයුතු සිදු කිරීමට අරමුදුලක් තිබිණු.

විශේෂවිද්‍යාලය කළා මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව විහි ප්‍රථම සහාපති වශයෙන් පත් වූයේ ආචාර්ය ඩී.එම්. හපුජාරවිච් ය. ශිෂ්‍යයන්ගේ කළා කටයුතුවලට අනුග්‍රහය කිරීම කළා මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයක් විය. හපුජාරවිච් මහතාගේ අනුග්‍රහයෙන් ක්‍රිංච් රාජ්‍යාචාරී ලේක්කේ පුරා ආතුරයේ නම් නාට්‍යයක් නිෂ්පාදනය කළේ මේ අවධියේ ය.

මේ වන විට ශ්‍රී ලංකා ජයග්‍රහණ ආරම්භ වී තිබේ. සිංහල සංගමය, බොද්ධ සහෝදර සංගමය, විහ්ෂුන කලා කේත්දුය, ප්‍රඩාන සිනමා කවය, සමාජ සේවා සංගමය, නිදහස් සිතුව්ල සමාජය ඉන් කිහිපයකි. මේ සංගම ශ්‍රී ලංකා ජයග්‍රහණ විවිධ සාහිත්‍ය, ආගමික හා කලා කටයුතු සංවිධානය කළ අතර කලාගාරය නිරන්තරයෙන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවන්ගේ ක්‍රියාකාරකම්වලින් ඔපවත් විය. මේ සියලු කටයුතුවලට කලා මණ්ඩලය උදෑස් උපකාර කළේය.

විශ්වවිද්‍යාලය ප්‍රතිසංවිධානය යටතේ ආචාර්ය හඳුනාර්ථිව කැලණියට යාමට සිදුවීමෙන් පුරුෂාඩු වූ කලා මණ්ඩලයේ සහාපති දුරය මට හාර විය. මා ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ අවුරුදු හතුපිස් විශේෂ වැඩි කාලයක් කලා මණ්ඩලයේ සහ සහාපති වශයෙන් කටයුතු කරමින් විද්‍යාල්‍රේන්ගේ කලා කුසලතා ඔප් නැංවීමට උත්සාහ ගත් බව සඳහන් කරන්නට කෙමෙන්නේම්. සප්ත වාර්ෂික නිවාඩු ලබා රැඹින් බැහැරව තිය අවුරුදු දෙක හැරැණු විට 1981 සිට 2006 දක්වාම මේ දුරයෙන් බැහැර වන්නට අවස්ථාව තොලැබුණේ වෙනත් කිසිවෙක් මේ තනතුර හාර ගැනීමට ඉදිරිපත් තොවූ හෙයිනි. විද්‍යාල්‍රේනු කලා මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව හිත ප්‍රසංග, සාහිත්‍ය සාකච්ඡා, නිර්මාණය විෂ්‍ය දැක්වීම්, අතිරේකන රාග, ඒක පුද්ගල හිත ප්‍රසංග සාහිත්‍ය උත්සාහී විවිධ සහෝදරුන පැවැත්වූහ. ශ්‍රී ලංකාවලට උදෑස් හැරැණු විට කලා මණ්ඩලය අන්තර් පිළි නාට්‍ය තරගය වසරක් පාසා සංවිධානය කළේය. බොහෝ කාලයක් තිස්සේ සහිතයට වරක් විශ්‍රාපයක් ද රේඛා සහිතයේ නාට්‍ය පෙන්වීමට කලා මණ්ඩලයට හැකි විය. මේ අයුරින් කොළඹ විශ්වවිද්‍යාලයේ කලා කටයුතුවල අතිවර්ධනයෙහිලා පුරෝගාමීවන්නට මට අවස්ථාව සැලසුණේය. මේ කටයුතුවල දී සිංහල අංශයේ ආචාර්යවරන් විශේෂයෙන් පෙරමුණ ගත් බව සඳහන් කළ යුතු ය.

අන්තර් පිළි නාට්‍ය තරගය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුළුන් ම පිළිවාලින් නාට්‍ය පිටපත් ලබා ගැනීම සිදු විය. වියින් තොද නිෂ්පාදනයක් කළ හැකි නාට්‍ය තොරා එවා නිෂ්පාදනය කරන්නට කලා මණ්ඩලය උදෑස් කළේය. වසර කිපයක් ම අඛණ්ඩව මේ නාට්‍ය තරගය පැවැත්වීමට හැකියාව ලබාගු අතර ඒ මගින් විශිෂ්ට නාට්‍යකරුවන් රාජ්‍යක් බිජි කොළඹ විශ්වවිද්‍යාලයට හැකි විය.

දැනට නාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණ බිජි කරන ඊ.වී.ම්.ඩී. උපාලි, මංගල සේනානායක, විසාක්ස වන්දුසේකරම්, රාජ්‍ය දිසානායක වැනි අය අන්තර් පිළි නාට්‍ය තරගයෙන් බිජි වූ කලාකරුවේ වෙති. මංගල සේනානායකයෙන්ගේ විහෙන් නාට්‍යයේන් ඊ.වී.ම්.ඩී. උපාලිගේ “මෙතනින් මාරුවෙනු” නාට්‍යයේන් ප්‍රධාන වර්ත නිර්ච්චතාය කළ පැක්සන් ඇත්තනි කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිජි වූ විශිෂ්ට රාජ්‍යකරුයායි.

නාට්‍ය තරගයට සම්බන්ධ වන තවත් සුවිශේෂ සිද්ධියක් මෙහි සඳහන් කරන්නට කැමැත්තෙමි.

නාට්‍ය තරගය පැවැත්වීමට සූදානම් කර තිබූ වික් ද්‍රව්‍යක කිසියම් ඉල්ලීම් කිපයක් වෙනුවෙන් සටන් කරමින් සිටි ශිෂ්‍යයෝග් විද්‍යාල මන්දිරයේ රැස්වීමක් පවත්වමින් සිටි උප කුලපති මහාචාර්ය ස්ටේන්ඩ් විපෙළුන්දර මහතා අත්අඩංගුවට ගත්ත. තම ඉල්ලීම් ලබාදෙන තෙක් විතුමා නිදහස් නොකරන බව ශිෂ්‍යයෝග් විකාශනා ප්‍රකාශ කළහ. ශිෂ්‍යයන්ගේ විවිධ ආකුෂ්‍ය පරින්ව මධ්‍යයේ උපකුලපතිතුමා පැය කිපයක් ම නිනඩ් සිටියේය. නාට්‍ය උත්සවයේ ප්‍රධාන අමුත්තා උපකුලපතිතුමා ය. විතුමා අත් අඩංගුවේ සිටිය දී මා නාට්‍ය උත්සවය පවත්වන්නේ කෙසේද? උදේ 9.00 සිටි පස්වරු 3.00 දක්වා රඳවාගෙන සිටි උපකුලපති මහාචාර්ය විපෙළුන්දර මහතා නිදහස ලැබුවේ තුනට පමණා ය.

ශිෂ්‍යයන්ගේ හිරහැරයට නාජන වූ උපකුලපතිතුමා උත්සවයට සහභාගි නොවන බව මට විශ්වාස ය. විහෙන් නාට්‍ය තරගය කළුදැමීමට ද කළ නොහැකිය. පස්වරු හතර වන විට කළාගාරය විද්‍යාර්ථීන්ගෙන් පිරි තියේය. මම උපකුලපතිතුමාට දුරකථනයෙන් කඩා කළේම්. "සිර් තරහ නැතුව උත්සවයට විනවා." නොවේදයි "මම විමසීම්." ඔව් මම විනවා. හතරට හේද පටන් ගන්නේ. "මම ස්ටීර් වශයෙන්ම විනවා." නියමිත වෙළාවට උපකුලපතිතුමා පැමිණියේය. ශිෂ්‍යයෝග් ප්‍රිතිසේෂ්‍යා පවත්වා විතුමා පිළිගන්න. තරගය ඉනා උත්කර්ෂවත්ව පැවැත්වුණේය. තකාග ප්‍රාදානය කළේ ද උපකුලපතිතුමා ය. විපෙළුන්දර කුලපතිතුමා කෙතරම් ග්‍රේෂ්‍ය පුද්ගලයෙක් ද මෙයින් ප්‍රකාශ වෙයි. විතුමා ශිෂ්‍යයෙන් සමග අමනාප නොවියේය. විතුමාගේ සංක්‍රාන්තිය වූයේ අප නැම දෙනාටම සතුවන් සිටිය 'දතුම්' තැනක් බවට කොඩා විශ්වවිද්‍යාලය පත්කිරීම ය. විතුමා මට නැම විටම උදව් කළේය. විතුමාගේ කාලය විශ්වවිද්‍යාලය කළ කටයුතු පිළිබඳ ස්වර්ණමය අවධියක් බව දැනුවත් ආදි විද්‍යාවීනු ප්‍රකාශ කරනි. මේ පිළිබඳ ගෞරවය සිංහල අංශයට ද හිමිය.

විශ්වවිද්‍යාලයෙන් බැංහැර කළ කටයුතුවලට සම්බන්ධවීමට මට මග පාඨා දුන්නේ මහාචාර්ය ජේ.ඩී.ඩී. දිසානායක මහතා ය.

1983 දී විතුමා ලංකා කළ මණ්ඩලයේ සහාපති දුරයට පත්විය. සාහිත්‍යයාදී අනු මණ්ඩල පත් කරන්නේ කළ මණ්ඩලය යි. නාට්‍ය අනුමණ්ඩලය පත්කිරීමේ දී හෙන්ර ජයසේන මහතා සහාපති දුරයට පත්විය. මේ අනු මණ්ඩලයේ සාමාජිකත්වයක් මට ද ලබා දෙන ලද අතර වසර දහයක් අඛණ්ඩව නාට්‍ය අනුමණ්ඩලයේ සේවය කිරීමට මට නැකි විය. 1993 නාට්‍ය අනුමණ්ඩලයෙන් ඉවත් කළ මට සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජිකත්වය ලැබේනි. විතැනක් සිට 2000 වසර දක්වා සාහිත්‍ය අනු මණ්ඩලයේ සේවය කළේම්. මෙතරම් කාලයක් අනු මණ්ඩලවල සේවය කළ විකම පුද්ගලය මා විය යුතුය.

සිංහල අංශයේ ආචාර්යවරයකු ලෙස ඉතා නොදින් ඉගැන්වීම් කටයුතු කළ අතර විද්‍යාර්ථීන්ගේ සුභසාධනය සඳහා බොහෝ කාලයක් වැය කළේම්. 1980 දී මම මුළුන්ම ශිෂ්‍ය අනුගාසක දුරයට පත්වීම්. 1961 දී කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ වූ අවස්ථාවේ සිට පැවති විනයාධිකාරී දුරය ජේජ්ස් ශිෂ්‍ය අනුගාසක ලෙස වෙනස් කළේ මහාචාර්ය සේමරත්න ය. ඔහු ප්‍රථම ජේජ්ස් ශිෂ්‍ය අනුගාසක වූ අතර ආචාර්ය මත්බාලයේ කිහිප දෙනෙක් ශිෂ්‍ය අනුගාසකවරයෙන් ලෙස කටයුතු කළහ. මම ද 1980 සිට 1983 දක්වා මහාචාර්ය සේමරත්න යටතේ ශිෂ්‍ය අනුගාසකවරයකු වශයෙන් සුභසාධනය සඳහා කටයුතු කළේම්. 1983දී ජේජ්ස් ශිෂ්‍ය අනුගාසක දුරය මට පවරා ඔහු ශිෂ්‍ය අනුගාසක වරයෙකු බවට පත් විය. විනැන් සිට 1987 දක්වා වම දුරයෙහි කටයුතු කළේම්. මේ කාලය තුළ උපකුලපති මහාචාර්ය ස්ටේන්ලි විපේෂිත්දර මහතාගේ ද උපදෙස් ඇතිව විද්‍යාර්ථීන්ගේ විනය පවත්වාගෙන යාමට හැකි විය. නවක සිසුන් පැමිණි අවස්ථාවල ඔවුන් නවක වශයෙන් බෙරු ගෙන සහන සැලසීමට බොහෝ දුරට අපට හැකියාව ලැබේනි. ඇතැම් අවස්ථාවල වැරදි කළ ශිෂ්‍යයන්ට දැඩුවම් දීමට සිදු වුව ද ඔවුනු මා සමග අමතාප නොවූහ.

මේ දේශීයෙන් ඉවත් ඒමට තුවුණු සැදහන් කිරීමට කැමතෙන්නේම්. ඒ සිද්ධිය මෙයේය. කිසියම් විරෝධතාවක් සඳහා රාත්‍රියේ තර්ස්ට් පාරේ පෝස්ටර් අලවුම්න් සිට් විද්‍යා පීඩ ශිෂ්‍යයේ කිහිපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. විදින රාත්‍රියේම මහේස්ත්‍රාන්ටරයකු වෙත ඉදිරිපත් කළ ඔවුනු රිමාන්ත් කරන ලදහ. පසුව උදේ මේ සිද්ධිය ආරංඩ් වීමෙන් විද්‍යා පීඩය කැඳුවීමට පත්විය. විදින විද්‍යාපීඩයේ පැවති ආචාර්යවරයෙන්ගේ රෝස්මක් වටකළ ශිෂ්‍යයේ ආචාර්යවරයෙන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්හ. තම ශිෂ්‍යයන් තිදිනක් කරන තුරු ආචාර්යවරයෙන් රඳවාගැනීමට ශිෂ්‍යයේ කටයුතු කළහ. උදේ නවයට පමණ මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ අතර අවශ්‍ය වුවහොත් මැදිහත්වීම් සඳහා මම ශිෂ්‍ය අනුගාසක කාර්යාලයේ රැඳු සිටියෙම්. ඉතා පහසුවෙන් පිට වී යාමට ඉඩ තිබුනු නමුන් මම දිගටම රැඳු සිටියෙම්. පස්වරු 2 පමණ වන විට ප්‍රශ්නය විසදු තිබුණේ නැත. හවස දෙකට පමණ මා නමුවීමට පැමිණි ශිෂ්‍යයේ කිහිපදෙනෙකු සාකච්ඡාවකර යයි මට ආරාධනා කළ අතර මම ඔවුන් සමග විද්‍යාපීඩයට ගියෙම්. වහි දී මා අත්අඩංගුවට ගෙන සිට් ආචාර්යවරු අතරට දැමු ඔහු මට ද වාචිකව නොයෙක් හිරිහැර සිදු කළහ. හවස හතර පමණ වනවිට පොලිසියෙන් පැමිණි අපට මුදවා ගනු ඇතැයි රාවයක් පැතිර ගියෙන් බිම් මහලේ සිට් කාර්යාලයෙන් අප ඉහළ මහලට ගෙන යන ලද මේ අපේ ශිෂ්‍යයන්ගේ මට කිසි අනතුරක් සිදු නොවූනු ඇති බව මට විශ්වාසය. නායක නායිකාවේ මා දැන සිටියන. විහිදී ජීවිතයේ ප්‍රථම වරට මට මරණ බය ඇතිවිය. අශ්‍රීලංකාවන් ද සිහිපත් විය. විහෙන් ඔවුනු අප මරා දැමුවේ නැත. හවස

පහ පමණ වන විට ප්‍රශ්නය විසඳුගත හැකි විය. රිමාන්ඩ් හිජයේ ද තිද්‍යක් කරන ලදන. විශ්වවිද්‍යාලයේ වාහනයකින් මට ද ගෙදර යා හැකි විය.

හිජයන්ට සේවය කිරීමෙන් කවර එලයක් යැයි සිතුනා හෙයින් ඉල්ලා අස්ථිමේ ලිපිය උපකුලපතිතුමාව යැවු විට විතුමා විය පිළිගත්තේය. හිජය අනුගාසක කටයුතුවලින් ඇත් වූ නමුත් කළා මණ්ඩලය කටයුතු දිගටම කරගෙන ගියෙමි.

1987 දී විවකට උපකුලපතිව සිටි මහාචාර්ය ඩිජ්ලිට්.ඩී. ලක්මේන් මහතා මට නැවතන් දේශීෂේද හිජය අනුගාසක දුරය භාරගත්තා ලෙස ඉල්ලා සිටියේය. පෝරාදෙනීය විශ්වවිද්‍යාලයට පිවිසි පළමු දින ම නමු වීමේ සිටි හඳුනාගෙන සිටි විතුමාගේ ඉල්ලම ප්‍රතික්ෂේප කිරීමට මට අපහසු විය. මම නැවතන් විම දුරය භාර ගෙන වසර දෙකක් හිජය විනය ආරක්ෂා කළෙමි. දුරයෙන් ඉවත්වීමට සිදු වූයේ මට සංඛ්‍යා වාර්ෂික නිවාඩු ලැබ දිවයිනේ බැහැර යාමට සිදු වූ හෙයිනි.

රෝහ් බැහැරව ගිය අවස්ථා ගැන සිහිපත් කරන විට ඉන්දියාවේ මසිඹුරුනි ධිවන්‍යාලෝක ආයතනයේ ගත කළ මසක පමණ කාලය විශේෂයෙන් සිහිපත් වේ. ඒ ආයතනයේ මහාචාර්යවරයු වන නරසිංහයියා පැවැත්වූ හාජා පරිවර්තනය පිළිබඳව මසක වැඩිමුළවට සහනාගි වීමට මට අවස්ථාව සැලසා දුන්නේ මහාචාර්ය හෝමපාල විශ්වවිද්‍යාලය ගුරුතුමා ය. ඉංග්‍රීසි නවකතා ලියන රාජ්‍ය රාජ්‍ය ඇතුළුව බොහෝ විද්‍යාත්මක ඇසුරු කිරීමට මෙහි දී අවස්ථාව ලැබේනි.

වික් සංඛ්‍යා වාර්ෂික නිවාඩුවක් ගත කළේ පොදු රාජ්‍ය මණ්ඩල හිජයන්වයක් ලබාගෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ය. ඒ සඳහා අවශ්‍ය අවස්ථාව ලබා දුන්නේ මහාචාර්ය ස්වේන්ලි විශ්වවිද්‍යාලයට උපකුලපති තුමා ය. දෙවන සංඛ්‍යා වාර්ෂික නිවාඩුව සඳහා ජපානයේ ත්ස්කුබා විශ්වවිද්‍යාලයට සම්බන්ධ ප්‍රත්ති නාට්‍ය කළාව හැඳුකරුවෙමි. මේ අධ්‍යාපන හේතුවෙන් වඩා නොදු දැනුමක් ලබාදීමට මට අවස්ථාව ලබුණ්නා.

වික්දහස් නවකිය හැක්තිය පහේ ද පමණ වන පමණ මට සේවක අධ්‍යාපන ආයතනයට දැන් මානව සම්පත් අනිවර්ධන ආයතනය බාහිර ආචාර්යවරයු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලබුණ්නා. විම සේවය තවදුරටත් ලබා දෙමින් සිටිමි. සිංහල අංශයේ ආචාර්යවරයු වශයෙන් විම වැඩිහිටියන්ට දැනුම ලබාදීමට ලබු අවස්ථාව මම අගය කරමි.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ දුරයට පත්වීමෙන් පසුව මටත් මහාචාර්ය ටේ ඩීසානායකටත් මහාචාර්ය පියසීලි විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලය භා කොළඹ විශ්වවිද්‍යාලය

කේට්ටිගොඩ හා ආරයරත්න කල්පාරවිච් මැතකදී උපකුලපති දුරය තෙබවුහ. මම දැනුද සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ විනි බාහිර ක්‍රිකාචාර්යවරයු ලෙස දේශන පවත්වමි.

ශ්‍රී ලංකා පත්‍ර කළා සංගමයේ ආරාධනයෙන් ඩී.ඩී. කාර්යකරවන සහ ආචාර්ය විඛිවින් ආරියදාස මහතාගේ සහභාගිත්වයෙන් මහාචාර්ය ජේ.ඩී. දිසානායක මහතා ආරම්භ කළ ජනමාධ්‍ය සිප්ලෝමා පාඨමාලාවට මුළු අවධියේ සිට ම සම්බන්ධ වීමට මට හැකිවය. ජේ.ඩී. සර්ගෙන් පසුව විම පාඨමාලාවෙහි සම්බන්ධිකාරක දුරය දැරීමට මට අවස්ථාව ලබානි. විම කාලයේ මම සිංහල අංශයේ ද අංශ ප්‍රධාන දුරමින් සිටියෙමි. ජනමාධ්‍ය සිප්ලෝමා පාඨමාලාවට දැනට සම්බන්ධව සිටිමි.

මහාචාර්ය ඩී.ඩී. දිසානායක මමත් 1984 සිට 1996 දක්වා සංස්කෘතික ත්‍රිකෝණයේ උපත්වන ව්‍යුපෘතියේ සහාය අධික්ෂණවරුන් ලෙස සේවය කළෙමු. දැනට රුංකාවේ හඳුනාගෙන ඇති විකම දෙවුර වැසු සේවුර සහිත බුද පිළිමය සොයාගත්තේ මේ අවධියේදීය. රුවන්වැලිසැයේ සපුතල මැවේ මාත් සමග ඇවිදුම්න් සිට ඩී.ඩී. මැවේ නටුම්න් අතර තිබූ මේ පිළිමය වික්වරම හඳුනා ගත්තේය. හිස සහ දෙපා රහිත විම ප්‍රත්‍යු ගැන් ඉදිකර තිබූ පිළිමයේ දෙවුර වැසු සේවුරෙහි ලක්ෂණ ඉතා පැහැදිලිව හඳුනාගත හැකි වේ.

සිංහල අංශයේ ආචාර්යවරයෙකු වශයෙන් වෙනත් රුපයේ ආයතන රාජියක ගාස්ත්‍රිය සේවාවන් සිදු කිරීමට අවස්ථාව ලැබූතු අතර දැනට විම සේවාවල නිරන වෙමි. විහාර රාජියක ප්‍රශ්න පත්‍ර පිළියෙළ කිරීම හා ලකුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත් සම්පාදනය ජාතික අධ්‍යාපන ආයතනයේ දේශන පැවත්වීම ද සිදු කරමි.

ජාතික රුපවාහිනිය ස්වාධීන රුපවාහිනිය සිරස දේශනා දී රුපවාහිනී ආයතනවල ද ජාතික ගුවන්විදුල් සංස්ථාව හා වෙනත් නාලිකා රාජියක ද ගාස්ත්‍රිය සාකච්ඡා වැඩසටහන් ආදියට නිතර සහභාගි වේමි. දැනුද සහභාගි වෙමි. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාරීන් වෙනුවෙන් සිදු කළ තවත් සේවාවක් ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. විනම් කොළඹ විශ්වවිද්‍යාලයට සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදීම ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව ඒ දිනවල රට පුරා සංස්කෘතික මධ්‍යස්ථාන අරම්භ්‍යන් සිටියේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ද විවැන්තක් ලබාදුන් බවට ආරංඩි වීමෙන් පසුව මම ද ඉල්ලීමක් කළේමි. පරණ ප්‍රස්ථානකාලයේ තිබූ ස්ථානයට යාබුදුව තිබූ දේශන ගාලාවල් දෙකක් ලබාගෙන විම මධ්‍යස්ථානය පිළිවුමෙට හැකි විය. මධ්‍යස්ථානය ව්‍යවහාර කළ විවකට අමතිවරයු ව සිට මොන්ටි ගොපල්ලව මැතිනුමා ය. විද්‍යාරීන්ගේ කළ කුසලතා දියුණු කර ගැනීමට මේ මධ්‍යස්ථානයෙන් සැහෙන සේවාවක් සිදුවෙයි.

විහාග කාලවලදී විහාග ගාලාධිපති වශයෙන් නිතර උදුව් වූයෙම්. වික් වරක් දින 25 ක් අඛණ්ඩව විහාග අධික්ෂණාය කළ බැවි මට මතක ය. විය වාර්තාවක් විය හැකි ය.

පේරාදෙළුනිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විශේෂ උපාධිය ලැබ කොළඹට පත් වී ආ මා ඇතුළු සියලු ලෙනා දැන් විශ්‍රාම ගොස් ය.

දැන් සිංහල අංශය බඩුවන හැමදෙනා ම පාහේ අපගේ ආදරණිය ගෝලයේ ය.



6

සිංහල අංශය සමුග්‍ර මගේ දැක්ම

මහාචාර්ය පුරුෂ අගලකඩ සිරසුමන හිමි

1984

උසස් පෙළ සමත් වූ මා පේරාදෙණිය සරසවියට තෝරී ඇති බවට එම්පිය ලද විට විහි ප්‍රථම වසර දුම්බර මණ්ඩපය නමින් පොල්ගොල්ලෙනි වෙන ම පැවතීම පිළිබඳව මා තුළ කැමැත්කන් නොවුනි. ඒ අනුව සුහද මාරුධියක් මත මට කොළඹ සරසවියට පැමිණිමට හැකි වීම මගේ කාග්‍රයකි. උසස් පෙළ ශිෂ්‍ය අවධියේ ම “කොළඹ විශ්වවිද්‍යාලය” පිළිබඳව කිසියම් අනිමානතිය හැරීම් අප තුළ ගොඩනැගී තිබේම මෙම තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වන්නට ඇත. ඒ අනුව 1985 ඔක්තෝබර් මස 01 දින නව කළාගාරයෙහි පැවති ආරම්භක රෝස්ටීමට සහභාගි වීමෙන් ප්‍රථම වරට කොළඹ සරසවි ශිෂ්‍ය වරය ගැනීම්. අද තරම් ගෞරවනීය සහ සෝන්දුරුයාත්මක පිළිගැනීමක් නොතිබූ විකල පැමිණි දිනයේදී ම නව කළාගාරයෙහි ම ඉංග්‍රීසි ප්‍රවීතාතා පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු විය. ප්‍රථම වසර සඳහා සිංහල, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව තෝරා ගත් අතර වීම කාලය තුළ සිංහල අංශය පිළිබඳ විශේෂවධානයක් යොමු වීමට ඇදුරු මඩුල්ල ම හේතු විය.

විකල සිංහල අධ්‍යායන අංශය පැවතියේ වර්තමාන විද්‍යා පිළි තුම්පේ පිහිටි අපගේ සරසවි සංකේතය ලෙසින් සඳහා ගෙනින විද්‍යා ගොඩනැගීල්ලේය. මෙය වර්තමානයේ ප්‍රතිසංස්කරණය කොට මනරුම් සරසවි බිම අරා සිවිය ද සරසවියේ පැරණිතම ගොඩනැගීල්ල ද අනිමානවත් ගොඩනැගීල්ල ද වෙයි. මෙහි පහත මාලයේ කුඩා කාමරුයක අප අධ්‍යායනාංශයේ අංශ ප්‍රධාන ඇතුළු සියලු ඇදුරු මඩුල්ල ද පිළිකාරිය ද සේවකය ද විහ. ඔවුන් ඉතා ප්‍රියභාවිත වෙන්ම වමන්කාරයෙන් මෙහි විස්‍ය ඇදුරු අද ද මැවේ පෙනෙයි. ප්‍රථම වසරෙහි මේ සියලු දෙනා පිළිබඳ වැටහිමක් නොමැති වුවද දේශන සඳහා පැමිණි මහාචාර්ය කුසුමා කරණාරත්න සහ මහාචාර්ය රෝහිණී පරණවිතාන නොදුන් ම මතකයේ රුදුති. මහාචාර්ය පේ.ඩී. දිසානායක මෙකල විදේශගතව සිරි බැවෙන් ඒ වෙනුවෙන් රෝහිණී පරණවිතාන මැතිනිය වීම පාඨමාලාව කළ බව පසුව අපි දැන ගතිමු.

අපගේ සිංහල දේශන විශ්වවිද්‍යාලයේ පැරණිතම දේශන ගාලාව වන ජෝර්ජ් රාජ කාලාවේ දී පැවත්වීම විශේෂ කරණාකි. මෙම ගාලාව දැනට විද්‍යා පිළිය සතු වන අතර මනමේ ඇතු බොහෝ නාට්‍යයන්හි මුළුම දේශන රගඹුක්විතු විකල වැදගත්ම දේශන ගාලාවයි. වසර පුරා දේශන පැවති විකල පංති කාමර පරීක්ෂණ, පැවරුම්, ඉදිරිපත් කිරීම් නොතිබූ අතර ඉතා නිදහස් සරසවි දැවිය ගෙවූ පරපුරේ ශිෂ්‍යයේ අපි වමින.

අධ්‍යක්ෂ ව්‍යාපෘතියෙන් දී විනාශ පැවති අතර ඒවාට නිදහස් සිතින් ඉදිරිපත් වීම විකල සිරිත විය.

සිංහල අධ්‍යක්ෂ අංශය සමග අපගේ සඛුලතා තහවුරු වීම ඇරෙහින්හේ විශේෂ උපාධි පාඨමාලාව සඳහා තෝරා ගැනීමෙන් පසුවයි. 1985-1992 දීර්ණ හිජ්‍ය කාලය තුළ විශේෂවිද්‍යාලය පිළිබඳ අපට අත්තේ ඉතා කටුක අම්මිර අත්දැකීම් වුවද සිංහල අංශය සමග පැවති සම්පත්වය අපට සරසව් දිවිය රසවත් කරලීමට හේතු විය. විකල ගාස්තු සියලේ අනිමානතිය ඇපුරුණ මූලික්ල සිංහල අංශය තුළ විය. හේමපාල විෂයව්‍යාධින, ජේ.ඩී. දිසානායක, කුසුමා කරණුරත්න, රෝහිණී පරණාච්චාන, ඒ.ඩී. දිසානායක, නිස්ස ජයවර්ධන, පියසීලි විලේෂුනසිංහ, අනුර විකුමසිංහ, මාලනී කුලතුංග, සරත් විලේෂුරය, අනන්ද තිස්ස කුමාර වැනි වර්ත ඒ අතර විත.

අංක ප්‍රධාන දුරය මහාචාර්ය හේමපාල විෂයව්‍යාධින විසින් දුරන ලදී. විහෙන් ඔහු අප දැක තිබුණේ නැත. කෙරි කලකින්ම ඔහු නිවාඩු ලබා විදේශගතව සිටි අතර ඔහු පිළිබඳව අප තුළ මැවි පැවතියේ මහා ගාස්ත්‍රිය පොරුණුයකි. පසුකාලීනව ඔහු ඇසුරු කරන්නට ලද කළේනි අපට දැනුණේ ඔහුගේ ගාස්ත්‍රිය පොරුණුය ඉක්මවා ගිය කුඩා දරුවෙකු සේ අනිංසක සහ නිහතමානී ගති පැවතුම්වලින් යුත් සරල මිනිසෙකි. දේශන ගාලාවෙන් ඔහුගෙන් ඉගෙන ගන්නට වරම් නොලද්දේ වුව ද මාගේ පශ්චාද් උපාධි තිබන්දෙයෙහි උපදේශකවරයා වෙමින් අවසන් අන්තේවාසිකයෙකු වන්නට මට භාගය දැකීම පිළිබඳව මහන් සේ සතුව වෙමි.

අපගේ සිසු දිවියෙහි වැඩි කාලයක් අංක ප්‍රධානව්‍ය ලෙසින් අපට හමුවන්නේ මහාචාර්ය කුසුමා කරණුරත්න මැතිනිය සි. පළමු වසරේ නව ක්‍රාන්කාර ගාලාවෙහි සාහිත්‍ය ප්‍රවේශය ඉගෙන්වූ විනුමියගේ වරිතයටත්, විනුමියගේ සාහිත්‍ය විවාර විග්‍රහයන්ටත් අපි මහන් සේ ඇලුම් කළේම්. ද්‍රව්‍යට හිඹිප වරක් අධ්‍යක්ෂාංශයට කුඩා මෝවර් රෝයක් පදවාගෙන පැමිණෙන විනුමියගේ ද්‍රාශනය අපට මහන් වූ ආක්ලාදයක් ඇති කළේය. මානුෂීය ගුණයෙන් ද පියකරු සිංහල අධ්‍යක්ෂ අංශයට මහා පොරුණුයක් වික් කළ විරිතය ලෙසින් සිසු අපගේ අවධානය දිනන්නට සමත් විය.

පරිම වසරෙහි 'භාෂා ප්‍රවේශය' ඉගෙන්වීම රෝහිණී පරණාච්චාන මහත්මිය සිදු කළ ය. විහි විශේෂන්වය නම් කොළඹ විශේෂවිද්‍යාලයෙහි ඉපැරණි දේශනාගාරය වූ පෝර්ජ් රාජ ගාලාවෙහි මෙම දේශන පැවතෙන්වීම සි. මේ තිස් හතර වසරකට පෙර වීම ගාලාවෙහි ශිසියම් තැනක වාඩි වී සිටි අපට රෝහිණී පරණාච්චාන මහත්මිය වීම යෝද වේදිකාවට පිවිසෙනු මැවි පෙනේ. මහාචාර්ය ජේ.ඩී. දිසානායක නිවාඩු ලබා විදේශගත වීමෙන් විනුමාගෙන් පළමු වසරෙහි අධ්‍යාපනය බුන්නට අපට අවකාශ නොලබුණි.



කුහුලින් ගෙවී ගිය පුරුම වසර අවසාන විභාග යෙන් ලද ප්‍රතිඵල මත විශේෂ උපාධිය සඳහා තෝරා ගත් බව දැන්වීම් ප්‍රවරුවේ පත්‍රිකාවකින් දුටු විට විය මා සිරිවෙන් අධ්‍යාපනයෙහි සිට පැවති සරල ප්‍රාර්ථනාවක් මුදුන්

පැමිණිමක් සේ භැඟුණි. මෙකළ පවතින තරගයක් නොපැවති විකල ඉහළ කුතු බඩා තිබූ සිසුන් මෙසේ තෝරා ගැනීම සිදු විය. ඒ අනුව ඉතා කුඩා කන්ඩායමක් සමඟින් 1986 වසරේ දී විශේෂ උපාධි පාධාලාව ඇරුණු අතර එහි දේශන පැවතියේ අද කාස්තු පිය ගොඩනැගිල්ල ඉදි වූ තුළුයෙහි පැවති ජර්ජීර්ණ කුඩා කාමරයක. විය ඉතා අප්‍රසන්න සහ අපීර්සිදු ස්ථානයක් වූ අතර වර්තමාන යොදා ජලස්ථමිනය ආසන්නයේ විම දේශන කාලා පිහිටා තිබුණි. රුඩ් මාවතෙහි අද ද දකින දැවැන්ත තුළ ගස හැර ඒ පැවති පර්සරය වෙනස් වී ඇද දෙව්මෙවක අසිරි මැවී තිබේ.

දෙවන වසරේහි අධ්‍යාපනයන් සෙමින් ගලා ගියද තෙවන හා සිවේවන වසර අප මුහුණ දුන්නේ ඉතාම අභාග්‍යසම්පත්න කාලයක් ලෙසිනි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් ඇති වූ ගැටුම් දෙව්සරක් පුරා ගලා යාමෙන් ඒවායේ සේන්දුස්ථාන බවට සරස්වි පත් විමත් තිසා සරස්විය බොහෝ කාලයක් වසා දැමුණි. විතරම් බිංඡතු පසුබිමක් අපගේ දෙනෙන් පුරා දකින්නට විම මහා අභාග්‍යයක් විය. විය කෙතරම් පුබල ද යත් අප උපකුලපතිව විසු ස්ටෑංක්ල විලෝස්න්දර ද විද්‍යාල මන්දිර කාර්යාලයේදීම සාහනය කර දැමුණි. විනුමා සාහනය කරන ලද්දා ද කොළඹ සරස්වියේ නිර්මාත්වරයා වන්නට තරම් කළ මෙහෙවර ඉමහත් ය. විනුමාගේ සංකල්පයක් මෙස අපට නව කාස්තු පිය ගොඩනැගිල්ල ලැබේමෙන් නව සිංහල අංශය විහි ස්ථාපිත විය.

සිංහල අංශයෙහි සේවය කළ ආචාර්ය අනුර විකුමසිංහ කාලා මත්ඩලයේ සහාපති වශයෙනුත් ජේෂ්ඨ ශිෂ්‍ය අනුගාසකවරයා වශයෙනුත් දැරුණ කාලයක් සේවය කිරීමෙන් බොහෝ ශිෂ්‍යයන් විනුමාව හොඳුන්ම හඳුනාගෙන තිබුණි. කාලා මත්ඩලයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල විද්‍යාලීන්ගේ සෞන්දර්යාත්මක භැංකීම් පුබුදුවාලන්නට අනු මෙහෙවරක් කරන්නට ආචාර්ය අනුර විකුමසිංහයන්ට හැකි විය. සැම සතියකම වේදිකා නාට්‍යයක්, විතුපටයක්, සංවාද හෝ වෙනයම් කාල මංගලයක් පැවත්වීම දැකිය හැකි විය. ජීය හේදයකින් තොරව මෙය සිදු වුවති. නවක විද්‍ය වැනි දේට්ට විරෝධිව විනුමාගේ හිශාකාර්ත්වය පුබල විය. විනුමාගේ ඉගෙන්වීම ද මිනිරි විය. ආචාර්ය ඒ.ඩී දිසානායක රට

තුළ හෝ සිංහල අංශයෙහි ප්‍රාකට වුව ද විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක් විය. කළුණිල්ප නම් වූ තම විෂයෙහි පර්පාකයට හිය දැනුමකින් පරපුරුණ ඉගැන්වීමක් සිදු කළ විතුමා හිෂ්පයන් ක්ෂේත්‍ර අධ්‍යයන වාර්කා වෙත ගොමු කරලුමෙහි ද නියැව්‍යානය. විමෙන්ම පෙරලිකාර ඇදුරුවරිය පියසීලි විශේෂ්‍යනයිංහ වූවා ය. අයගෙන් ඉගෙන ගන්නට වරම් ලැබේම අපගේ දැක්ම උඩු ගැටුකර කරන්නට සමත් විය. ලෝකය දෙස විවාරණීලිව දකින්නට ඉගැන්වියේ විතුමිය සි. මාක්ස්වාදී විවාර සංකල්ප ඔස්සේ විතුමිය අප දැනුම ප්‍රඩුවාත්‍රවා ය.

නවක ඇදුරුන් වශයෙන් මහාචාර්ය සරත් විශේෂ්‍යරිය විකල අපට හමු වූ සුවිශේෂී විරිතයකි. තුනන සාහිත්‍යවාද තව මානයකින් ඉගැන්වූ විතුමා විකල සරසවියෙහි ඉතා හිෂ්පයීල් තුනන සාහිත්‍යයා ද විය. වින්දන කළ කේන්ද්‍රය තුළ මහාචාර්ය සරත් විශේෂ්‍යරිය ප්‍රධානත්වයෙන් සාහිත්‍ය කළුවන්හි පිබුදීමක් ද මෙකල දැකිය හැකි විය. මෙකල සමාජය පිළිබඳ සරසවි ඇදුරුකුගේ දැක්ම හෙළි පෙහෙලි කරමින් විතුමා මූලි 'අවිදු අදර' නව කථාව තොගුම නවකථාවක් ලෙසින් ඩේ.අං.ර. විශේෂ්‍යරිය සම්මානය ලැබේම විකල සිංහල අංශය වෙත සුවිශේෂී ගෞරවයක් ලැබේමට හේතු විය. අපගේ විශේෂ උපාධි අවසන් හායෙහි හමු වූ ආචාර්ය ආනන්ද තිස්ස කුමාර ද අපට ඇතැම් ගුරුවරුන් වෙතින් ලද තීරස දැනුම රසවත් කොට ඉගැන්විය. තරුණා ඇදුරෝකු ලෙසින් ඔහු සමග විකල අප කළ සාකච්ඡා සම්භාවන සාහිත්‍යය දැනුම ප්‍රඩු කරලන්නට සමත් විය. විශේෂයෙන් අමාවතුර කෘතිය කෙරෙහි මා තුළ ඇති කළ වමත්කාරය අදවත් විසේ ම පවතී. විමෙන්ම මාගේ තිබන්ද ආචාර්යවරයා ද වෙමින් දුඩුදෙනී කතිකාවත අධ්‍යයනයට කළ ගොමු කරවීම අදවත් පැරණි කතිකාවත් පිළිබඳ මගේ විශේෂාවධානයට ගොමු වන්නට හේතු විය. අංශ ප්‍රධාන මහාචාර්ය කුසුමා කරැණාරත්න මහත්මියගේ උපදේශකත්වය මත මෙකල මසකට වරක් අවසන් වසරේ විශේෂ උපාධි අලේක්සකයෙකු කිසියම් පර්යේෂණ පත්‍රිකාවක් කියවීමේ කුමවේදයක් සකසා තිබුණි. ඒ සඳහා විශේෂ උපාධි සිදුන්, ආචාර්ය මත්ස්‍යය, ද මේට සහභාගි වූ අතර මාත්‍යකාවට අභ්‍යා විශේෂ ආචාර්යවරයෙකු වෙනත් විශ්වවේද්‍යාලයකින් ගෙන්වා විවාරය කරවීම ද සිදු විය. මෙම වැඩසටහන සංවිධානය කළේ ආචාර්ය තිස්ස පයවරියන සි. ඒ අනුව මා විසින් ව්‍යුහය සාහිත්‍යයේ අර්ථ වර්ණනා නම්ත් පර්යේෂණ පත්‍රිකාවක් කියවූ අතර වැඳින මහාචාර්ය ජී.ඩී. මීගයේකුම්‍රිර සහභාගිවීමත් ඉන් ලද දැනුම මාගේ පණ්ඩාත් උපාධිය දක්වා වර්ධනය කරලීමට හේතු විය.

සත් වසක දීර්ඝ සරසවි සිසු දිවිය නිමා කරමින් 1992 වසරෙහි අවසන් විනාශයට මුහුණා දී ප්‍රථම පංති සාමර්ථ්‍යයක් ලද මම 1993 වසරේ දී සිංහල අංශයෙහි ආචාර්ය මත්ස්‍යයට වික් විමි. මේට පෙර සහකාර කතිකාචාර්යවරයෙකුව සිටි ප්‍රේමසිර නාගසිංහ ද මාගේ හිෂ්ප කත්‍රියාලයමේ ඉතා ගුරුසිංහ ද මා සමගම ස්විර ආචාර්ය මත්ස්‍යයට වික්විය. විකල උපකුලපති දිරය මහාචාර්ය ජී.විල්. පීරස් දැරූ ඇතර අංශ ප්‍රධාන වියේ මහාචාර්ය කුසුමා කරැණාරත්න සි.

වර්තමාන ඉංග්‍රීසි අධ්‍යක්ෂණාංශය පවතින ස්ථානයෙහි සිංහල අංශය පැවති අතර අංශ ප්‍රධාන තුමිය මා වෙත ප්‍රථමයෙන්ම පැවරුවේ සිංහල අංශයේ ප්‍රස්ථකාලය යි. විය ආචාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා පමණක් වෙන්ව තිබූ අල්මාරි දෙකකට සීමා වූ සම්භාවන පොත් පත් ස්වල්පයක් අන්තර්ගත වූ කුඩා ප්‍රස්ථකාලයකි. මෙහි වැසි ම පොත් ප්‍රමාණයක් මහාචාර්ය ඇම්.ඩී. ආරයපාලගේ ප්‍රදානයක් විය. ඉතා ප්‍රසිරසිදු කාමරුයක මෙම අල්මාරි තබා තිබුණි. මේ සියල්ල ප්‍රසිදු කර ආචාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්ටයන්ට ද පරිහරණය කළ හැකි ලෙස ප්‍රස්ථකාලය සංවර්ධනය කිරීමන් අද දක්වාම කාවිත කෙරෙන මේස, පුළු සකසවා ශිෂ්ටයන්ගේ තියෙෂීම් කාලවක් බවට ප්‍රස්ථකාලය පත් කිරීම මා කට්ඨාවාච්‍රය දුරයට පැමිණු ඉටු කළ පළමු කාර්යහාරය යි. සිංහල ගඩ්දකෝෂය ඇතුළුව බොහෝ ප්‍රකාශයන් වෙතින් ද ජාතික ප්‍රස්ථකාල සේවා මණ්ඩලයෙන් ද පොත්පත් විකල මා විසින් විකතු කෙරිණි. වර්තමානයේ ශිෂ්ටයන් මෙහි විපුල එලය නෙළා ගෙනු දැකින විට වඩාත්ම සතුටු වන්නේ මා ය.

අංශ ප්‍රධාන වශයෙන් කුසුමා කරුණාරත්න මැතිනිය තුළ පැවති නායකත්ව ලක්ෂණ ඇදව්ත් සිංහල අංශයට ආලෝකයක් වික් කර තිබේයි. යමක පිළිවෙළ මෙන්ම නිරවද්‍යතාව සිංහල අංශය වෙත ඉහළින්ම ලැබුණු යුගය විතුමියගේ යුගය යි. කාර්යාලය පිළිවෙළක් ඇති ප්‍රසිදු තැනක් බවට පත් කළාක් මෙන්ම විහි සේවය කරන්නන් ද පිළිවෙළක් සහිත පුද්ගලයන් බවට විතුමිය පත් කළය. ඇදුරු මුකුල්ලටත්, ශිෂ්ට ප්‍රජාවටත් මානුෂීය නායකත්වයක් දුන් ඇය, නව ගාස්තු පිළි ගොඩනැගිල්ලෙහි වඩාත් සොයුරු වට්සාවක සිංහල අංශය ස්ථාපිත කර ගන්නට ද සමන් වුවා ය. සිංහල සංස්කෘතිය කළා ශිළ්ප නම්න් මහාචාර්ය ඇම්.ඩී. ආරයපාල වෙනුවෙන් උපහාර ග්‍රහණයක් විෂ්වක්ෂණීන් ද මෙතුමියගේ සමයෙහි ය. මහාචාර්ය විෂ්විච්‍රේද සරච්ච්වන්ද ජායාරූපය විතුමා ජ්‍යවත්ව සිටියදී ම විතුමාගේ සුරතින්ම සිංහල අංශයෙහි නිරාවරණය කිරීම අහිමානවත් උගෙනක දී මෙකල සිදු විය. සරසවියෙහි ප්‍රථම පරිගණකය සිංහල අංශයෙහි ස්ථාපිත කරවීමන් පද්මා ප්‍රියදේරුණි මහත්මිය සිංහල අංශයෙහි රුපිකාරිතිය ලෙස බඳවා ගැනීමන් විතුමියගේ සමයෙහි සිදු විය. මේ හැර ජනමාධ්‍ය ඒකකය සහ බොඳේද අධ්‍යක්ෂණය විකල සිංහල අංශයට වික්වීම ද සිදු විය. ජනමාධ්‍ය ඒකකයෙහි සම්බන්ධීකාරක ආචාර්යවරයා ලෙස මහාචාර්ය ජේ. ඩීසුනායක විශාම යන ගෙක්ම කටයුතු කළේය. වර්තමානයෙහි සිංහල අංශයෙන් බැහැරව වෙන ම විෂය ඒකකයක් ලෙස මෙය පවතී. බොඳේද අධ්‍යක්ෂණය වෙනුවෙන් උපිනාවර ආනන්ද හිමියන් ආරම්භයේදීම වික් වන අතර පසුව මැදැව්විතියේ ධිම්මයේ හිම්, විමල් හේවාමානයේ සහ මහාචාර්ය අසංග තිලකරත්න ද වික් වූන. බොඳේද අධ්‍යක්ෂණය 1998 දී සිංහල අංශයට වික් වූයේ මහාචාර්ය ඇම්.ඩී ආරයපාල සිදු කළ පරිග්‍රැමයක ප්‍රතිඵලයක් ලෙසිනි. වර්තමානය වන විට විය වෙන ම දෙපාර්තමේන්තුවක් බවට පත්ව ශිෂ්ට ප්‍රජාවට අනුර මෙහෙවරක් සිදු කරයි.




මෙකල සිංහල අංශය ප්‍රාථීම භාෂ්පකාර සමාගමෙහි සහය ඇතිව සම්භාවන ග්‍රහණය සංස්කරණ ව්‍යාපෘතිය ඇරඹී තිබූ අතර ඒ වෙනුවෙන් මහාචාර්ය ඇම්.ඩී. ආරයපාල

මහාචාර්යතුමන් තිතර තිතර සිංහල අංශය වෙත පැමිණීම අපට සුවිශේෂ විය. කාස්තු පියායේ ද සිංහල අංශයේ ද නිර්මාතා වූ විතුමා ජ්විතයේ සැදුක කාලය වනතුරුම අත්වාරුවෙන් ද සිංහල අංශයට පැමිණී අතර විතුමන් සේවනය කරන්නට අපට ලැබේම සිතට ගෙනෙන්නේ මහත් අස්වියකිල්ලකි. සංස්කෘත සාහිත්‍ය විචාරයේ නව දැනුම සිංහල සාහිත්‍යයට වික් කළ මහාචාර්ය හේමපාල විෂයවර්ධන මහදුරුතුමන් ද මේ සමගම අපට සිහිවෙයි. විතුමන් සේවනෙහි දුර්ශනපති උපාධිය සපුරා ගන්නට මා ලැබූයේ මහත් හාගේයකි. සිංහල ව්‍යාඝ්‍යාන පිළිබඳ මාගේ දැක්ම අවදි කළේ විතුමන්ය. රෝගාතුරුව වුව ද විශාලය දක්වා දිනපතා සරසවියට විතුමාගේ පැමිණීම සිංහලාංශයේ ආලෝකයට හේතුවිය.

සිංහලාංශයේ ඇදුරු මඩුල්ල ඉතා ප්‍රියමනාප පවුලක් සේ අපට හැඟුණු අතර වෙනත් අධිස්‍යනාංශයන්හි පිළිගැනීම ද විය විය. ඔවුන්ගේ විකමුතුව මහත් පවත්‍යක් වූ අතර, පද්මා ප්‍රියදැරුණී, ලාල් පත්මතිලක යන අනධිස්‍යන කාර්ය මණ්ඩලය ද ඉතා සතුවින් මෙකල සේවය කළහ. විකට වික් වූ කවර මොහොතාක වුව ඔවුන් කළ කතාඩහ රසඛර වූ අතර විනිසා ම කතිෂ්ද, පේන්ඡ්ද හේදයකින් තොරව අපට සේවය කරන්නට හැකි විය.

විකල ගිෂ්‍යයන් වෙනුවෙන් අප පැවැත්වූ නිබන්ධ පන්ති ඉතා ජනප්‍රිය විය. කුඩා කණ්ඩායම් හා වික්ව පැවති මෙම නිබන්ධ පංති සඳහා දේශනයට මෙන්ම ගිෂ්‍යයන් ඉතා කැමැත්තෙන් සහනාගි විය. ගිෂ්‍යයන් චිකා රුගෙන වින නිබන්ධ, පංති කාමරය තුළ කියවා ඒවා සාකච්ඡා කිරීමෙන් ඔවුන්ගේ දැනුමට අලුත් දෑ විකතු විය. විශේෂයෙන් අක්ෂර විනකාස දුර්වලතා මගහරවා ගැනීම, උක්තාඩ්‍යාත සඩුදතා නිවැරදිව තබා වාක්‍ය ලුව්ම සඳහා ලේඛන කුසලතා ව්‍යුහය කර ගැනීම කෙරෙහි විදා පැවති නිබන්ධ පංති විශාල බ්ලපැමක් කළේය. 215 පන්ති කාමරය වසර ගණනාවක් මාගේ නිබන්ධ කාමරය වී තිබූ අයුරු අදවිත් සිහි කරන්නේ ආස්වාදයෙනි. විදා අපගේ නිබන්ධ පංති තුළට පැමිණී ඇතැම් ගිෂ්‍යයන් තවමත් අප සමග සඩුදතා පවත්වා ගන්නට තරම් ගුරු-සිංහ සඩුදතාව දියුණු වූ ස්ථානයක් බවට නිබන්ධ කාමරය පත් විය.

සිංහල අධිස්‍යන අංශ කාර්යාලයෙහි ජනප්‍රිය විරිත දෙක පද්මා ප්‍රියදැරුණී සහ ලාල් පත්මතිලක වූහ. මහාචාර්ය කුස්තුමා කරඹාරත්න යටතේ සේවය කළ මෙම දෙදෙනා ජ්විතයේ බොහෝ දෑ විතුමියගෙන් ඉගෙන ගත්හ. ප්‍රියදැරුණී මහත්මිය අද වන විට ද විශ්වවිද්‍යාලයිය කාර්ය මණ්ඩලයේ හැම දෙනා වෙතින්ම ආදරය ලබා ගන්නට අවශ්‍ය මානුෂීය ධර්මතා මෙන්ම වෘත්තීය ප්‍රහුණුව ද සිංහල අංශයන් ලැබේය. ඇදුරු මඩුල්ල සමග පමණක් තොට ගිෂ්‍යයන් සමග ද ගොඩනගාගේන් මානුෂීය සඩුදතාව බොහෝ සරසවි අනධිස්‍යන කාර්ය මණ්ඩලය තුළ තොමැති තරම් ය. විමෙන්ම ලාල් පත්මතිලක තම මෙහෙවර ඉතා ප්‍රියමනාපව ඉටු කළ අනධිස්‍යන කාර්ය මණ්ඩලයේ ජනප්‍රිය කෙනෙකු වූ අතර ඔහුගේ හදිසි අනාවය ද අප තුළ ඇති කළේ මහත් සංවේගයකි.



මුසුරු උතුරු අංශයේ අවගමනය ද අපගේ දැස් ඉදිරියේම සිදු වූ අතර විධින් සිංහල අංශයේ බිඳ වැටීම වසර ගණනාවක් පුරා ම ගෞ ගියේය. මහාචාර්ය කුසුමා කරුණාරත්න අංශ ප්‍රධාන දුරයෙන් ඉවත්ව විද්‍යාල මත්දීරයේ පර්පාලනයට නිකුත්ව යාම හා ඉන් පසු මත වූ අර්බුදකාරී වට්පිටාව සුන්දර සිංහල අංශයට අහිතකර ලෙස බලපෑවේය. ශිෂ්‍යයන්ගේ පැමිණිම පවා මෙකල අවම මට්ටමකට වැවුණු අතර, අවසන පියායිති ආර්.එෂ්. ආරියරත්නට සිදු වූයේ වෙනත් අධ්‍යායන අංශයක පාලනයට සිංහල අංශය පත් කරවීමට සි. ඒ අනුව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා කළක් අංශ ප්‍රධාන දුරයෙහි වැඩ ආවරණය කළේය.

මෙම පසුබිම වෙනස් කරලීමට ත්‍රියා කලේ ආචාර්ය ඩී.ඩී. දිසානායක අංශ ප්‍රධාන බුරයට පත්වීමෙනි. නැවත වරක් මතුපත්ත්වය සිංහල අංශයට කැන්දාගෙන ආ විනුමාගේ තිල කාලයෙන් පසු ආචාර්ය අනුර විකුමසිංහ, මහාචාර්ය රෝහිණී පරණාච්චාන, මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර යන අය අංශ ප්‍රධාන තනතුරුවලට පිළිවෙළින් පත්වෙමින් පෙර පැවති දුර්හාගා කාල පර්විලේදය කෙමෙන් අවසන් කරමින් සාමකාලී, සහජවනයෙන් පිරි ආයතනයක් ලෙස සිංහල අංශය ගොඩනගන්නට ගත් වෙහෙස වෙසෙසින් සඳහන් කළ යුතුය.

අපගෙන් පසු සිංහල අංශයේ ආචාර්ය මත්විලයට කුමුද කරුණාරත්න, සඳහෝල් කේපරහෝවා, ත්‍රිජාන්ත ගෝඩිරක්ස් සහ රංජිත් දේනානායක ද වික්වූහ. වෛමෙන්ම සිංහල අංශයට වික්වීමට අපේක්ෂාවන් සිටි වරිත රාජියක් අප වෙතින් මගහැරීම අධ්‍යායන අංශයේ අනිවෘත්ත්‍යායට කිසියම් බලපෑමක් ඇති කළේය.

ශාස්ත්‍ර පිය ගොඩනගිල්ලෙහි දෙවන අදියර නිමවීමන් සමග සිංහල අංශය වර්තමාන පළමු මහමෙහි ස්ථාපිත වූ අතර වෙහෙත් පෙර පැවති පහසුකම් සඳහා අවශ්‍ය ඉඩකඩ විසින් සැපිරුණේ නැත. දේශන ගාලා, පර්ගණක විද්‍යාගාර, ශිෂ්‍ය සහ ආචාර්ය පොදු කාමර නොලැබුණි. ආචාර්යවරුන්ට ප්‍රමාණාවත්ව නිල කාමර ද නොලැබුණි. මහාචාර්ය හේමපාල විෂයවර්ධන විශ්‍යාම ගන්නා තුරුම දේශන ගාලාවක කොටු විය.

පද්මා ප්‍රියදේරුගතීගේ තනතුර සඳහා තුෂාණි ගුණවර්ධන පැමිණි අතර වසර ගණනාවක් කාර්යක්ෂම මෙහෙවරකින් පසු ඇය ජේරාදෙනිය විශ්වවිද්‍යාලයට මාරු වී තියාය. ලාජ් පත්මතිලකගේ මරණයෙන් පසු කාර්යාලයෙහි සේවය සඳහා තුෂාර මාපලග මගේ වික්වීම සිංහල අංශයට හාග්‍යයක් විය. කාර්යාලයිය අවශ්‍යතා සියල්ලම පාහේ මහුගේ කැපවීමෙන් ඉටු වීමත්, ආචාර්ය මණ්ඩලය හා ශේෂ ප්‍රජාව සමග ප්‍රියමනාප ලෙසින් මානුෂීය සබඳතාවන් පවත්වා ගැනීමත් අංශ ප්‍රධානවරුන් සියලුදෙනා සමගම ඕවුනට අවනතව රාජකාරිය සිදු කිරීමත් හේතුවෙන් තුෂාර මාපලගම සිංහල අංශයට අත්‍යවශ්‍යම වර්තයක්ව පවතී.

මහාචාර්ය කුසුමා කරුණෙනාරත්න 2006 දී විශ්‍රාම යාම නිමිති කර විනුමියගේ ගාස්ත්‍රිය මෙහෙවර ඇගයීම පිණිස අතිනත්ද කෘතියක් මාගේ සහ මහාචාර්ය සරත් විශේෂුරිය, මහාචාර්ය ආනත්ද තිස්ස කුමාරගේ සංස්කාරකත්වයෙන් පළ කළ අතර විය ප්‍රකාශයට පත් කොට විනුමියට උපහාර දැක්වීම උදෙසා බණ්ඩාරනායක සමර්ථ හෙළෙනි උත්සවයක් සංවිධානය කළ අතර විවිධ ක්‍රියාත්මක ප්‍රාග්ධනයක වී.ඒ.මූ. ලෙසුබන්ධියාරගේ මූලසහයෙන් මෙය සිදු විය. ප්‍රධාන දෙපුම මහාචාර්ය කාලෝ ගොන්සේකා විසින් සිදු කරන ලදී.

2010 ව්‍යුහයේ දී මහාචාර්ය ආනත්ද තිස්ස කුමාරගේ අංශ ප්‍රධාන නීල කාලය අවසන් වීමත් මහාචාර්ය සරත් විශේෂුරිය පරිපාලන කාර්යයන් භාර ගැනීමට අකමැති වීමත් හේතුවෙන් අංශ ප්‍රධාන දුරයට පත්වීමට මට සිදු විය. විය වසර හයක් පුරා මා විසින් සිදු කළ අතර හොතික වශයෙනුත් ගාස්ත්‍රිය වශයෙනුත් විශාල කාර්යභාරයක් ඉටු කරන්නට මට හැකි විය. ඇම්.ඩී. ආරියපාල ගුවන්තාගාරය ඉදිකොට ගාස්ත්‍රි පීයිය පැවති පොදු අවශ්‍යතාවක් සපුරාන්නට මට හැකිවීම පිළිබඳ මට මහත් සතුවක් දැනේ. මේ වෙනුවෙන් ඉංගිනේර රහල් ඇංජිනේරුන් වෙතින් ඉටු වූ සහය ද මේ මොහොතේ සිතිපත් කරමි. කාර්යාලය ඇතුළු සියලු දේශන ගාලු වායුසමනය කොට වැඩිදියුණු කිරීමත් සිංහල සිංලෝමා, සිංහල ගාස්ත්‍රිපති පාඨමාලා අරුණීමත්, මාගේ කාලය තුළ සිදු විය. වාර්ෂික ගාස්ත්‍රිය සම්මන්ත්‍රණය අරුණී විශ්වවිද්‍යාල සිංහල අධ්‍යාපන අංශයන්හි මෙන්ම මානව ගාස්ත්‍රි අධ්‍යාපනයෙහි නිරත පර්යේෂකයන් හට ගාස්ත්‍රිය වේදිකාවක් තනා දෙන්නට හැකි විය. මෙම පර්යේෂණ සැසිය තොකිවා සෑම වසරකම උත්කර්ෂණවත් ලෙස පවත්වාගෙන එම මට මහත් සතුවකි. වාර්ෂික නාට්‍ය උපේල ආරම්භ කිරීමත් මාගේ කාලය තුළ සිදු වූ අතර විය කළ මණ්ඩලයේ ද අනුග්‍රහයෙන් පැවතෙන්වෙන කොළඹ විශ්වවිද්‍යාලය නාට්‍ය උපේල බවට පත්ව නිබෙයි. උපාධි අපේක්ෂකයන් සඳහා වෙන ම පර්යේෂණ සැසියක් ඇතුළු ශේෂයන් උදෙසා ක්‍රියාකාරකම් රාජියක් ද, ආචාර්ය මණ්ඩල රස්ස්වීම් සඳහා 157 කාමරය රස්ස්වීම් කාමරයක් ලෙස සකස් කිරීම ද සිදු විය. සහකාර ක්‍රියාචාර මණ්ඩලය වෙනුවෙන් ද 303 කාමරය සියලු පහසුකම් සහිතව සකස් කෙරීනි.

ආචාර්ය මණ්ඩලය සඳහා කළකාණි විශේෂුන්දර, ජයන්ති බණ්ඩාර සහ දීපචින්දී අධ්‍යීක්ෂණ බඳවා ගැනීමත් කාර්යාලය සඳහා වතුරිකා ජයතිලක මහත්මිය සම්බන්ධ කර ගැනීමත්

මාගේ තිල කාලයෙහි සිදු විය. තාවකාලිකව බඳවාගත් සපිනි අබිවිතුම මේ දක්වා ම කාර්යාලයෙහි විශාල සේවාවක නිරතව සිටි. වීනය, ජපානය හා ඉන්දියානු ශිෂ්‍යයන් සිංහල අංශය ටොනුවෙන් දෙපාර්තමේන්තු සංවර්ධන අරමුදලක් ඒ දක්වාම නොමැති වූ අතර විම අරමුදල අරඹා ආදායම් ඉපසිම් ආරමින කළ අතර මේ වන විට දෙපාර්තමේන්තුවේ බොහෝ අවශ්‍යතා මෙම අරමුදලෙන් සැපිරෙයි. විශේෂයෙන් වාර්ෂික පර්යේෂණ සැකිය සහ ශිෂ්‍යයන් සඳහා වන වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන වාර්කා වෙනුවෙන් ද විශාල මුදලක් මෙම අරමුදල විය කරයි.

මහාචාර්ය පියසිල් විලේෂුනසිංහගේ අභාවය වෙනුවෙන් විතුමියගේ විචාර ලිපි එක් කොට ඩිචාර ගුන්ටියක් නිකුත් කරලීමත් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය මගින් ප්‍රකාශයට පත් කරලීමත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍යාමා ආයතනයේ දේ සමරා උලෙලක් පවත්වා විය විල දැක්වීමත් සිදු කෙරිණි. සිංහභාෂා නාට්‍යයට පහස් වසක් සම්පූර්ණ විම වෙනුවෙන් විචාර ගුන්ටියක් නිකුත් කරලීමත් මහාචාර්ය සරව්වන්දුයන්ගේ ජන්ම සියවස වෙනුවෙන් “සරව්වන්දාහිනන්දන” මැයින් නාට්‍ය සතියක් පවත්වා “විද්‍යාත්මක සරව්වන්දු ජන්ම ගත සංවත්සර ගාස්ත්‍රිය සංග්‍රහය නම් විචාර කෘතියක් විශ්වාසක්වීමට කටයුතු යෙදීමත් අප විසින් සිදු කෙරිණි. මහාචාර්ය ආරියපාල, කුමාරතුංග මුතිදාස, ඒ.ඩී. සේනානාතායක, මාර්ටින් විකුමසිංහ සහ බිඛිල්ව.එ්. සිල්වා ආදි වශයෙන් වාර්ෂිකව විද්‍යාත්මක සාහිත්‍යකරුවෙකු ඇගයිමේ සැමරැමි උලෙලක් ද ඇරුණි. වනිසා ම මාර්ටින් විකුමසිංහ, බිඛිල්ව. ඒ. සිල්වා නම් ශිෂ්‍යයන් සඳහා තනාග පිහිටුවාලීමට ද අපට හැකි විය.

2016 මාගේ තිල කාලය අවසන් වූ පසු ආචාර්ය ලතා ගුරුසිංහ මහත්මිය අංශ ප්‍රධාන දුරයට පත් වූ අතර විතුමිය තම උත්සාහයෙන් සිංහල අංශය ඉදිරියට රැගෙන වින්නට කළ අපමණා කැප කිරීම් සිංහල අංශ ඉතිහාසයෙහි නොමැකි රැදෙනු ඇත. මෙකල මිසු ගුණරත්න, අවින්ත්‍ය බණ්ඩාර ස්ටීර ආචාර්ය මත්ස්චලයට බඳවා ගැනීම ද සිදු විය.

වර්තමානය, මහාචාර්ය සඳහෝම් යුගය දේ. සිංහල අංශයේ කිරීම්මත් ශිෂ්‍යයෙකු, ආචාර්යවරයෙකු සහ පර්යේෂකයෙකු ලෙසින් සිංහල අධ්‍යයන අංශයට ඔහුගෙන් ලැබෙන ආලෝකය මහත් නාග්‍යයක් වන අතර සිංහල අංශයේ අනාගතය වෙනුවෙන් අනුපමීය මෙහෙවරක් ඔහු වෙතින් ඉටු වනු ඇත. සිංහල අංශයේ 75 වන සංවත්සරය ඔහුගේ කාලයෙහි පවත්වන්නට ලක්ම ද සිංහල අංශ ඉතිහාසයේ අමරණීය සිදුවීමක් වනු ඇත.



1985 /1986 කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල පෙෂනී පැවතිය ආරම්භ කළ අතර පළමු වසර මා තෝරා ගත් විෂයයන් වූයේ සිංහල, ආර්ථික විද්‍යාව, තුශේල විද්‍යාව හා මූලික ගණිතය යි. මෙකල රටේ පැවති දුරක්‍රියා සිංහලාකාරී වට්පිටාවත් විශ්වවිද්‍යාල තුළ පැවති හිංසාකාරී නවකටවලයන් නිසා ශිෂ්‍ය පැවතිය විතරී ප්‍රසන්න නොවූ බව හිත් යුතු ය. පාසල් සමයේ සිට ම සිංහල විෂයට පැවති දැඩි ඇල්ල නිසා දෙවන වසරේ දී සිංහල විශේෂ උපාධිය හැදැරීමට යොමු විය. උපාධියන් ලෙස දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය තෝරගනු ලබාවේ.

සිංහල විශේෂ උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අපගේ පිරිස 11 දෙනෙක් විය. අගලකඩි සිරසුම් නිමි, සුකිල්, සසංක, වහ්දුන, නිල්මිනි, තුසිතා, මංගලිකා, අනිල්, ප්‍ර්‍ර්‍යාණ්ඩා, ශිලා මේ පිරිස වූහ. විකල කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ලෙස කටයුතු කරන ලද්දේ මහාචාර්ය ජී.විල්. පිරිස් මහතා ය. සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන ලෙස මහාචාර්ය කුසුමා කරුණාරුන්හා කටයුතු කළ අතර මහාචාර්ය හේමපාල විෂයවර්ධන, මහාචාර්ය ජේ.ඩී. දිසානායක, මහාචාර්ය පියසිල් විලේෂනසිංහ, මහාචාර්ය තිස්ස ජයවර්ධන, මහාචාර්ය ඩී.ඩී. දිසානායක, මහාචාර්ය අනුර විනුමසිංහ, මහාචාර්ය රෝහිත් පරණාච්චාන, ආචාර්ය මාලතී කුලතුංග, මහාචාර්ය සරත් විලේස්සිරිය, මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර ස්විර ආචාර්ය මත්ත්වලය ලෙසත්, දේමදාස රණසිංහ, නත්දන ජයකොච්චි, ජනනිත විෂයඛන්ඩාර හා දේමසිංහ නාගසිංහ යන මහත්වරු තාචකාලික සහකාර කටිකාචාර්යවරු ලෙසත් කටයුතු කළහ. සිංහල දෙපාර්තමේන්තුව විකල පැවතියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සංකේතය පිළිබඳ කරන විද්‍යා පියායට අයත් පැරණිතම ගොඩනැගිලුළේ ඉහළට නැති කුළුන පවතින ස්ථානයේ ය.

1985/86 කණ්ඩායමක් ලෙස විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ අපි, රටේ පැවති සිංහලාකාරී වට්පිටාව නිසා දැඩි සේ පිඩා වින්දෙමු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වීම නිසා ම පැවත තර්ජනවලට ලක්වීමත්, වැඩි කාලයක් විශ්වවිද්‍යාල වසා තිබේමත් නිසා අධ්‍යයන කටයුතුවලට මහත් බාධාවක් විය. අප වසරේ සහෝදරවරුන් සහ ශිෂ්‍ය නික්ෂ්‍යන්වහන්සේලා ද අභුළව 12 ක් පමණ අතුරුදුන් වූ අතර බොහෝ දෙනෙකුට සිරගත වීමට ද සිදු විය. කෙසේ ව්‍යවද විශ්වවිද්‍යාලය විවෘතව පවතින විට ගාස්ත්‍රීය, සොහ්දර්යාත්මක විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට නොපසුබව උත්සාහයෙන් කටයුතු කළ බව ද පැවතිය යුතු ය.

සිංහල සංගමයෙන් සිදු කරන ලද පොත් පුද්ගලික, වහ්න, උප්‍රමී රංගායනහය සමඟ සම්බන්ධ වී කරන ලද ප්‍රසාග තිද්සුන් ලෙස දැක්විය හැකි ය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැහැරගෙන යාම, මහ මග මරා පුළුස්සා දැමීම, අතුරුදිනන් එම් සහ රටේ පැවති ජාතිවාදී කේළාහල වැනි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවීම නිසා අපගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතය අවුරුදු හතක් දක්වා දීර්ඝ විය. 1992 උපාධි පුදානේත්සවය පැවත්වෙන අවස්ථාව වන විට අකාලයේ ගෙවී ගිය තරෙනා ජීවිතය සමඟ සමාජයට වික්වීමට අපහට සිදු විය. කෙසේ ව්‍වද සිංහල විශේෂ උපාධි පුරුම පන්ති සාමර්ථයක් සහිතව සමත් වූ මමත්, අගලකඩ සිරසුමන ස්වාමීන්වහන්සේන් 1993-05-01 දින සිංහල දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සම්බන්ධයෙන් ව්‍වකට අංශ ප්‍රධානව සිටි සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මියට අපගේ ගෞරවය නිමි වන බව පැවසිය යුතු ය.

විශ්වවිද්‍යාල උපාධි පුදානේත්සවයේ දී තීල් බණ්ඩාරනායක අනුස්මරණ ශිෂ්‍යත්වය හා සිංහල විෂය සඳහා පිරිනැමෙන මහාචාර්ය ඇම්.ඩී. ආරියපාල ශිෂ්‍යත්වය ලබා ගැනීමට මම සමත් වුණේම්. 2001 දුර්ගනපති උපාධියන් 2016 වසරේ දුර්ගන විශාරද උපාධියන් නිමි කර ගත් අතර මේ වන විට බොඳේ අධ්‍යාපනය පිළිබඳ ගාස්තුපති උපාධියේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින බව පැවසිය යුතු ය.

1993 වසරේ සිට මහාචාර්ය තිස්ස ජයවර්ධන, මහාචාර්ය රෝහිණී පරණාවිතාන, මහාචාර්ය ඩී.ඩී. දිසානායක, මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර, මහාචාර්ය අගලකඩ සිරසුමන ස්වාමීන් වහන්සේ යන අංශ ප්‍රධානීන් යටතේ සේවය කර ඇති අතර 2016 සිට 2018 දක්වා සිංහල අධ්‍යාපන අංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කිරීමට හැකි වීම භාග්‍යයක් කොට සලකම්.

මහාචාර්ය රෝහිණී පරණාවිතාන මහත්මිය අංශ ප්‍රධාන දිරුය දරන සමයේ විනුම්‍යාගේ මැදිහත් වීම මත South Asian Summer University (2005) වැඩසටහන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඉන්දියාවේ පැවති වැඩමුළුවට සහභාගි වීමට ලැබීම සතුවට කරුණකි.

1993, 1994 සුජාතා ජයවර්ධන නේවාසිකාගාරයේ අධ්‍යාපන උපගාලාධිපතිතය ලෙස සේවය කිරීමත්, ශිෂ්‍ය අනුගාසකවර්යක ලෙස වසර දෙකක් සේවය කිරීමත් නිසා අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි විය.

2016 ජනවාරි පළමුවෙනි දින මාගේ විශ්වවිද්‍යාල වෘත්තිය ජීවිතයේ ප්‍රබල කඩුමක් විය. කොළඹ විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය

මෙස අවුරුදු විසි තුනක් සේවය කරමින් සිටි අවස්ථාවක සිංහල දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන ඩුරය බාර ගැනීමට සිදුවීම දෙනෙක්පුගත සිදුවීමක් විය. මහාචාර්ය සරත් විලේසුරය මහතා සජ්‍යත වාර්ෂික නිවාඩු ලබා අවුරුදු දෙකක් සේවයෙන් බැහැරව සිටීමත්, ස්වීර ආචාර්ය මත්ස්යෝගී හතර දෙනෙකු අධිස්‍යන නිවාඩු ලබා සිටීමත් ඇතියෙශ්‍යාත්මක පසුවීමක් නිර්මාණය කිරීමට හේතු විය. කෙසේ වුවද 2016, 2017, 2018 වසර තුන ඇතුළත කොළඹ විශ්වවිද්‍යාලයේ ගාස්තු පීඩයේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ගාස්ත්‍රීය වශයෙන් පමණක් නොව සෞන්දර්යාත්මක වැඩිසටහන් ක්‍රියාත්මක කිරීමට විශාල වෙනසක් දුරක් බව පැවසිය යුතු ය.

ගාස්තු පීඩය විසින් පවත්වාගෙන යන මද දෙමළ සහතික පත්‍ර පාඨමාලාව (ව්‍යවහාර ජීවිත්පතිව සිටි මහාචාර්ය අතුල රණසිංහ මහතාගේ ඉල්ලීම පරිදි) සිංහල අංශයට බාර දීම නිසා විම කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම ද අතිරේක කර්තව්‍යක් විය. ඒ හැර විදේශීය සියුන්ට සිංහල උසස් සහතික පත්‍ර පාඨමාලාව (වසරක) පවත්වාගෙන යාම ද නව අත්දැකීමක් විය. වින ශිෂ්‍ය ශිෂ්‍යවන් දෙළුපෑස් දෙනෙක්, ඉන්දියානු ශිෂ්‍යයන් හය දෙනෙක්, ඇමරිකානු ශිෂ්‍යයෙක් ද මෙම අවුරුදු තුන ඇතුළත සිංහල භාෂාව ඉගෙනීමේ කටයුතු නිම කළහ.

2016 වසරේ සිංහල අංශයේ අංශ ප්‍රධාන තහතුර භාරගත් පසු ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මාසික සාම්ප්‍රදාය දේශන පැවත්වීම, සිංහල අධිස්‍යන අංශ වාර්ෂික පර්යේෂණ සඡිය සංවිධානය කිරීම, නාට්‍ය සතිය උත්සවාකාරයෙන් පුදුර්ගනය කිරීම, ජීවිත්පති සාම්ප්‍රදාය සම්මාන ප්‍රදානෝත්සවය වැනි වැඩිසටහන් සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබීම සතුවට කරනුක් බව සැලකිය යුතුය. 2016-2018 වසර තුන ඇතුළත සිංහල අංශයට පමණක් නොව ගාස්තු පීඩය සහ කොළඹ විශ්වවිද්‍යාලයට ද උපරිම අයුරින් මාගේ සේවය ලබා දීමට හැකි වීම පිළිබඳව පවතින්නේ නිහතමානී ආඩම්බරයකි.

බෝද්ධ අධිස්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මැදුවවිච්‍ය දීම්මලෝත් ස්වාමීන් වහන්සේගේ මැදුහත්වීමෙන් වීනයේ පැවත්වූ Seminar 2018 for University Teachers from Developing Countries and Regions Included in Belt and Road Initiative වැඩිසටහන සඳහා සහනාගි වීමට ලැබීම වසන්නිය ජීවිතයේ මා ලැබූ අනති අවස්ථාවක් විය. වීනය, ශ්‍රී ලංකාව, ඉන්දියානියාව, ඉතියෝපියාව, මොංගොලියාව, දකුණු අප්‍රියාව, මෝල්ටාව, ආර්මේනියාව, සුඩානය, උගන්ඩාව යන රටවල් නියෝජනය කරමින් සහනාගි වූ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 35 දෙනෙක් අතර කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉංග්‍රීසි අධිස්‍යන අංශයේ සාව්‍යා ඩයක් මහත්මිය සමග මට ද සහනාගි වීමට අවස්ථාව උඩාවිය.

2018 වසරේ විශ්වවිද්‍යාල වෘත්තීය ජීවිතයට අවුරුදු 25 ක් පිරිම හේතු කොට ගෙන උපකුලපති ජේජ් මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා අතින් උපහාරය ලැබේම ජීවිතයේ මා ලද සුන්දර මතකයන්ට වික්වනු නියතය.





සිංහල අධ්‍යාපනාංශයේ චෙත්තන්ත්‍රය

මංකා විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය



සිංහල අධ්‍යාපනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය

ISBN 978-955-97102-4-0

9 789559 710240